

ගිණුම්කරණය

12 වන ගුණිය

ගුරු මාරගෝපදේශ කංගුහය

(2009 වකරේ කිට ක්‍රියාත්මක වේ.)



ව්‍යාපාර අධ්‍යාපන දෙපාර්තමේන්තුව

විද්‍යා හා තාක්ෂණ ජීවිය

ජාතික අධ්‍යාපන ආයතනය.

රිසුවීකරණය

12 වන ග්‍රෑනීය - ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය

© ජාතික අධ්‍යාපන ආයතනය

ප්‍රථම මූද්‍රණය 2009

ව්‍යාපාර අධ්‍යාපන දෙපාර්තමේන්තුව

විද්‍යා හා තාක්ෂණ පිස්ස

ජාතික අධ්‍යාපන ආයතනය

මූද්‍රණය:

මූද්‍රණාලය

ජාතික අධ්‍යාපන ආයතනය

පෙරවුණ

වර්ෂ 2007 දී 6 සහ 10 යන ග්‍රෑන්ටලට ගුණන්වා දෙන ලද නිපුණතා පාදක ඉගෙනුම් ඉගැන්තුම් ප්‍රවේශය කුමයෙන් වසරින් වසර 7, 8 හා 11 යන ග්‍රෑන්ටල විෂය මාලාව සම්බන්ධයෙන් ද යොදා ගන්නා ලද අනර 2009 වසරේදී එය අ.පො.ස (උ/පෙළ) පන්තිවලට අදාළ විෂයමාලාව සම්බන්ධයෙන් ද ව්‍යාප්ත කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා සම්පාදකවරුන් සමත් වේ තිබේ. එමතිසා 12 හා 13 වන ග්‍රෑන්ටල විවිධ විෂය හා අදාළ විෂය තිරදේශ ද ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ද සිසුන් තුළ පුගුණ කළයුතු නිපුණතා ද නිපුණතා මට්ටම ද පිළිබඳ සවිස්තරාතමක තොරතුරු ඉදිරිපත් කොට තිබේ. මෙම තොරතුරු තම විෂය හා අදාළ ඉගෙනුම් - ඉගැන්තුම් අවස්ථා සම්පාදනයේදී ගුරුවරුන්ට මහත්සේ ප්‍රයෝගනවත්වනු ඇත.

අ.පො.ස (උ.පෙළ) විෂය සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සකස් කිරීමේ දී විෂයමාලා සම්පාදකවරුන් විසින් කනිජේ ද්විතීයික විෂයමාලාව හා ජෝජේ ද්විතීයික (10, 11 ග්‍රෑන්) විෂයමාලාව සකසන විට අනුගමනය කොට ඇති ප්‍රවේශයට වඩා වෙනස් වූ ප්‍රවේශයක් අනුගමනය කොට ඇති බව සඳහන් කරනු කැමැත්තෙම්. 6, 7, 8, 9, 10 හා 11 යන ග්‍රෑන්ටල දී විෂය කරුණු ඉගැන්වීමේදී අනුගමනය කළයුතු ඉගෙනුම් හා ඉගැන්තුම් ප්‍රවේශ සම්බන්ධයෙන් ගුරුවරුන් අහිමත ආකෘතියකට යොමු කරන ලද මුත් අ.පො.ස (උ.පෙළ) විෂය තිරදේශ හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සම්පාදනයේදී ගුරුවරුන්ට තම අහිමනය පරිදි ක්‍රියාක්‍රීමටත් ප්‍රයස් නිදහසක් ගුක්ති වැදිමටත් ඉඩ ප්‍රස්ථාව සලසා තිබේ. මෙම තලයේදී ගුරුවරුන්ගෙන් අපේක්ෂා කරනුයේ එ එ විෂය එකකයට ගෝ පාඨමට තියමින නිපුණතා සහ නිපුණතා මට්ටම වර්ධනය කිරීම පිළිස යෝජීත ඉගැන්තුම් කුමවලින් තමන් අහිමත ඉගැන්තුම් කුමයක් යොදා ගැනීම ය. තමන් යොදා ගන්නා ඉගැන්තුම් ප්‍රවේශය සතුවුදායක හා කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් අපේක්ෂා නිපුණතා හා නිපුණතා මට්ටම ප්‍රාග්ධනය කරන ලද්දේ අ.පො.ස (උ.පෙළ) විභාගයේ ඇති වැදගත්කම සහ එම විභාගය කෙරෙහි අධ්‍යාපන පදනම් සියලු ම අය දක්වන සංවේදී බව සැලකිල්ලට ගෙන බව සටහන් කරනු කැමැත්තෙම්.

මෙම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය ගුරුවරුන් භට මාඟැහි අන්පොනක් වෛවාසි ප්‍රාර්ථනය කරමි. අපේදරුවන්ගේ නැණුස පාදන්නට මෙම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇති තොරතුරු කුමවේද සහ උපදෙස් අපගේ ගුරුවරුන් භට තිසි මගපෙන්වීමක් කරනු ඇතැයි අපේක්ෂා කරමි.

මහාචාර්ය ලාල් පෙරේරා

අධ්‍යක්ෂ ජනරාල්

ජාතික අධ්‍යාපන ආයතනය

සංස්කරණය

දන්නා දේ පවත්වා ගෙන යාමට හා පුර්වයෙන් තීරණය කරන ලද දේ ඉගෙනීමට කාලයක් තිස්සේ කටයුතු කිරීම නිසා, පවතින දේ නැවත ගොඩ නැගීමට පවා අද අපට ගැකියාව ඇත්තේ සූළ වශයෙනි. පාසල් මට්ටමේ ඉගෙනුම-ඉගෙන්වීම් ක්‍රියාවලියේ මහා පරීමාණ වෙනසක් ඇති කරමින් දාරට වෙතින මෙම ද්විතියික අධ්‍යාපනය පිළිබඳ නව සහගුකයේ පළමු වන විෂයමාලා ප්‍රතිසංස්කරණය, එකී නොහැකියාව ජය ගැනීම සඳහා කටයුතු කරන අතර දන්නා දේ සංස්කරණයටත්, පුර්වයෙන් තීරණය නොකළ දේ ගෙවීමෙනයටත්, ගෙට පැවතිය ගැකි දේ ගොඩනැගීමටත් ගැකියාව ඇති රටට වැඩායි පුරුෂී පිරිසක් බිහි කිරීම අරමුණු කොට භාෂ්‍යන්වා දී තිබේ.

මෙ 6-11 ශේෂීවල මෙම විෂය ම ගෝ වෙනත් විෂයයක් හෝ උගෙන්වන ගුරු ගවතකු නම් අ.පො.ස. (උ.පො.) සඳහාත් සැලකිය යුතු මට්ටමකින් අපේක්ෂා කරන නව ඉගෙනුම-ඉගෙන්වීම් ක්‍රම පිළිවෙතවලට අනුගත වීම වඩාත් පහසු වනු ඇත. එ එ නිපුණතා ඔස්සේ නිපුණතා මට්ටම හඳුනා ගනීමින් එවා සාක්ෂාත්කරණයට සුදුසු ක්‍රියාකාරකම් සැලැසුම් කර ගැනීම මෙ ප්‍රතිසංස්කරණය යටතේ වැදගත් වෙයි. ඉගෙනුම-ඉගෙන්වීම් ක්‍රියාවලිය බළ ගුරුවරයා මේ තාක් ඉස්මතු කළ ක්‍රමපිළිවෙත් වර්තමානයට නොගැලපෙන බවත්, සියුන් තනි තනි ව ඉගෙන ගන්නවාට වඩා අන්දකීම් බොඳා ගනීමින් සහයෝගයෙන් ඉගෙනීම අර්ථවත් බවත් නව භාමිකාවකට පිවිසෙන ගුරු ගවතුන් ගෙරුම් ගත යුතු වෙයි. එ අනුව ගුරුවරයා පසුපසින් සිවිමින්, ශිෂ්‍යයා ඉදිරියට ගෙන එන ඉගෙනුම-ඉගෙන්වීම් ක්‍රම ගැකි තාක් නොරා ගනීමින් ඉගෙන්වීම නව මහකට ගෙන එමට කටයුතු කිරීම මෙහි දී අපේක්ෂා කෙරේ.

ද්විතියික අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණය යටතේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් 6-11 ශේෂීවල ගණීනය, විද්‍යාව, සෞඛ්‍යය හා ගාරීක අධ්‍යාපනය, තාක්ෂණය හා වාණිජවිද්‍යාව යන විෂයයන්ට අදාළ ව සම්පාදනය කරන ලද ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ පරිභේදනය කළ ගොන් ශිෂ්‍ය කේන්ද්‍රිය, නිපුණතා පාදක හා ක්‍රියාකාරකම් පෙරවු කර ගත් ඉගෙනුම හා ඉගෙන්වීම පිළිබඳ පැහැදිලි පදනමක් ඔබට ලැබෙනු ඇත. මේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ මහින් ඉදිරියන් කරනු ලබන ක්‍රියාකාරකම් උත්සාහ ගනනේ ඉගෙනුම, ඉගෙන්වීම හා ඇගයීම එක ම වෙදිකාවක් මනට ගෙන එමටයි. එසේ ම 5E ආකෘතිය පදනම් කර ගනීමින් ද සහයෝගී ඉගෙනුම (Co-operative Learning) ක්‍රමපිළිවෙත් යොදා ගනීමින් ද මෙනෙක් සෞයා ගෙන ඇති දේ නැවත ගොඩනැගීම් ඉන් ඔබේ ගොස් නව නිපැයුම් බිහි කරමින් උගෙන්වීම හෙට දිනයට කළේ ඇති ව සුදානම් ව්‍යවත් මේ ක්‍රියාකාරකම් ශිෂ්‍යයාට ඉඩ සලසා දෙනු ඇත.

නිර්මාණයේ ගුරු පරපුරක් බිහි කිරීමේ අරමුණීන් ඉගෙන්වීම ක්‍රියාවලියට අදාළ ක්‍රියාකාරකම් සන්න්තියෙන් නොරා ගත් ක්‍රියාකාරකම් කිහිපයක් පමණක් අ.පො.ස. (උ.පො.) ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයන්ට ඇතුළත් කර තිබේ. එහෙන් සපයය ඇති ආදර්ශ ක්‍රියාකාරකම් පරිභේදනයෙන් ද අ.පො.ස. (සා.පො.) ප්‍රතිසංස්කරණය පදනම් කර ගන් මූලධර්ම පිළිබඳ අවබෝධය වැඩියුණු කරගනීම් ද විෂයයට හා පන්තියට ගැලපෙන පරිදි ක්‍රියාකාරකම් සැලැසුම් කර ගැනීමේ විශාල නිදහසක් ඔබට ඇත. මේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට ඇතුළත් ආදර්ශ ක්‍රියාකාරකම් සිටි ආකාර වූ තොරතුරු සම්බන්ධක් ඔබට සපයයි. සැම ක්‍රියාකාරකමක් ආරම්භයේ ම ඔබ දකින්නේ එම ක්‍රියාකාරකම ඔස්සේ ශිෂ්‍යයා ගෙන යාමට බලපාරිභාෂා වන අවසාන ඉලක්කයයි. නිපුණතාව යනුවෙන් නම් කර ඇති මෙය පුත්ලේ ය. දිරිස් කාලීන ය. රේඛන සඳහන් නිපුණතා මට්ටම මෙම නිපුණතාව වෙත ලහා වීම සඳහා සියුන් විසින් සාක්ෂාත් කර ගත යුතු විවිධ ගැකියාවලින් එක් ගැකියාවක් පමණක් ඉස්මතු කරයි. මේ අනුව බලන කළ එ එ නිපුණතා මට්ටම අදාළ නිපුණතාවට වඩා සුවිශ්චිත ය. කෙටි කාලීන ය. රේඛන ඇත්තේ අදාළ ක්‍රියාකාරකම අවසානයේ ගුරු ගවතා නිර්මාණය කිරීමට බලපාරිභාෂා වන වර්ය කිහිපයකි. ගුරු සියු දෙපාර්ශවයට ම

බරක් නොවන සේ මේ වර්යා ගණන පහකට සිමා කිරීමට උත්සාහ දරා තිබේ. ඉගෙනුම් එල වගයෙන් භූජන්වා ඇති මේ වර්යා නිපුණතා මට්ටමට වඩා සුවිශේෂ වන අතර විෂය කරුණු පදනම් කර ගත් භැංකියා තුනකින් ද ඉගෙනුම්-ඉගෙන්වීම් ක්‍රියාවලියෙන් මතු කර ගන්නා පොදු භැංකියා දෙකකින් ද සමන්වීත වෙයි. විෂය භැංකියා තුන දුෂ්කරතා අනුපිළිවෙළින් පෙළ ගස්වා ඇති අතර අඩු තරම් පළමු දෙකවත් සාක්ෂාත් කර ගැනීම සඳහා පන්තියේ සැම සිසුවකු ම ඉගෙනුම්-ඉගෙන්වීම් ක්‍රියාකාරකමේ ගද්ධත ලෝස සැලකෙන ගවේෂණය වෙත යොමුකර ගැනීමට ගරු ගවතා කටයුතු කළ යුතු ආකාරය ක්‍රියාකාරකමේ මිළහ කොටසින් ඉදිරිපත් කර තිබේ. නියුක්තකරණය (Engagement) නම් වන එකී පියවරෙන් සැම ක්‍රියාකාරකමක් ම ආරම්භ වුව ද ක්‍රියාකාරකම සැලසුම් කිරීම ආරම්භ වන්නේ 5E ආකෘතියේ දෙවන “E” අකුරට අදාළ ගවේෂණයෙන් බව ඔබ අමතක නොකළ යුතු ය.

ගවේෂණයට (Exploration) මහ පෙනවන උපදෙස් ආදර්ශ ක්‍රියාකාරකමවල රේඛ කොටසයි. ගැටුලුවේ විවිධ පැතිවලින් තම කණ්ඩායමට ලැබෙන පැන්ත පමණක් ගවේෂණයෙන් ඉගෙනුමට යොමු වන සිසුන්, ඉගෙනුම්-ඉගෙන්වීම් කුම රාජියක් ඔස්සේ අදාළ අන්ත වෙත ගෙන යාම සඳහා ගරුවරයා මේ උපදෙස් පෙළ ගස්වයි. ප්‍රශන ඔස්සේ සිදු කරනු ලබන විමර්ශනාතමක අධ්‍යයන (Inquiry-based Learning) හෝ ක්‍රියාවන් ඉගෙනුමට මහ පාදන අන්දැකීම් පාදක ඉගෙනුම (Experiential Learning) හෝ තෝරා ගැනීමට මෙහි දී ගරු ගවතාට නිදහස තිබේ. ඉහා කිනම් ආකාරයෙන් හෝ සිසුන් ලබන දැනුම පාදක කර ගනීම්න් විෂයයට සුවිශේෂ වු හෝ විෂයමාලාවේ විෂය කිහිපයක් හරහා දිවෙන හෝ ගැටුලු විසින්ම සඳහා ඔවුන් යොමු කර ගැනීම අ.පො.ස. (උ.පො.) විෂය ගරු ගවතුන්ගේ වගකීම වෙයි.

මෙවන් ගැටුලු පාදක ඉගෙනුම්-ඉගෙන්වීම් කුම ජ්‍යෙන් යථාර්ථ පදනම් කර ගෙන සැලසුම් කිරීම අර්ථවන් ය. මතගේදයට තුළු දී ඇති තත්ත්ව, උපකළුපින තත්ත්ව, සමාන්තර අදහස් මෙන් ම ප්‍රාථමික මුලාශ්‍ර මේ සඳහා යොදා ගැනීමට බවට නිදහස තිබේ. කියුවේම, තොරතුරු එක්රිස් කිරීම හා කළමනාකරණය, ප්‍රත්‍යාවේකීංශය, නිරික්ෂණය, සාකච්ඡා කිරීම, කළුපින ගොඩනැගිල් හා පරීක්ෂා කිරීම, පුරෝකථන පරීක්ෂා කිරීම, ප්‍රශන හා පිළිතුරු සකස් කිරීම, සමරුපණය, ගැටුලු විසින්ම හා සෞන්දර්යාතමක කාර්ය ආදිය ගවේෂණය සඳහා යොදා ගත භැංකි කුමඳුල්ප කිහිපයකි. යාන්ත්‍රික ඉගෙනුමක් සේ සැලකෙන කටපාඩම කිරීම වුව ද නොවැදගත් යැයි අමතක කර දැමුමට මෙහි දී ඉඩ තබා නැතු.

සිසුගු කුඩා කණ්ඩායම් වගයෙන් ගවේෂණයේ යෙදෙනි. ගරු ගවතා සතු දැනුම බැහැරීන් ලබනු වෙනුවට ගරු සහාය ලබා ගනීම්න් දැනුම හා අවබෝධය ගොඩනගති. කණ්ඩායම් සෙසු අය සමඟ අදහස් ගුවමාරු කර ගනීම්න් යොයා ගත් දැනුම වැඩිදියුණු කරනි. මේ සියලුල ප්‍රශනස් මට්ටමින් සිසුවන්නේ සිසුන්ට අවශ්‍ය කියවීම ද්‍රව්‍ය හා යෙදුවුම් සපයා දීමට ගරු ගවතා ඉදිරිපත් වුවහොත් ය. එසේ ම ලමුන් ඉගෙනුම්හි යෙදෙන මුළු කාලය පුරා ම කණ්ඩායම් අතර ගැවසීම්න් ඉගෙනුම සඳහා ලමුන්ට සහාය වුවහොත් ය. මෙබද ඉගෙනුම් ප්‍රවේශයකදී අනාවරණ මුළුක වුව ද, එය නිදහස් අනාවරණයක් නොවන බවත් මහපෙනවත් අනාවරණයක් (guided discovery) බවත් ඔබ තෝරුම් ගත යුතු වෙයි. ගරු ගවතාගෙන් මෙන් ම සම වයස් කණ්ඩායමෙන් ද පෝෂණය වෙමින් මෙසේ ඉගෙන ගන්නා සිසුන්ට ජ්‍යෙන්ය සඳහා වැදගත් අන්දැකීම් රසක් ම ලැබෙන බව අමුතුවන් කිව යුතු නැතු.

ගවේෂණයෙන් පසු ව එළඹෙන්නේ විවිරණ (Explanation) අවස්ථාවයි . මෙහි දී කුඩා කණ්ඩායම් සුදානම වන්නේ ස්වකිය අනාවරණ සාමූහිකවත්, තීර්මාණකිලුවන් සමස්ත කණ්ඩායමට ඉදිරිපත් කිරීමටයි. ඉදිරිපත් කිරීම පිළිබඳ වගකීම කණ්ඩායම් සියලුදෙනා අතර සම සේ බෙදී තිබීමත් ඉදිරිපත් කිරීම සඳහා නවා කුම තෝරා ගැනීමට සිසුන්ට ඇති නිදහසන් මෙහි විශේෂවයයි. ඉන් අනතුරුව එළඹෙන විස්තාරණ (Elaboration) පියවරේ දී අපැහැදිලි

දේ පැහැදිලි කිරීමට, සාවදා දේ තිවැරු කිරීමට, ගිලිගුණු දේ සම්පූර්ණ කිරීමට සිසුනට ඉඩ ලැබේ. එසේ ම දැනටමත් දන්නා දෙයින් බැහැරට යමින් අලුත් ම අදහස් ඉදිරිපත් කිරීමට වුව ද සිසුනට අවකාශ ඇත. සැම ක්‍රියාකාරකමක් ම අවසන් වන්නේ ගුරුවරයා ඉදිරිපත් කරන කෙටි දේශනයකිනි. සම්පූර්ණ ණ්‍රුමිකාව වන යාමට මෙය ගුරු ගවනාට ඉඩ සලසා දෙන අතර අවධානයට ලක්ව තිබෙන නිපුණතා මට්ටම යටතේ විෂය නිර්දේශය මගින් ගදුනවා දී තිබෙන සියලු ම වැදගත් කරුණු ආවරණය වන පරිදි මේ දේශනය පැවැත්වීමට ගුරු ගවනා වග බලා ගත යුතු වෙයි. සැම ගුරු ගවනකු ම අනිවාර්යයෙන් කළ යුතු මේ විස්තාරණයට මහ පෙන්වීම සඳහා ඒ ඒ ක්‍රියාකාරකම සැලැස්මේ අවසාන කොටස සැලසුම් කර තිබේ.

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ අද අභ්‍යන්තර වන ගැටුපු ජය ගැනීම සඳහා ගනුදෙනුවකින් ආරම්භ වී දිර්ස ගවේෂණයක්, සිසු විවරණ භා විස්තාරණ පෙළක් භා සමාජීක ගුරු සම්පූර්ණයකින් සැදුම් ලත් පරීක්ෂණ මත ගුරු ණ්‍රුමිකාවකින් සමත්වීම නව අධ්‍යාපන කුමයක් මෙසේ පද්ධතියට භදුනවා දීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු කර ඇත. ගුරු ගවනා ප්‍රමුඛ ව කරන ඉගෙන්වීමක් වෙනුවට ගුරු මහ පෙන්වීම යටතේ සිසුන් නිර්ත වන ඉගෙන්වීමක් ලෙස මෙය ගැඹුන්වීය ගැකි ය. සිසුගු කියුවීම් දුවා පර්කීලනය කරමින් ද ගණනාමක යෙදුම් භාවිත කරමින් ද ගවේෂණයේ යෙදෙනි. දිනපතා පාසල් පැමිණෙමින් ප්‍රිතියෙන් උගනිනි. ජ්‍යෙන්යට භා වැඩ ලෝකයට අවකාශ නිපුණතා රසක් ම පාසල් අධ්‍යාපනය භරඟා සාක්ෂාත් කර ගනිනි. වින්තන ගැකියා, සමාජ ගැකියා භා පුද්ගල ගැකියා වඩා ගනිමින් ජාතිය ගොඩ නැහිම සඳහා සූදානම් වෙති. මේ සියලුම් සාර්ථකත්වය සඳහා ආදර්ශ ප්‍රාග්නවලට පිළිඳුරු ලියමින් මතකයේ රඳවා ගත් දැනුම විමසා බලන විභාග කුමයක් වෙනුවට ජ්‍යෙන් යථාර්ථයන්ට මූහුණ දීමට ගිහුයා සතු සූදානම් සෞයා බලන විභාග කුමයක අවශ්‍යතාව කැඳී පෙනේ.

මෙම ඉගෙනුම්-ඉගෙන්වීම ක්‍රියාවලියේ කැඳී පෙනෙන ලක්ෂණයක් වන්නේ ක්‍රියාකාරකම යුතු ම දිවෙන දෙයාකාර වූ ද පාසල්වීම වූ ද ඇගයීම (Evaluation) ක්‍රියාවලියයි. නියුක්තකරණය ද ගුරු අහිමනය පරිදි පෙර දැනුම සම්බන්ධ ඇගයීමක් සඳහා යොදා ගත ගැකි ය. එසේ ම ගවේෂණයන්, විවරණයන්, විස්තාරණයන් තුළින් ඇගයීම ගක්තිමත් කර ගැනීම ප්‍රවීන ගුරු ගවනකුගේ වගකීම වෙයි. ලිඛිත පරීක්ෂණ අවම කරමින් පාසල් පාදක ඇගයීම වැඩපිළිවෙළේ යථාර්ථවදී ස්වභාවය රිකාගැනීම සඳහාත්, වාර පරීක්ෂණ සඳහා අනිවාර්ය ප්‍රාග්න ඇතුළත් කරමින් පාසල් පාදක ඇගයීම වැඩපිළිවෙළ වෙන පාසල් පිරිස් නැඹුරු කර ගැනීම සඳහාත්, ඉගෙනුම් නියම එල සාක්ෂාත් කර ගත් බව කියුවන සූත්‍රතා ඇගයීම (Authentic Evaluations) වැඩපිළිවෙළක් රටට ගදුනවා දීම සඳහාත් කටයුතු රාජියක් දැනුමත් ජාතික මට්ටමෙන් ආරම්භ වී තිබේ. කළමනාකරණ පාර්ශ්වයේ මනා උපදේශන නායකත්වය භා තන්ත්ව සහතික කිරීමේ වගකීම යටතේ මේ නව වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් අලුත් ශ්‍රී ලංකාවක් සඳහා දොරටු විවෘත කිරීමේ රටේ යහපත පනන සියලුදෙනාගේ ම සමෝධානික වගකීම වෙයි.

සකස් කළේ/ දේශමාන්‍ය ආචාර්ය අධි එල් ගිනිගේ

සහකාර අධ්‍යක්ෂ ජනරාල් (විෂයමාලා සංවර්ධන)

විද්‍යා භා තාක්ෂණ ඒක්‍ය

ජාතික අධ්‍යාපන ආයතනය

මෙහෙයවීම	: මහාචාර්ය ලාල් පෙරේරා මහතා, අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන ආයතනය.
උපදේශකත්වය	: ආචාර්ය අයි.එල්. ගිනිගේ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන ආයතනය.
සැලසුම හා විෂය සම්බන්ධිකරණය :	
: ඩී.එච්. කුසුමාවති මහත්මිය, ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.	
විෂයමාලා කම්ටුව :	
<p>ආචාර්ය සමන්ති සේනාරත්න මෙනෙවිය - ජේජ්ස් ක්ලීකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.</p> <p>අනිල් ජයන්ත ප්‍රනාන්ද මහතා - ජේජ්ස් ක්ලීකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.</p> <p>දියානන්ද අම්බලන්ගොඩගේ මහතා - ජේජ්ස් ක්ලීකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.</p> <p>ඒ. සිවනේෂරාජ මහතා - ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.</p> <p>ඒ.ඩී. විජේස්ස් මහතා - ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.</p> <p>ඩී.එච්. කුසුමාවති මහත්මිය - ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.</p> <p>එම්.ඒ. ඉන්ද්‍ර පත්ම්සී පෙරේරා මහත්මිය - ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය.</p> <p>එස්. කේ. ප්‍රබාහරන් මහතා - ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය.</p> <p>එස්. ආර්. රත්නපේරි මහතා - සහකාර ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය.</p> <p>චී.එල්.ඩී. ආර්. අභ්‍යන්තර මහතා - සහකාර ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය.</p>	

ලේඛක මණ්ඩලය:

- පි.එච්. කුසුමාවතී මහත්මිය - ව්‍යාපෘති නිලධාරී, ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය.
- වසන්ත රණතුංග මහතා - ස.ඇ. විජේජ, කළාප අධ්‍යාපන කාර්යාලය,
දෙහිඅත්තක්ස්චිය.
- සිරිමා නානායක්කාර මහත්මිය - ගුරු උපදේශක, කළාප අධ්‍යාපන කාර්යාලය,
ඇල්පිටිය.
- එම්.ඒච්.ඒම්. බුහාරී මහතා - ගුරු උපදේශක, කැගල්ල කළාප අධ්‍යාපන කාර්යාලය.
- සී.එල්.ඒම්. නවාස් මහතා - ගුරු උපදේශක, ඉඩ්බාගම කළාප අධ්‍යාපන කාර්යාලය.
- නීතා ගුණතිලක මහත්මිය - ගුරු සේවය, මධ්‍ය මහා විද්‍යාලය, හෝමාගම.
- අනොමා ගුණතිලක මෙනෙවිය- ගුරු සේවය, ගාන්ත පාවුල බාලිකා විද්‍යාලය,
මිලාගිරිය.
- යු.ඩී. ධර්මදාස මහතා - ගුරු සේවය, අ/ තලාව මහ විදුහල, තලාව.
- රී. එම්. නවරත්න මහතා - ගුරු සේවය, ශ්‍රී පරාකුම ජාතික පාසල, කොළඹයෙන්.
- චි.කේ.එස්.කේ. දිසානායක මහතා - ගුරු සේවය, කු/වැල්ලව ම.ම. විදුහල, වැල්ලව.
- ආර්.ඩී. රාජපක්ෂ මහතා - ගුරු සේවය, ර/උඩගම ම. විද්‍යාලය, පින්තුවල.
- යු.ඒ. ඒකනායක මහතා - ගුරු සේවය, මා/සාන්ත තොමස් ජාතික පාසල, මාතලේ.
- එස්. පල්ලෙඳාරවිඩි මහතා - ගුරු සේවය, ක/හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාලය, හොරණ.
- කේ.ඒ. නිලන්ති මහත්මිය - ගුරු සේවය, බප/ඡය ධර්මපාල විදුහල, පන්තිපිටිය.
- එච්.ඒම්.ඒන්.ඒම් හේරත් මහත්මිය - බප/ඡය ධර්මපාල විදුහල, පන්තිපිටිය.
- එම්.කේ. රුදිගු මහතා - ගුරු සේවය, පො/තොපා වැව ම.ම.වී. පොලොන්නරුව.
- එම්.ඩී.ප්‍රේමලතා මහත්මිය - ගුරු සේවය, පො/සේවාමුක්ත කඳවුර, නවෝද්‍යා විද්‍යාලය,
පොලොන්නරුව.

සරගුණක වදුන කැකුතු :

මංගලිකා විශේරත්න මහත්මිය - ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව.

කොළඹ බැලීම :

ච්‍රි. ඒ. ජයලතා මහත්මිය - ගුරු සේවය

විවිධ සභාය :

යමුනා සී. හේවාචිතාරණ මහත්මිය - ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව.

පුෂ්පා අමරසිංහ මහත්මිය - ව්‍යාපාර අධ්‍යයන දෙපාර්තමේන්තුව.

පටුන

සිංහල

චෙශ්‍යනුම් එල හා ආදර්ශ ක්‍රියාකාරකම් 1-159

පාසල පදනම් කරගත් තක්සේරුකරණය 160-183

ଓଶେନ୍ଦ୍ରମ ଲୀଳା ହା ଆଣ୍ଡରା କ୍ରିୟାକାରକାରୀ

නිපුණතාව 1 : ගිණුමකරණය හා එහි අවශ්‍යතාව විග්‍රහ කරයි.

නිපුණතා මට්ටම 1.1 : ගිණුමකරණ තොරතුරු සැපයීමේ වැදගත්කම විග්‍රහ කරයි.

කාලවිධේද : 06

ඉගෙනුම් වල

- ගිණුමකරණය සඳහා නිර්වචන ගොඩනගමින් සූදුසු නිර්වචන තෝරයි.
- ගිණුමකරණ ප්‍රහේද විමසමින් එහි අවශ්‍යතාව විග්‍රහ කර දක්වයි.
- ආයතනයට ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ඒ ඒ ගිණුමකරණ ප්‍රහේදයේ කාර්යයන් දායක වන ආකාරය පෙන්වා දෙයි.
- සමාන අදහස් සලකා බලමින් එකත්තාවන්ට එළඹීමි.
- කියවීම් ද්‍රව්‍ය පරිභිෂ්‍යනය කරමින් අවශ්‍ය තොරතුරු වෙත ඉක්මණීන් ලැබේ.

ඉගෙනුම්- ගුගැන්වීම් ත්‍රියාවලිය :

කිවිතම්

- කුසල්සිටිගේ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු පන්තියට ඉදිරිපත් කරන්න.

කුසල්සිටිගේ ව්‍යාපාරය

කුසල්සිටි තමා ඉතිරි කරගත් රු. 100,000/--ක මුදලක් යොදවා කුඩා සිල්ලර වෙළඳසළක් ආරම්භ කරන ලදී. ඔහු හාණ්ඩ ගැනීම හා විකිණීම මුදලට මෙන් ම ගෙයට ද සිදු කරයි. ගනුදෙනු තම මතකයේ තබා ගැනීම ඔහුගේ සිරිතයි. අවශ්‍ය යැයි හැගෙන දේ පමණක්, ඔහු තම මේසය ආවරණයට දමා ඇති කොළයේ ද, දින ද්‍රිගනයේ ද සටහන් කර ගනියි.

ජෙයට හාණ්ඩ මිලදිගත් ගනුදෙනුකරුවන් විසින් මුදල් හරි හැටි නොගෙවන බවට ඔහුගේ බිරිදි කමලා නිතරම මැසිවිලි තැයියි. තව ද කුසල්සිටි විසින් ගෙයට ගත් හාණ්ඩවලට අදාළ මුදල් නොගෙවීම නිසා එම ගනුදෙනුකරුවන් ඔහුට දේශාරෝපණය කරන ලද අවස්ථා ද බොහෝ ය. තව ද කුසල්සිටි තම පොද්ගලික අවශ්‍යතා සඳහා ව්‍යාපාරයේ මුදල් නිතර ම යොදා ගනියි.

බාහිර ගෙයකරුවන්ට ගෙවීමට ව්‍යාපාරයේ මුදල් ප්‍රමාණවත් නොවූ හෙයින් තම බිරිදිගෙන් මුදල් ඉල්ලා සිටි නමුත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇත.

හරි හැටි වැටුප් නොගෙවීම නිසා සේවකයෙකු වූ නිමල් ව්‍යාපාරයෙන් ඉවත් විය. ව්‍යාපාරයේ ආදායම වියදම් පිළිබඳ ව ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිවීමෙන් බැංකුවෙන් ඉල්ලුම් කළ ගෙය මුදල ද ප්‍රතික්ෂේප විය. ව්‍යාපාරය වසා දුම්ම මීට වඩා හොඳ යයි කමලා නිතර පවසයි. ඇය පවසන පරිදි, කුසල්සිටි ව්‍යාපාරය ආරම්භ කළ දින ම බිලොක්ගල් නිපදවීමේ ව්‍යාපාරයක් පටන් ගත් ජයදේව අද සාර්ථක ව්‍යාපාරිකයෙක් වී ඇත.

- පහත දැක්වෙන කරුණු මතු කර ගැනීමට සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ආයතනය කෙරේහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ තීරණ ගැනීමේ පහසුව සඳහා තොරතුරු කුමවත් ව ඉදිරිපත් කළ යුතු බව.
- මේ සඳහා ආයතනයේ මූල්‍ය කටයුතු හා බැඳෙන සියලු කියාකාරකම් වාර්තා සහිත ව විධිමත්ව පවත්වා ගත යුතු බව.
- පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය සඳහා නිවැරදි, සම්පූර්ණ තොරතුරු සැපයිය යුතු බව.
- සිද්ධියට ඇතුළත් ආදායම හා වියදම්, ව්‍යාපාරය වසා දූම්මේ යෝජනාව, පිරිවැය නිවැරදිව ගණනය කිරීමේ අවශ්‍යතාව යනාදිය සඳහා මූල්‍ය, කළමනාකරණ හා පිරිවැය යනුවෙන් ගිණුම්කරණ ප්‍රහේද තුනක් දක්නට ඇති බව.
- ගිණුම්කරණ තොරතුරුවල ලක්ෂණ හඳුනා ගැනීමේ අවශ්‍යතාව ඇති බව.

ඉගෙනුම සඳහා ගෝජිත උත්දෙක් :

- පහත සඳහන් ගිණුම්කරණ ප්‍රහේදවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන මාත්‍යකාව කෙරේහි අවධානය යොමු කරවන්න.
- මූල්‍ය ගිණුම්කරණය
- කළමනාකරණ ගිණුම්කරණය
- පිරිවැය ගිණුම්කරණය
- ගිණුම්කරණය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි හඳුනා ගැනීමට බුද්ධි කළමනා සාකච්ඡාවක් මෙහෙයවන්න.
- සපයා දුන් කියවීම් ද්‍රව්‍ය පරිඹිලනය කරමින් ගිණුම්කරණය සඳහා නිර්වචනයක් ගොඩනැගීමට උපදෙස් දෙන්න.
- කණ්ඩායමට ලැබේ ඇති ගිණුම්කරණ ප්‍රහේදයේ කාර්යයන් මතු කරමින් එහි අවශ්‍යතාව මතු කරවන්න.
- කණ්ඩායම් අනාවරණ නිර්මාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරුණු තැකැදිලි කර ගැනීමට අත්වැළක

- විවිධ ආයතන විසින් විවිධ දාශ්විකෝණවලින් පහත සඳහන් ආකාරයට ගිණුම්කරණය නිර්ච්චනය කර ඇත.

ඇමරිකන ගිණුම්කරණ සංගමය

" තොරතුරු ප්‍රයෝගනයට ගන්නා පාර්ශ්වවලට විනිශ්චයක් කිරීමටත්, තීරණය ගැනීමටත් හැකිවන අයුරින් අර්ථික තොරතුරු හඳුනා ගැනීමේ, මැකිමේ සහ සන්නිවේදනය කිරීමේ කියාවලිය ගිණුම්කරණය යි."

ඇමරිකන තොදු කහතිකලුත් ගණකාධිකරණ ආයතනය

" යටත් පිරිසයින් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වර්ශපයන් ගන්නා ගනුදෙනු හා සිද්ධි සුවිශේෂ ආකාරයට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීමේ, වර්ග කිරීමේ, සාරාංශ කිරීමේ සහ ඒ කියාලුමයේ ප්‍රතිඵල ව්‍යවරණය කිරීමේ කළාව ගිණුම්කරණය යි."

මෙහි පළමු නිර්ච්චනය පොදුවේ ගිණුම්කරණ නිර්ච්චනයක් වන අතර දෙවෙනි නිර්ච්චනය මගින් මූල්‍ය ගිණුම්කරණය අවදාරණය කරයි.

- මෙම අනුව පැහැදිලි වනුයේ ගිණුම්කරණයේ නිමැවුම වනුයේ තොරතුරු බවත්, ඒවා විවිධ තීරණ ගැනීම සඳහා යොදා ගන්නා බවත්, එම තොරතුරු ඒ ඒ ව්‍යාපාර ඒකකවලට අදාළ ව හඳුනාගත හැකි බවත් සාකච්ඡා කරන්න. ඉහත සාකච්ඡාව පදනම් කර ගනීමින් පහත දැක්වෙන අයුරින් පොදු නිරවචනයක් ගොඩනගා ගත හැකි බව පැහැදිලි කරන්න.

" ඇඟ්ලෝක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයට අඩාළ අර්ථීකමය තොරතුරු ලබාදීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය යි."
- මෙම නිරවචන කුළ ඇතුළත් විවිධ පද පිළිබඳ විශ්ලේෂණය කිරීම කුළින් ගිණුම්කරණය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි ය. එනම් ගිණුම්කරණ ක්‍රියාවලිය, ගිණුම්කරණ ඒකකය, අර්ථීකමය තොරතුරු, ඇඟ්ලෝක් දක්වන පාර්ශ්ව හා එම පාර්ශ්ව විසින් ගනු ලබන තීරණ පිළිබඳ ව පැහැදිලි කර ගත හැකි ය.

ගිණුම්කරණ ඒකකය

ව්‍යාපාරයක්, ආයතනයක්, පුද්ගලයක්, රජයක්, ජාතියක් ගිණුම්කරණ ඒකකයක් ලෙස හැඳුන්විය හැකි ය. ගිණුම්කරණ ඒකකයක් කුළ විවිධ ආර්ථික කටයුතු සිදුවනු ඇත. ඒවා ගනුදෙනු හා සිද්ධීන් ලෙස හැඳුන්විය හැකි ය.


නිශ්චත ලෙස,

- රු. 100,000/-ක් යොදා සන්නිවේදන සේවා සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
- රු. 75,000/-ක් වටිනා ගොඩනැගිල්ලක් මිලදී ගැනීම.
- රු. 5000/-ක් විදුලිබිලක් ගෙවීම.
- විවිධ පාරිභෝගික වර්යා හා හැසිරීම රටා පිළිබඳ අවධානය යොමු කිරීම.
- සුපිරි වෙළෙඳසළකට පැමිණෙන පාරිභෝගිකයින්ගේ ආයතනය කෙරෙහි ඇති ඇඟ්ලෝක් මැන බැලීම හා එය විශ්ලේෂණය කිරීම.

ඉහත නිදසුන්වලින් පැහැදිලි වනුයේ මූල්‍ය හා මූල්‍ය නොවන දත්ත හා තොරතුරු ගිණුම්කරණ ක්‍රියාවලිය කුළ නියෝජනය වන බව සි.

ගිණුම්කරණ ක්‍රියාවලිය

ඉහත සඳහන් කරන ලද ගනුදෙනු හා සිද්ධීන් ආයතනයක/ව්‍යාපාරයක සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් ලෙස හැඳුන්විය හැකි ය. මෙවා යම්කිසි ක්‍රියාවලියකට හාජනය කොට එහි අවසාන ප්‍රතිඵලය පිළිබඳ දැනුවත්වීම සැම ව්‍යාපාරිකයුගේ මෙන් ම ගිණුම්කරණ ඒකකයකට ඇඟ්ලෝක් දක්වන පාර්ශ්වයන්ගේ ද අපේක්ෂාව වෙ. ගිණුම්කරණ ක්‍රියාවලිය පහත සිද්ධී අනුසාරයෙන් ඉදිරිපත් කළ හැකි ය.



ගිණුම්කරණයේ අවශ්‍යතාව

අද්‍යමක් දක්වන පාර්ශ්ව වෙත තොරතුරු ලබාදීම ගිණුම්කරණයේ මූලික අවශ්‍යතාව වේ. රීට අමතර ව සමාජ සංස්ක්‍රිතියක් ලෙස ගිණුම්කරණය විසින් විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබේ. එනම්, සම්පත් පාලනය හා රීට අවශ්‍ය තොරතුරු සැපයීම නිසා අනාගතයට සම්පත් ඉතිරිවීම, සේවා නිපුණතිය ඉහළයාම, ආර්ථික වර්ධනය හා සංවර්ධනය කුළුන් මුළු මහත් ජන සමාජයේ ම ජ්‍යෙන් තත්ත්වය උසස් කරලීමට ගිණුම්කරණය දායක වී ඇත.

මූල්‍ය ගිණුම්කරණය

යම්කිසි ගිණුම්කරණ ඒකකයක එළිභාසික ගනුදෙනු හා සිද්ධීන්වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු ආකාරයට සකස් කර (මූල්‍ය ප්‍රකාශන මගින්) බාහිර පාර්ශ්ව වෙත ඉදිරිපත් කිරීම සි.


කළමනාකරණ ගිණුම්කරණය

සංවිධානයක සියලු ම කළමනාකරණ මට්ටම්වලට, සැලසුම් කිරීම, පාලනය කිරීම හා තීරණ ගැනීම යන වගකීම් ක්‍රියාත්මක කිරීමට හැකිවන අයුරින් මූල්‍ය හා මූල්‍ය තොවන තොරතුරු සැපයීම කළමනාකරණ ගිණුම්කරණයේ විෂය පරියට ඇතුළත් වේ.

පිරවැය ගිණුම්කරණය

කිසියම් නිෂ්පාදිතයක, මෙහෙයුමක, ක්‍රියාවලියක හෝ දෙපාර්තමේන්තුවක පිරවැය නිශ්චිත කිරීමත්, පිරවැය පාලනය කිරීමත් සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම මෙහිදී මූලික වශයෙන් අවධාරණය කරයි.

ගිණුම්කරණ තොරතුරු සාධිත කරණන්



ගිණුම්කරණ තොරතුරුවල ඉක්ෂණ

- නිවැරදි බව
- අවබෝධ කර ගත හැකි බව
- සැසදිය හැකි බව
- සරල බව
- සම්පූර්ණ බව
- අදාළ බව
- වෙනත්

නිපුණතා මට්ටම 1.2 : ගිණුම්කරණ පරිසර සාධකවල වෙනස්වීම් මත ගිණුම්කරණයේ වෙනස්වීම් හා ප්‍රවණතා සිදුවන ආකාරය විග්‍රහ කරයි.

කාලවිශේද : 04

ඉගෙනුම් වල

- ගිණුම්කරණ පරිසරය වර්ග කර දක්වයි.
- ගිණුම්කරණ පරිසර සාධකවලට අයත් විව්ලායන් විස්තර කරයි.
- ගිණුම්කරණ පරිසර සාධක ගිණුම්කරණයට බලපාන ආකාරය දක්වයි.
- පරිසරයට බලපෑම් කරන සාධක පැහැදිලි කරයි.
- පරිසර සාධක තම ජීවිතයට කරන බලපෑම් විස්තර කරයි.

ඉගෙනුම්- ඉගෙනුවීම් ක්‍රියාවලිය :

කිවිතම්

- පාසලේ අභ්‍යන්තර හා බාහිර පරිසරවලට අයත් සාධක පිළිබඳ විමසමින් පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - ගිණුම්කරණ පරිසරය පහත ආකරයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.
 - අභ්‍යන්තර පරිසරය
 - බාහිර පරිසරය
 - මෙම පරිසර සාධකවල වෙනස්වීම් ව්‍යාපාර ගිණුම්කරණයට බලපෑම් කෙරේ.
 - අභ්‍යන්තර පරිසරයට අයත් සාධක පහත ආකාරයෙන් දැක්වීය හැකි ය.
 - ආයතනයක විවිධ අංශ/ දෙපාර්තමේන්තු
 - අභ්‍යන්තර පාලන පද්ධති
 - විවිධ ලු ආයතනික ක්‍රියාවලියන්
 - හෝතික සම්පත් හා තොරතුරු තාක්ෂණය
 - ආයතනයේ සංස්කෘතිය
 - බාහිර පරිසරයට අයත් සාධක පහත ආකාරයෙන් දැක්වීය හැකියි.
 - ආර්ථික හා දේශපාලන
 - සමාජ හා සංස්කෘතික
 - නෙතික පරිසරය
 - තාක්ෂණ පරිසරය
 - ගිල්පීය හා වැත්තීය පරිසරය
 - ස්වාභාවික පරිසරය
 - මූල්‍ය ගිණුම්කරණ සම්බන්ධයෙන් නෙතික පරිසරය ගැන උදාහරණ සහිත ව පැහැදිලි කරන්න.
- (ලදා: 2007 අංක 7 දරන සමාගම් පනත)

ඉගෙනුම කදානා යෝජිත උපදෙස්

- පහත සඳහන් ගිණුම්කරණ පරිසරවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ගිණුම්කරණ පරිසරය කෙරේහි අවධානය යොමු කරවන්න.
 - අභ්‍යන්තර පරිසරය
 - බාහිර පරිසරය
- ව්‍යාපාර පරිසරයට අදාළ රුපසටහන හොඳින් අධ්‍යයනය කරවන්න.
- මාතාකාවට හඳුනා ගැනීමට කණ්ඩායම් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- මාතාකාවට අයත් පරිසර සාධක නම් කරවන්න.
- එම පරිසර සාධක ගිණුම්කරණයට බලපාන ආකාරය තිදුසුන් ඇසුරින් මතුකර දක්වන්න.
- කණ්ඩායම් අනාවරණ තිරමාණයිලිව ද, සාමූහිකව ද සමස්ක පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරුණු තැකැදිලි කර ගැනීමට අත්වැලුක :

- ව්‍යාපාර ආයතනයක ගිණුම්කරණ ක්‍රියාවලියට බලපාන පහත සඳහන් ප්‍රධාන පරිසර සාධක ලෙස අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය ලෙස වර්ග කර දැක්විය හැකියි.

ඛානිර ජර්කර කාධිකවලට ඇයන ව්‍යවසයන ව්‍යාපාරයේ ගිණුම්කරණයට බලනාන ආකාරය තිබුණු අසුරිණ නෙත ආකාරයට දැක්විය හැකි ය.

ඛානිර ජර්කර කාධික	ව්‍යවසය	බලනාන ආකාරය
1. ආර්ථික හා දේශපාලන	බදු අයකිරීම.	හානේච් හා සේවා සඳහා පැනවූ බදු ප්‍රතිශතය වැඩි කළහොත් ව්‍යාපාරයේ සකස් කළ මූල්‍ය ප්‍රකාශවල බදු පසු ලාභය අඩුවීමක් සිදුවේ.
2. සමාජ හා සංස්කෘතික	ජනසංකීමණය	ජන සංක්‍රමණ වූ ප්‍රදේශයේ ව්‍යාපාරවල සංක්‍රමණ වූ ජනයාට අවශ්‍ය හානේච් හා සේවා අලෙවිය හෝ නිෂ්පාදනය වැඩි කිරීම සිදුවීම නිසා ව්‍යාපාරිකයන්ගේ ආදායම ඉහළ ගොස් මූල්‍ය ප්‍රකාශවල වැඩි ලාභයක් පෙන්වුම් කිරීම හෝ විකුණුම් ආදායම වැඩිවීම.
3. නෙතැනික	2007/අංක 7 දරන සමාගම් පනත	පැවති සමාගම් මෙම නව පනතට අනුව නැවත ලියාපදිංචි කර එයට අදාළ ව මූල්‍ය ප්‍රකාශ සකස් කළ යුතු බව.
4. ගිල්පිය හා වෘත්තිය	තොග අගය කිරීම	තොග අගය කිරීමට විවිධ ගිල්ප කුම අතුරින් පෙර ඇතුළු පෙර පිට කුමය හාවිත කළහොත් මූල්‍ය ප්‍රකාශවල ලාභයට බලපැමි සිදුවීම.
	ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 03	මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නව හැඳුන්වාදීම් කර ඇති නිසා මූල්‍ය ප්‍රකාශ ඒ ආකාරයට සකස් කිරීමට සිදුවීම.
5. තාක්ෂණික පරිසරය	පරිගණක තාක්ෂණය	අතිතයේ ආයතනයක මූල්‍ය ප්‍රකාශ සකස් කරන ලද්දේ අත්හුරු කුමයට වුවත් වර්තමානයේ පරිගණක හාවිත කර මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම.

අභ්‍යන්තර තරීකර කාධිකවලට ඇත් ව්‍යවසයන් ව්‍යාපාරයේ ගිණුම්කරණයට බෞතාහ ආකාරය නිදහුන් අසුරින් තහන ආකාරයට දැක්විය හැකි ය.

අභ්‍යන්තර තරීකර කාධික	ව්‍යවසාය	බෞතාහ ආකාරය
විවිධ අංශ	ගැනුම් දෙපාර්තමේන්තුව	මිලදී ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත් හා පරිච්‍යන් (දෑන්: වෙන්ත්බර ක්‍රියා පටිපාටිය)
අභ්‍යන්තර පාලන පද්ධති	මුදල් බැංකුගත කිරීම	මුදල් රස් කිරීම වාර්තා කිරීම හා බැංකුගත කිරීම.
ක්‍රියාවලිය	භාණ්ඩ නිෂ්පාදනය උසස්වීම් විශ්‍රාම යැමි	පෙරසැර නිෂ්පාදනය, කාර්යයන් නිෂ්පාදනය
ආයතනීක සංස්කෘතිය	කළමනාකරණ හා සේවක ආකල්ප	ගිණුමකරණ පිළිබඳ දක්වන උනන්දුවේ වැඩිබව/අඩුබව
තොරතුරු තාක්ෂණය	පරිගණක උපයෝගී කරගෙන අවශ්‍ය තරම් වාර්තා ලබා ගැනීම, දත්තවල අංක ගණිතමය නිවැරදි බව තහවුරු කර ගැනීම.	පරිගණක උපයෝගී කරගෙන අවශ්‍ය තරම් වාර්තා ලබා ගැනීම, දත්තවල අංක ගණිතමය නිවැරදි බව තහවුරු කර ගැනීම.

ගිණුම්කරණයට බලනාහා තරිකර කාඩ්‍ර

දිල්පීය හා වෘත්තීය පරිසරය

- ගිණුම්කරණ ප්‍රමිත
- ගිණුම්කරණ දිල්ප කුම
- තොග අගය කිරීම
- ක්ෂය කිරීම
- ගිණුම්කරණ වෘත්තීය ආයතන

ආර්ථික හා දේශපාලන පරිසරය


- බදු අගය කිරීම්
- විනිමය අනුපාත
- රාජ්‍ය ප්‍රතිපත්ති,
- ආර්ථික ව්‍යුහයේ වෙනස්වීම්
- දේශපාලන ව්‍යුහය
- මිල මට්ටම්
- වෙළෙඳපාල තත්ත්වය
(මූල්‍ය/ප්‍රාග්ධනය)

තාක්ෂණික පරිසරය

- පරිගණක තාක්ෂණය
- නව තාක්ෂණික සොයා ගැනීම
- සන්නිවේදන නව තාක්ෂණය
- මිනිස් ගුමය වෙනුවට නව යාන්ත්‍රික හා විනය

නෙත්‍රික පරිසරය

- සමාගම් පනත
- හමුල් ආදායම් පනත
- දේශීය ආදායම් පනත
- ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනත
- ලියාපදිංචි කිරීමේ නිති
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාර පනත



සමාජ හා සංස්කෘතික පරිසරය

- ආකල්ප
- සිරිත් විරිත්
- පුරුෂ
- විශ්වාස
- ජන සංඛ්‍යාව
- ජන සංක්‍රමණය
- ජීවන රටා

නිපුණතාව	2	: ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ සම්කරණය ඇසුරින් ඉදිරිපත් කරයි.
නිපුණතා මට්ටම 2.1		: ව්‍යාපාරයක මුළු වත්කම්, මුළු වගකීම් හා හිමිකම්වල එකතුවට සමාන වන ආකාරය විගුහ කරයි.
කාලවිජේද		: 05

ඉගෙනුම් එල

- ව්‍යාපාරයට එහි අයිතිකරුගෙන් වෙන්වූ ස්වාධීන පැවැත්මක් ඇති බව පැහැදිලි කරයි.
- ගිණුම්කරණ සම්කරණය ගොඩනගයි.
- ගනුදෙනු හා සිද්ධීන් වත්කම්, වගකීම් හා හිමිකම්වලට කරන බලපෑම ගිණුම්කරණ සම්කරණය ඇසුරින් ඉදිරිපත් කරයි.
- සාධක අතර ඇති සම්බන්ධතාව දක්වයි.
- කිසියම් සිද්ධීයක් නිසා වන බලපෑම හඳුනා ගනියි.

ඉගෙනුම්- ඉගෙනුම් ත්‍රියාවලිය :

කිවිතම්

- ස්වේච්ඡාවන් ඉදිරිපත් වන සිසුවෙකු ලවා" මුදකි පේපර් සෙන්ටර්" ව්‍යාපාරයේ තොරතුරු පන්තියට ඉදිරිපත් කර සිසු අදහස් විමසමින් පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.

කිදිය

අ.පො.ස. (අ.පොල) විභාගයෙන් පසු මුදකි තම පාසල අසල ම "මුදකි පේපර් සෙන්ටර්" නමින් පාසල් උපකරණ හා ලිපිදුච් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර ඒ සඳහා තම ඉතිරිකිරීමේ ගිණුමේ තිබූ රු. 200,000/-ක මුදල යොදවන ලදී. ව්‍යාපාර කටයුතු ඉතා ක්‍රමානුකූල ව හා සාර්ථක ව කරගෙන යාමේ අදහස නිසා ව්‍යාපාරයට අවශ්‍ය විවිධ වත්කම් ලබා ගැනීමට මෙම මුදල ප්‍රමාණවත් නොවන හෙයින්, ලංකා බැංකුවෙන් ස්වයං රැකියා ව්‍යාපාති සඳහා ලබා දෙන රු. 100,000/-ක මුදල ද ඔහු ලබා ගන්නා ලදී.

- අයිතිකරු ව්‍යාපාරයට යෙදූවූ රු. 200,000/-ක මුදල ව්‍යාපාරයේ වත්කම් වේ.
- මේ නිසා අයිතිකරු යෙදූවූ රු. 200,000/-ක මුදල ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වන අතර, මුදල් වත්කම් රු. 200,000/-ට සමාන වේ.
- මේ නිසා ප්‍රාග්ධනය = වත්කම් ලෙස දක්විය හැකි සි.
- රු. 100,000/- බැංකු මුදල මුදල ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වන අතර ව්‍යාපාරයේ (මුදල්) වත්කම් රු. 100,000/-කින් වැඩිවන නිසා මෙම ව්‍යාපාරයේ මුළු වත්කම රු. 300,000/-ක් වේ.
- ව්‍යාපාරයේ මුළු වත්කම්, ප්‍රාග්ධනය හා වගකීම්වලින් සමන්විත වේ.
- වත්කම්, ප්‍රාග්ධනය හා වගකීම් අතර සම්බන්ධතාව සම්කරණයක් මගින් ඉදිරිපත් කළ හැකි ය..

ප්‍රාග්ධනය + වගකීම්	= වත්කම් (මුදල්)
(බැංකු මුදල)	
200,000 + 100 000	= 300,000

ඉගෙනුම කදාන ගෝපිත උපදෙස් :

- පහත සඳහන් ගිණුම්කරණ සම්කරණවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ගිණුම්කරණ සම්කරණය කෙරෙහි අවධානය යොමු කරවන්න.
- ප්‍රාග්ධනය + වගකීම් = වත්කම්
- ප්‍රාග්ධනය = වත්කම්
- සිද්ධිය නොදින් අධ්‍යයනය කරමින් අදාළ ගනුදෙනු ගිණුම්කරණ සම්කරණය තුළ ඇතුළත් කරවන්න.

සිද්ධිය

තමා ඉතිරි කරගත් රු. 100,000/- මුදල යොදවා නිමෙහා වේලෙද ව්‍යාපාරයක් ආරම්භ කළා. ව්‍යාපාරය විකිණීම සඳහා රු. 10,000/- වටිනා බඩු තොගයක් තම මිතුරකු වූ සමන්ගෙන් ගෙයට ගත්තා.

ව්‍යාපාරය පවත්වාගෙන යාමට සුදුසු ගොඩනැගිල්ලක් රු. 80,000/-කට මිලදී ගත්තා. ව්‍යාපාරය පුළුල් කිරීමේ අදහසින් රු. 50,000/-ක ගෙය මුදලක් බැංකුවෙන් ලබාගත් අතර ගොඩනැගිල්ලේ දර්ශනීය බව වැඩිකර ගැනීම සඳහා ගොඩනැගිල්ල නිවේකරණය කිරීමට රු.7,500/-ක් වියදම් කළා. සමන්ගේ ගෙය මුදලින් රු. 5000/-ක් ආපසු ගෙවවා. හඳුසියේ ඇති වූ සුළුගකින් ගොඩනැගිල්ලේ වහළය පළදු වූ අතර, එය අලුත්වැකියා කරන්නට සිදුවිය.

ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමේ අදහසින් ව්‍යාපාරය සඳහා රු. 50,000/-ක් පමණ වැය කර රථවාහන ගාලක් සැදීමට ද ඇය තුළ අදහසක් ඇත. තවද විසිතුරු මල් වැවීමෙන් ද අලංකාරය වැඩි කරගත හැකි බව ඇයගේ මිතුරියක් ඇයට උපදේශයක් දී ඇත.

- ගිණුම්කරණ සම්කරණයේ ඇති සංරචක පැහැදිලි කර හැකිතාක් නිදසුන් ඉදිරිපත් කරවන්න.
- ගිණුම්කරණය සම්කරණය ඉදිරිපත් කළ හැකි වෙනත් ආකාර දක්වන්න.
- සිද්ධියේ ඇතුළත් ගනුදෙනු සියල්ල ම ගිණුම්කරණ සම්කරණය තුළ සටහන් කළේ ද? පිළිතුරට හේතු විමසන්න.
- කණ්ඩායම් අනාවරණ නිරමාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණු තහැකිලි කර ගැනීමට අත්‍යුතුව

- ව්‍යාපාරයක ඇති මුදලින් අගය කළ හැකි සම්පත්, වත්කම් ලෙස හැඳින්වේ.
 - ගොඩනැගිලි, යන්ත්, ඉතිරි බඩු තොග, මුදල යනාදිය වත්කම්වලට නිදසුන් වේ.
 - අයිතිකරු ව්‍යාපාරයට යොදවන මුදල ප්‍රාග්ධනය හෙවත් හිමිකම වේ.
 - මේ අනුව ගිණුම්කරණ සම්කරණය පහත සඳහන් ආකාර ගනියි.
- ප්‍රාග්ධනය = වත්කම්**
- ව්‍යාපාරයක ප්‍රාග්ධනය වෙන්කර දක්වන්නේ ඒකක සංකල්පය අනුව යි.

- බාහිර පාර්ශ්වයන් ද ව්‍යාපාරයට සම්පත් යොදවන අතර, ඒවා ව්‍යාපාරයේ වගකීම් ලෙස හැඳින්වේ. එවිට ගිණුම්කරණ සම්කරණය පහත සඳහන් ආකාරයෙන් දක්විය හැක.

ප්‍රාග්ධනය + වගකීම් = වත්කම්

- සිද්ධියට අදාළ ගනුදෙනු ගිණුම්කරණ සම්කරණවලට ආදේශ කර ඇති ආකාර පහත සඳහන් වේ.

ගණනාංශ	ත්‍රාජධිනය - වත්කම්	ත්‍රාජධිනය + වගකීම් = වත්කම්
1.	$100000 = 100000$ (මුදල්)	$100000 = 100000$ (මුදල්)
2.	ගනුදෙනුව සම්පූර්ණයෙන් ම සටහන් කළ නොහැක.	$100000 + 10000 = 100000$ (මුදල්) සමන් 10000 (බඩුතොගය)
3.	$100000 = 80000$ (ගොඩනැගිලි) 20000 (මුදල්)	$100000 + 10000 = 20000$ (මුදල්) සමන් 10000 (බඩුතොගය) 80000 (ගොඩනැගිල්ල)
4.	ගනුදෙනුව සම්පූර්ණයෙන්ම සටහන් කළ නොහැක.	$100000 + 10000 = 70000$ (මුදල්) සමන් 50000 10000 (බඩුතොගය) බැංකුණය 80000 (ගොඩනැගිල්ල)
5.	$100000 = 87500$ (ගොඩනැගිල්ල) 12500 (මුදල්)	$100000 + 10000$ සමන් $= 62500$ (මුදල්) 50000 (බැංකුණය) 10000 (බඩුතොගය) 87500 (ගොඩනැගිල්ල)
6.	ගනුදෙනුව සම්පූර්ණ සටහන් කළ නොහැක.	$100000 + 5000$ (සමන්) $= 57500$ (මුදල්) 50000 (බැංකුණය) 10000 (බඩුතොගය) 87500 (ගොඩනැගිල්ල)
7.	ව්‍යාපාරයේ ඇති වූ සිද්ධියකි. මුදල් වටිනාකම දක්වා තැන.	ව්‍යාපාරයේ ඇති වූ සිද්ධියකි මුදල් වටිනාකම දක්වා තැන.
8.	ගනුදෙනුවක් සිදුවී තැන. අදහසක් පමණි	ගනුදෙනුවක් සිදුවී තැන. අදහසක් පමණි

- රු. 50,000/- අදාළ රථගාල ඉදිකිරීම අදහසක් පමණක් වන බැවින්, එය ගනුදෙනුවක ලක්ෂණ ඇතුළත් නොවන බැවින් සම්කරණයට අදාළ කර නොගැනී.
- සිද්ධියේ ඇතුළත් ගනුදෙනු ගිණුම්කරණ සම්කරණයට කරන බලපෑම වෙන්ව හිණුම්කරණ සම්කරණය තුළ ඇතුළත් කළ හැකිය.

නිපුණතා මට්ටම 2.2 : ව්‍යාපාර ගණුදෙනු හා සිද්ධීන් මගින් හිමිකම වෙනස් වන ආකාරය අනාවරණය කරයි.

කාලෝච්නා සංඛ්‍යාව : 05

ඉගෙනුම් වල :

- ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රතිඵලය හිමිකමට කරන බලපෑම විස්තර කරයි.
- හිමිකම වෙනස් වීමට බලපාන ගණුදෙනු තමිකර පැහැදිලි කරයි.
- හිමිකමට බලපාන ගණුදෙනු හිමුමිකරණ සමිකරණය තුළ සටහන් කරයි.
- වියදම් පාලනය කිරීමට පුරු වෙයි.
- හිමිකම වැඩිකර ගැනීමට කුම පිළිවෙත් සොයයි.

ඉගෙනුම්- ඉගැශවීම් තිකාවතිය :

පිටපත

- පහත සඳහන් නුමිකා රංගනය පන්තියට ඉදිරිපත් කරවන්න.

නුමිකා රංගනය

වෙළඳ ව්‍යාපාරයක් කරගෙන යන, බුද්ධික හා ඔහුගේ මිතුරකු වූ සාගර අතර ඇති වූ සංවාදයකි.

බුද්ධික - ආ ... කොහොම ද, කාලෙකින් මේ පැත්තෙ,

සාගර - නොදින් ඉන්නවා. කොහොම ද, ව්‍යාපාරයේ කටයුතු ? ලගදී රු. 100000/= ක ලොතරයියක්ත් ඇදුන නේ ද?

බුද්ධික - ඔව් ! ඔව් ! ඒකත් මේකටම දුම්මා.

සාගර - එහෙනම දුන් සරු ඇති නේ ද?

බුද්ධික - එතරම් සරුවක්ත් නැ. මේ ලගදී, පුතා අසනීප වෙලා සල්ලි රිකක් වියදම් උණා.. ඒ නිසා වියදම් රිකක් පාලනය කරගන්න උත්සහ කරනවා. වෙලිගොන් බිලයි, විදුලි බිලයි තමයි වැඩිපුරම පාලනය කරන්නේ.

- පහත සඳහන් කරුණු මත කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- අමතර ප්‍රාග්ධනය යෙද්වීම හිමිකම වැඩිවීමට බලපානු ඇත.
- ව්‍යාපාරයේ අයිතිකරු තම පොදුගලික ප්‍රයෝගනයට ව්‍යාපාරයෙන් ගනු ලබන සම්පත්වල මුදල්මය වටිනාකම ගැනීලි වන අතර, ගැනීලි නිසා හිමිකම අඩු වේ.
- ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු කරගෙන යාමේ දී විවිධ වූ වියදම් දැරීමට සිදුවන අතර, වියදම් සඳහා නිදුසුන් ලෙස විදුලි ගාස්තු, දුරකථන ගාස්තු, ප්‍රවාහන ගාස්තු අඩිය දැක්විය හැකි ය.
- වියදම් නිසා ව්‍යාපාරයේ ලාභය අඩු වේ. එනම් හිමිකම අඩු වේ.
- ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු විලින් ආදායම් ලබන අතර ආදායම් වලට නිදුසුන් ලෙස විකුණුම් ආදායම, ගෙවල් කුලී ආදායම් දැක්විය හැකි ය.
- ආදායම් නිසා ලාභය වැඩි වේ. එමගින් හිමිකම වැඩි වේ.

ඉගෙනුම කදා ගෝපිත උත්දෙක :

- පහත සඳහන් සිද්ධී වලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන සිද්ධීය කෙරෙහි අවධානය යොමු කරවන්න.

• සිද්ධීය 01

වරිත ගේ වෙළඳ ව්‍යාපාරයට නව ගිණුම ලිපිකරුවකු බඳවා ගන්නා ලදී. ඔහු වරිතගෙන් කරන ලද විමසීමට අනුව වරිත් තම දිනපොතේ අඩංගු වී තිබූණ පහත දැක්වෙන තොරතුරු ඉදිරිපත් කරයි.

2008/01/01 කදා

මගේ ව්‍යාපාරයේ දුනට තියෙනවා රු 15000/- කට ගත්ත ලිබඩු, පසුගිය වර්ෂයේ විකුණ්න්නේ නැතිව ඉතිරි වූ බඩු රු 5000/-යි, මට ලැබෙන්න තියෙන ගෙය රු 2000/-යි, මම ගෙයට ගත්ත බඩු වලට රු 4000/- ක් ගෙවන්න තියෙනවා. මගේ උග රු 5000/- ක මුදල් තියෙනවා.

මම මේ සතිය තුළ මේ ගණුදෙනු කළා.

01/02 අයෙකුවාද

රු. 2000/- ක බඩු තොගයක් රු. 3000/- ට අත්පිට මුදලට වික්කා. රු. 3000/- ක බඩු ගත්තා.

01/03 බෙදා

මම පාවිච්ච කරමින් තිබූ යතුරු පැදිය රු. 15000/- කට විකුණ ලා ලැබුණ මුදල් ව්‍යාපාරයටම දුම්මා.

01/04 ඉහකක්තිතා

විදුලි වියදම් ගෙවිවා රු 500/-

01/05 සිතුරාදා

රු 1000/- ක බඩු තොගයක් රු 1800/- කට ගෙයට වික්කා.

01/06 ශේහුරාදා

මගේ පවුලේ අයගේ ප්‍රයෝගනයට මම ව්‍යාපාරයෙන් බඩු ගත්තා. රු. 200/-

• සිද්ධීය 02

”වේග රිද්ම” නමින් ප්‍රවාහන සේවා ආයතනයක් පවත්වාගෙන යන රිද්ම අබෝවර්ධන, ඔහුගේ ව්‍යාපාරය පිළිබඳ 2008 වර්ෂයේ ජනවාරි මාසයේ පළමු සතියේ සිදු වූ ගණු දෙනු සඳහා තම පියා සමග අදහස් තුවමාරු කරගත් අයුරු

රිද්ම - තාත්ත්ත්ව මගේ ව්‍යාපාරයේ 2008/01/01 දිනට මුළු වත්කම් රු. 125000/- ක් තියෙනවා එකෙන් රු. 100000/- ක් මගේ, ඉතිරි රු. 25000/- බැංකුවෙන් ගෙයට ගත් ඒවා.

පියා - ඉතින් මොකක් ද? ඔයාට තියෙන ප්‍රයෝග

රිද්ම - මේ සතියේ මගේ ආදායම බැහැල වගේ. බස් එකෙන් ලැබුණු ආදායම රු. 35000/- යි.

පියා - මොනව ද? ප්‍රතා ඔයා වියදම් කරපුව

- රිද්ම - කොන්දේප්තර හා බුදිවර ට මේ සතියෙ වැටුප් ඉල්ලුවා. ඒකට රු. 18000/- ක් දුන්නා.
තව, විකට් පත් මුද්‍රණයට රු. 2000/- ක් ගියා. බස් එකට වයර් දාන්න රු. 15000/- ක් දුන්නා. ඒ දෙන්නට කැමුව රු. 2500/- ක් ගන්න කිවිවා.
- පියා - ව්‍යාපාරයට යොදව ගන්න මම රු. 30000/- ක් ඔයාට දෙන්නම්.. ඒ මුදල් මට ආපසු එපා.
- රිද්ම - තාත්ත්ව, මල්ලිට හඳිස්සියක් කියල සල්ල ඉල්ලව, ඒ වෙලේ මගේ උග මුදල් තිබුනෙන නැහැ. බස් එකෙන් ලැබුණු මුදල් වලින් රු.1000/- ක් දුන්නා.

- කණ්ඩායමට ලැබුණු සිද්ධිය හොඳින් අධ්‍යයනය කරවන්න.
- එම සිද්ධියේ ඇතුළත් ගැටළු හඳුනා ගෙන, පහත ආකාරයෙන් දැක්වෙන ගිණුමිකරණ සම්කරණය කුල ගනුදෙනුවල බැලපෑම ඇතුළත් කරවන්න.

ගනුදෙනුව (1)	පාඨ්ධනය + (ආදායම - වියදම) + වගකීම් = වත්කම්
-----------------	---

- ව්‍යාපාරයේ මුළු ආදායම සහ මුළු වියදම ගණනය කිරීමට මගපෙන්වන්න.
- ව්‍යාපාරයේ ප්‍රතිඵලය ගැන අදහස් විමසන්න.
- ව්‍යාපාරයේ ප්‍රතිඵලය, හිමිකමට කෙසේ බලපාන්නේ දැයි යන්න පිළිබඳ අදහස් දැක්වීමට මගපෙන්වන්න.
- කණ්ඩායම් අනාවරණ නිර්මාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්චෙක :

- ව්‍යාපාරයක් මෙහෙයුම් කටයුතු කරගෙන යාමේ දී ආදායම් උපයනු ලැබේ.
- ගිණුම් කාල පරිවිෂ්දයක දී ව්‍යාපාරය කුලට මුදල් ගළා ඒම හෝ වත්කම් වැඩි කිරීමේ හෝ වගකීම් අඩු කිරීමේ ස්වභාවයෙන් අයිතිකරුවන් ගේ දායකත්වයෙන් තොරව, හිමිකම ඉහළ නැංවීමට හේතුවන ආර්ථික ප්‍රතිලාභයක් **අභ්‍යාච්** වේ.
- ව්‍යාපාරයක් මෙහෙයුම් කටයුතු කරගෙන යාමේ දී වියදම් දරණ අතර, ගිණුම් කාල පරිවිෂ්දයක් කුල දී ව්‍යාපාරයෙන් පිටතට ගළා යාම් හෝ වත්කම් සූදා විම විම හෝ වත්කම් අඩු වීමේ ස්වභාවයෙන් අයිතිකරුවන්ට කරන බෙදා හැරීම හැර හිමිකම අඩු වීමට හේතුවන ආර්ථික ප්‍රතිලාභයන්ගේ අඩුවීම **වියදම්** ලෙස අරථ දැක්විය හැකි ය.
- වියදම ඉක්මවා ඇති ආදයම ලාභය වන අතර, ආදායම ඉක්මවා යන වියදම අලාභය වේ.
- ව්‍යාපාරයේ අයිතිකරු පොදුගලික ප්‍රයෝගනයට ව්‍යාපාරයෙන් ලබා ගන්නා භාණ්ඩ හෝ මුදල් හෝ දේපල පාවිච්ච කිරීම හෝ ගැනීම් වන අතර, ගැනීම් නිසා අයිතිකරුගේ හිමිකාරිත්වය අඩු වනු ඇතේ.
- ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාර කරගෙන යාමේ දී ප්‍රාග්ධනයට අතිරේකව යොදන මුදල් හෝ වෙනත් වත්කම් අමතර ප්‍රාග්ධනය ලෙස හැඳින්විය හැකි ය.

• සිද්ධිය 1 ට අදාළ පිළිතුර

ප්‍රාග්ධනය 23000	+ (ආදායම - වියදම) 	+ වගකීම + ගෝනිමියෝ 4000	= වත්කම = ලිබව 15000 බඩු තොගය 5000 මුදල 5000 භායගැනීයෝ 2000
01/02	3000 - 2000		= බඩු තොගය - 2000 = මුදල + 3000 = බඩු තොගය + 3000 = මුදල - 3000
01/03 +15000 අමතර ප්‍රාග්ධනය			= මුදල + 15000
01/04	- 500		= මුදල - 500
01/05	1800 - 1000		= බඩු තොගය - 1000 භායගැනීයෝ + 1800
01/06 - 200 ගැනීම්			= බඩු තොගය - 200
37800 +	(4800 - 3500) ලොහය 1300	+ 4000 43100	= ලිබව 15000 බඩු තොගය 4800 භායගැනීයා 3800 මුදල 19500 = 43100

• හිඳුධිය 2 ව අදාළ කිමුණර

ත්‍රාජධනය	+ (ආදායම - වියදම)	+ වගකීම්	= වත්කම්
(1) ගනුදෙනුව ප්‍රාග්ධනය		බැංකු තෝරය + 25000	මුදල = +125000
(2) ගනුදෙනුව	සේවා ආදායම + 35000		මුදල = + 35000
(3) ගනුදෙනුව	සේවක වැටුප් + 18000		මුදල = -18000
(4) විකවී පොක් මුදලනය	ලිපි ද්‍රව්‍ය + 2000		මුදල = -2000
(5) නඩත්තු වියදම්	නඩත්තු වියදම + රු.15000		මුදල = -15000
(6) සංග්‍රහ වියදම	සංග්‍රහ වියදම + 2500		මුදල = -2500
(7) අමතර ප්‍රාග්ධනය + 30000			= +30000 මුදල
(8) ගැනීම් - 1000			= - 1000 මුදල
129000	+ (+35000 - 37500)	+ 25000	= 151500
129000	+ (- 2500)	+ 25000	= 151500
	126500	+ 25000	= 151500
		151500	= 151500

නිපුණාතා මට්ටම 2.3 : ගිණුම්කරණ සමීකරණය ඇසුරින් ගේජ පත්‍රය හා ආදායම් ප්‍රකාශය පිළියෙළ කරයි.

කාලවිධේද : 05

ඉගෙනුම් එල

- ගේජ පත්‍ර සමීකරණය ලියා දක්වයි.
- ගේජ පත්‍ර සමීකරණය හා ගේජ පත්‍රය සසඳයි.
- ආදායම් ප්‍රකාශය හා ගේජ පත්‍රය අතර සබඳතාව දක්වයි.
- තොරතුරු සංක්ෂීපේක කරයි.
- තොරතුරු පහසුවෙන් ඉදිරිපත් කිරීමෙන් ප්‍රයෝග්‍රහ ගැනීමට පෙර සූදානම ප්‍රදරුණය කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ප්‍රිග්‍රැම් ප්‍රිග්‍රැම් :

කිවිතුම

- පෙර දැනුම සිහිපත් කරමින් පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- වත්කම් = ප්‍රාග්ධනය + වගකීම් යන ගිණුම්කරණ සමීකරණය, ගේජ පත්‍ර සමීකරණය ලෙස හැඳින්විය හැකි ය.
- ගනුදෙනු ප්‍රමාණය සංකීරණ ව්‍යවද, ගේජ පත්‍ර සමීකරණ ඇසුරින් ගේජ පත්‍රයක් සාරාංශ ලෙස ඉදිරිපත් කළ හැකි ය.

ඉගෙනුම කළුනා ගෝජිත උපදෙස් :

- පහත සඳහන් ගිණුම්කරණ සමීකරණවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ගිණුම්කරණ සමීකරණය කෙරෙහි අවධානය යොමු කරවන්න.
- වත්කම් = ප්‍රාග්ධනය + වගකීම්
- වත්කම් - වගකීම් = ප්‍රාග්ධනය
- පහත සඳහන් කීර්තිගේ ව්‍යාපාරයට අයත් ගේජ පත්‍ර දෙක හොඳින් අධ්‍යයනය කිරීමට මග පෙන්වන්න.

කිරීමේ ව්‍යාපාරය

2008.12.31 දිනට

කිවිතුම්	රු	වත්කම්	රු
ප්‍රාග්ධනය	ඉඩම් හා ගොඩනැගිලි	50340
		උපකරණ	17790
		පරිගණකය	14610
		ණයැතියෝ	110700
		මුදල	315000
වගකීම්			
ණයනිලියෝ	221760		
	<u>508440</u>		<u>315000</u>
	<u>=====</u>		<u>=====</u>

කිරතිගේ ව්‍යාපාරය

2008.12.31 දිනට

යේප තත්ත්වය

වත්කම්	රු	රු
මුදල්	50340	
ණයගැනීයෝ	17790	
පරිගණකය	14610	
උපකරණ	110700	
ඉඩම් හා ගොඩනැගිලි	315000	
මුළු වත්කම්		
වගකීම්		
ණයහිමියෝ	221760	
මුළු වගකීම්	
	
හිමිකම්		
ප්‍රාග්ධනය	
මුළු හිමිකම්	

- ඒ ඒ කණ්ඩායමට ලැබුණ ගිණුම්කරණ සමිකරණයට ආදේශ කළ හැකි ගේප පත්‍රය තොරා ගැනීමට උපදෙස් දෙන්න.
- ගේප පත්‍රයේ දැක්වෙන ප්‍රධාන මූලිකාංග ගේප පත්‍ර සමිකරණ මූලිකාංග සමග සසඳවන්න.
- එම මූලිකාංගවලට අදාළ මුළු වරිනාකම දක්වන්න.
- ඒවා ගේප පත්‍ර සමිකරණයේ සංරචකවලට ආදේශ කරවන්න.
- කිරතිගේ ව්‍යාපාරයේ මුළු වත්කම් මුළු වගකීම් හා මුළු හිමිකම් අනාවරණය කරවන්න.
- නව ප්‍රාග්ධනය හා ගැනීලිවලට අමතර ව හිමිකම් වෙනස්වීමට බලපාන ගනුදෙනු වරිනාකම් සහිත ව ලියා දක්වන්න.
- එම ගනුදෙනුවල ප්‍රතිඵලය ලේඛනයක් ඇසුරින් ගණනය කරවන්න.
- එම ප්‍රතිඵලය ගේප පත්‍ර සමිකරණයේ කුමන සංරචකයට බලපැමි කරයි ද? යන්න විමසන්න.
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිරමාණයිලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණයු තැකැසීම් කර ගැනීමට අත්වලුක :

- ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ගේඟ පත්‍ර සම්කරණය තුළ සටහන් කෙරේ.
- එම ගනුදෙනු අතරින් හිමිකම වෙනස්වීමට බලපාන ගනුදෙනු වෙන් කර හඳුනා ගත යුතු අතර, හිමිකම වෙනස්වීමට බලපාන ගනුදෙනු අතරින් ආදායම හා වියදම් ජනිත වන ගනුදෙනු වෙන් කර හඳුනා ගත යුතු ය.
- එම ආදායම හා වියදම් සහිත ගනුදෙනු උපයෝගී කරගෙන නිශ්චිත කාලවේදීයක් සඳහා ආදායම් ප්‍රකාශයක් පිළියෙල කරනු ලැබේ.
- ගේඟ පත්‍ර සම්කරණයේ වත්කම්, වගකීම් හා හිමිකම උපයෝගී කරගෙන නිශ්චිත දිනකට ගේඟ පත්‍රයක් පිළියෙල කළ හැකි ය.
- ගේඟ පත්‍රය තුළින් ව්‍යාපාරයක නිශ්චිත දිනකට මූල්‍ය තත්ත්වය පෙන්නුම් කෙරේ.
- ආදායම් ප්‍රකාශයේ ප්‍රතිඵලය ගේඟ පත්‍රයේ හිමිකමට ගළපනු ලැබේ.
- ඒ නිසා ආදායම් ප්‍රකාශය හා ගේඟ පත්‍රය අතර සම්බන්ධතාවක් පවතියි.
- ගේඟ පත්‍ර සම්කරණය ඇසුරින් ව්‍යාපාරයක මුදල් ගළාජ්‍රීම් හා මුදල් ගළායාම් පහත ආකාරයෙන් දැක්විය හැකි ය.

නිදහස්:

- ප්‍රාග්ධනය යෙදීම රු. 50,000 (මුදල් ගළාජ්‍රීම රු. 50,000)
- ලිඛිත මිලදී ගත්තා රු. 20,0000 (මුදල් ගළායාම රු. 20,000)
- සැමල්වම මුදල් ප්‍රහවයන් මුදල් යෙද්වීම්වලට සමාන වේ.
 - ප්‍රාග්ධනය යෙද්වීම රු. 50,000 (මෙය ප්‍රහවයකි.)
 - ලිඛිත මිලට ගැනීම රු. 20,000 (මෙය යෙද්වුමකි.)
අත ඉතිරි රු. 30,000 (මෙය මුදල් නැමැති වත්කම් තුළ ඇති යෙද්වුමකි.)
- එ අනුව,
 - මුදල් ප්‍රහවයන් රු. 50,000
 - මුදල් යෙද්වීම රු. 50,000

ඉගෙනුම් වල :

- මුළු වත්කම් හා මුළු වගකීම් අතර වෙනස පැහැදිලි කරයි.
- අවසාන ගුද්ධ වත්කම් හා ආරම්භක ගුද්ධ වත්කම් අතර වෙනස සසඳයි.
- ගුද්ධ වත්කම්වලට ගැනීලි හා අමතර ප්‍රාග්ධනය ගළපමින් වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය ගණනය කරයි.
- වෙනස්වේම්වලට අදාළ පද අනාවරණය කරයි.
- සිද්ධියක් තුළින් අදාළ කරුණු වෙත ලැබා වෙයි.

ඉගෙනුම්- ඉගැස්වම් හිකාවලිය : හිවිදුව

- ප්‍රාග්ධනය + වගකීම් = වත්කම් හා ප්‍රාග්ධනය + වගකීම් = වත්කම්

$$50000 + 10000 = 60000 \quad 60000 + 10000 = 70000$$
 යන හිණුම්කරණ සම්කරණ දෙක ඩුණු ප්‍රවරුවේ සඳහන් කර පහත සඳහන් කරුණු මත කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ව්‍යාපාරයේ මුළු වත්කම් හා මුළු වගකීම් අතර වෙනස ගුද්ධ වත්කම් වේ.
- ගුද්ධ වත්කම්, හිමිකම ලෙස ද හඳුන්වනු ලැබේ.
- ව්‍යාපාරයේ ආරම්භක ගුද්ධ වත්කම් හා අවසාන ගුද්ධ වත්කම් අතර වෙනස ලාභය හෝ අලාභය වේ.
- මිට අමතරව අමතර ප්‍රාග්ධනය, ගැනීලි ආදිය නිසා ද ගුද්ධ වත්කම්වල වෙනසක් සිදුවේ.

ඉගෙනුම කදානා ගෝජිත උත්දෙක :

- පහත සඳහන් මාතෘකා වලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන මාතෘකාව කෙරෙහි අවධානය යොමු කරවන්න.
- ගැනීලි පමණක් ඇති අවස්ථාවක ගුද්ධ ප්‍රතිඵලය
- අමතර ප්‍රාග්ධනය පමණක් ඇති අවස්ථාවක ගුද්ධ ප්‍රතිඵලය
- පහත සඳහන් තොරතුරු පත්‍රිකාව හොඳින් අධ්‍යයනය කරවන්න.

ගනුදෙනු ක්‍රමාණුකුලට සටහන් තබා තැකි "නිරවුල්" ගේ ව්‍යාපාරය ව හිණුම ලිපිකරුවකු ගේ සහය අවශ්‍ය බව පුවත් පත් දැන්වීමක දුටු ඉසුරු වහාම ව්‍යාපාරයට පැමිණ නිරවුල් හමුවී අවශ්‍ය තොරතුරු සාකච්ඡා කරයි.

නිරවුල් ඉදිරිපත් කළ තොරතුරු :-

ව්‍යාපාරය ආරම්භයේ තිබූ දේවල්

ගොඩනැගිලි රු. 100000/-

ලි බඩු රු. 15000/-

වාහනය රු. 50000/-

බඩු තොග රු. 20000/-

බැංකු මුදල රු. 10000/=

ණය ගැනීයේ රු. 6000/=

බැංකු ඣය රු. 12000/=

වර්තමානයේ මෙම අයිතමවල වට්නාකම වෙනස් වී ඇති බව ඉපුරු සෞයා ගනිසි.

එය මෙස්ය.

ගොඩනැගිලි රු. 125000/=

ලි බඩු රු. 12000/=

වාහනය රු. 49000/=

බඩු තොග රු. 40000/=

ණයගැනීයේ රු. 10000/=

බැංකු ඣය රු. 10000/=

බැංකු මුදල රු. 15000/=

තොරතුරු පත්‍රිකාව ඇසුරින්

- ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය හා ව්‍යාපාරයේ අවසාන ප්‍රාග්ධනය ගණනය කරවන්න.
- ආරම්භක ප්‍රාග්ධනය හා අවසාන ප්‍රාග්ධනය අතර වෙනස ගැන කණ්ඩායමේ අදහස ඉදිරිපත් කරවන්න.
- මාත්‍රකාව සැලකිල්ලට ගෙන ඉහත වෙනස තව දුරටත් විශ්ලේෂණය කර ප්‍රතිථිලය දක්වන්න.
- කණ්ඩායම් අනාවරණ නිරමාණකිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිපත් කිරීමට සූදානම් වන්න..

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්‍යුතු :

- ව්‍යාපාරයක නිශ්චිත දිනකට පැවති මුළු වත්කම් හා මුළු වගකීම් අතර වෙනස ගුද්ධ වත්කම් වේ.
- කාලවිෂේෂය ආරම්භයේ දී හා අවසානයේ දී ගුද්ධ වත්කම් පහත ආකාරයෙන් ගණනය කළ හැකි ය.
 - මුළු වත්කම් - මුළු වගකීම් = ගුද්ධ වත්කම්
- ගුද්ධ වත්කම්, හිමිකම හෙවත් ස්කන්ධය ලෙස හැඳින්විය හැකි ය.
- අවසාන ගුද්ධ වත්කම් හා ආරම්භක ගුද්ධ වත්කම් අතර වෙනස ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය වේ.
- ව්‍යාපාරයේ ප්‍රතිථිලය ගුද්ධ වත්කම් ඇසුරෙන් පහත ආකාරයෙන් දැක්විය හැකි ය.
 - අවසාන ගුද්ධ වත්කම් - ආරම්භක ගුද්ධ වත්කම් = ලාභය හෝ අලාභය
 - අවසාන ප්‍රාග්ධනය - ආරම්භක ප්‍රාග්ධනය = ලාභය හෝ අලාභය
- ගැනීලි සිදු කර ඇති අවස්ථාවක ලාභය හෝ අලාභය ගණනය කිරීම පහත ආකාරයෙන් සිදු කළ හැකි ය.
 - අවසාන ප්‍රාග්ධනය - ආරම්භක ප්‍රාග්ධනය + ගැනීලි = ලාභය හෝ අලාභය
- ගැනීලි නිසා අවසාන ගුද්ධ වත්කම් අඩු වී, ලාභය අඩුවී ඇති බැවින් ගැනීලි ලාභයට එකතු කළ යුතුයි.

- නිරවුල් ව්‍යාපාරයේ තොරතුරු ඇසුරෙන් ව්‍යාපාරයේ ප්‍රතිඵල පහත ආකාරයෙන් ගණනය කළ හැකි ය.

ආරම්භක මුළු වත්කම්	රුපීයල්	ආරම්භක මුළු වගකීම්	රුපීයල්
ගොඩනැගිලි ලී බඩු	100000	බැංකුණය	12000
වාහනය	15000		
බඩු තොගය	50000		
බැංකු මුදල	20000		
ණයගැනීමෝ	10000		
	6000		
	201000		12000

- ආරම්භක මුළු වත්කම් - ආරම්භක මුළු වගකීම් = ආරම්භක ගුද්ධ වත්කම්

$$201000 - 12000 = 189000$$
- අවසාන ගුද්ධ වත්කම් පහත ආකාරයෙන් ගණනය කළ හැකි ය.

ආරම්භක මුළු වත්කම්	රුපීයල්	ආරම්භක මුළු වගකීම්	රුපීයල්
ගොඩනැගිලි	125000	බැංකු ණය	10000
ලී බඩු	12000		
වාහනය	49000		
බඩුතොගය	40000		
බැංකු මුදල	15000		
ණයගැනීමෝ	10000		
	251000		10000

- අවසාන මුළු වත්කම් - අවසාන මුළු වගකීම් = අවසාන ගුද්ධ වත්කම්

$$251000 - 10000 = 241000$$
- ගැනීලි සිදු වී නොමැති නම් ව්‍යාපාරයේ ප්‍රතිඵලය පහත ආකාරයෙන් දැක්විය හැකි ය.
 අවසාන ගුද්ධ වත්කම් - ආරම්භක ගුද්ධ වත්කම් = ලාභය හෝ අලාභය

$$241000 - 189000 = 52000$$
- ගැනීලි සිදු වී ඇති විට ව්‍යාපාරයේ ප්‍රතිඵලය වෙනස් වන ආකාරය නිරවුල් ගේ ව්‍යාපාරය ඇසුරෙන් මෙසේ දැක්විය හැකි ය. (රු. 10000 ක ගැනීලි සිදුව් බව උපකල්පනය කර ඇත.)

- අවසාන ගුද්ධ වත්කම් - ආරම්භක ගුද්ධ වත්කම් + ගැනීලි = ලාභය හෝ අලාභය

$$241000 \quad - \quad 189000 \quad + 10000 \quad = 62000$$
- අමතර ප්‍රාග්ධනය යෙදීමෙන් අවසාන ගුද්ධ වත්කම් වැඩිවීම නිසා ලාභය වැඩිවී ඇති බැවින් අමතර ප්‍රාග්ධනය ලාභයෙන් අඩු කළ යුතුයි.
- නිරවුල් ගේ ව්‍යාපාරයේ අමතර ප්‍රාග්ධනය නිසා ව්‍යාපාරයේ ප්‍රතිඵලය පහත ආකාරයෙන් දැක්විය හැකි ය.(රු. 72000ක අමතර ප්‍රාග්ධනය යොදා ඇති බව උපකල්පනය කර ඇත.)
- අවසාන ගුද්ධ වත්කම් - ආරම්භක ගුද්ධ වත්කම් - අමතර ප්‍රාග්ධනය = ලාභය හෝ අලාභය

$$241000 \quad - \quad 189000 \quad - \quad 72000 \quad = (20000) \text{ අලාභය}$$
- ඒ අනුව නිරවුල් ගේ ව්‍යාපාරය රු. 20000 ක අලාභයක් ලබා ඇත.
- ව්‍යාපාරයක ගැනීලි සහ අමතර ප්‍රාග්ධනය සිදු වී ඇත් නම් ව්‍යාපාරයේ ප්‍රතිඵලය පහත ආකාරයෙන් දැක්විය හැකි ය.
- අවසාන ප්‍රාග්ධනය - අමතර ප්‍රාග්ධනය - ආරම්භක ප්‍රාග්ධනය + ගැනීලි = ලාභය

$$241000 \quad - \quad 72000 \quad - \quad 189000 \quad + 10000 = (-10000) \text{ අලාභය}$$
- ගුද්ධ වත්කම් ඇසුරෙන් ව්‍යාපාරයක ලාභය හෝ අලාභය ගණනය කළ හැකි ය.

- නිපුණතාව 3** : ද්විත්ව සටහන් කුමයට අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කරයි.
- නිපුණතා මට්ටම 3.1** : ව්‍යාපාරික ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කරයි.
- කාලවිශේද** : 15

ඉගෙනුම් වැඩ

- ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවලට අදාළ ව ලෙපරයේ ගිණුම වර්ග නම කරයි.
- සැම ගනුදෙනුවකම ද්විත්ව ස්වරුපයක් ඇති බවත්, එය අඩුවීම හා වැඩිවීම ලෙසත් අනාවරණය කරයි.
- ගනුදෙනුවක ද්විත්ව ස්වරුපය ද්විත්ව සටහන් ත්‍යායට අනුව ගිණුම්ගත කරයි.
- තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා වික්ලප කුම යෝජනා කරයි.
- නිවැරදි තොරතුරු පදනම් කරගෙන තීරණවලට එළඹේයි.

ඉගෙනුම්- ඉගෙනුවීම් ත්‍යාචාවලිය :

ඩිවිතුම

- "රු. 100000ක යෙමුදලක් ලබා ගැනීම." යන ගනුදෙනුව සිසුන්ට ඉදිරිපත් කර, එහි ද්විත්ව බලපැම පිළිබඳ අදහස් විමසම්න් පහත සඳහන් කරුණු මත කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- යෙක් ලබා ගැනීම නිසා මුදල් වත්කම් වැඩිවී, වගකීමක් ඇති වී තිබේ.
- වත්කම් වැඩි වූ ප්‍රමාණයෙන් ම වගකීම ද වැඩි වේ.
- මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ සම්පත්වල වෙනසක් ඇති වී තිබේ.
- මෙම ගනුදෙනුව, ගනුදෙනුවක තිබිය යුතු මූලික ගුණාංග ආරක්ෂා කරනු ලැබේ.
- සැම ගනුදෙනුවකම ද්විත්ව බලපැමක් ඇති අතර එම ද්විත්ව බලපැම ගිණුම්ගත කළ යුතු ය.

ඉගෙනුම සඳහා යෝජිත උත්දෙක් :

- පහත සඳහන් මාතාකා අතරින් ඒ ඒ කණ්ඩායමට ලැබුණ මාතාකාව කෙරෙහි අවදානය යොමු කර විමසා ඇති තොරතුරු අනාවරණය සඳහා මග පෙන්වන්න.
- වත්කම් සහ වගකීම්
- වත්කම් සහ වියදම්
- ප්‍රාග්ධනය සහ වත්කම්
- වත්කම් සහ ආදායම්
- කණ්ඩායමට ලැබුණු මාතාකාව හඳුනා ගැනීමට උපදෙස් දෙන්න.
- එයට අදාළ ව ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු පහ බැහින් කණ්ඩායම් සාකච්ඡාවක් තුළින් මත කරවන්න.
- එම ගනුදෙනුවලට අදාළ ද්විත්ව ස්වරුපය අඩුවීම හා වැඩිවීම ලෙස හඳුනා ගැනීමට සලස්වන්න.
- එම ද්විත්ව ස්වරුපය පහත ආකාරයට අනුව ගිණුම්ගත කරන්න.

හර	ගිණුම	බැර
වත්කම් වියදම්	වැඩිවීම	වගකීම ආදායම හිමිකම

- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිරමාණයිලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විජය කරුණු තැකැදිල් කර ගැනීමට අත්වැලක

- ව්‍යාපාරික ගනුදෙනුවල ද්විත්ව ස්වරුපයක් පවතියි.
- ගනුදෙනුවක ද්විත්ව බලපෑම ලෙපර ගිණුම්වල හර හා බැර ලෙසට සටහන් කිරීම ද්විත්ව සටහන් ක්‍රමය වේ.
- ගනුදෙනුවක ද්විත්ව ස්වරුපය නිවැරදිව ලෙපර ගිණුම්වල සටහන් කිරීමේ දී ද්විත්ව සටහන් ක්‍රමය අනුගමනය කෙරේ.
- ද්විත්ව සටහන් ක්‍රමයට අනුව සටහන් කිරීමේ දී සැම හර සටහනකටම බැර සටහනක් ද, සැම බැර සටහනකටම හර සටහනක් ද ඇති වේ.
- ව්‍යාපාරික ගනුදෙනුවල ද්විත්ව ස්වරුපය නිශ්චිත දිනයක සිට තවත් නිශ්චිත දිනයක් දක්වා අනුපිළිවෙළින් වාර්තා කරන ආකෘතිය "ගිණුම" ලෙස හඳුන්වයි
- මෙම ගිණුම්වල මූදලින් මැනිය හැකි ගනුදෙනු පමණක් සටහන් කෙරේ.
- සම්පූද්‍යාධික ලෙපර ගිණුමක ආකෘතිය ඉංග්‍රීසි T අකුරක හැඩිය ගන්නා අතර එය පහත සඳහන් ආකාරයට දැක්විය හැකි ය.

දිනය	විස්තරය	කර			ගිණුම බැර	විස්තරය	ස	මූදල
		ස	මූදල	දිනය				
		පි	රු.				පි	රු.

- ව්‍යාපාරික ගනුදෙනුවලින් මතවන මූලික ලෙපර ගිණුම වර්ග පහත දක්වේ.
 - වත්කම් ගිණුම
 - වියදම් ගිණුම
 - වගකීම් ගිණුම
 - ආදායම් ගිණුම
 - නිලිකම් ගිණුම
- ඒ ඒ ගිණුම්වල වට්නාකම් අඩුවීම් හා වැඩිවීම් පහත පූරුෂ සඳහන් කළ හැකි ය.
 - වත්කම් වැඩිවීම හර අඩුවීම බැර
 - වියදම් වැඩිවීම හර අඩුවීම බැර
 - ප්‍රාග්ධනය වැඩිවීම බැර අඩුවීම හර
 - ආදායම් වැඩිවීම බැර අඩුවීම හර

- වගකීම් වැඩිවිම බැර අඩුවිම හර

නිපුණතා මට්ටම 3.2 : ගේෂ පිරික්සුමක් ඇසුරෙන් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි.
කාලවිධේද : 15

ඉගෙනුම් වල

- ලෙපර ගිණුම තුළනය කර ගේෂ පිරික්සුමක් පිළියෙල කරයි.
- ගේෂ පිරික්සුම ඇසුරින් ආදායම් ප්‍රකාශය හා ගේෂ පත්‍රය පිළියෙල කරයි.
- කාලවිධේදයට අදාළ මුදල් ප්‍රවාහය විගුය කරයි.
- තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ආකෘති භාවිත කරයි.
- අදාළ කරුණු ගොනු කිරීමෙන් සම්ස්තය දැකියි.

ඉගෙනුම- ඉගෙනුවීම් ත්‍රිග්‍රැවලිය :

නිව්‍යම

- පහත සඳහන් ලෙපර ගිණුම හා ලේඛනය අතර ඇති සම්බන්ධය විමසමින් මතු දැක්වෙන කරුණු

ප්‍රාග්ධන ගිණුම	ගොඩනැගිලි ගිණුම
මුදල් 100,000	මුදල් 25,000
මුදල් ගිණුම	වැටුප් ගිණුම
ප්‍රාග්ධනය 100,000	ගොඩනැගිලි 25000
වැටුප්	5000

ගේෂ පිරික්සුම

ප්‍රාග්ධනය මුදල් වැටුප් ගොඩනැගිලි	-----	-----
	70000	100,000
	5000	
	25000	
	100,000	100,000

සාකච්ඡා කරන්න.

- දේවිත්ව සටහන් ක්‍රමයට අනුව හර හා බැර වගයෙන් ගිණුම්වල සටහන් කරනු ලැබේ.
- එම ගිණුම තුළනය කර ලබා ගන්නා ගේ ඇසුරින් පිළියෙල කරන ලේඛනය ගේ පිරික්සුම ලෙස හඳුන්වයි.

මුශ්‍රීම කළුව ගෝන්ත උත්දෙක :

- පහත සඳහන් ලෙපරවලින් එක් එක් කණ්ඩායමට ලැබෙන ලෙපරය කෙරෙහි අවදානය යොමු කරවන්න.

ලෙකරය 01

මුදල ගිණුම

ප්‍රාග්ධනය	100,000	ණයහිමියෝ	20,000
ණයගැනී	30,000	ලි බඩු	10,000
පොලී	5,000	ස්ථාවර තැන්පත	75,000
බැංකු ණය	50,000	විදුලිය	5,000
විකුණුම්	50,000	සේවක වැටුප්	12,000
		ගැනුම්	60,000

ප්‍රාග්ධන ගිණුම

මුදල 100,000

ගැනුම ගිණුම

මුදල 60,000

ණයහිමි 40,000

ණයගැනී ගිණුම

විකුණුම් 160000

මුදල 30000

ණයහිමි ගිණුම

මුදල 20,000

ගැනුම 40,000

පොලී

මුදල 5,000

ලිබඩු ගිණුම

මුදල 10,000

බැංකු ණය		
මුදල	50000	ස්ථාවර කැන්පත
		මුදල
		75,000
		විදුලි හිණුම
විකුණුම්		
මුදල	50000	විදුලි හිණුම
		මුදල
		5,000
		සේවක වැටුප්
මුදල	12,000	

ලෙපරය 02

ප්‍රාග්ධන ගණුම

	මුදල 50,000
--	-------------

මුදල පොත

ප්‍රාග්ධන ගණුම	50,000	ලි බඩු	20,000
ණයගැකි	10,000	විදුලිය	1,000
පොලී	5,000	සේවක වැළැඳ්	2,000
බැංකු නෑය	50,000	ණයහිමි	6,000
විකුණුම්	10,000	ස්ථාවර තැන්පතු	10,000
		ගැනුම්	5,000

පොලී

	මුදල 5000
--	-----------

ණයගැකි ගණුම

විකුණුම් 30000	මුදල 10000
----------------	------------

බැංකු ගණුම

	මුදල 50000
--	------------

විකුණුම්

ණයගැකි ගණුම 30000	
මුදල 10000	

විදුලිය

	මුදල 1000
--	-----------

ලි බඩු

	මුදල 20000
--	------------

සේවක වැළැඳ්

	මුදල 2000
--	-----------

ණයහිමියෝ

	මුදල 6000	ගැනුම 10000
--	-----------	-------------

ගැනුම

ණයහිමි	10000
මුදල	5000

ස්ථාවර තැන්පතු

	මුදල 10000
--	------------

ගෙවීම් මත සැකසුම

ප්‍රාග්ධන ගිණුම		ණයගැනීම් ගිණුම	
	මුදල 75,000		විකුණුම 25,000
පොලී ලැබීම්		බඳකු නෙය ගිණුම	
	මුදල 1,000		මුදල 30,000

මුදල ගිණුම		විකුණුම	
ප්‍රාග්ධන ගිණුම	75,000	ණයහිමි	15,000
ණයගැනීම්	10,000	උපකරණ ගැනුම්	3,000
පොලී	1,000	ස්ථාවර තැන්පත්	25,000
බඳකු නෙය	30,000	විදුලිය	1,200
විකුණුම්	20,000	සේවක වැටුප්	6,000
		ගැනුම්	8,000

ණයහිමියේ		ගැනුම් ගිණුම	
මුදල 15,000	ගැනුම් 15,000	මුදල 8,000	

ස්ථාවර තැන්පත්		උපකරණ	
මුදල 25000		මුදල 3,000	

වැටුප්		විදුලිය	
මුදල 6,000		මුදල 1200	

- ලැබී ඇති ලෙපරයේ ගිණුම් පරීක්ෂා කරමින් ඒවා තුළනය කරවන්න.
- එම තුළනය කර ලබාගත් ගේෂ ඇසුරින් ගේෂ පිරික්සුම පිළියෙල කරවන්න.
- ආදායම හා වියදම් ගිණුම්වල ගේෂ වෙන වෙනම මතුකර දැක්වීමට උපදෙස් දෙන්න.
- ඒවා නියමිත පරිදි ගළපමින් ආදායම් ප්‍රකාශය පිළියෙල කරවන්න.
- ඒෂ පිරික්සුමේ ඉතිරි ගිණුම්වල ගේෂ වෙනම මතු කරවන්න.
- ඒවා නිශ්චිත පරිදි ගළපමින් ගේෂ පත්‍රයක් පිළියෙල කිරීමට මග පෙන්වන්න.
- ව්‍යාපාරයේ මුදල ප්‍රවාහය හඳුනා ගැනීමට උපදෙස් දෙන්න.

- හදුනාගත් මුදල් ප්‍රවාහය ප්‍රකාශයක් ඇසුරින් ඉදිරිපත් කරවන්න.
 - කණ්ඩායම් අනාවරණ නිරමාණකීලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සුදානම් කරවන්න.

විෂය කරනු ලැබුවේ සඳහා කර ගැනීමට අත්‍යුත් ප්‍රශ්නයක :

- ගෙඹ පිරික්සුම පිළියෙල කර එහි ඇති ආදායම හා වියදම් ගිණුම් ඇසුරින් ආදායම් ප්‍රකාශය පිළියෙල කෙරේ.
 - ආදායම් ප්‍රකාශය තුළින් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රතිඵලය අනාවරණය කර ගත හැකි ය.
 - ආදායම් ප්‍රකාශයක ආකෘතිය පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකි ය.

ଦୀର୍ଘବିରତ ପାଇଁ କାହାର ଅନୁମତି ଲାଭ କରିବାକୁ ଆବଶ୍ୟକ

විකුණුම්		XXXX
අඩුකලා: ආපසු එවුම්		<u>(XX)</u>
		XXX
අඩුකලා: විකුණුම් ජේරවය		
ආරම්භක තොගය	XX	
ගැනුම්	XX	
අඩුකලා: ආපසු යැවුම්	<u>(XX)</u>	
	XX	
අඩුකලා : අවසාන තොගය	<u>(XX)</u>	
දෙ ලාභය		<u>(XXX)</u>
වෙනත් ආදායම්		XXX
ආයතන හා පරිපාලන වියදම්		XX
වැටුප්	XX	
කළී	XX	
වරිපනම්	XX	
ක්ෂය උපකරණ	XX	
විදුලිය	XX	
රක්ෂණ	<u>XX</u>	(XX)
<u>විකිණීමේ හා බෙදාහැරීමේ වියදම්</u>		
ප්‍රවාරණ	XX	
ක්ෂය - බෙදාහැරීමේ මෝටර රථ	XX	
බොල්නය	XX	
දුන්වට්ටම්	<u>XX</u>	(XX)
<u>මූල්‍ය වියදම්</u>		
පොලී	<u>XX</u>	<u>(XX)</u>
වර්ෂයේ ලාභය		<u>XXX</u>

- නිශ්චිත දිනකට ව්‍යාපරයේ මූල්‍ය කත්ත්වය අනාවරණය සඳහා ගේෂ පත්‍රය පිළියෙල කරනු ලැබේ.
- ගේෂ පත්‍රයක ආකෘතියක් පහත සඳහන් පරිදී ඉදිරිපත් කළ හැකි වේ.

..... දිනට
යේෂ පත්‍රය

වත්කම් තංගම නොවන වත්කම්		X X X
තංගම වත්කම්		
තොගය	X X	
ණයගැනීයෝ	X X	
ඉදිරියට කළ වියදම්	X X	
මුළු ජංගම වත්කම්		X X X
මුළු වත්කම්		<u>X X X</u>
නිමිකම් හා වගකීම්		
ප්‍රාග්ධනය	X X	
කුද්ධ ලාභය	X X	X X X
අඩුකලා : ගැනීලි		(xx)
නිමිකම		<u>X X X</u>
තංගම නොවන වගකීම්		
දිගුකාලීන තොගය		XX
තංගම වගකීම්		
ණයහිමියෝ	X X	
උපවිත වියදම්	X X	
මුළු ජංගම වගකීම්		X X X
මුළු නිමිකම හා වගකීම		<u>X X X</u>

- ව්‍යාපාරයට තීරණ ගැනීමේ දී මුදල් ප්‍රවාහය ඉතා වැදගත් වේ.
- මුදල් ප්‍රවාහය කුළුන් ව්‍යාපාරයට ගලා එන මුදල් හා ව්‍යාපාරයේ ගලා යන මුදල් පිළිබඳ විග්‍රහයක් කළ හැකි ය.
- ඒ අනුව ව්‍යාපාරයේ මුදල් ලැබීම්වලට ව්‍යාපාරයේ මුදල් ගෞරාම් සමාන වේ.

නිපුණතාව	4	: මූලික පොත් උපයෝගී කර ගනිමින් ගනුදෙනු ලෙජරයට පිටපත් කරයි.
නිපුණතා මට්ටම	4.1	: මූලික පොත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තහවුරු කරයි.

කාලව්යේද : 02

ඉගෙනුම් එල

- ගනුදෙනුවලට අදාළ මූලාශ්‍ර ලේඛන නම් කරයි.
- මූලික පොත් හා ඊට අදාළ මූලාශ්‍ර ලේඛන වගුගත කරයි.
- මූලාශ්‍ර ලේඛනවල වැදගත්කම ලියා දක්වයි.
- සමාන ආකාරයේ තොරතුරු එක් ස්ථානයක රස් කිරීමෙන් තොරතුරු ලබා ගැනීම පහසු කරවයි.
- සමස්තය දැක්මට ක්‍රම පිළිවෙත් සෞයයි.

ඉගෙනුම්- ඉගෙනුම් ව්‍යුහවලය :

කිවිතම

- පහත සඳහන් ගනුදෙනු සිදුවූ බවට ඉදිරිපත් කළ ලිඛිත සාක්ෂි පිළිබඳ සිසු අදහස් විමසන්න.
- බසයේ ගමන් කිරීම
- සමුකාරයෙන් හාන්චි මිලදී ගැනීම
- දුරකථන ගාස්තු ගෙවීම
- පහසුකම් සේවා ගාස්තු ගෙවීම
- පාසල් ආපනාගාලාවේ ආහාර මිලදී ගැනීම
- වෙදදාවරයෙකුගෙන් වෙදදා සේවාව ලබා ගැනීම
- පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ව්‍යාපාරවල විවිධ ගනුදෙනු සිදුවන අතර, එම ගනුදෙනුවලට අදාළ විස්තර ඇතුළත් ලියවිලි ප්‍රහව ලියවිලි හෙවත් මූලාශ්‍ර ලියවිලි යනුවෙන් හඳුන්වනු ලැබේ.
- ගනුදෙනුවල ස්වභාවය අනුව හාවිතවන මූලාශ්‍ර ලියවිලි විවිධ ආකාර වේ.
- ගනුදෙනුවලට අදාළ වැදගත් තොරතුරු මෙම ලියවිලිවල සඳහන් වේ.
- ගිණුම්කරණ ක්‍රියාවලියේ දී ඇති වූ අඩුපාඩු, දේශ, වංචා, අතුමිකතා යනාදිය හෙළිදරව් කර ගැනීමට ගනුදෙනු සිදුවූ බවට සාක්ෂි සපයන මෙම ලේඛන ඉතා වැදගත් වන අතර විශ්වාසදායී ලෙස මැනීම සඳහා ද මූලාශ්‍ර ලේඛන ඉවහල් වේ.
- මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙන ගනුදෙනුවල ස්වභාවය අනුව පහත දැක්වෙන මූලික පොත් ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනු ලැබේ.
- මුදල් පොත හෝ (ලැබීම් මුදල් පොත හා ගෙවීම් මුදල් පොත)
- සුළු මුදල් පොත
- ගැනුම් ජර්නලය
- විකුණුම් ජර්නලය
- ආපසු එවුම් ජර්නලය

- ආපසු යැවුම් ජර්නලය
- පොදු ජර්නලය

ඉගෙනුම සඳහා ගෝජිත උත්දෙක් :

- පහත සඳහන් ප්‍රකාශ අතුරින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ප්‍රකාශය කෙරෙහි ඇවදානය යොමු කර, විමසා ඇති තොරතුරු අනාවරණය කිරීමට උපදෙස් දෙන්න.
- විකිණීම සඳහා භාණ්ඩ අත්සිට මුදලට පමණක් නොව ගෙයට ද ගැනීම ඉතාම වාසිදායක ය.
- අත්සිට මෙන් ම ගෙයට ද භාණ්ඩ විකිණීමෙන් මාසික පිරිවැටුම ඉහළ තංචා ගත හැකි ය.
- ලැබුණු ප්‍රකාශයේ ඇතුළත් වන ගනුදෙනු වර්ග නම් කරන්න.
- එම ගනුදෙනු සිදුවූ බවට ව්‍යාපාරය සහ ගනුදෙනුකරු/සැපයුම්කරු අතර භාවිත විය හැකි ලේඛන හැකිතාක් ලියා දක්වන්න.
- දේශ සහිත භාණ්ඩ ගනුදෙනු වී ඇත්නම් කුමක් කළ යුතු ද?
- දේශ සහිත භාණ්ඩ පුවමාරු කළ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂි මොනවා ද?
- අඩු වට්නාකම් සහිත ගනුදෙනු සඳහා පදනම් කර ගන්නා මූලික මූලාශ්‍ර ලේඛන නම් කරන්න.
- ඉහත ඔබ හඳුනාගත් ගනුදෙනුවලට අමතරව, ව්‍යාපාරයක සිදුවිය හැකි වෙනත් ගනුදෙනු හැකිතාක් ලියා දක්වන්න.
- ඔබ විසින් හඳුනාගත් මූලාශ්‍ර ලේඛනවලට අදාළ මූලික පොත් නම් කරන්න.
- ඒ ඒ කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිර්මාණයිලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්වැළක :

- මූලික පොත් සකස් කිරීම තුළින් පහත සඳහන් ප්‍රයෝජන ව්‍යාපාර අත්විදිනු ලැබේ.
 - අමතකවේම හා අත්හැරීම දේශ අවම වීම.
 - සිදුවූ එවැනි දේශයක් ඉක්මණීන් හෙළිදරවි කර ගත හැකි වීම.
 - මනා පාලනයකින් යුතුව ව්‍යාපාර කටයුතු කිරීම.
 - ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන් තුළ විශ්වාසය තහවුරු වීම.
 - සමාන වර්ගයේ ගනුදෙනු එකම පොතක පවත්වාගෙන යාම තුළින් ගිණුම් කටයුතු පහසු කර ගැනීම.

- පහත සඳහන් පරිදි මූලික පොත් හා මූලාගු ලේඛන දක්විය හැකි ය.

ගණදෙළුව	මුළුගු ලේඛනය	මූලික නොත්
1. මුදල් ලැබීම හා මුදල් ගෙවීම	ලදුපත, ව්‍යුවර්	මුදල් පොත
2. ව්‍යාපාරයේ ස්වභාවය මත සුළු වටිනාකම් සහිත ගනුදෙනු	ලදුපත සුළු මුදල් ව්‍යුවර්	සුළු මුදල් පොත
3. ව්‍යාපාරයක සිදුවන ජ්‍යෙම ගිණුම ආශ්‍රිත ගනුදෙනු	ලදුපත ව්‍යුවර්, මුදල් තැන්පත් කිරීමේ කුවිතාන්සි, බැංකු ප්‍රකාශන වෙත් තැන්පත් කිරීමේ කුවිතාන්සි	බැංකු ගිණුම
4. හාන්ච තෙයට ගැනීම	ගැනුම් ඉන්වොයිසිය	ගැනුම් ජර්නලය
5. හාන්ච ආපසු යැවීම	හරපත	ආපසු යැවුම් ජර්නලය
6. හාන්ච තෙයට විකිණීම	විකුණුම් ඉන්වොයිසිය	විකුණුම් ජර්නලය
7. හාන්ච ආපසු එවීම	බැරපත	ආපසු එවුම් ජර්නලය
8. අනෙකුත් මූලික පොත්වල සටහන් නොවූ ගනුදෙනු	ජර්නල් ව්‍යුවර් ඉන්වොයිසි කළමනාකරණ ව්‍යාප්තා පිටපත්	පොදු ජර්නලය

නිපුණතා මට්ටම 4.2 : මුදල ලැබීම හා ගෙවීම වාර්තා කරයි.

කාලවිජේද : 04

ඉගෙනුම් එල

- මුදල ලැබීම ගෙවීම වෙන් කර දක්වයි
- මුදල ලැබීම හා මුදල ගෙවීම විශ්වාසදායීව සනාථ කිරීමට අදාළ වන ලේඛන තෝරයි
- මුදල පොත පිළියෙළ කරයි.
- පාලන කටයුතු පහසු කරයි.
- තොරතුරු ක්‍රමවත්ව පවත්වා ගැනීමෙන් තීරණ ගැනීමේ කටයුතු පහසු කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ව්‍යුහවලිය :

කිවිෂ්ටම්

- පවුලේ මුදල ලැබීම හා ගෙවීම පිළිබඳ විමසා ඒවා මනාව පාලනය කිරීමට අනුගමනය කළ යුතු ක්ම පිළිබඳ විමසම්න් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- මුදල ලැබීම හා ගෙවීමවල විශ්වසාතාව තහවුරු කිරීම සඳහා මුදල ලැබීම සඳහා ලදුපත් ද, මුදල ගෙවීම සඳහා ව්‍යුවර ද යොදා ගැනේ.
- මුදල පොත ද්විත්ව කාර්යයක් ඉටු කරයි.

ඉගෙනුම් සඳහා ගෝජිත උගෙනුම් :

- පහත සඳහන් ව්‍යාපාරවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ව්‍යාපාරයට අදාළ ව මුදල ලැබීම හා මුදල ගෙවීම ගනුදෙනු 10ක් දිනය හා වටිනාකම් සහිත ව පෙළගැස්වීමට යොමු කරවන්න.
 - වෙළඳ ව්‍යාපාරයක්
 - සේවා සපයන ව්‍යාපාරයක්
- මුදල පොතට අදාළ මුලාගු ලේඛන නම් කරවන්න.
- මුදල ලැබීම හා ගෙවීම ක්‍රමානුකූලව විශ්වාසදායී පදනමකින් සටහන් කිරීමට පහත සඳහන් ආකාරයේ ආකෘතියක කණ්ඩායමට අදාළ ගනුදෙනු සටහන් කර මුදල පොත තුළනය කරවන්න.

මුදල පොත

දිනය	ලදුපත් අංකය	විස්තරය	සගල පිටුව	මුදල රු.	දිනය	ව්‍යුවර අංකය	විස්තරය	සගල පිටුව	මුදල රු.

- මුදල පොතේ ඇතුළත් ගනුදෙනු ලෙසරයට පිටපත් කිරීමට උපදෙස් දෙන්න.
- කණ්ඩායම් අනාවරණ නිරමාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණු තැකැසීම් කර ගැනීමට අත්වැලක :

- විවිධ ව්‍යාපාරවල ව්‍යාපාර කටයුතුවල ස්වභාවය අනුව මූදල් ලැබේම් හා මූදල් ගෙවීම සිදුවන අතර එම මූදල් ලැබේම් හා මූදල් ගෙවීම් කුමානුකූලව, විශ්වාසදායී ලෙස සටහන් කළ යුතු වේ.
- මූදල් පොත, මූලික පොතක් මෙන් ම ලෙපර ගිණුමක් ලෙස ද හාවිත කළ හැකි ය.
- මූදල් ලැබේම් හර පැත්තේ ද, මූදල් ගෙවීම් බැර පැත්තේ ද සටහන් කරනු ලැබේ.
- මූදල් ලැබේම් හා මූදල් ගෙවීම් ගනුදෙනුවලට අදාළ ද්විතීව සටහන සම්පූර්ණ වන පරිදි ලෙපරයට පිටපත් කරයි.
- මූදල් පොත තුළනය කළ යුතු ය.

නිපුණතා මට්ටම 4.3 : බැංකුවක පවත්වා ගන්නා ජ්‍යෙෂ්ඨ හේමුමක් තුළින් සිදු කරන ගනුදෙනු වාර්තා කරයි.

කාලෝච්ච සංඛ්‍යාව : 04

ඉගෙනුම් එල

- ජ්‍යෙෂ්ඨ හේමුම මගින් කළ හැකි ගනුදෙනුවල ස්වභාවය හා ඒවාට අදාළ මූලාශ්‍ර ලේඛන දක්වයි.
- අගරු වෙක්පතක් නිසා බැංකු ගිණුමට සිදුවන බලපෑම විග්‍රහ කරයි.
- බැංකු ගිණුමක ගනුදෙනු සටහන් කර ලේඛරයට පිටපත් කරයි.
- බැංකු ජ්‍යෙෂ්ඨ හේමුමක වාසිදායක ගේෂයක් හෝ අවාසිදායක ගේෂයක් අති විය හැකි බව සනාථ කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ව්‍යුග්‍යවලිය :

කිවිතම

- කාසි හා නොවීවලින් හැර ගනුදෙනු පියවීමට හාවිත කරන වෙනත් ක්‍රම සිසුන්ගෙන් විමසා පහත කරුණු මතු කරමින් සමාලෝචනයක යෙදෙන්න.
- ව්‍යවහාර කාසි හා නොවී හැර වෙක්පත් මගින් ද ගනුදෙනු කළ හැකි ය.
- වෙක්පත් මගින් ගනුදෙනු කිරීමට බැංකුවේ ජ්‍යෙෂ්ඨ හේමුමක් පවත්වාගත යුතු වේ.
- බැංකුවේ පවත්වා ගන්නා ජ්‍යෙෂ්ඨ හේමුමක හා සමානව, ව්‍යාපාරයේ ද බැංකු ගිණුමක ගනුදෙනු සටහන් කළ යුතු වේ.
- ව්‍යාපාරයේ මූදල්, බැංකු ජ්‍යෙෂ්ඨ හේමුමේ ඇති නිසා මෙය ව්‍යාපාරයට වත්කමක් වන අතර, බැංකුවට එය වගකීමක් වේ.
- ව්‍යාපාරය විසින් බැංකු ගනුදෙනු සටහන් කිරීමට බැංකු ගිණුමක් වෙනම පවත්වා ගනු ලැබේ.

ඉගෙනුම කළුනා ගෝජිත උත්දෙක :

- පහත සඳහන් ව්‍යාපාර ගනුදෙනුවලින් එක් එක් කණ්ඩායමට ලැබෙන ව්‍යාපාර ගනුදෙනු කෙරෙහි අවධානය යොමු කරවන්න.
- කාංචනා ව්‍යාපාරයේ ගනුදෙනු
- කිත්සර ව්‍යාපාරයේ ගනුදෙනු

කාංචනා ව්‍යාපාරයේ ගනුදෙනු

දිනය ගනුදෙනුව	වට්තාකම රු.
1/1 බැංකුවේ මුදල් තැන්පත් කිරීම	10000
1/2 වෙක්පත් තැන්පත් කිරීම	5000
1/3 303C වෙක්පත වැටුප් සඳහා නිකුත් කිරීම	4000
1/4 304C විදුලි බිලට නිකුත් කළා	1500
1/5 බැංකු ගිණුමෙන් මුදල් ගත්තා	2000
1/6 තැන්පත් කළ වෙක්පත අගරුවීම	2000
1/7 විදුලිබිලට නිකුත් කළ වෙක්පත අගරු වූවා	1500
1/8 රු 5000ක් වෙක්පත්වලින් A ගෙන් ලැබුණා.	

කිත්සර ව්‍යාපාරයේ ගනුදෙනු

දිනය ගනුදෙනුව	වට්තාකම රු.
1/1 මුදල් හා වෙක්පත තැන්පත් කළා	2000
1/2 2823 වෙක්පත දී ලි බඩු ගත්තා	15000
1/4 වැටුප් ගෙවිවා	C2824 5000
1/5 රක්ෂණ වාරිකය ගෙවිවා	C2825 1000
1/7 බැංකු ගිණුමෙන් මුදල් ගත්තා	2000
1/8 තැන්පත් කළ වෙක්පත අගරු වූවා	3000
1/9 C2825 වෙක්පත අගරු වූවා	1000

- පහත සඳහන් තොරතුරු අනාවරණයට මග පෙන්වන්න.
- බැංකු ගිණුමක ගනුදෙනු සටහන් කිරීමට යොදා ගත්තා මුලික ලියවිල්ල නම් කරන්න.
- ව්‍යාපාර ගනුදෙනු පහත ආකෘතිය තුළ සටහන් කරමින් ලෙපරයට පිටපත් කරවන්න.

එයංකු ගිණුම

දිනය	ඡ. අ.	විස්තරය	ක. පි.	මුදල රු.	දිනය	ව. අ	විස්තරය	ක. පි	මුදල රු.

- බැංකු ගිණුම කුලනය කර ගෙෂ ඉදිරියට ගෙන යන්න
- එම ගෙෂය පිළිබඳ ඔබේ අදහස ඉදිරිපත් කරන්න.
- ඒ ඒ කණ්ඩායම් අනාවරණ නිර්මාණය්මක ව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කරන්න.

විෂය කරණු ජැකැස්සු කර ගැනීමට අත්වැළක

- කාසි හා නොවුවුවලට අමතරව වර්තමානයේ ගෙවීම් කම සඳහා වෙක්පත යොදා ගැනීම ප්‍රවලිත වී ඇත.
- වෙක්පත් මගින් ගනුදෙනු කිරීමට බැංකුවේ ජංගම ගිණුමක් පවත්වා ගත යුතු වේ.
- බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කිරීමට පහත සඳහන් මුලික ලියවිලි යොදා ගැනේ.
 - පිළිපත
 - බැංකු ගිණුම් විස්තරය
 - හර නිවේදනය
 - ලේපන
 - ව්‍යවරය
- බැංකු ගිණුමේ සටහන් කරන ගනුදෙනු පහත ආකාරයෙන් දැක්වීය හැකි ය.
 - මුදල් හා වෙක්පත් තැන්පත් කිරීම
 - විවිධ ගෙවීම් සඳහා වෙක්පත් නිකුත් කිරීම

- කැන්පත් කළ වෙක්පත් අගරුවීම.
- නිකුත් කළ වෙක්පත අගරුවීම
- බැංකු ගිණුමෙන් මුදල් ආපසු ගැනීම
- ගනුදෙනු සඳහා වෙක්පත් ලැබීම
- ද්වීත්ව සටහන් මූලධර්මයට අනුව බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කර ලෙපරය පිටපත් කිරීම කළ යුතු වේ.
- බැංකු ගිණුම තුළනය කර ලැබෙන ගේෂය වාසිදායක හෝ අවාසිදායක ගේෂයක් ලෙස හැඳින්වේ.
- අවාසිදායක ගේෂය බැංකු අයිරාවක් වන අතර, එය බැංකු ගිණුමේ පවතින ගේෂයට වඩා වෙක්පත් නිකුත් කිරීමට ලද අවසරය මත ගනුදෙනු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලකි
- කාංචනාගේ ව්‍යපාර ගනුදෙනු පහත ආකාරයෙන් බැංකු ගිණුමක සටහන් කර ලෙපරයට පිටපත් කළ හැකි ය.

බැංකු ගිණුම

දිනය	ඉ අ	විකතරය	ක පි	මුදල රු	දිනය	ව අ	විකතරය	ක පි	මුදල රු
1/1		මුදල්		10000	1/3	303C	වැටුප්		4000
1/2		මුදල් (වෙක්)		5000	1/4	304C	විදුලිවිල		1500
1/7		විදුලිවිල (අගරු වෙක්)		1500	1/5		මුදල්		2000
1/6					1/6		අගරු වෙක්		2000
				16500	1/30		ගේ/ප/ගෙ		7000
									16500
2/1		ගේ/ඉ/ගෙ		7000					

ලෙරරය

වැටුප්	විදුලි බෑංසා		
1/3 බැංකු 4000	1/4 බැංකු 1500	1/7 බැංකු 1500	
අගරු වූ වෙක්			
1/6 බැංකු 2000			

- නිකුත් කළ වෙක්පත් අගරුවේම අදාළ වියදම් ගිණුමට හෝ අගරු වූ වෙක්පත් ගිණුමකට බැර කළ නැතියි.
- කිත්සරගේ ව්‍යාපාර ගනුදෙනු ඉහත ආකාරයෙන් බැංකු ගිණුමේ හා ලෙපරයේ සටහන් කරන්න.
- කිත්සරගේ බැංකු ගිණුමේ බැංකු අයිරාවක් පවතී.

නිපුණතා මට්ටම 4.4 : මුදල් වට්ටම් හා බැංකු ගණු දෙනු සටහන් කිරීමට මුදල් පොත / බැංකු ගිණුම පවත්වා ගනියි.

කාලුවීසේද සංඛ්‍යව : 04

ඉගෙනුම් වල :

- මුදල් වට්ටම් වෙළඳ වට්ටම්වලින් වෙන් කොට හඳුනා ගනියි.
- වට්ටම් තීරු සහිතව මුදල් ගිණුම හා බැංකු ගිණුම පවත්වා ගනියි.
- ගණු දෙනු ලෙසරය පිටපත් කරයි.
- තොරතුරු වර්ග කරයි.
- වාසිදායක පෙළඳවීම් ක්‍රම අනුගමනය කරයි.

ඉගෙනුම්- ඉගැසවීම තිකාවරිය :

පිරිසුම

- "දින 30 කින් මුදල් ගෙවන්නේ නම් 5% ක වට්ටමක්" යන්න භූණු පුවරුවේ ලියා මේ පිළිබඳ සිසු අදහස් විමසන්න.
- පහත සඳහන් කරුණු මතුකරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ගෙය ගැනීයන් ගේ සහ ගෙය හිමියන් ගේ ගෙය ඉක්මණින් පියවීමට පෙළඳවීම සඳහා ගෙයගැනී සහ ගෙයහිම් වට්නාකමින් කරන අඩු කිරීම මුදල් වට්ටම් වේ.
- මුදල් වට්ටම්, දුන් වට්ටම් හා ලද වට්ටම් ලෙස දෙවරයකි.
- මුදල් ගණු දෙනු මෙන්ම බැංකු ගණු දෙනු වලදී ද මුදල් වට්ටම් මතුවිය හැකි අතර, ඒවා මුදල් ගිණුමේ හා බැංකු ගිණුමේ වෙන වෙනම සටහන් කළ යුතු වේ.

ඉගෙනුම් සඳහා ගෝජිත උපදෙස් :

- පහත සඳහන් මාත්‍යකා දෙකෙන් ඒ ඒ කණ්ඩායමට ලැබෙන මාත්‍යකාව කෙරෙහි අවධානය දෙමු කරවන්න.
- වට්ටම් සහිත මුදල් ගිණුම
- වට්ටම් සහිත බැංකු ගිණුම
- පහත සඳහන් ව්‍යාපාරික ගණු දෙනු හොඳින් අධ්‍යයනය කිරීමට උපදෙස් දෙන්න..

රු.		
ශනවාරී 01	ප්‍රාග්ධනය යෙදුවා	50000
1/1	බැංකුවේ තැන්පත් කළා	3000
1/2	ලි බඩු මිලට ගැණුම්	2000
1/3	බැංකු ගෙයනා	25000
1/4	වැටුප් ගෙවිවා	5000
1/4	විදුලි බිල වෙක්පතකින් ගෙවිවා	2500
1/6	සිල්වා ගෙන් මුදල් ලැබුණා	2800
	අඩු කළ වට්ටම්	200
1/7	ඡෙයහිම් පෙරේරාට ගෙවිවා	7000
	මිහුගෙන් ලද වට්ටම	300
1/8	ගෙය ගැනීයන් ගෙන් මුදල් ලැබුණා	8200
	අඩු කළ වට්ටම්	300

1/9	ණය හිමියන්ට වෙක්පතකින් ගෙවිචා අඩුකළ වට්ටම්	8500 500
1/10	ණය ගැනීයන්ගෙන් වෙක්පතක් ලැබුණා අඩුකළ වට්ටම්	2000 200
1/12	රසුන වාරික වෙක්පතකින් ගෙවිචා	1000
1/13	සුනිල්ට ගෙවිචා වෙක්පතකින් අඩුකළ වට්ටම්	2200 200
1/14	විකුණුම් සඳහා වෙක්පතක් ලැබුණා	7000
1/15	14 දින ලද වෙක් පත බැංකු ගත කළා	

- පහත සඳහන් තොරතුරු අනාවරණය සඳහා මග පෙන්වන්න.
- ලැබුණ මාත්‍යකාවට අදාළ ගනුදෙනු වෙන් කර හදුනා ගන්න.
- එම ගණු දෙනු මාත්‍යකාවට අදාළ ගිණුම් තුළ සටහන් කරන්න.
- ගිණුම තුළනය කර එම ගේෂය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. වට්ටම් තීරු පිළිබඳ අදහස් දක්වා එහි එකතුව ලෙපරයට පිටපත් කරන්න.
- එ ඒ කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිර්මාණයිලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරුණු පැහැදිලි කර ගැනීමට අත්‍යවශ්‍ය :

- වට්ටම් සහිත මුදල් ගනුදෙනු හා බැංකු ගනුදෙනු ඒ ඒ ගිණුම්වල වෙන් වෙන් ව සටහන් කළ යුතු වේ.
- වට්ටම් තීරු සිහිවතන තීරු බැවින් එම තීරුවල එකතුව පමණක් ලෙපරයට පිටපත් කෙරේ.
- දෙන ලද ව්‍යාපාරයේ ගණු දෙනු පහත ආකාරයට ගිණුම්වල ඇතුළත් කර තුළනය කළ හැකි ය.

මුදල් ගිණුම

දිනය	ල.අ.	විස්තරය	ස.පි.	වට්ටම	මුදල් රු.	දිනය	ව.අ.	විස්තරය	ස.පි.	වට්ටම	මුදල් රු.
1/1		ප්‍රාග්ධනය			50000	1/1		බැංකු			3000
1/3		බැංකු ණය			25000	1/2		ලි බඩු			2000
1/6		සිල්වා	200		2800	1/4		වුළුප්			5000
1/8		ණයගැනීයෝ	300		8200	1/7		පෙරේරා	300		7000
1/10		ණයගැනීයෝ	200		2000	1/15		බැංකු			7000
1/14		විකුණුම්			7000	1/31		ගේෂය ප/ගෙ			71000
					700				300		95000
2/1		ඉ/ගෙ/ගෙ			95000						
					71000						

බැංකු ගිණුම

දිනය	ල.අ.	විස්තරය	ස.පි.	වට්ටම් රු.	මුදල රු.	දිනය	ව.අ.	විස්තරය	ස.පි.	වට්ටම් රු.	මුදල රු.
1/1		මුදල			3000	1/4		විද්‍යාලය		2500	
1/15		මුදල			7000	1/9		ඡායාහිමියේ		8500	
1/31		ගේජය ප/ගෙ			4200	1/12		රක්ෂණය		1000	
					14200	1/13		සුනිල්		2200	
								ගේජය/ඉ/ගෙ		700	14200

- මුදල ගිණුමේ වාසි ගේජයක් පවතින අතර බැංකු ගිණුමේ අවාසි ගේජයක් පවතී.
- බැංකු ගිණුමේ අවාසි ගේජය බැංකු අයිරාව වේ.
- වට්ටම් තීරුවල එකතු ලෙසරයට මාරු කිරීම පහත ආකාරයට සිදුවේ.

දුන් වට්ටම් ගිණුම

1/31	ණය ගැනීමෙය්	700	

ලද වට්ටම් ගිණුම

1/31	ණය හිමියේ	300
1/31	ණය හිමියේ	700

- මුදල ගිණුමේ සහ බැංකු ගිණුමේ ඇතුළත් අනෙකත් ගණුදෙනු ලෙසරයට පිටපත් කළ යුතු ය.

නිපුණතා මට්ටම 4.5 : විශ්ලේෂණ තීරු සහිත මුදල් පොත පවත්වා ගනියි.

කාලවිජේද සංඛ්‍යාව : 04

ඉගෙනුම් වල :

- විශ්ලේෂණ තීරු සහිත මුදල් පොතක අවශ්‍යතාව දක්වයි.
- විශ්ලේෂණ තීරු සහිත ලැබීම් මුදල් පොත ගෙවීම් මුදල් පොත පිළියෙළ කරයි..
- විශ්ලේෂණ තීරු සහිත මුදල් පොතක සටහන් කරන ගනුදෙනු ලෙපරයට පිටපත් කරයි.

විෂය කරණු තැකැසිලු කර ගැනීමට අත්වැලුක :

- සමාන ස්වරුපයේ ගණු දෙනු පහසුවෙන් භද්‍යනා ගැනීම සඳහා ලැබීම් මුදල් පොතේ හා ගෙවීම් මුදල් පොතේ විශ්ලේෂණ තීරු පවත්වා ගනියි.
- ව්‍යාපාරයක සිදුවන ගනුදෙනුවල ස්වභාවය අනුව පවත්වා ගත යුතු විශ්ලේෂණ තීරු ප්‍රමාණය තීරණය වේ.

• නිදහස් - ලැබීම් මුදල් පොත

අත්පිට විකුණුම්

ණය ගැකි ලැබීම්

වෙනත් ආදායම්

ගෙවීම් මුදල් පොත

අත්පිට ගැනුම්

ණය හිමි ගෙවීම්

වෙනත් වියදම් යනාදිය

- සියලු මුදල් ලැබීම් පමණක් ඇතුළත් කර විශ්ලේෂණ තීරු සහිතව ලැබීම් පැත්ත පමණක් තීරුපාණය වන ආකාරයට සකස් කරන මුදල් පොත ලැබීම් මුදල් පොත වන අතර, සියලු මුදල් ගෙවීම් පමණක් ඇතුළත් කර විශ්ලේෂණ තීරු සහිතව ගෙවීම් පැත්ත පමණක් තීරුපාණය වන ආකාරයට සකස් කරන මුදල් පොත ගෙවීම් මුදල් පොත වේ. මෙවා උපයෝගී පොත් ලෙස හාවිත වේ. එම නිසා ලැබීම් මුදල් පොත-මුදල් ලැබීම් ජර්නලය ලෙස ද, ගෙවීම් මුදල් පොත-මුදල් ගෙවීම් ජර්නලය ලෙස ද හඳුන්වනු ලැබේ.
- ලැබීම් මුදල් පොතේ හා ගෙවීම් මුදල් පොතේ ගණු දෙනු ලෙපරය පිටපත් කර ගත යුතු වේ.
- ඒ ආකාරයෙන් ම විශ්ලේෂණ තීරු සහිත ව බැංකු ගිණුමට පවත්වා ගත හැකි ය.

නිපුණතා මට්ටම 4.6 : බැංකු සැසලුම් ප්‍රකාශය පිළියෙල කරයි.

කාලව්‍යේද : 06

ඉගෙනුම් එල

- බැංකු ගිණුම හා බැංකු ප්‍රකාශය යන්න පැහැදිලි ව අවබෝධ කර ගනියි.
- බැංකු ගිණුමේ වාර්තා කර ඇති ගනුදෙනු හා බැංකු ප්‍රකාශයේ ගනුදෙනු සන්සන්දනය කරමින් වෙනස්කම් තිබේ දැයි හඳුනා ගනියි.
- හඳුනාගත් වෙනස්කම් ඇසුරෙන් බැංකු ගිණුමේ සිදු කළ යුතු ගැලපීම් සිදු කරයි.
- බැංකු සැසලුම් ප්‍රකාශය පිළියෙල කරයි.
- වෙනස හඳුනා ගැනීම සඳහා සසඳයි.
- වැරදි නිවැරදි කරයි.

ඉගෙනුම්- ගුණෙන්ම් ප්‍රියාවලිය :

හිටිෂම්

- පහන සඳහන් කරුණු මත කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ගනුදෙනු, බැංකුව විසින් පිළියෙල කරන බැංකු ප්‍රකාශයේ ඇතුළත් ගනුදෙනු සමග සන්සන්දනය කර වෙනස්කම් වාර්තා කළ හැක.
- බැංකු ගිණුම පිළිබඳ ව බැංකු ප්‍රකාශයෙන් තොරතුරු ලබා ගත හැකි ය.
- බැංකු ගිණුමේ ඇතුළත් සමහර අයිතම බැංකු ප්‍රකාශයේ සඳහන් නොවන අතර බැංකු ප්‍රකාශයේ සඳහන් සමහර අයිතම බැංකු ගිණුමේ සටහන් නොවීමට පූජ්‍යවන.
- මෙම වෙනස්කම් කොටස් දෙකක් යටතේ හඳුනා ගත හැක.
 - (i) බැංකු ගිණුමේ සිදු කළ යුතු ගැලපීම (වැරදි, අත්හැරීම හා ගැලපීම)
 - (ii) බැංකු සැසලුම් ප්‍රකාශයේ ඇතුළත් කළ යුතු කාලීනමය වෙනස්කම් හා බැංකුව විසින් සිදුකර ඇති වැරදි සටහන්
- කාලීන වෙනස්කම් ඇතිවීමට බලපාන හේතු පැහැදිලි කරන්න.
- වෙනස ගැලපීමෙන් බැංකු සැසලුම් ප්‍රකාශය පිළියෙල කරනු ලැබේ.

ඉගෙනුම සඳහා යෝජිත උපදෙස් :

- පහන සඳහන් ගනුදෙනු අතරින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ගනුදෙනුව කෙරෙහි අවධානය යොමු කරවන්න.
- ව්‍යාපාරය නිකුත් කළ වෙක්පන ලබන්නා එය බැංකුගත නොකිරීම හා ව්‍යාපාරය තැන්පත් කළ වෙක්පන බැංකුව විසින් ගිණුමට එකතු නොකිරීම.
- ව්‍යාපාරයට ලැබිය යුතු වටිනාකම බැංකුව විසින් රස් කිරීම හා ව්‍යාපාරය විසින් කළ යුතු ගෙවීම බැංකුව ක්‍රියාත්මක කිරීම.

- අදාළ ගනුදෙනුව ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හා බැංකු ප්‍රකාශයේ වාර්තා කරන ආකාරය එය පහත සඳහන් ආකාරයේ වගුවකින් ඉදිරිපත් කරවන්න.

ගනුදෙනුව	බැංකු ගිණුමේ ගනුදෙනු වාර්තා කරන ආකාරය හර හෝ බැර	බැංකු ප්‍රකාශයේ ගනුදෙනු වාර්තා කරන ආකාරය හර හෝ බැර

- බැංකුව විසින් අය කරනු ලබන ගාස්තු තිසා බැංකු ගිණුමේ වර්තා නොවීමට බලපාන හේතු පිළිබඳ අදහස් දක්වන්න.
- බැංකු ගිණුම් යෝජයට අවශ්‍ය ගැලපීම් සිදු කළ පසු බැංකු සැසදුම් ප්‍රකාශය සකස් කරන ආකාරය පිළිබඳ යෝජනා ලබා ගන්න.
- එවැන්නක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කණ්ඩායමේ අදහස් විමසන්න.
- එම එම කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිර්මාණයීලිව ද සමඟ්‍ය පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම කරවන්න.

විෂය කරණු තැකැසිලි කර ගැනීමට අත්‍යුතුක :

- බැංකු ගිණුමේ ඇති මුදල් ව්‍යාපාරය පැත්තෙන් වත්කමක් වන අතර, බැංකුව පැත්තෙන් බලන කළ එම මුදල් ඔවුන්ට වගකීමක් වන බව.
- එම අනුව බැංකු ගිණුමේ හර කරන අයිනම, බැංකුව විසින් ව්‍යාපාරයේ නමින් පවත්වා ගන්නා ජ්‍යෙම ගිණුමට බැර කරනු ලබන අතර බැංකු ගිණුමේ බැර කරන අයිනම බැංකුව විසින් ව්‍යාපාරයේ ජ්‍යෙම ගිණුමට හර කරනු ලැබේ.

- බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කරන ආකාරය පහත උදාහරණ මගින් දැක්වේ.

බැංකු ගිණුමට හර කරන අයිතම	මුදල් පොත් බැංකු තීරුව බර කරන අයිතම
<ul style="list-style-type: none"> • මුදල් තැන්පත් • වෙක් තැන්පත් • බැංකුව විසින් ගිණුමහිමියාගේ ගිණුමට රස් කරන මුදල (ප්‍රෝපන) 	<ul style="list-style-type: none"> • නිකුත් කළ වෙක්පත් • බැංකු ගාස්තු/ වෙක්පොත් ගාස්තු • අයිරා පොලි • ස්ථාවර නියෝග මත බැංකුව කළ ගෙවීම

- බැංකුව ජ්‍යෙෂ්ඨ ගිණුමහිමියනට පහන සඳහන් සේවා සපයන අතර, එම සඳහා බැංකුව විසින් ගාස්තුවක් අය කරනු ලැබේ.

බැංකුව ව්‍යාපාරය වෙනුවෙන් කරන රස් කිරීම (ප්‍රෝපන)	බැංකුව ව්‍යාපාරය වෙනුවෙනු කරන ගෙවීම (රදා: ස්ථාවර නියෝග)
<ul style="list-style-type: none"> • ණයගැනී ප්‍රෝපන • ලාභාංග • පොලි ලැබීම • ගෙවල්කුලී ලැබීම 	<ul style="list-style-type: none"> • රක්ෂණ වාරික • නාය වාරික • ගෙවල්කුලී ගෙවීම

- බැංකු ගිණුමේ ගේජයෙන් ආරම්භ කොට බැංකු සැසදුම් ප්‍රකාශය පිළියෙල කළ හැකි ය.
- බැංකු ගිණුමට සිදු කළ යුතු ගැලපීමෙන් පහන උදාහරණ දැක්විය හැක.
 - සංඝ්‍ර ප්‍රෝපන
 - බැංකු ගිණුමේ සිදුවූ වැරදිම්
 - ස්ථාවර නියෝග
 - බැංකු ගාස්තු
- බැංකු ගිණුමේ ගේජය ගැලපීමෙන් පසු බැංකු සැසදුම් ප්‍රකාශනය පිළියෙල කළ හැකි ය.
(බැංකු සැසදුම් ප්‍රකාශනයට **උදාහරණයක්** පහත දැක්වේ)

බැංකු ගිණුමේ ගේජය (බර) අයිරාව	(xx)
<u>එකතු කළා:</u> නිකුත් කළ නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ වෙක්පත්	xx
<u>අඩු කළා:</u> තැන්පත් කළ නමුත් උපලබධි නොවූ වෙක්පත්	(xx)
බැංකු ප්‍රකාශය අනුව ගේජය	<u><u>xx/(xx)</u></u>

නිපුණතා මට්ටම 4.7 : සුළු වියදම් හා බැඳී ගනුදෙනු සටහන් කිරීමට සුළු මුදල් පොත පවත්වා ගනියි.

කාලවිධේද : 04

ඉගෙනුම් එල

- ව්‍යාපාරයක සුළු වියදම්වලට අදාළ ගනුදෙනු ලියා දක්වයි.
- සුළු මුදල් පොතක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඉදිරිපත් කරයි.
- විශ්ලේෂණ තිරු සහිත සුළු මුදල් පොතක් පිළියෙළ කරයි.
- දෙනික ව සිදුවන ගනුදෙනු වටිනාකම හා ප්‍රමාණය අනුව වර්ග කරයි.
- වාර්තා කිරීමේ ක්‍රම පිළිවෙත් මගින් පාලනය කිරීමේ පහසුව දක්වයි.

ඉගෙනුම්- ඉගෙනුම් ත්‍රිග්‍රැවලිය :

කිවිතුම

- ගනුදෙනු ඇතුළත් පත්‍රිකාව පන්තියට සුදුසු ආකාරයට ඉදිරිපත් කර, සිසු අදහස් විමසන්න.

ගනුදෙනු		රු.
ලි බඩු ගත්තා		50000
සංගුහ වියදම්		50
මුද්දර ගත්තා		25
බඩු තොග ගැණුම්	15000	
පැනක් ගත්තා	12	
කාබන් කොළ ගත්තා	4.50	
වැටුප් ගෙවිවා	8000	

- පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු අතර අඩු වටිනාකම් සහිත ගනුදෙනු ද සිදුවන අතර එවැනි ගනුදෙනු සඳහා නිදසුන් පහත සඳහන් වේ.
 - සංගුහ වියදම්
 - පැනක් ගැනීමට වියදම් වූ මුදල
 - කාබන් කොළ ගැනීම
 - ගමන් ගාස්තු දැරීම
- එවැනි අඩු වටිනාකම් සහිත ගනුදෙනු සුළු වියදම් ලෙස හැඳින්වේ.
- සුළු වියදම් ගෙවීම් සටහන් කිරීමට සුළු මුදල් පොතක් හාවිත කරයි.
- නිශ්චිත කාලයකට අවශ්‍ය සුළු වියදම් සඳහා වැය වන මුදල් කළින් තිරණය කර ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා මෙනු ලැබේ.
- එසේ එකවර ලබාදෙන මුදල සුළු මුදල් අග්‍රිමය ලෙස හැඳින්වෙන අතර එම අග්‍රිමය සුළු මුදල් භාරකරු විසින් ප්‍රතිපූරණය කිරීමේ ක්‍රමය අග්‍රිම ක්‍රමය වේ.

ඉගෙනුම කදා යෝජිත උපදෙස් :

- පහත සඳහන් ව්‍යාපාර දෙකකන් සේ සේ කණ්ඩායමට ලැබෙන ව්‍යාපාරය කෙරෙහි අවදානය යොමු කරවන්න.

නෙත්මෙනි ව්‍යාපාරය	රු.	ව්‍යාපාරය	රු.
1. සුළු මුදල් හාරකරුට දුන් මුදල	1000	1. සුළු මුදල් හාරකරුට දුන්නා	2000
2. සහල් තොග ගැනුම්	50000	2. ලි බඩු ගත්තා	8000
3. සහල් විකුණුම්	100000	3. බඩු තොග ගැනුම්	10000
4. සහල් ගෙන්සේමේ කුලී	5000	4. බඩු තොග විකුණුම්	25000
5. සංග්‍රහ ගාස්තු	50	5. කුලී ගෙවීම්	125
6. කාබන් පැන් ගත්තා	10	6. පැන් හා කඩ්දාසී සඳහා	25
7. සිනි හා තේ කඩු	25	7. ලිපිදුච්ච	40
8. කුලී රථයට දුන්නා	100	8. විවිධ වියදම්	15
9. පිරිසිදු කිරීමට	50	9. බස් ගාස්තු	30
10. නිමල්ට ගෙවීම	500	10. ලියන කඩ්දාසී	10
		11. ලි රාක්කයක් මිලට ගත්තා	500

පහත තොරතුරු අනාවරණය සඳහා මග පෙන්වන්න.

- ව්‍යාපාරයේ සිදුවේ ඇති සාමේක්ෂව අඩු වටිනාකම් සහිත ගනුදෙනු වෙන්කර හඳුනා ගන්න.
- එම ගනුදෙනු සනාථ කිරීමට යොදා ගන්නා මූලික ලියවීල්ල තම් කරන්න.
- ව්‍යාපාරයේ අඩු වටිනාකම් සහිත ගනුදෙනු පහත සඳහන් ආකාරයේ ආකෘතියක සටහන් කරන්න.

සුළු මුදල් පොත

ලැබීම රු.	ස. පි.	දිනය	විස්තරය	ව. අ.	ගෙවීම රු.	විශ්ලේෂණ තීරු					ලෙසරය රු.	ලෙ. පි.
						ගමන	ලිපි	කුලී	විවිධ	වියදම්		

- සුළු මුදල් පොත තුළනය කරන්න.
- සුළු මුදල් ගනුදෙනු ලෙසරයට පිටපත් කරන්න.
- ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රීමය හා ප්‍රතිපූරණය කළ යුතු වටිනාකම දක්වන්න.
- ශේ ශේ කණ්ඩායම් අනාවරණ නිර්මාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සුදානම් කරවන්න.

විෂය කරුණු තැකැලීම් කර ගැනීමට අතවැලුව :

- ව්‍යාපාරයක දෙනිකව සිදුවන ගනුදෙනු අතර සුළු වටිනාකම් සහිත ගනුදෙනු හඳුනාගෙන එවා වෙනම මූලික පොතක සටහන් කළ යුතු වේ.
- එම මූලික පොත සුළු මුදල් පොත ලෙස හඳුන්වයි.
- සුළු මුදල් පොත් ගනුදෙනු සටහන් කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය සුළු මුදල් ව්‍යාපාරය හා ලුප්ත වේ.

- නිශ්චිත කාලවේශේදයක් සඳහා වියදම් කිරීමට ප්‍රධාන මුදල් භාරකරු විසින් සූළු මුදල් භාරකරුට කාලවේශේදය ආරම්භයේ එකවර ලබා දෙන මුදල, සූළු මුදල් අඩුමය ලෙස හැඳින්වේ.
- විශ්චේදණ තීරු සහිත සූළු මුදල් පොතක සූළු වියදම් ගෙවීම් ඇතුළත් කළ යුතු ය.
- දැනටමත් ලෙපරයේ විවෘත වී ඇති ගිණුමක් වෙනුවෙන් සූළු මුදල් භාරකරු විසින් දරන වියදම් ලෙපර තීරුවේ සටහන් කළ යුතු අතර ලෙපරය තීරුවේ සටහන් තබන ගනුදෙනු සඳහා නිදසුන් පහත ආකාරයෙන් දැක්විය හැකි බව.
 - ගුයාහිමියන්ට ගෙවීම
 - ස්ථාවර වත්කම් මිලදී ගැනීම්
 - ගෙනස්මේ කුලී
- සූළු මුදල් පොතේ ගනුදෙනු පහත සඳහන් ආකාරයෙන් සටහන් කළ යුතු ය.
 - සූළු මුදල් අඩුමය ලැබීම

සූළු මුදල් ගිණුම හර
මුදල් ගිණුම/පොත බැර
 - අඩුමය ප්‍රතිපූරණය කිරීම

සූළු මුදල් ගිණුම හර
මුදල් ගිණුම /පොත බැර
 - සූළු වියදම් තීරුවල එකතුව/එ ඒ සූළු වියදම් දැරීම

එ ඒ වියදම් ගිණුම හර
සූළු මුදල් පොත බැර
 - නෙත්මීනිගේ ව්‍යාපාරයේ සූළු මුදල් පොත පහත සඳහන් ආකාරයෙන් සකස් කළ හැකි ය.

සූළු මුදල් පොත

පැවිම රු.	ස. පි.	දිනය	විස්තරය	ව අ.	ගෙවීම රු.	විශ්චේදණ තීරු				ලෙපරය රු	ලු. ප
						ලිපිදුච්‍ය රු.	කුලී රු.	සංග්‍රහ රු.	විවිධ රු.		
1000	1	1/31	ගේ/ප/ගෙ	මුදල්	50	10	-	50	50	500	03
	5										
	6										
	7										
	8										
	9										
	10										
				ගිණුම	500	735	10	100	75	50	500
1000				ගේ/ඉ/ගෙ	1000	265	1000	05	06	07	08
265	1/31		ගේ/ඉ/ගෙ	මුදල්	735	ලිපිදුච්‍ය ගැනීමෙන් පෙන්වන මුදල්	කුලී ගැනීමෙන් පෙන්වන මුදල්	සංග්‍රහ ගැනීමෙන් පෙන්වන මුදල්	විවිධ ගැනීමෙන් පෙන්වන මුදල්	08	09
735	1/31										

- සුළු මුදල් පොතේ ගනුදෙනු ලෙපරයට පිටපත් කිරීම පහත ආකාරයට සිදුවේ.

ලේ.පි. 05

ලිපිද්‍රව්‍ය ගිණුම

1/31 සුළු මුදල්	10
-----------------	----

ලේ.පි. 06

කළී රථ ගාස්තු ගිණුම

1/31 සුළු මුදල්	100
-----------------	-----

ලේ.පි. 07

සංගුහ වියදම් ගිණුම

1/31 සුළු මුදල්	75
-----------------	----

ලේ.පි. 08

විවිධ වියදම් ගිණුම

1/31 සුළු මුදල්	50
-----------------	----

ලේ.පි. 09

නිමල්

1/9 සුළු මුදල්	500
----------------	-----

නිපුණාතා මට්ටම 4.8 : ගැනුම් පිළිබඳ තොරතුරු පවත්වා ගනියි.

කාලවිශේද : 04

ඉගෙනුම් එල

- ගැනුම් ඉන්වායිසිය හා හරපත අතර ඇති සම්බන්ධතාව පැහැදිලි කරයි.
- ගැනුම් ජ්‍රේනලය හා ආපසු යැවුම් ජ්‍රේනලය සඳහා සුදුසු ආකෘති ගොඩනගයි.
- ගැයට හාණ්ඩ ගැනුම්වලට අදාළ මූලාශ්‍ර ලේඛන විශ්ලේෂණය කර තොරතුරු මූලික පොත්වල සටහන් කරයි.
- මූලික තොරතුරු විශ්ලේෂණයෙන් අවශ්‍ය තොරතුරු වෙන් කර දක්වයි.
- විධීමත් ආකාරයට තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ආකෘති ගොඩනගයි.

ඉගෙනුම්- ගැනුම් ප්‍රියාවලිය :

හිටිෂම්

- ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සිසුන් දෙදෙනෙකු ලබා දෙබස පන්තියට ඉදිරිපත් කර පහත සඳහන් කරණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙය වන්න.

ව්‍යාපාරකයු හා ව්‍යුහුම් නියෝජිතයු අතර වූ දෙමිසක

ව්‍යුහුම් නියෝජිතය : මුදලාලි අලුත් ක්‍රිඩා උපකරණ වගයක් තියෙනවා ගන්නවද?

ව්‍යාපාරකය : මේ දවස්වල නම් සල්ලි විකක් හිගයි.

ව්‍යුහුම් නියෝජිතය : කමක් නෑ මුදලාලි, රීලා සුමානෙ ආවම සල්ලි ගන්න පුළුවන්.

ව්‍යාපාරකය : පළිදු තිබුණොත් මොනවද, කරන්නේ ?

ව්‍යුහුම් නියෝජිතය : ඒවා අපසු ගන්නවා.

- ව්‍යාපාරවල අත්සිට මුදලට මෙන් ම ගැයට ද ගනුදෙනු සිදුවන අතර, හාණ්ඩ මිලදී ගැනීමේ දී අත්සිට මුදලට මෙන් ම ගැයට ද සිදුවේ.
- ගැයට හාණ්ඩ මිලදී ගැනුම් පිළිබඳ තොරතුරු වෙන ම මූලික පොතක සටහන් කළ යුතු වේ.
- ගැයට මිලදී ගන්නා හාණ්ඩ විවිධ හේතු මත සැපයුම්කරුවන් වෙත ආපසු යැවෙන අතර, හාණ්ඩ ආපසු යැවුම් පිළිබඳ තොරතුරු ද වෙන ම මූලික පොතක සටහන් කළ යුතු වේ.

ඉගෙනුම කදා යෝජිත උපදෙස් :

- පහත සඳහන් මාත්‍රකා අතුරින් ඒ ඒ කණ්ඩායමට ලැබේ ඇති මාත්‍රකාව පිළිබඳ ව අවධානය යොමු කරවන්න.
- සමන්ගේ ව්‍යාපාරයේ ගනුදෙනුවලට අදාළ මූලාශ්‍ර ලේඛන කට්ටලය
- සුනිල්ගේ ව්‍යාපාරයේ ගනුදෙනුවලට අදාළ මූලාශ්‍ර ලේඛන කට්ටලය

කම්තිය ව්‍යාපාරය සිදුවූ ගණනාවලට අදාළ මූලාශ්‍ර ලේඛන පරිවාස

ඉගෙනුම පිළිබඳ පිටපත

ඒ.ඩී.ඒ. පෙරේරා සහ සමාගම
පාසල් මාවත,
පන්තිපිටිය.

ඉගෙනුම පිටපත අංක 728
දිනය : 2008.01.08

සමන්ගේ ව්‍යාපාරය,
නාවල පාර,
භූගේගොඩ

අනු අංකය	විස්තරය	ප්‍රමාණය	ඒකක මිල රු.	වට්නාකම රු.
01	පරිප්පු	-	-	-
02	ලම්බලකඩ	-	-	-
03	කිරිපිටි 400 g	පැකටි 30	160	4800.00
04	කිරිපිටි 250 g	පැකටි 20	140	2800.00
05	සබන්	-	-	-
06	රෙදී සේදන කුඩා	-	-	-
07	ලුණු	-	-	2000.00
08	මාරි බිස්කට් - කුඩා පැකටි	පැකටි 50	22	1100.00
09	සැමන් වින් (විශාල)	-	-	-
				10700.00
				1070.00
				9630.00
අඩුකළා: වට්ටම 10%				

සැ.සු. 2008.02.08 දිනට පෙර මූදල් ගෙවන්නේ නම් 5% වට්ටමක්

අත්සන් කළේ.
කළමනාකරු.

ඉප්පෙවායිකිය

සමගි සහෙලදරයේ,
සමගි මාවත,
සමගිපුර,
සදුලංකාව.

ඉන්වොයිසි අංක: 1007
2008.01.10 වෙනි දින.

සමන්ගේ ව්‍යාපාරය,
නාවල පාර,
නුගේගොඩ.

අනු අංකය	විස්තරය	ප්‍රමාණය	ඒකක මිල රු.	වට්නාකම රු.
01	භාල්	100kg	82	8200
02	මිරස්	200kg	150	30000
03	කිරිපිටි			
04	සබන්			
05	රෙදි සේය්දන කුඩා			
06	කරවල			
07	පුණු			
08	මාරි බිස්කට්	පැකට් 100	15	1500
09	අර්තාපල්			
				39700
				(3970)
				35730

අත්සන් කළේ.
කළමනාකරු

කරුණ

සමන්ගේ ව්‍යාපාරය,
නාවල පාර,
නුගේගොඩ.

හරපත් අංකය: 22

2008.01.20

සමගි සහෝදරයෝ,
සමගි මාවත,
සමගි පුර,
සදාලංකාව.

ඉ.අංක 1007හි හාංච් ආපසු යැවුම් පිළිබඳ විස්තර

අනු අංකය	ප්‍රමාණය	වර්ගය	ඒකක මිල රු.	වටිනාකම රු.
01	10kg.	හාල්	82	820.00
02.	පැකටී 20	ශ්‍රේෂ්‍ර අඩුකළා: වට්ටම 10% මධ්‍යී ගිණුමට හර කළ මුදල	15	300.00
				1120.00
				(112.00)
				1008.00

නරක් වූ හා අපිරිසිදු තිසා ආපසු හරවා යවන ලදී.

අත්සන් කලේ.
කළමනාකරු.

හරපත

සමන්ගේ ව්‍යාපාරය,
නාවල පාර,
නුගේගොඩ.

හරපත් අංකය: 23

2008.01.21

ඒ.ඩී.ඒ. පෙරේරා,
පාසල් මාවත,
පන්තිපිටිය.

ඉන්වොයිස් අංක 728හි පහත සඳහන් භාණ්ඩ කළුදැකත් වී ඇති බැවින් ආපසු යවන අතර, එම වටිනාකම ඔබේ ගිණුමෙන් අඩු කරන ලදී.

අනු අංකය	විස්තර	ප්‍රමාණය	ඒකක මිල රු.	වටිනාකම රු.
01	කිරිපිටි 400 g	පැකටි 05	160	800.00
02	මාරි බිස්කට් - කුඩා	පැකටි 05	22	110.00
	අඩු කළා: වට්ටම ඔබේ ගිණුමට හර කළ මුදල	10%		910.00
				(91.00)
				819.00
				=====

අත්සන් කළේ.
කළමනාකරු

කුතිල් ටොට්ස් සිදුවී ගුණාංශවලට අදාළ ප්‍රිභා ප්‍රේමික කට්ටලය

ඉඩවායිසිය,

එදිරිසිංහ වෙළෙඳසාල,
මිගමු පාර,
වත්තල

ඉ.අංකය : 1178
දිනය: 2008.02.19

සුනිල් තෛවරස්,
අංක 70,
හයිලෙවල් පාර,
නුගේගොඩ.

අ.අංකය	භාණ්ඩ වර්ගය	ප්‍රමාණය	ඒකකයක මිල	වට්තාකම
			රු.	රු.
01.	දත් බෙහෙත් 70g	40	37.00	1480.00
02.	දත් බෙහෙත් 40g	20	23.00	460.00
03.	දත් බෙහෙත් 125g	30	54.00	1620.00
04.	මදුරු දගර පැකටි	20	20.00	400.00
05.	දත් බුරුසු	40	25.00	1000.00
				4960.00
				248.00
				4712.00
වට්තම 5% අඩුකළා.				

ගෙවීම දින 30ක් ඇතුළත සිදු කළ යුතුයි.

**අත්සන් කළේ.
කළමනාකරු**

ඉණවොයිකිය,

තිලකවර්ධන වෙක්ස්ටයිල්,

අංක 127,

හබරණ පාර,

අනුරාධපුරය.

ඉ.පත් අංකය: 0750

2008.01.10

සුනිල් ලේඛප්ස්,

අංක 70,

හයිලෙවල් පාර,

නුගේගොඩ

අනු අංකය	විස්තරය	ප්‍රමාණය	ඒකකයක මිල	වටිනාකම රු.
01	විත්ත	20m	40.00	800.00
02	තිර රේදී	150m	100.00	15000.00
03	තුවා - ලොකු - කුඩා	200 45	75.00 50.00	15000.00 2250.00
04	කලිසම් රේදී - සීදු - කජ	150m 200m	250.00 300.00	37,500.00 60,000.00
05	කමිස රේදී	500m	175.00	87,500.00
				218050.00
				21805.00
				196245.00
				=====

ල: අ: දෙස්: හැර

අත්සන් කළේ.
කළමනාකරු

හර්තා

සුනිල් වේඩරස්

අංක 70,

අංක: 0713

හයිලෙවල් පාර,

දිනය: 2008.02.03

නුගේගොඩ.

තිලකවර්ධන වෙක්ස්ටයිල්,

අංක 127,

හබරණ පාර,

අනුරාධපුරය.

පහත දැක්වෙන වටිනාකම් ඔබේ ගිණුමට හර කරන ලදී.

වර්ගය වෙනස්වීම නිසා,

අනු අංකය	භාණ්ඩ වර්ගය	ප්‍රමාණය	ඒකකයක මිල	වටිනාකම
01	තුවා- ලොකු කුඩා	4 6	75 50	300.00 300.00
02	තිර රේදී	10m	100	1000.00
03	කමිස රේදී	50m	175	8750.00
	වට්ටම 10% අඩු කළ			10350.00
				1035.00
				9315.00

.....
කළමනාකරු,
සුනිල් වේඩරස්

හරපත

සුනිල් වේඩරස්,
අංක 70,
හයිලෙවල් පාර,
නුගේගොඩ.

හරපත් අංක: 0714
දිනය: 2008.03.10

එදිරිසිංහ වෙළෙදසල,
මේගමු පාර,
වත්තල.

ඉ.පත් අංක 1178හි අදාළ භාණ්ඩ විනාග වී ඇති බැවින් ඔබ ව්‍යාපාරයට තැවත හරවා යවමි.

අනු අංකය	භාණ්ඩ වර්ගය	ප්‍රමාණය	ඒකක මිල	වටිනාකම
01	දත් බෙහෙත් 70g	02	37.00	74.00
02	දත් බුරුසු	04	25.00	100.00
03	දත් බෙහෙත් 125g	05	54.00	270.00
				444.00
	අඩු කළා: 5% වට්ටම			(22.00)
				422.00

.....
අත්සන් කලේ කළමනාකරු,
සුනිල් වේඩරස්

- ඒ ඒ කණ්ඩායමට ලැබේ ඇති මූලාශ්‍ර ලේඛන කටයුතු පරිදිලනයෙන් පසුව කාලවෙශ්දයේ අවසාන දිනට සෞදු ගැනුම්වල වට්නාකම ගණනය කිරීමට සුදුසු ආකෘතියක් ගොඩනංවන්න.
- ගැනුම්වලට අදාළ පහත සඳහන් තොරතුරු පිළිබඳ කෙටි හැඳින්වීමක් කිරීමට උපදෙස් දෙන්න.
 - සෞදු ගත් දිනය හා ලියවිල්ලේ අංකය
 - සැපයුම්කරුගේ නම
 - සෞදු ගත් හාණ්ඩ වර්ගය
 - සෞදු ගත් ප්‍රමාණය
 - ඒකකයක මිල
 - වට්නාකම
 - වට්ටම්
 - මුළු වට්නාකම
- කාලවෙශ්දය අවසාන දිනට මුළු ආපසු යැවුම් වට්නාකම ගණනය කිරීම සඳහා සුදුසු ආකෘතියක් ගොඩනංවන්න.
- ආපසු යැවුම්වලට අදාළ පහත සඳහන් තොරතුරු පිළිබඳ කෙටි හැඳින්වීමක් කිරීමට මග පෙන්වන්න.
 - ආපසු යැවු දිනය
 - ලියවිල්ලේ අංකය
 - සැපයුම්කරුගේ නම
 - ආපසු යැවු හාණ්ඩ වර්ගය හා ප්‍රමාණය
 - ඒකකයක මිල
 - වට්නාකම
 - වට්ටම්
 - මුළු වට්නාකම
 - ආපසු යැවීමට හේතු
- එක් එක් ගනුදෙනු පොදු ලෙපරයට පිටපත් කරවන්න.
- මුළු සෞදු හා මුළු ආපසු යැවුම්වලට අදාළ ද්විත්ව සටහන් ලියා දක්වන්න.
- එවා ලෙපරයට පිටපත් කරවන්න.
- කණ්ඩායම් අනාවරණ නිරමාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණු තැකැසීම් කර ගැනීමට අත්වලුක :

- වෙළඳ භාණ්ඩ ගෙයට ගැනුම් සටහන් කිරීම සඳහා පවත්වාගෙන යන මූලික පොත ගැනුම් ජර්නලය හෙවත් ගැනුම් පොත වන අතර ගැනුම් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය ගැනුම් ඉන්වොයිසිය වේ.
- ගෙයට භාණ්ඩ ගැනීමේ දී භාණ්ඩවල ලකුණු කළ මිලෙන් යම් ප්‍රතිගතයක් අඩු කරන අතර, එය වෙළඳ වට්ටම් ලෙස හඳුන්වනු ලැබේ.
- වෙළඳ වට්ටම් ඉන්වොයිසියේ අඩු කර දක්වනු ලැබේ.
- ව්‍යාපාරයට භාණ්ඩ ගෙයට සපයන සැපයුම්කරුවන් ව්‍යාපාරයේ ගෙයහිමියන් වන අතර ගෙයහිමියන් ව්‍යාපාරයේ වගකීමක් ලෙස සැලකේ.
- ගැනුම් ජර්නලයක ආකෘතිය පහත සඳහන් පරිදි දැක්වීය හැකි ය.

ගැනුම් කරනුය

දිනය	ඉත්. අංකය	සැපයුම්කරු	මුළු වට්නාකම රු.	ලෞකර් කේතුව
ඡනවාරි 08	412	ලංකා සහ සමාගම	XXX	
ඡනවාරි 20	22	ප්‍රසාද් ලේඛනරස්	XXX	
ඡනවාරි 31		ගැනුම් ගිණුමට හර කළා	XXXX =====	

- ඒ ඒ ඉන්වොයිසියේ ගුද්ධ වට්නාකම අදාළ දිනයේ දී ගෙයහිමි ගිණුම්වලට මාරු කරන අතර කාලවිශේදය අවසානයේ ගැනුම් ජර්නලයේ මූල් එකතුව පොදු ලෙපරයේ ඇති ගැනුම් ගිණුමට හර කරනු ලැබේ.
- ගැනුම් ජර්නලයේ අදාළ ගනුදෙනු ලෙපරයට පිටපත් කිරීමේ දී පහත සඳහන් ආකාරයෙන් සිදුවේ.
 - ගැනුම් ගිණුම හර අදාළ ගෙයහිමි ගිණුම බැර
 - ගෙයට ගත් භාණ්ඩ පහත සඳහන් හේතුන් මත සැපයුම්කරුවන් වෙත ආපසු යැවීමට සිදුවන බව.
 - කාලය ඉකුත් වීම.
 - ඇශ්‍යාම් කළ වර්ගයට වෙනස් භාණ්ඩ එවා තිබීම.

- නශය වූ හාන්ච් එවා තිබේ.
- මෝස්තර වෙනස් වේ.
- ප්‍රමාද වී ලැබේ.
- ආපසු යැවුම් සටහන් කිරීම සඳහා හාවිත කරන මූලික පොත ආපසු යැවුම් ජර්නලය හෙවත් ආපසු යැවුම් පොත වන අතර ආපසු යැවු හාන්ච් පිළිබඳ තොරතුරු සටහන් කිරීමට යොදා ගන්නා මූලාගු ලේඛනය "හර පත" වේ.
- ආපසු යැවුම් ජර්නලයක ආකෘතිය පහත සඳහන් ආකාරයට දැක්වීය හැකි ය.

ආත්‍ය යැවුම් ජර්නලය

දිනය	භරකත් අංකය	සැහැරුම්කරු	මුළු වට්නාකම් රු.	රු.ලෙකර කිවා
ඡනවාරි 12	010	ලංකා සහ සමාගම	XXX	
ඡනවාරි 25	011	ප්‍රසාද් මෙට්බරස්	XXX	
ඡනවාරි 31		ආපසු යැවුම් ගිණුමට බැර කළා	<u>XXXX</u> <u>=====</u>	

- ඒ ඒ හරපතේ ගුද්ධ වට්නාකම අදාළ දිනයේදී ම අදාළ ගායනීම් ගිණුම්වලට මාරු කරන අතර, කාලවේශේදය අවසානයේ ආපසු යැවුම් ජර්නලයේ මුළු වට්නාකම පොදු ලෙපරයේ ආපසු යැවුම් ගිණුමට මාරු කරනු ලැබේ.
- ආපසු යැවුම් ජර්නලයට අදාළ ගනුදෙනු ලෙපරයට පිටපත් කිරීම පහත සඳහන් ආකාරයට සිදු වේ
- අදාළ ගායනීම් ගිණුම හර ආපසු යැවුම් ගිණුම බැර
- ආපසු යැවුම් වට්නාකමෙන් ම ගායනීම් වට්නාකම් අඩුවනු ඇත.

- සමන්ගේ ව්‍යාපාරයේ 2008.01.31 දිනට ගැනුම් ජර්නලය, ආපසු යැවුම් ජර්නලය පහත ආකාරයෙන් දැක්විය හැකි ය.

ගැනුම් ජර්නලය

දිනය අංකය	ඉන්. අංකය	කැනුම්කරු	මුළු වට්‍යාකම	ගෙවීම් රු.
01.08	728	පෙරේරා	9630	
01/10	1007	සමගි සහෝදරයේ	35730	
01/31		ගැනුම් ගිණුමට හර කළා	45360	

ආකෘතු යැවුම් ජර්නලය

දිනය	භර්පත අංකය	කැනුම්කරු	මුළු වට්‍යාකම රු.	ගෙවීම් රු.
01.20	22	සමගි සහෝදරයේ	1008	
01.21	23	පෙරේරා	819	
01.31		ආපසු යැවුම් ගිණුමට බැර කළා	1827	

- සමන්ගේ ව්‍යාපාරයේ ගැනුම් ජර්නලයේ හා ආපසු යැවුම් ජර්නලයේ ගනුදෙනු ලෙඟරයට පිටපත් කිරීම පහත ආකාරයෙන් දැක්වීය හැකි ය.

ගැනුම් තිණුම

දිනය	විස්තරය	ස. පි.	මුදල රු.	දිනය	විස්තරය	ස. පි.	මුදල රු.
01/31	ණයහිමියෝ		45360				

පෙරේරා

දිනය	විස්තරය	ස. පි.	මුදල රු.	දිනය	විස්තරය	ස. පි.	මුදල
1/23	ආපසු යැවුම්		819	1-18	ගැනුම්		9630
1/31	යේ/ප/ගේ		8811 <u>9630</u>	2/1	යේ/ඉ/ගේ		<u>9630</u> 8811

සමඟ සහෝදරයෝ

දිනය	විස්තරය	ස. පි.	මුදල රු.	දිනය	විස්තරය	ස. පි.	මුදල රු.
1/22	ආපසු යැවුම්		1008	1/20	ගැනුම්		35730
1/31	යේ/ප/ගේ		34722 35730 <u>35730</u>	2/11	යේ/ඉ/ගේ		34722

ආපසු යැවුම් තිණුම

දිනය	විස්තරය	ස. පි.	මුදල රු.	දිනය	විස්තරය	ස. පි.	මුදල රු.
				1/31	ණයහිමියෝ		1827

නිපුණතා මට්ටම 4.9 : සෞයට විකුණුම් පිළිබඳ ව තොරතුරු පවත්වා ගනියි.
කාලවිශේද : 04

ඉගෙනුම් එල

- විකුණුම් ඉන්වොයිසිය හා බැරපත අතර ඇති සම්බන්ධතාව පැහැදිලි කරයි.
- ආපසු එවුම හේතුවෙන් සෞයගැනීම් වටිනාකම අඩුවන බව දක්වයි.
- විකුණුම් ජර්නලය හා ආපසු එවුම ජර්නලය පිළියෙල කරයි.
- තොරතුරු කුමානුකුල ව ඉදිරිපත් කරයි.
- තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා සුදුසු ආකෘති හාවිත කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ව්‍යුහවලිය : කිවිතම්

- ව්‍යාපාරයකට මිලදී ගන්නා හාණේඩ් විකුණන ආකාරය විමසා පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- හාණේඩ් අත්සිට හා සෞයට විකුණුම් කළ හැකි අතර හාණේඩ් සෞයට විකුණුම් පිළිබඳ තොරතුරු වෙනම පොතක සටහන් කළ යුතුවේ.
- හාණේඩ් සෞයට විකුණුම් සටහන් කිරීමට හාවිත කරන මූලික පොත විකුණුම් ජර්නලය යි.
- සෞයට හාණේඩ් මිලදී ගන්නා ගනුදෙනුකරුවන් සෞයගැනීයන් ලෙස හැදින්වේ.
- සෞයගැනීයන් ව්‍යාපාරයට මුදල් ගෙවීමට බැඳී ඇති අතර, සෞයගැනීයන් ව්‍යාපාරයේ වත්කමක් ලෙස සලකනු ලැබේ.
- සෞයට විකුණන හාණේඩ් සෞයගැනීයන් විසින් විවිධ හේතු නිසා ආපසු එවනු ලැබේ.
- ආපසු එවුම සටහන් කිරීම සඳහා ද වෙනම පොතක් හාවිත කළ යුතු අතර ආපසු එවුම සටහන් කිරීම සඳහා හාවිත කරන මූලික පොත ආපසු එවුම ජර්නලය ලෙස හැදින්වේ.

ඉගෙනුම කළහා ගෝජිත උතදෙක :

- පහත සඳහන් මූලාශ්‍ර ගොනු අතරින් ඒ ඒ කණ්ඩායමට ලැබුණු මූලාශ්‍ර ගොනු කෙරෙහි අවධානය යොමු කරවන්න.
- සුනිල්ගේ ව්‍යාපාරයේ මූලාශ්‍ර ගොනුව
- සමන්ගේ ව්‍යාපාරයේ මූලාශ්‍ර ගොනුව

සුතිලුයේ ව්‍යාපාරයේ
මිලාද ගොනුව

සුතිල් වෙළෙඳසළ,
නුගේගොඩ,
ඉන්වොයිසිය.

අංකය : 1170
දිනය: 2008.06.15

පාලිත වෙළෙඳසළ,
දෙනිවල.

අනු අංකය	භාණ්ඩ වර්ගය	ප්‍රමාණය	ඒකකයක මිල රු.	වට්නාකම රු.
01	සුදු පොප්ලින්	200m	100	20000
02.	කලිසම් රේඛී	100m	150	<u>15000</u>
	අඩුකළ වට්ටම 10%			<u><u>35000</u></u> <u>(3500)</u> <u><u>31500</u></u>

2008.07.20ව පෙර මුදල ගෙවන්නේ නම් වට්ටම 2%වේ.

.....
විකුණුම් කළමනාකරු

සුතිල් වෙළෙඳසළ,
නුගේගොඩ,
ඉන්වොයිසිය.

අංකය : 1171
දිනය: 2008.06.20

පනතා ලේඛිරස්,
පිළියන්දල.

අනු අංකය	භාණ්ඩ වර්ගය	ප්‍රමාණය	ඒකකයක මිල රු.	වට්නාකම රු.
01	ලමා ඇශ්‍රම් කට්ටල	40	200	8000
02.	ලමා වී ජරවී	50	300	<u>15000</u>
	අඩුකළ වට්ටම 5%			<u><u>23000</u></u> <u>(1150)</u> <u><u>21850</u></u>

2008.07.25ව පෙර මුදල ගෙවන්නේ නම් වට්ටම 5%වේ.

.....
විකුණුම් කළමනාකරු

සුනිල් වෙළඳසළ,
නුගේගොඩ.

බැර පත්‍රය

පාලිත වෙළඳසළ,
දෙහිවල.

අංකය : 340
දිනය : 2008.06.20

අනු අංකය	භාණ්ඩ වර්ගය	ප්‍රමාණය	ඒකක මිල රු.	වටිනාකම රු.	හේතුව
01.	සුදු පොජ්ලින් අඩු කළ මට්ටම 10%	100m	100	10000 <u>(1000)</u> 9000	දුරටත වීම

ඉහත වටිනාකම ඔබගේ ගිණුමට බැර කරන ලදී.

.....
විතුණුම් කළමනාකරු

සුනිල් වෙළඳසළ,
නුගේගොඩ.

බැර පත්‍රය

ඡනතා ටෙශ්බර්ස්,
පිළියන්දල.

අංකය : 341
දිනය : 2008.06.20

අනු අංකය	භාණ්ඩ වර්ගය	ප්‍රමාණය	ඒකක මිල රු.	වටිනාකම රු.	හේතුව
01.	ප්‍රමා ඇදුම් කට්ටල	10	200	2000	ඇණවුමට පටහැනි වීම
02.	ප්‍රමා එ ඡර්ටස් අඩුකළ වට්ටම 5%	12	300	<u>3600</u> 5600 <u>(280)</u> 5320 =====	වර්ගය වෙනස්වීම

ඉහත වටිනාකම ඔබගේ ගිණුමට බැර කරන ලදී.

.....
විතුණුම් කළමනාකරු

සම්පූර්ණ ව්‍යුහාරය
මූලාශ්‍ර ගෞනුව

සමන් වෙළෙඳසල,
හයිලදවල් පාර,
මහරගම.

ඉන්වොයිසිය
තිලක් පේපර් සෙනෑටර්,
හෝමාගම.

අංක: 9415
දිනය: 2008.06.10

අනු අංකය	භාණ්ඩවල විස්තර	ප්‍රමාණය	ඒකක මිල රු.	වටිනාකම රු.
01.	දුවන් විදුලි යන්තු	20	2000	40000
02.	විදුලි පංකා	10	3000	30000
	අඩුකළ මට්ටම 10%			70000
				(7000)
				63000

2008.07.31 ට පෙර මුදල් ගෙවන්නේ නම් වට්ටම 2%

.....
විකුණුම් කළමනාකරු.

සමන් වෙළෙඳසල, හයිලදවල් පාර, මහරගම.	ඉන්වොයිසිය	අංකය: 9416 දිනය: 2008.06.18
රජරට වෛඩිස් , නුගේගොඩ.		
අනු අංකය	භාණ්ඩ වර්ගය	ප්‍රමාණය ඒකක මිල රු. වටිනාකම රු.
01.	විදුලි ස්ථික්ක	20 1200 24000
02.	වින්ති ඔරලෝසු	25 800 20000
	අඩුකළ වට්ටම 5%	44000
		(2200)
		41800

2008.07.20 ට පෙර මුදල් ගෙවන්නේ නම් වට්ටම 2% යි.

.....
විකුණුම් කළමනාකරු.

සමන් වෙළෙඳසල,
හයිලදවල් පාර,
මහරගම.

බැර පත්‍රය

තිලක් ජේපර් සෙන්ටර්,
හෝමාගම.

අංකය: 142

දිනය: 2008.6.25

අනු අංකය	භාණ්ඩ වර්ගය	ප්‍රමාණය	ඒකක මිල රු.	වටිනාකම රු.	හේතු
01.	ගුවන් විදුලි යන්තු	05	2000	10000	ප්‍රවාහනයේ දී ආපදාවට පත්වීම කියා විරහිත බව.
02.	විදුලි පංකා	02	3000	6000 16000 (1600) 14400	
	අඩු කළ මට්ටම 10%				

ඉහත වටිනාකම ඔබගේ ගිණුමට බැර කරන ලදී.

.....
විකුණුම් කළමනාකරු.

සමන් වෙළෙඳසල,
හයිලදවල් පාර,
මහරගම.

බැර පත්‍රය

රජරට වේචරස් ,
නුගේගොඩ.

අංකය: 143

දිනය: 2008.06.15

අනු අංකය	භාණ්ඩ වර්ගය	ප්‍රමාණය	ඒකක මිල රු.	වටිනාකම රු.	හේතු
01.	විදුලි ස්ථික්ක බිත්ති මරලෝසු	05	1200	6000 4000 10000 (500) 9500	වැඩිපුර ඒවා තිබේම වර්ගය වෙනස් වීම.
02.		05	800		
	අඩු කළ වට්ටම 5%				

ඉහත වටිනාකම ඔබගේ ගිණුමට බැර කරන ලදී.

.....
විකුණුම් කළමනාකරු.

- මූලාශ්‍ර ගොනුව පරිභේදනයෙන් පසු ව්‍යාපාරයේ සිදුවේ ඇති ගනුදෙනුවල ස්වභාවය දැක්වීමට ඉඩ සලස්වන්න.
- විකුණුම් ඉන්වොයිසිවල හා බැරපත්වල විස්තර වෙන වෙන ම පෙළගැස් වීමට කණ්ඩායම් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- විකුණුම් ඉන්වොයිසිවල හා බැරපත්වල ඇතුළත් තොරතුරු පදනම් කරගෙන සුදුසු ආකෘති යොදා ගනිමින් මුළු වටිනාකම ගණනය කරවන්න.
- එම වාර්තාවල ගනුදෙනු, අදාළ ලෙපර් ගිණුම්වලට පිටපත් කරවන්න.
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව, නිර්මාණයිලි ව සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරුණු තැකැදිලි කර ගැනීමට අත්බැඳුක

- විකුණුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිසිය යි.
- ගෙයට විකිණීමේ දී හාණ්ඩ්වල ලකුණු කළ මිලෙන් යම් ප්‍රතිශතයක් අඩු කරන අතර, එය වෙළඳ වට්ටම් ලෙස හඳුන්වනු ලැබේ.
- වෙළඳ වට්ටම් විකුණුම්වලින් අඩු කර ඉන්වොයිසියේ දක්වයි.
- ඒ ඒ ඉන්වොයිසියේ වටිනාකම් ඒ ඒ දිනයේදී ම විකුණුම් ජර්නලයේ හා එක එක ගෙයගැනීමෙන් ගිණුම්වල සටහන් කරන අතර, කාලවිශේෂය අවසානයේදී විකුණුම් ජර්නලයේ මුළු වටිනාකම් තිරුවේ එකතුව, ලෙපරයේ විකුණුම් ගිණුමට බැර කරනු ලැබේ.
- විකුණුම් ජර්නලයේ ආකෘතිය පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකි ය.

විභාගී ජර්ඝුරය

දිනය	ඉක්‍රීයා අංශය	යැයුම්කරු	මුළු වටිනාකම	ලෙපර පිටුව
			රු.	
		X ව්‍යාපාරය Y සමාගම විකුණුම් ගිණුමට මාරු කළා.	xx xx xxx	

- ගෙයට විකුණු හාණ්ඩ් විවිධ හේතු නිසා ගනුදෙනුකරුවන් විසින් ආපසු එවිය හකියි.
- ඒ සඳහා බැරපත මූලාශ්‍ර ලේඛනයක් ලෙස හාවිත කෙරේ.
- ඒ ඒ බැරපතේ වටිනාකම අදාළ දිනයේදී ම ආපසු එවුම් ජර්නලයේ සටහන් කරන අතර, ඒ ඒ ගෙයගැනීමෙන් ගිණුමට බැර කෙරේ. එට අදාළ ද්විත්ව සටහන පහත දැක්වේ.
- කාලවිශේෂය අවසානයේදී ආපසු එවුම් ජර්නලයේ මුළු වටිනාකම ලෙපරයේ ආපසු එවුම් ගිණුමට හර කරනු ලැබේ.

ආපසු එවුම් ගිණුම

හර

අදාළ ගෙයගැනීම් ගිණුම

බැර

- ආපසු එවුම් නිසා ගෙයගැනීම් වටිනාකම අඩුවේ.

- ආපසු එවුම් ජර්කලයේ ආකෘතිය පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකි ය.

ਆපසු එවුම් ජර්කලය

දිනය	බැරපත් අංකය	ගැණුම්කරු	මුළු වටිනාකම රු.	ලෙපර පිටුව
		Y සමාගම	XX	
		ਆපසු එවුම් ගිණුමට මාරු කළා	XXX	

- තෙයට විකුණුම් හා ආපසු එවුම් තෙයගැනී ගිණුමේ සටහන් කිරීම පහත සඳහන් ආකාර ගනී.

..... තෙයගැනී ගිණුම

දිනය	විස්තරය	ස. පි.	මුදල රු.	දිනය	විස්තරය	ස. පි.	මුදල රු.
1/10	විකුණුම්		10,000	1/15	आපසු එවුම්		500
			10,000	1/31	ගේජය ප/ගෝ		9500
							10,000
2/1	ගේජය ඉ/ගෝ		9500				

නිපුණතා මට්ටම 4.10 : පොදු ජර්නලයක් පවත්වා ගනියි.
කාලවිජේදු : 04

ඉගෙනුම් වල :

- අනෙකුත් මූලික පොත් වලින් පොදු ජර්නලය වෙනස් වන ආකාරය පැහැදිලි කරයි.
- පොදු ජර්නලයක සටහන් කරන ගනුදෙනු වර්ග කර දක්වයි..
- පොදු ජර්නලයක ගනුදෙනු සටහන් කර ලෙඛරයට පිටපත් කරයි.

විජය කරුණු තැකැදිලි කර ගැනීමට අත්‍යුතුක් :

- කිසියම් ගණු දෙනුවක් සටහන් කිරීමට සුවිශේෂී මූලික පොතක් නොමැති අවස්ථාවක එම ගනුදෙනු සටහන් කිරීමට යොදා ගන්නා මූලික පොත පොදු ජර්නලය වේ.
- පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කිරීමට පහත සඳහන් මූලාශ්‍ර ලේඛන යොදා ගනියි.
 - ජර්නල් ව්‍යවර්
 - කළමණාකරන තීරණ
- පහත සඳහන් ගනුදෙනු පොදු ජර්නලයේ සටහන් කරනු ලැබේ.
 - ආරම්භක සටහන්
 - ගැලපුම් සටහන්
 - වැරදි නිවැරදි කිරීමේ සටහන්
 - පියවීම් සටහන්
 - ස්ථාවර වත්කම් ගැනීම්
 - ස්ථාවර වත්කම් ගැනීම් විකිණීම්
 - ස්ථාවර වත්කම් ඉවත් කිරීම හා පුවමාරු කිරීම
- පොදු ජර්නලයේ ගනුදෙනු ලෙඛරයට පිටපත් කළ යුතුවේ.

නිපුණතා මට්ටම 4.11 : ලෙපර හිණුම් තුලනය කර මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි.

කාලවිජේද : 04

ඉගෙනුම් වල :

- පොදු ලෙපරය කෙටියෙන් හඳුන්වයි.
- ලෙපර හිණුම් තුලනය කරයි.
- මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි.

විෂය කරණු තැකැසීම් කර ගැනීමට අත්‍යුත්‍ය :

- මූලික පොත්වල සටහන් කරන ලද ගනුදෙනු පොදු ලෙපරයේ, ලෙපර හිණුම්වලට පිටපත් කරනු ලැබේ.
- එම ලෙපර හිණුම් තුලනය කර ලබා ගන්නා ගේජ ඇසුරින් ගේජ පිරික්සුම පිළියෙල කරයි.
- ගේජ පිරික්සුමේ තොරතුරු ඇසුරින් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරනු ලැබේ.

නිපුණතා මට්ටම 4.12 : ගනුදෙනු වාර්තා කිරීමේ දී සිදුවන වැරදි නිවැරදි කරයි.
කාලවිජේද : 04

ඉගෙනුම් එල

- ගනුදෙනු වාර්තා කිරීමේ දී වැරදි සිදුවන බව පැහැදිලි කරයි.
- ගනුදෙනු වාර්තා කිරීමේ දී සිදුවිය හැකි වැරදි විස්තර කරයි.
- ගනුදෙනු වාර්තා කිරීමේ දී සිදුවන වැරදි ගේෂ පිරික්සුමට බලපාන ආකාරය දක්වයි.
- වැරදි නිවැරදි කරයි.
- වැරදි නිවැරදි කිරීමෙන් පසු තත්ත්වය අනාවරණය කර ගනියි.

ඉගෙනුම්- ගැනුම් ප්‍රියාවලිය නිවිෂ්ම්

- නියාස්ගේ ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කළ ලෙපරය සුදුසු අකාරයට පන්තියට ඉදිරිපත් කරන්න.
- නියාස්ගේ ව්‍යාපාරයේ ගනුදෙනු
 1. අත්පිට ගැනුම් රු. 18000
 2. අත්පිට විකුණුම් රු. 25000
 3. වැටුප් ගෙවීම් රු. 5000
 4. අත්පිට විකුණුම් රු. 10000
 5. ලී බඩු ගැනුම් රු. 12000

ලෙපරය

මුදල			
(2) විකුණුම්	25000	(1) ගැනුම්	18000
(4) විකුණුම්	1000	(3) වැටුප්	5000
		(5) ගැනුම්	12000

ගැනුම්	
(5) මුදල	12000

විකුණුම්		
(2) මුදල්		2500
(4) මුදල්		1000

වැටුප්		
(3) මුදල්		5000

- සටහන් කළ මෙම ගනුදෙනු පිළිබඳ සිසු අදහස් විමසන්න.
- සටහන් කර ඇති ගනුදෙනුවල ද්විත්ව සටහන් පිළිබඳ නිවැරදිතාව සාකච්ඡා කරන්න.
- පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - නියාසේගේ ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීමේ දී පහත සඳහන් වැරදි සිදුවේ ඇත.
 - ද්විත්ව සටහනකින් එක් සටහනක් තැබීම.
 - ද්විත්ව සටහන වට්නාකම දෙකකින් සටහන් කිරීම.
 - ද්විත්ව සටහන එකම පැත්තේ සටහන් කිරීම.
 - ද්විත්ව සටහනම සමාන වට්නාකමකින් අඩුවීම.
 - අදාළ නොවන ගිණුම්වල ගනුදෙනුව සටහන් කිරීම.
 - මෙසේ ගනුදෙනු වැරදි ලෙස වාර්තා කිරීම නිසා ගේෂ පිරික්සුමේ තුලනයට බලපෑමක් විය හැකි අතර සමහර ගනුදෙනු වැරදි ලෙස වාර්තා කළ ද, ගේෂ පිරික්සුමේ තුලනයට බලපෑමක් ඇති නොවේ.
 - කුමන ආකාරයෙන් හෝ සිදුවන වැරදි නිවැරදි කළ යුතු අතර ගේෂ පිරික්සුම තුලනය නොවීමට බලපාන වැරදි නිවැරදි කිරීමට අවිනිශ්චිත ගිණුමක් යොදා ගනිසි.

ඉගෙනුම කළකා ගෝජිත උගේදෙක :

- පහත සඳහන් මාත්‍යකා අතුරින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන මාත්‍යකාව කෙරෙහි අවදානය යොමු කරවන්න.
 - ගේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි
 - ගේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි
- මාත්‍යකාව පැහැදිලි කිරීමට කණ්ඩායම් සාකච්ඡාවක් මෙහෙයුමට උපදෙස් දෙන්න.
- පහත සඳහන් කිරාගේ ව්‍යාපාරයේ මාසික තොරතුරු ඇතුළත් ලෙපරය හොඳින් අධ්‍යයනය කිරීමට ඉඩ සලස්වන්න.

කිරාය ව්‍යාපාරය

"කිරා", 2009.01.01 දින සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මිතුරේකුගෙන් ලද උපදෙස් පරිදි ද්වීත්ව සටහන් ක්‍රමයට ගිණුම් පොත් පවත්වා ගෙන යාම වැදගත් බව ඔහු සිති ය. ඒ අනුව එම කාර්යය ඉටු කරම්ව එකත වූ ව්‍යාපාරයේ සේවකයෙකු වන "සියල්දත්" රු. 500ක වැටුපක් හා ජනවාරි මාසයේ සිදු කළ පහත සඳහන් ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන ද ඔහුට බාර දෙන ලදී.

1. ව්‍යාපාරය ආරම්භ කිරීමට කිරා යෙදු මුදල රු. 75,000/-
2. ලි බඩු මිලට ගැනීම රු. 15,000/-
3. මුදලට හාන්ච ගැනීම රු. 45,000/-
4. මුදලට උපකරණ ගත්තා රු. 6,000/-
5. අංශ්ත්ගෙන් තෝරා හාන්ච ගත්තා රු. 5,000/-
6. අංශ්ත්ට ආපසු යැවිවා රු. 500/-
7. අංශ්ත්ට මුදල් ගෙවිවා රු. 2,500/-
8. මුදලට හාන්ච විකුණුම් රු. 32,000/-
9. සුගත්ට තෝරා හාන්ච විකුණුම් රු. 7,000/-
10. සුගත්ට ආපසු එවු හාන්ච රු. 1,000/-
11. සුගත්ගෙන් මුදල් ලැබුණා රු. 4,000/-
12. කිරාගේ පුද්ගලික වියදමට ගෙවිවා රු. 1,500/-

සියලුදු කක්ෂ කළ ගිණුම් වාර්තා

මුදල් ගිණුම			
1. ප්‍රාග්ධනය	75000	3. ගැනුම්	45000
8. විකුණුම්	32000	4. ගැනුම්	6000
11. සුගත්	4000	7. අංශ්ත්	2500
		12. ගැනීලි	1500
		12. ගැනීලි	1500
		ප/ගෙ/ශේෂය	54500
	111000		111000
ඉ/ගෙ/ශේෂය	54500		

ප්‍රාග්ධනය		ගැනුම්	
	1. මුදල 75000	3. මුදල 45000 4. මුදල 6000 5. අර්ථන් 5000 <hr/> ඉ/ගෙ	ප/ගෙ 57000 <hr/> 57000 <hr/> 57000

අර්ථ	
6. ආපසු යැවුම් 500	5. ගැනුම් 5000
7. මුදල 2500	
ප/ගෙ 2000	
<hr/> 5000	<hr/> 5000
	ඉ/ගෙ 2000

විකුණුම්	
ප/ගෙ 40000	8. මුදල 32000
	9. සුගත් 7000
<hr/> 40000	<hr/> 40000
	ඉ/ගෙ 40000

සුගත්	
9. විකුණුම් 7000	10. ආපසු එවුම් 1000
11. මුදල 4000	
	ප/ගෙ 10000
<hr/> 11000	<hr/> 11000
ඉ/ගෙ 10000	

ආපසු එවුම්	
10. සුගත් 100	

ගැනීම්	
12. මුදල 1500	ප/ගෙ 3000
12. මුදල 1500	<hr/>
<hr/> 3000	<hr/> 3000
ඉ/ගෙ	<hr/> 3000

ලි බඩු	
2. මුදල 15000	

ආපසු යැවුම්	
	6. අර්ථන් 500

- මාත්‍යකාවට අදාළ වූ ගනුදෙනු වාර්තා කිරීම වටිනාකම් සමග හඳුනා ගැනීමට මග පෙන්වන්න.
- ඒ ඒ කණ්ඩායම හඳුනාගත් ගනුදෙනුවලට අදාළ තොරතුරු පහත ආකාරයේ වගුවක ඇතුළත් කරවන්න.

ගනුදෙනුවේ අංකය	කිරාගේ ලෞකරණය තබා ඇති ද්විත්ව සටහන	ගනුදෙනුවට අදාළ නිවැරදි ද්විත්ව සටහන	වැරදි නිවැරදි කළ යුතු ජරකාශ සටහන
(1)			
(2)			
(3)			

- කිරාගේ ලෞකරයේ තබා ඇති ද්විත්ව සටහන නිසා ගේඟ පිරික්සුමේ තුළනයට වන බලපෑම හේතු සහිත ව ඉදිරිපත් කරවන්න.
- ගේඟ පිරික්සුම තුළනයට බලපෑමක් වේ නම් ඇති වන වෙනස පිළිබඳ කණ්ඩායමෙන් අදහස් විමසන්න.
- සිදුවූ එක් වැරද්දක් තවත් වරදකින් හෝ වැරදි කිහිපයකින් වැසියාමේ වැරද්දක් කිරාගේ ලෞකරය තුළින් මතු කරවන්න.
- මාත්‍යකාවට අදාළ හඳුනාගත් ගනුදෙනු නිසා ව්‍යාපාරයේ ලාභයට වන බලපෑම දැක්වීමට උපදෙස් දෙන්න.
- මාත්‍යකාවට අදාළ ව වෙනත් ගිණුම්කරණ වැරදි සඳහා නිදුසුන් දෙකක් මතු කරවා ගන්න.
- ඒ ඒ කණ්ඩායම් අනාවරණ නිර්මාණකිලිව ද, සාමුහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කරවන්න.

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්‍යුතු :

- ගනුදෙනු වාර්තා කිරීමේ දී විවිධ හේතු නිසා වැරදි සිදුවේ.
- ගනුදෙනු වාර්තා කරන විවිධ අවස්ථාවලදී ද වැරදි සිදුවේ.
- මිනැම ගනුදෙනුවකට නිවැරදි ද්විත්ව සටහනක් ඇත.
- නිවැරදි ද්විත්ව සටහන් මත පිළියෙළ කරන ගේඟ පිරික්සුම තුළනය වේ.
- ගනුදෙනු වාර්තා කිරීමේ දී සිදුවන වැරදි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකකට පහත පරිදි දැක්විය හැකි ය.
 - ගේඟ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි
 - ගේඟ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි
- ගේඟ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි සිදුවන අවස්ථාවක දී ගේඟ පිරික්සුම තුළනය වේ

- කුමන ආකාරයෙන් හෝ සිදුවන වැරදි, නිවැරදි කිරීම පොදු ජ්‍රේනලය තුළ වාර්තා කළ යුතුයි.
- ගේජ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි පහත ආකාරයෙන් දැක්වීය හැකි ය.
 - අතිරික්තතා දේශ - ගනුදෙනුවේ වටිනාකම ගිණුම්වල අඩුවෙන් හෝ වැඩියෙන් සටහන් වීම.
 - අත්හැරීම දේශ - කිසියම් ගනුදෙනුවකට අදාළ මූලාශ්‍ර ලෙබනයේ අත්හැරීම.
 - මූලධර්ම දේශ - ප්‍රධාන ගිණුම්කරණ මූලධර්මවලට පටහැනිව ගනුදෙනු වාර්තා කිරීම.
 - ද්වීකරණ දේශ - ගනුදෙනුව ගිණුම්වල දෙවරක් සටහන් කිරීම.
 - හිලවි දේශ - ගනුදෙනුවක් වාර්තා කිරීමේ දී සිදුවූ වරදක් තවත් වරදකින් හෝ වැරදි කිහිපයකින් වැසි යාම.
- ගේජ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි හඳුනාගෙන ඒ ඒ වැරදි සිදුවූ ගිණුම තුළ නිවැරදි කළ යුතු ය.
- ගේජ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි හේතුවෙන් ගේජ පිරික්සුම තුළනය නොවන නිසා ගේජ පිරික්සුමේ ඇති වන වෙනස අවිනිශ්චිත ගිණුමකට තාවකාලිකව මාරු කරනු ලැබේ.
- වැරදි නිවැරදි කළ පසු අවිනිශ්චිත ගිණුමේ ගේජය අභෝසි වී යයි.
- ගේජ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි පහත ආකාරයෙන් දැක්වීය හැකි බව.
 - අතිරික්තතා දේශ - ගනුදෙනුවක වටිනාකම ගිණුම්වල අගයන් දෙකකින් සටහන් කිරීම.
 - උග්‍රණතා දේශ - ද්වීත්ව සටහනික් එක් සටහනක් මගහැරීම.
 - ද්වීත්ව සටහන ගිණුම්වල එකම පැත්තේ සටහන් කිරීම.
 - ගිණුම තුළනය කිරීමේ දී සිදුවන වැරදි
- ගනුදෙනු වාර්තා කිරීමේ දී සිදුවන වැරදි නිසා ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රතිඵලයට බලපෑමක් වන අතර, වැරදි නිවැරදි කිරීමෙන් නිවැරදි මූල්‍ය ප්‍රතිඵලය ගණනය කළ හැකි ය.

නිපුණතා මට්ටම 4.13 : උපලෙජර පවත්වා ගනීය.

කාලවිජේද

: 04

ඉගෙනුම් එල

- උපලෙජර පවත්වා ගැනීමේ අවශ්‍යතාව විස්තර කරයි.
- උපලෙජර පිළියෙළ කරයි.
- උපලෙජරය හා පොදු ලෙපරය අතර ඇති සම්බන්ධතාව විග්‍රහ කරයි.
- නිවැරදි තොරතුරු හැකිකාක් ඉදිරිපත් කරයි.
- තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා පහසු කුම පිළිවෙත්වල වැදගත්කම දක්වයි.

ඉගෙනුම්- ඉගෙනුම් ප්‍රියාවලිය

කිවිෂ්‍යම

- ව්‍යාපාරයක ගනුදෙනුකරුවන් 5000ක් සිටිති. මෙවැනි තත්ත්වයක් තුළ ගනුදෙනු ගිණුම්ගත කිරීම පිළිබඳ ව සිසු අදහස් විමසමින් පහත සඳහන් කරුණු මත කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ගනුදෙනුකරුවන් වැඩි වන විට ගනුදෙනු සටහන් කිරීම සංකීරණ වන අතර පහත සඳහන් ආකාරයේ ගැටුවලට මුහුණදීමට සිදුවේ.
 - පොදු ලෙපරය අනවශ්‍ය ලෙස දීර්ස වීම.
 - ගේජ පිරික්සුම ඉතා දීර්ස වීම.
 - වැරදි සිදුවීමේ ප්‍රවණතා වැඩි වීම.
- මේ ගැට්ත් අවම කර ගැනීමට සුදුසු පාලන කුමයක් අනුගමනය කළ යුතු වේ.

ඉගෙනුම සඳහා යෝජිත උපදෙස් :

- පහත සඳහන් විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය හා ඒවාට අයත් ලෙපර ගිණුම්වලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ජර්නලය හා ලෙපර ගිණුම කෙරෙහි අවදානය යොමු කරවන්න.
- ගැනුම් ජර්නලය හා ලෙපර ගිණුම
- විකුණුම් ජර්නලය හා ලෙපර ගිණුම

ගැනුම් ජරකාශය

පිටව

දිනය	ඉත්තෙකිය අංකය	සැපයුම්කරු	වට්චාකම රු.	ලේ.ඩී.ඡ.
2008.01.05	400	මුර්ති සහ පුතුයේ	30,000	
2008.01.10	210	අමරපාල	50,000	
2008.01.25	501	වාරිකා	35,000	
2008.01.26	600	විමල්	10,000	
2008.01.30		ගැනුම් ගිණුමට මාරු කළා	125,000.	

ජොද ලෞකරය

උපලෙකරය

ණයහිම් පාලන ගිණුම

1/30 විවිධ	
ගැනුම්	125,000

මුර්ති හා පුතුයේ

01.05 ගැනුම්	30,000
--------------	--------

ගැනුම් ගිණුම

1/30 විවිධ	
ණයහිම්යේ	125,000

අමරපාල

01.10 ගැනුම්	50,000
--------------	--------

වාරිකා

01.25 ගැනුම්	35,000
--------------	--------

විමල්

1.26 ගැනුම්	10,000
-------------	--------

විකුණුම් ජරනුය

දිනය	ඉජවොයිසි අංකය	ගැනුම්කරු	මුළු වට්හාකම රු.	ලෙසර් සිපු අංකය
2008.02.05	35	සමන් පෙරේරා	12500	
2008.02.10	36	ඒකනායක	12000	
2008.02.15	37	දිසානායක	11000	
2008.02.28		විකුණුම් ගිණුමට මාරු කළා.	<u>35500</u>	

පොදු ලෙසරය

උපලෙසරය

ඡායැකී ලෙසරය/විකුණුම් ලෙසරය

විකුණුම් ගිණුම

සමන් පෙරේරා

2/28 විවිධ
ණයගැනීයෝ 35500

2/5 විකුණුම 12500

ණයගැනී පාලන ගිණුම

ඒකනායක

2/28 විකුණුම 35500

2/10 විකුණුම 12000

දිසානායක

02.15 විකුණුම 11,000

- ඒ ඒ කණ්ඩායමට ලැබුණු මූලික පොත් හා ලෙපර ගිණුම් අතර ඇති සම්බන්ධය විස්තර කිරීමට පහත සඳහන් මාත්‍රකා යටතේ සාකච්ඡාවක් මෙහෙයුමට උපදෙස් දෙන්න.
- මූලික පොත් හා පොදු ලෙපරය
- මූලික පොත් හා උපලෙපරය
- පොදුගැලික ලෙපරය හා පාලන ගිණුම් අතර ඇති සම්බන්ධය පැහැදිලි කිරීමට උපදෙස් දෙන්න.
- කණ්ඩායම් අනාවරණ නිරමාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කරවන්න.

විෂය කරුණු තැකැදිලි කර ගැනීමට අත්වැලුක් :

- සමාන විරෝධේ ගනුදෙනු රාජියක් සිදුවන ව්‍යාපාරවල ගැටුපු රාජියක් මතුවන නිසා පොදු ලෙපරයට අමතර ව උපලෙපර පවත්වා ගත හැකි ය.
- එවැනි උපලෙපර පවත්වා ගත හැකි ක්ෂේත්‍ර රාජියක් ඇත.

නිදහස් :

- ගෙයගැනී ලෙපරය
- ගෙයහිමි ලෙපරය
- මෙම උපලෙපරයේ ඇති ගිණුම් තුළනය කිරීමෙන් ගේඟ ලැයිස්තු පිළියෙල කළ හැකි ය.
- පොදු ලෙපරය තුළ ද්වීතීව සටහන් කුමය අනුගමනය කරනු ලැබේ.
- උපලෙපරයේ සිහිවටන සටහනක් පමණක් ඇතුළත් කෙරේ.
- උපලෙපරයේ ඇති ගිණුම් සඳහා පොදු ලෙපරය තුළ පාලන ගිණුමක් පවත්වා ගනියි.
- පොදු ලෙපරයේ පාලන ගිණුමේ ගේඟය උපලෙපරයේ ඇති ගේඟ ලැයිස්තුවේ එකතුවට සමාන විය යුතු වේ.
- එසේ ගේඟ සමාන තොවන්නේ නම් ගේඟ සැසදීම සඳහා සැසදුමේ ලේඛනයක් පිළියෙල කළ යුතු වේ.

නිපුණතාව 5 : මූල්‍ය ගිණුම්කරණයේ පදනම විශ්ලේෂණය කරමින් ගිණුම්කරණ සංකල්ප හාවිතයට යොදා ගනිය.

නිපුණතා මට්ටම 5.1 : ගිණුම්කරණ ඒකකය යන්න විශ්ලේෂණය කරයි.
කාලවිශේද : 02

ඉගෙනුම් එල :

- ගිණුම්කරණ ඒකකය යන්න නිදසුන් ඇසුරෙන් හඳුන්වයි..
- ගිණුම්කරණ ඒකක සංකල්පය පැහැදිලි කරයි..
- ගිණුම්කරණ ඒකකයක ගණුදෙනුවල බලපෑම විස්තර කරයි.

ඉගෙනුම්- ඉගෙනුවීම් ව්‍යුහවලිය :

කිවිතම්

- පහත සඳහන් ප්‍රශ්න පන්තියට ඉදිරිපත් කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - ව්‍යාපාරය අයිතිකරුවන්ගෙන් හා අනෙකුත් පාර්ශ්වවලින් ස්වාධීන වූ ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
 - ව්‍යාපාරයක අයිතිකරු ව්‍යාපාරය හා සම්බන්ධ ව සිදුකරන ගණුදෙනු මොනවා ද?
 - එම ගණුදෙනු පොත්වල වාර්තා කරන්නේ කෙසේ ද?
- උදා:** අයිතිකරු ව්‍යාපාරයෙන් මුදල් ආයෝජන ලබා ගන්නේ නම් එවා කෙසේ වාර්තා කළ යුතු ද?

ඉගෙනුම් සඳහා ගෝජිත උත්දෙක් :

- පහත සඳහන් සිද්ධී වලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන සිද්ධීය කෙරෙහි අවධානය යොමු කරවන්න.

• සිද්ධීය 01

සරත් තම රැකියාවෙන් තැප්පිමත් නොවුයේ ඔහු සමාජයේ පුද්ගලයකු වූ බැවිති. මේ නිසා තමා කරමින් සිටි රැකියාවෙන් ඉවත් වී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කරණ ලදී. මේ සඳහා තමා ඉතිරිකර ගෙන තිබූ රු. 50000/- ක් හා තම නිවෙස් , ඉදිරිපස එතෙක් කුලියට දී තිබූ රු.10000/-ක් පමණ වටිනා කඩ කාමරය යොදවා ගැනීමට තීරණය කර, ව්‍යාපාරයට අවශ්‍ය නොයෙකුත් ලී බඩු, උපකරණ හා විකිණීමට බඩු සරත් සතු මුදල්වලින් මිලදී ගන්නා ලදී.

සරත්ගේ ව්‍යාපාරය මල්ඩිල ගන්වමින් ව්‍යාපාරය සිංහල අලුත් අවුරුද්දට සති දෙකකට පමණ කළින් ආරම්භ කළ හැකි විය. සරත් ගේ මිතුරන් රකියාවට ගොස් එන විට ඔහු ගේ තොරතුරු වීමසීමට ද අමතක නොකළේය. තමා ගේ අභ්‍යන්තර කටයුත්ත පිළිබඳව සරත් ට මහත් සතුවක් ඇති බව ඔහු නිතරම ප්‍රකාශ කළේය. තම නිවසේ අයගේ ප්‍රයෝගනයට ද ඔහු මසකට රු. 1000/- ක පමණ හාන්ච් ව්‍යාපාරයෙන් ගත්තේ ය. ව්‍යාපාරය ආරම්භයට මාසයකට පමණ පසු ව්‍යාපාරයේ ප්‍රගතියක් ඇති බව ඔහුට දැනුනි.

සරත් ගේ මිතුරන් ඔහුගෙන් පහත සඳහන් දැ ගැන වීමසීම කළා.

- ඔබ ව්‍යාපාරයට කොතරම් වත්කම් ප්‍රමාණයක් ආයෝජනය කළා ද?
- ඒ කියන්නේ ඔයා ගේ ව්‍යාපාරයේ ඔයාට තිබෙන අයිතිය නේ ද?
- දැන් ව්‍යාපාරය දියුණුයි කියන්නේ ඒ අයිතිය වැඩි වෙලා නේ ද?
- එයින් පැහැදිලි වන්නේ ව්‍යාපාරය කෙදිනක හෝ වික්කොත් ඔයාට ඔයා යොදවන ලද වත්කම් හා රේට වැඩි ප්‍රමාණයක් ගත්ත ප්‍රථම කියන එක නේ ද?
- සරත් ගේ නිවසේ අයගේ ප්‍රයෝගනයට හාන්ච් ගැනීම නිසා සරත් ගේ ව්‍යාපාර අයිතියට කුමක් වේ ද?

• කිදුඩිය 02

දේවිකා ඇගැඹුම් කමිහලක සේවය කරමින් සිටින අතර නිතරම රෝගාධායන්ට ලක් වූයේ දිවා රාත්‍රි සේවය කළ නිසාය. වෛද්‍ය හේතු මත රකියාවෙන් ඉවත්ව තමාගේ ම ව්‍යාපාරයක් ලෙස ඇඳුම් මැසීම ආරම්භ කළා. මේ සඳහා තමා ගේ නිවසේ තිබු රු. 30000/- ක් පමණ වටිනා මහන මැෂීම යොදවා ගත්තා. තම නිවසේ සිටම ගෙදර දොර වැඩි කටයුතු කරන අතරම ඇඳුම් මැසීමේ කටයුතු ද කරගෙන ගියා. තමා ඉතිරි කරගෙන තිබු රු. 10000/- ක මුදල්වලින් රෙදි පිළි තුළ බොත්තම් ආදිය මිල දී ගත්තා.

තමා ගේ රෝගී තත්වයෙන් මිදුණු දේවිකා තෘප්තිමත් ඒවිතයක් ගත කළා. ඇය බැංකුවෙන් රු.50000/- ක ගුණ මුදලක් ලබා ගෙන රු. 20000/- ක මාසික කුළුයට කාමරයක් ගෙන ව්‍යාපාර කටයුතු ප්‍රථ්‍යා කළා. දිනෙන් දින ව්‍යාපාරය හා තමා දියුණුවන බව දේවිකාට පෙනුනා. තම දියුණීයට රු.500/- ක් වටිනා පාසල් තිළ ඇඳුම් ද ඇය මසා දුන්නා. තම

- දේවිකා ගේ ව්‍යාපාරය පටන් ගත්තා විට අයිතිය කිය ද?
- ඇය ගේ අයිතිය පසුව වැඩිවුනා ද? අඩු වුනා ද? වෙනස් වූයේ නැදේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න.
- ඒ ඒ කණ්ඩායමට ලැබෙන සිද්ධිය හොඳින් අධ්‍යයනය කිරීමට උපදෙස් ලබා දී මතු සඳහන් කරුණු අනාවරණය කරවන්න.
- ව්‍යාපාරය ආරම්භක අවස්ථාවේ ව්‍යාපාරයේ වටිනාකම කොපමණ ද?
- එම වටිනාකම සකස් වී ඇති ආකාරය දක්වන්න.
- ආරම්භක අවස්ථාවේ ව්‍යාපාරයේ අයිතිකරුට ඇති අයිතිය කොපමණ ද?

- අයිතිකරු හා ගිණුම්කරණ ඒකකය අතර ඇති සම්බන්ධය ඔබ ඉදිරිපත් කරන්නේ කෙසේ ද?
- අයිතිය වැඩිවිය හැකි අවස්ථා මොනවා ද? යන්න දක්වන්න.
- සිද්ධිය අවසානයේ ව්‍යාපාරයේ මූල්‍ය වට්නාකම හා අයිතිකරු ගේ අයිතිය පිළිබඳ මධ්‍ය අදහස් දක්වන්න.
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිරමාණයීලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරුණු රැකැදිලි කර ගැනීමට අත්‍යුතුක :

- ගිණුම්කරණයේ මූලික පදනම ලෙස ව්‍යාපාරය, අයිතිකරු හා ස්වාධීන ඒකක ලෙස සලකනු ලැබේ.
- මේ සඳහා ඒකක සංකල්පය පදනම සකසා දෙනු ලැබේ.
- ව්‍යාපාරයක් ගිණුම්කරණ ඒකකයක් ලෙස සැලකෙන අතර එවැනි පදනමක් නොමැති ව්‍යවහාර් ගිණුම තැබීමේ අර්ථාන්තික ක්‍රමයක් ගොඩනගා ගැනීම අපහසු වනු ඇත.
- ඒකක සංකල්පයෙන් අර්ථ දක්වන්නේ, ව්‍යාපාරයක අයිතිකරු හෝ අයිතිකරුවන්ට, ව්‍යාපාරයෙන් (ගිණුම්කරණ ඒකකයෙන්)වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇති බවයි.
- ඒ ඕනෑම ව්‍යාපාරයක් ගිණුම්කරණ ඒකකයක් ලෙස සලකනු ලබයි.
- ඒකක සංකල්පයෙන් අර්ථ දක්වන්නේ ව්‍යාපාරයක් අනෙකුත් පාර්ශ්වයන්ගෙන් වෙන් ම භදුනාගත හැකි පුද්ගලයෙකු බවයි.
- ව්‍යාපාරය ස්වාධීන ඒකකයක් වන නිසා එහි ගනුදෙනු වෙනත් ගනුදෙනුවලින් වෙන් කර භදුනාගත හැකි වන අතර, ඒ මත පදනම්ව ආයතනයකට අවශ්‍ය ගිණුම්කරණ පද්ධති තෝරාගෙන ක්‍රියාත්මක කළ හැක.

නිපුණතා මට්ටම 5.2 : මූල්‍ය ගිණුම්කරණයේ සංකල්පීය රාමුව විග්‍රහ කරයි.
කාලවිශේද : 04

ඉගෙනුම් එල

- ගිණුම්කරණ සංකල්පීය රාමුව හඳුන්වයි.
- ගිණුම්කරණ සංකල්පීය රාමුවේ වැදගත්කම විස්තර කරයි.
- ගිණුම්කරණ සංකල්පීය රාමුවේ සංයුතිය හා උපාංග දක්වයි.
- මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීමේ දී සංකල්පීය රාමුව අනුව එය සිදුකිරීමේ සූදානම ප්‍රදරුණය කරයි.
- නීතිමය තත්ත්වයන් පිළිපැදිමෙන් සමස්තය තිබැරදි කිරීමේ සූදානම ප්‍රදරුණය කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ත්‍රිග්‍රැවලිය :

කිවිතුම

- ගිණුම්කරණයේ සංකල්පීය රාමුව යනු කුමක් දැයි සරලව පැහැදිලි කරමින් පාඩමට පිවිසෙන්න,, "ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සේද්ධීන් සහ අවස්ථා හඳුනා ගැනීමේ දී , මැනීමේ දී ඒවා ඉදිරිපත් කිරීමේ දී සපයන විස්තරාත්මක මාර්ගෝපදේශයක් ලෙස සංකල්පීය රාමුව හැඳින්විය හැකි ය."
- සංකල්පීය රාමුවකට අනුරූපීත ව මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කරන විට ඒවායේ සංගතකාවය හා විශ්වාසහාවය ආරක්ෂා කර ගත හැක.
- මේනයින් බලන කළ ගිණුම්කරණ සංකල්පීය රාමුව, මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී ලබාදෙන ආර්ථිකමය තොරතුරුවල විශ්වාසනීයහාවය හා අදාළත්වය උසස් මට්ටමක පවත්වා ගැනීමට අනුගමනය කළ යුතු මූලික රිතින්, පැහැදිලි කිරීම්, අර්ථකථනය හා ප්‍රාග්ධන විග්‍රහයක් ලබා දෙන පොදුවේ පිළිගත් ලියවිල්ලකි.

ඉගෙනුම කළුනා ගෝජිත උත්දෙක :

- ගිණුම්කරණ සංකල්පීය රාමුවේ දැක්වෙන උපාංගවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන උපාංග කෙරෙහි අවදානය යොමු කරවන්න.
- මූල්‍ය ප්‍රකාශවල පරමාර්ථ හා තොරතුරුවල ගුණාත්මක ලක්ෂණ
- මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග හා ඒවා නිරවචනය
- මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග හඳුනා ගැනීම හා මැනීම.
- ඔබ විසින් සපයන කියවීම් ද්‍රව්‍ය පරිභෑෂණයෙන් මාත්‍යකාව විස්තරාත්මක ව හැඳින්වීමට කුඩා කණ්ඩායම් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- පොදුවේ පිළිගත් නීතිමය ආකෘතියක් තිබේ හා ගිණුම්කරණයෙහි ඇති වැදගත්කම සාකච්ඡා කිරීමට උපදෙස් දෙන්න.
- කණ්ඩායම් අනාවරණ නිරමාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම කරවන්න.

විෂය කරණු පැහැදිලි කර ගැනීමට අත්වැලක

- මූල්‍ය ගිණුම්කරණයේ සහ මූල්‍ය ප්‍රකාශනවල ස්වභාවය කාර්ය හා සීමාවන් තියම කරනු ලබන මූලධර්ම පද්ධතියක් ලෙස ගිණුම්කරණයේ සංකල්පීය රාමුව හැඳින්විය හැකි ය.
- මෙවැනි රාමුවක් ඇති නිසා ඇල්මක් දක්වන පාර්ශ්ව වෙත අදාළ හා විශ්වාසදායී තොරතුරු සැපයිය හැකි වේ.
- ගිණුම්කරණයේ සංකල්පීය රාමුවේ සංයුතිය හා උපාංග පහත සඳහන් පරිදි වේ.
 - මූල්‍ය ප්‍රකාශනවල අරමුණ
 - මූල්‍ය ප්‍රකාශනවල ගුණාත්මක ගතිලක්ෂණ
 - මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග
 - මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග නිර්වචනය හා හඳුනා ගැනීම.
 - මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග මිනුම්කරණය
- මූල්‍ය ප්‍රකාශනවල අරමුණු ලෙස ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය, ලාභදායීත්වය හා මූල්‍ය තත්ත්වය මුදල් ප්‍රවාහයේ වෙනස්වීම පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය ආර්ථික තොරතුරු විවිධ පාර්ශ්වයන් වෙත ලබාදීම දක්විය හැකි ය.
- මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග ලෙස මූල්‍ය තත්ත්වය මැන බැලෙන ගේෂ පත්‍රයට අදාළ ව ව්‍යකම්, වශයෙහි හා තීම්කම් වන අතර ලාභදායීත්වය මැන බැලෙන ආදායම් ප්‍රකාශයට අදාළව ආඩාම් හා වියදුම දක්විය හැකි ය.
- අතිත සිදුවීමක් තුළින් පැන නගින ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන ව්‍යාපාර තුළට ගලාභීන අනාගත ආර්ථික ප්‍රතිලාභ වත්කම් ලෙස හැඳින්විය හැක.
- අතිත සිදුවීමක ප්‍රතිතිලයක් ලෙස වර්තමාන බැඳීමක් වගකීම ලෙස නිර්වචනය කළ හැකි ය.
- ව්‍යාපාරයේ මුළු වත්කම්වලින් මුළු වගකීම ඉවත් කළ පසු ඉතිරිවන ඇල්ම හිමිකම් ලෙස නිර්වචනය කළ හැකි ය.
- ආදායම් ලෙස ලාභ හා ආදායම යන දෙකම අදාළ වේ.
- ගිණුම කාලවිශේදය තුළ මුදල් ගලාභීම හෝ වත්කම් වැඩිකිරීම හෝ වගකීම අඩු කිරීමේ ස්වභාවයෙන් හිමිකම ඉහළ නැංවීමට හේතුවන ආර්ථික ප්‍රතිලාභ ආදායම ලෙස සැලකේ.
- වියදම ලෙස පාඩු හා දෙකම අදාළ වේ.
- ගිණුම කාලවිශේදය තුළ ව්‍යාපාරයේ පිටතට මුදල් ගලායාම හෝ වත්කම් අඩුවීම හෝ වගකීම වැඩිවීමේ ස්වභාවයෙන් හිමිකම අඩුවීමට හේතුවන ආර්ථික ප්‍රතිලාභවල අඩුවීම වියදම ලෙස සැලකිය හැකි ය.
- මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගැනීම යනු සාරාංශ කරන ලද දත්ත ක්‍රමවත් ව මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කිරීම සි.
- හඳුනා ගැනීමට නම් මූලිකාංග, නිර්වචනවලට අදාළ වීම සහ අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයකට ගලාභීම හෝ ව්‍යාපාරයෙන් ගලායැම විශ්වාසීය ලෙස පිරිවැය හෝ වටිනාකම මැනීමට හැකියාවක් තිබීම අනිවාර්ය වේ.
- දත්ත වාර්තා කිරීමේ ද මූලිකාංගවල වටිනාකම මූල්‍යමය ලෙස මැන දක්වීම, මැනීම ලෙස හැඳින්විය හැකි අතර මූලිකාංග මැනීමට පහත ක්‍රම යොදාගත හැකියි.
 - සාධාරණ අගය
 - එළිඛාසික පිරිවැය

නිපුණතාව 5.3 : අඛණ්ඩ පැවැත්ම සංකල්පය යොදා ගනියි.

කාලවිශේද : 02

ඉගෙනුම් එල

- අඛණ්ඩ පැවැත්මේ සංකල්පය පැහැදිලි කරයි.
- අඛණ්ඩ පැවැත්මේ සංකල්පය ගිණුම්කරණයට බලපාන ආකාරය විස්තර කරයි.
- අඛණ්ඩ පැවැත්මේ සංකල්පය යොදා ගන්නා ආකාරය දක්වයි.

විෂය කරුණු තැකැදිලි කර ගැනීමට අත්වැලක :

• තැකැදින්වීම හා වැදගතකම

ව්‍යාපාරයක මූල්‍ය වාර්තා පිළියෙළ කරනු ලබන්නේ එම ව්‍යාපාරය අඛණ්ඩව සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනු ඇතැයි යන උපකල්පනය මත පදනම් වෙමිනි.

ව්‍යාපාරයකට මෙහෙයුම් කටයුතු සීමා කිරීමක් හෝ ව්‍යාපාරය වසා දුම්ම පිළිබඳ අවධානමක් නොමැතිය යන උපකල්පනය මෙම සංකල්පයෙන් අදහස් කෙරේ.

• සංකල්පය යොදීම්

- නිශ්චය :**
- වත්කම් වර්ගීකරණය
 - වගකීම් වර්ගීකරණය
 - ගේජ පත්‍රයක ඇති වත්කම් සියල්ල ඒවා උපලබාධි කර ගත හැකි අගයන් මත නොපෙන්වීම.

නිපුණතාව 5.4 : කාලවිශේද සංකල්පය යොදා ගනියි.

කාලවිශේද : 02

ඉගෙනුම් එල

- ව්‍යාපාරයක ගිණුම් කාලවිශේදය ඉදිරිපත් කරයි.
- ගිණුම්කරණ තොරතුරු ඉදිරිපත් කිරීමට නිශ්චිත කාලවිශේදයක් හඳුනා ගැනීමේ අවශ්‍යතාව විස්තර කරයි.
- කාලවිශේදයට අදාළ ව ගැළපීම් කරයි.
- නිවැරදි හා අදාළ තොරතුරු අනාවරණය කිරීමේ වැදගත්කම තහවුරු කර ගනියි.

ඉගෙනුම්- ඉගෙනුම් ව්‍යාපාරය :

කිවිසුම

- 2008.12.31න් අවසන් වර්ෂයට අදාළ විවිධ ගනුදෙනු අතුළත් පහත සඳහන් සැණුපත් පන්තියට ඉදිරිපත් කර සිසු අදහස් විමසමින් පහත සඳහන් කරුණු සාකච්ඡා කරන්න.

විකුණුම් ආදායම රු. 50,000/-

වර්ෂයේ ගෙවූ වියදම රු.30,000/-

වර්ෂයේ ගුද්ධ ලාභය රු. 20,000/-

දසැම්බර් මාසයේ රු.2,000/- වැටුප් ගෙවා නැත.

- කාලවිශේදයේ මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීමේ දී මුදල් පදනම හා උපවිත පදනම යනුවෙන් පදනම් දෙකක් ඇත.
- ප්‍රායෝගික තත්ත්වයන් යටතේ උපවිත පදනම වැදගත් වන අතර ඒ අනුව වඩාත් සත්‍ය හා සාධාරණ තොරතුරු ඉදිරිපත් කළ හැකි ය.

ඉගෙනුම් සඳහා යෝජිත උපදෙස් :

- ව්‍යාපාරයක සිදුවිය හැකි පහත සඳහන් ගනුදෙනුවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ගනුදෙනුව කෙරෙහි අවධානය යොමු කරවන්න.
- 2008 ජූනි 30න් අවසන් කාලවිශේදය තුළ මිලදීගත් තොගයේ පිරිවැය රු. 50,000/-ක් වන අතර කාලවිශේදය තුළ රු. 40,000/-ක් පිරිවැය වූ තොගයක් විකුණා ඇත.

- වර්ෂ 2008 ජනවාරි 01 දින රු. 1000,000/--කට මිලදීගත් මෝටර් රථයේ වටිනාකම 2009 ජනවාරි 01 දිනට රු. 950,000/--ක් බවට කළමනාකරණය විසින් තීරණය කර ඇත.
- අවසාන මාසයට අදාළ රු. 2500/- විදුලි බිල ව්‍යාපාරයට ලැබේ ඇත්තේ ගිණුම් කාලවිශේදය ගත වී මාසයක් ඉකුත්වන 2009 අප්‍රේල් 30 දිනදී ය.
- ව්‍යාපාරයේ ගිණුම් වර්ෂය මාස 12ක් ලෙස උපකල්පනය කරමින් ගනුදෙනු වට අදාළ ගිණුම් කාලවිශේදය ලියා දක්වන්න.
- ලැබේ ඇති ගනුදෙනු තුළින් පැන නැගී ඇති තත්ත්වයන්, ව්‍යාපාරයට ඇති කරන බලපෑම අධ්‍යයනය කර ලියා දැක්වීමට උපදෙස් දෙන්න.
- ගනුදෙනුවට අදාළ පූ, ගිණුමකරණයේ දී භාවිත කරන පදය විමසන්න.
- ගනුදෙනුව ගිණුම් කාලවිශේදයට අදාළ ව ගැලපුම් කිරීමේ අවශ්‍යතාව දක්වන්න.
- ගැලපුම් කිරීමට අදාළ ද්විත්ව සටහන් විමසන්න.
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිර්මාණයීලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණය තැකැදිලි කර ගැනීමට අත්වැළක :

- ව්‍යාපාරයේ ජීව කාලය කාලවිශේද වශයෙන් බෙදා එක් එක් කාලවිශේද සඳහා ගිණුම් වාර්තා හා මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම පදනම කාලවිශේද සංකල්පය මගින් ලබාදෙයි.
- කාලවිශේද සංකල්පයට අනුව පිළියෙළ කරන මූල්‍ය ප්‍රකාශනවලට උදාහරණ ලෙස ආදායම් ප්‍රකාශය හා ගේජ පත්‍රය දැක්විය හැකි ය.
- මූල්‍ය ප්‍රකාශ තුළ මූලිකාංග ඇතුළත් කිරීමේ දී කාලවිශේද සංකල්පය අනුගමනය කළ යුතු වේ.
- 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව සැම වර්ෂයකම මාර්තු 31 දිනෙන් අවසන් වන පරිදි ගිණුම් කාලවිශේදය සකස් කළ යුතුයි.

නිපුණතාව 5.5 : මූල්‍ය මිණුම් සංකල්පය යොදා ගනිය.
කාලවිශේද : 02

ඉගෙනුම් එල

- මූල්‍ය මිණුම් සංකල්පය යන්න අරථ දක්වයි.
- මූල්‍ය මිණුම් සංකල්පයේ අවශ්‍යතාව පැහැදිලි කරයි.
- මූල්‍ය මිණුම් සංකල්පයේ බලපෑම අවසාන ගිණුම්වලින් නිරුපනය වන අයුරු පෙන්වයි.

ඉගෙනුම්- ඉගෙන්වීම් ත්‍රියාවලිය :

කිවිසුම

- දී ඇති ආදායම් ප්‍රකාශය පිළිබඳ ව සිසු අදහස් විමසමින් පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක මෙහෙයවන්න.

ආදායම් ප්‍රකාශය

	රු.
විකුණුම්	50000
විකුණුම් පිරිවැය	(20000)
දළඹාහය	30000
විදුලිය	(4000)
රක්ෂණ	(3000)
වැටුප්	(2000)
ගුද්ධලාහය	<u>21000</u>

සටහන

1. දක්ෂ කළමනාකරුවෙකු බදවා ගැනීමට අදහස් කරයි.
2. ව්‍යාපාර ස්ථානය අලංකාර කිරීමෙන් ගනුදෙනුකරුවන් ආකර්ෂනය කර ගැනීමට අදහස් කරයි.

- මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් හඳුනා ගැනීම.
- මුදලින් මැනිය නොහැකි ගනුදෙනු හා සිද්ධීන් හඳුනා ගැනීම.
- ආදායම් ප්‍රකාශයේ සැම අයිතමයක් ඉදිරියේ ම වටිනාකමක් තිබේම.
- ගේජ පත්‍රයේ සැම අයිතමයක් ඉදිරියේ ම වටිනාකමක් තිබේම.

ඉගෙනුම කදාන ගෝජිත උපදෙස් :

- ඒ ඒ කණ්ඩායමට අදාළ මාත්‍රකාව කෙරේ අවදානය යොමු කරවන්න.
- මුදලින් මැනිය හැකි ගනුදෙනු
- මුදලින් මැනිය නොහැකි සිද්ධීන්
- පහත සඳහන් ගනුදෙනු අධ්‍යයනය කිරීමට උපදෙස් දෙන්න.
 - අධිකරු ප්‍රාග්ධනය වශයෙන් රු. 100,000/- යොදුවීම.
 - ව්‍යාපාරය ලේස්සන පරිසරයක පිහිටා ඇත.
 - අත්පිට විකුණුම් රු. 25,000/-යි.
 - සේවකයින්ට රු. 15,000/- වෙතන ගෙවීම.
 - ඉඩමක් මිලදී ගත්තා රු. 50,000/- යි.
 - බොල්නය කපා හැරීම රු. 5,000/-කි.
 - ව්‍යාපාරයේ වගකීම් රු. 5000/- වේ.
 - ව්‍යාපාර ස්ථානය වායු සම්නය කර ඇත.
 - සේවකයන් සුහදුයිලී ව කතාබහ කර පරිභෝගික අවශ්‍යතා ඉටු කරයි.
 - ව්‍යාපාරයට අයත් ගාබා 25ක් ඇත.
 - නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් රු. 7,500/- අමුදව්‍ය නිමි හාන්ච බවට පත් කිරීම.
 - නව ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී.
 - කළමනාකරු දක්ෂ පුද්ගලයෙකි.
 - රේඛී 100m මිලදී ගත්තා
 - කලිසම් 5ක් මිලදී ගත්තා.
- මාත්‍රකාව හැඳින්වීමට උපදෙස් දෙන්න.
- මාත්‍රකාවට අදාළ ගනුදෙනු මතුකර දැක්වීමට මග පෙන්වන්න.
- මාත්‍රකාවට අදාළ වෙනත් ගනුදෙනු හා සිද්ධීන් නිදුසුන් සමග ඉදිරිපත් කරවන්න.
- මාත්‍රකාවට අදාළ ගනුදෙනු මූල්‍ය ප්‍රකාශ කුල ඇතුළත් කරන්නේ දැයි හේතු සහිත ව විමසන්න.
- මෙම ගනුදෙනු හා සිද්ධීන් ව්‍යාපාරයට වැදගත් වන ආකාරය පැහැදිලි කරවන්න.
- කණ්ඩායම් අනාවරණ නිරමාණයිලිව ද, සාමුහිකව ද ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්වලුක් :

- මුදලින් මැනිය හැකි ව්‍යාපාරික ගනුදෙනු හා සිද්ධී පමණක් හඳුනා ගෙන වාර්තා කරනු ලැබේ.
- මුදලින් මැනිය නොහැකි ගනුදෙනු හා සිද්ධීන් ද ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේ දී තීරණ ගැනීමට අවශ්‍ය වේ.
- ඕනෑම ගනුදෙනුවක් ඒ රටේ පවතින මුදල් ඒකකයක් මගින් මනිනු ලැබේ.

නිපුණතාව 5.6 : උපවිත සංකල්පය යොදා ගැනීම
කාලවිශේද : 04

ඉගෙනුම් එල

- උපවිත සංකල්පය පැහැදිලි කරයි.
- උපවිත සංකල්පය ගිණුම්කරණයට වැදගත් වන ආකරය දක්වයි.
- උපවිත සංකල්පයට අදාළ ව ගැළපුම් කරයි.

විෂය කරුණු තැකැදිලි කර ගැනීමට අත්වැලක් :

• තැකැදින්වීම හා වැදගතකම්

නිශ්චිත කළවිශේදයක් සඳහා ව්‍යාපාරයක මූල්‍ය ප්‍රතිඵලය (ලාභදායිත්වය /කාර්ය සාධනය) මැනීමේ දී කාලවිශේදයට අදාළ සියලු ආදායම්, මුදලින් උපයා සිටියත්, නැතත් ආදයම් ලෙසන්-කාලවිශේදයට අදාළ සියලු ම වියදම් මුදලින් ගෙවා තිබුණත් නැතත් වියදම් ලෙසන් හඳුනා ගත යුතු බව මෙම සංකල්පයෙන් කියැවේ.

ගිණුම් කාලවිශේදයේ නිවැරදි මූල්‍ය ප්‍රතිඵලය අනාවරණය කිරීම සඳහා උපවිත සංකල්පය වැදගත් වේ.

උපවිත වියදම් හඳුනා ගැනීම

ගිණුම් කාලවිශේදයකට අදාළ ව මෙතෙක් ගෙවා නොමැති වියදම් - මෙහෙයුම් ප්‍රතිඵලය අනාවරණය කිරීමේ දී ගැළපීම.

වියදම් ගිණුම හර XX
 උපවිත වියදම් ගිණුම XX

ඉදිරියට ගෙවීම් හඳුනා ගැනීම

ගිණුම් කාලවිශේදයකට අදාළ ව වැඩිපුර ගෙවා ඇති වියදම් මූල්‍ය ප්‍රතිඵලය අනාවරණයේ දී ඉදිරියට කළ වියදමක් ලෙස සලකා වියදමෙන් ඉවත් කිරීම.

ඉදිරියට කළ වියදම් ගිණුම හර XX
 වියදම් ගිණුම XX

උපවිත ආදායම් හඳුනා ගැනීම

ගිණුම් කාලවිශේදයකට අදාළ ව උපයා ඇති නමුත් මෙතෙක් නොලද ආදායම් මූල්‍ය ප්‍රතිඵලය අනාවරණයේ දී ගැළපීම.

ලැබිය යුතු ආදායම් ගිණුම හර XX
 ආදායම් ගිණුම XX


ଓଡ଼ିର୍ଯ୍ୟ ଓ ଦୁଆସି କାନ୍ତି ଗତିମାଲା

ଶିଳ୍ପିମାନ କାଲାଚିତ୍ରମଣି ଅଧ୍ୟାତ୍ମିକ ପରିମାଣରେ ଏହା ଏକ ମହିନାରେ ଉପରିଭାଗରେ ଆଧୁନିକ କାନ୍ତି ଗତିମାଲା ପାଇଁ ପରିବର୍ତ୍ତନ କରିଛନ୍ତି।

ଆଧୁନିକ ଶିଳ୍ପିମାନ ହର XX
ଓଡ଼ିର୍ଯ୍ୟ ଓ ଦୁଆସି ଆଧୁନିକ ଶିଳ୍ପିମାନ XX

ଶ୍ରୀମତୀ ଶିଳ୍ପିମାନ ଅଧିକାରୀ ମହିନାରେ ପରିବର୍ତ୍ତନ କାନ୍ତି ଗତିମାଲା

ଶିଳ୍ପିମାନ ପରିବର୍ତ୍ତନ ଏହାରେ ଏକ ମହିନାରେ ଆଧୁନିକ କାନ୍ତି ଗତିମାଲା ପାଇଁ ପରିବର୍ତ୍ତନ କରିଛନ୍ତି। ଏହା ଏକ ମହିନାରେ ଆଧୁନିକ କାନ୍ତି ଗତିମାଲା ପାଇଁ ପରିବର୍ତ୍ତନ କରିଛନ୍ତି।



නිපුණතා මට්ටම 5.7 : යථාරුෂී සංකල්පය යොදා ගනියි.

කාලව්‍යේද සංඛ්‍යව : 04

ඉගෙනුම් වල :

- යථාරුෂී සංකල්පය පැහැදිලි කරයි.
- යථාරුෂී සංකල්පය ගිණුම්කරණයට කරන බලපැම විස්තර කරයි.
- යථාරුෂී සංකල්පය පදනම් කරගෙන ගනුදෙනු හඳුනා ගෙන ඇති ආකාරය විග්‍රහ කරයි.

විෂය කරණය තැකැදිලි කර ගැනීමට අත්වැලුක :

- සංකල්පයේ යෝදීම
- මූල්‍ය කල්බදු ගැනුම්කරුගේ පොත්වල වත්කමක් ලෙස හා ඊට අදාළ වත්කමක් ලෙස හඳුනා ගැනීම.
- මූල්‍ය කල්බදු දේපලක් ගැනුම්කරුගේ පොත්වල සටහන් කිරීමේ දී නීතිමය වශයෙන් ව්‍යාපාරය සතු දේපලක් තොවුවත්, ආර්ථිකමය ප්‍රතිලාභ ලැබීමත්, අවධානම් දුරීමත් තුළ එය ව්‍යාපාරයේ වත්කමක් ලෙස හඳුනා ගනියි.
- ගිණුම්කරණ ප්‍රමිතියකින් අවසර තොමැති තම් ආදායම්, වියදම් සමඟ හිලවී කිරීම සහ වත්කම්, වගකීම්වලින් හිලවී කිරීමට අවසර තොතිබීම.
- වත්කම සහ වගකීම නිර්වචනය පිළිබඳ අධ්‍යයනය කරවන්න.

නිපුණතාව 5.8 : ගැලපුම් සංකල්පය යොදා ගනියි.

කාලවිශේද : 02

ඉගෙනුම් එල

- ගැලපුම් සංකල්පය හඳුන්වයි.
- ගැලපුම් සංකල්පය ගිණුම්කරණයට කරන බලපෑම දක්වයි.
- ගැලපුම් සංකල්පයට අනුව ගැලපුම් කරයි.

විෂය කරුණු තැකැදිලි කර ගැනීමට අත්වැලක :

• තැදින්වීම හා වැදගතකම

ගිණුම් කාලවිශේදයකට අදාළ ව මූල්‍ය ප්‍රතිඵලය නිශ්චිතය කිරීමේ දී එම ගිණුම් කාලවිශේදයේ හඳුනාගත් ආදායමට එරෙහි වන සියලුම වියදම් ගැලපීම.

• කංකලුතය යෝදීම්

තිදුතු:

(1) අධිමාන ණය වෙන් කිරීම.

අධිමාන ණය ගිණුම	හර
අධිමාන ණය වෙන් කිරීම ගිණුම	බැර

(2) අවසන් තොග ගැලපීම

තොග ගිණුම	හර
වෙළඳ ගිණුම	බැර

(3) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 3ට අනුව ප්‍රතිපාදනයන් කිරීම.

(4) අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනිත තොකරන සියලු ම වියදම් කාලපරිච්ඡේදයේ වියදමක් ලෙස සැලකීම.

උදාහරණ : තොග භානි.

(5) ක්ෂය වෙන් කිරීම

ක්ෂය ගිණුම	හර
ක්ෂය වෙන් කිරීම	බැර

නිපුණතාව 5.9 : සංගතතා සංකල්පය යොදා ගතියි.
කාලවිශේද : 04

ඉගෙනුම් එල

- සංගතතා සංකල්පය හඳුන්වයි.
- සංගතතා සංකල්පයෙහි හාවිතයන් දක්වයි.
- සංගතතා සංකල්පයෙහි වැදගත්කම විස්තර කරයි.

විෂය කරුණු තැකැදිලි කර ගැනීමට අත්වැළක :

• තැකැදින්වීම හා වැදගත්කම

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කළ පදනම්, සම්පූද්‍යයන් හා ප්‍රතිපත්තින් නිරන්තරයෙන් ම වෙනස් නොකළ යුතු බව මෙම සංකල්පයෙන් කියැවේ.

ඒකාකාරී බව අනුගමනය කිරීම තුළ එකම ව්‍යාපාරයේ ගිණුම් කාලවිශේද කිහිපයක තොරතුරු සමගත් වෙනත් ව්‍යාපාරයක මූල්‍ය තොරතුරු සමගත් සන්සන්දනය කිරීමේ හැකියාව මෙම සංකල්පය තුළින් ලබා දේ.

ව්‍යාපාරයක් දිගටම අනුගමනය කරමින් පැවති ප්‍රතිපත්තියක් වෙනස් කළ හැක්කේ එම ප්‍රතිපත්තිය වෙනස් කිරීම තුළ මූල්‍ය ප්‍රකාශන වඩාත් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිඳු කරන්නේ නම් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතින්ගේ අවශ්‍යතා මත ය.

• සංකල්පය යෝදීම්

නිදහස්:

- පෙර වර්ෂවල අනුගමනය කරන ලද ක්ෂේත්‍ර ප්‍රතිපත්තිය අදාළ ගිණුම් කාලවිශේදය තුළ අනුගමනය කිරීම.

නිපුණතා මට්ටම 5.10: උපලබිධී සංකල්පය යොදා ගනියි.

කාලවිශේද සංඛ්‍යව : 04

ඉගෙනුම් වල :

- උපලබිධී සංකල්පය හඳුන්වයි.
- උපලබිධී සංකල්පය ගැණුම්කරණයට ඇති වන බලපෑම විස්තර කරයි.
- උපලබිධී සංකල්පය පදනම් කරගෙන ගණු දෙනු හඳුනා ගෙන ඇති ආකාරය විග්‍රහ කරයි.

විෂය කරණු තැකැසිව කර ගැනීමට අත්වැළක :

- හැදින්වීම හා වැදගත්කම

ගනුදෙනුවක ආර්ථික ප්‍රතිලාභ හා අවදානම අදාළ ගැණුම්කරුට ඩුවමාරුවීම සිදුවන අවස්ථාව හෝ දිනය උපලබිධී වීමක් ලෙස සලකයි.

• කංකලුතයේ යුදීම්

සාමාන්‍යයෙන් භාණ්ඩ ඩුවමාරුවක දී ගැණුම්කරුට භාණ්ඩ භාර දෙන අවස්ථාව උපලබිධී වූ අවස්ථාව ලෙස සලකනු ලබන්නේ උපලබිධී සංකල්පයට අනුව විකුණුම් ආදායම් හඳුනා ගැනීමේ දී ඉන්වායිසිය පිළියෙල කළ අවස්ථාව උපලබිධී වූ අවස්ථාව ලෙස සැලකීම.

ගනුදෙනුවට ගිවිසගත් මොහොත නොව මූදල් ඩුවමාරු කර ගත් මොහොත හෝ භාණ්ඩයක නම් අයිතිය පැවරීම සේවයක් නම්, සේවය සැපයු මොහොත ආදායම් උපලබිධී වූවා සේ සැලකේක්.

- නිදසුන් ඉදිරිපත් කරමින් අභ්‍යාසවල නිරත කරවන්න.

නිපුණතාව 5.11 : ආරක්ෂණ සංකල්පය භාවිත කරයි.
කාලවිශේද : 04

ඉගෙනුම් එල

- ආරක්ෂණ සංකල්පය විස්තර කරයි.
- ආරක්ෂණ සංකල්පය ගිණුම්කරණ ත්‍රියාවලියේ දී භාවිත කරන ආකාරය නිදුසුන් ඇසුරින් විග්‍රහ කරයි.
- ආරක්ෂණ සංකල්පය අනුව අවශ්‍ය ගැළපුම් කරයි.
- සංකල්ප භාවිත කර පිළියෙළ කරන ගිණුම් වාර්තා ගුණාත්මක වාර්තා ලෙස පිළිගනියි.
- සුරක්ෂිතභාවය පිළිබඳ සැලකිලිමත් වෙයි.

ඉගෙනුම්- ගුණාත්මක ත්‍රියාවලිය :

කිවිතම්

- පහත දැක්වෙන ගිණුම් පිළිවෙත අනුගමනය කිරීමෙන් සහ තොකිරීමෙන් ඇතිවන ප්‍රතිච්‍රියාක පිළිබඳ අවස්ථා සිසු අදහස් විමසම්න් පහත දැක්වෙන අදහස් මතුකර ගැනීමට සාකච්ඡාවක් මෙහෙයවන්න.

ගිණුම් පිළිවෙත,

- අනාගත ආදායම සහ ලාභ ගිණුම්ගත තොකරයි.
- ලාභ භදුනා ගත්තේ එය උපලබාධි වී ඇත්තම් පමණි. ලාභ උපලබාධිවීම මුදල් ස්වභාවයෙන් හෝ වෙනත් වත්කමක ස්වරුපයෙන් සිදුවිය හැක. තවද ද මෙම වටිනාකම විශ්වාසදායී ලෙස මැනීමට හැකිවිය යුතුයි.
- අනාගතයේ ඇතිවිය හැකි අලාභ භදුනාගෙන ඒ සඳහා සුදුසු වෙන් කිරීම් කිරීම.
- දන්නා සියලු ම වගකීම් වෙනුවෙන් වෙන් කිරීම් කළ යුතු ය. මේ සඳහා නිශ්චිත වශයෙන් දන්නා තොරතුරු මත ඇස්තමේන්තු භාවිත කළ හැක. (ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 36 මේ සම්බන්ධයෙන් කර ගත හැක.)
- තොග අගය කිරීම් පිරිවැය හා ගුද්ධ උපලබාධි අගයෙන් වඩා අඩුම් වටිනාකමට අගය කිරීම.

ඉගෙනුම සඳහා ගෝජිත උපදෙස් :

- ඒ ඒ කණ්ඩායම ව්‍යාපාරයට ලැබේ ඇති ගැළපීම කෙරෙහි අවදානය යොමු කරන්න.
- අඩුමාන ගෙය වෙන් කිරීම.
- වත්කම් ක්ෂේප සඳහා වෙන් කිරීම
- තොග පිරිවැය හෝ ගුද්ධ, උපලබාධි අගයෙන් දෙකෙන් අඩුම් අගය මත අගය කිරීම.
- සපයාගත් කියවීම් ද්‍රව්‍ය පරිඥිලනය කරමින්,
 - ආරක්ෂණ සංකල්පයේ වැදගත්කම පැහැදිලි කරමින් කෙටි හැදින්වීමක් ලියවන්න.
 - ලැබේ ඇති ගැළපුමට අදාළ සිද්ධිය තෝරා ගැනීමට උපදෙස් දෙන්න.
 - • ලැබේ ඇති ගැළපුමට අදාළ සිද්ධිය තෝරා ගැනීමට උපදෙස් දෙන්න.
 - • එම සිද්ධිය තුළ ඇතුළත් ප්‍රයෝගවලට පිළිතුරු සපයන්න.
- ඒ ඒ කණ්ඩායම අනාවරණ නිර්මාණයීලිව ද, සාමූහිකව ද පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

සිද්ධිය 01

- (1) අභිතගේ ව්‍යාපාරයේ 2008.3.31 දිනට ගෙයගැනී ගිණුමේ ගේජය රු. 48,000/-කි. වර්ෂය අවසානයේ අඩුමාන ගෙය වෙන් කිරීම ගෙයගැනීයන්ගෙන් 5%කි. පහත දැක්වෙන එක් එක් අවස්ථා යටතේ අඩුමාන ගෙය වෙන් කිරීමේ ගිණුමට කළ යුතු ගැළපීම වාර්තා කරන්න.

අවස්ථාව	අඩංගු තාය වෙශ කිරීමේ ගිණුමට කරන බැලකාම	බාජයට කරන බැලකාම
<ul style="list-style-type: none"> පුරුම වතාවට අඩංගු තාය සඳහා වෙන් කිරීම. 2007.4.1ට අඩංගු තාය වෙන් කිරීමේ ගිණුමේ ගේෂය රු. 2,000/-ක් පැවතියේ නම් 2007.4.1 අඩංගු තාය වෙන් කිරීමේ ගිණුමේ ගේෂය රු. 3,000/-ක් පැවතියේ නම් 2007.4.10 අඩංගු තාය වෙන් කිරීමේ ගිණුමේ ගේෂය රු. 2400/-ක් පැවතියේ නම් 		

- (i) ඉහත වගුව සම්පූර්ණ කරන්න.
- (ii) ඉහත එක් එක් අවස්ථා යටතේ ලෙඛරයේ ගිණුම්ගත කිරීම දැක්වීමට අවශ්‍ය ජ්‍යෙනල් සටහන් ලියන්න.
- (iii) අඩංගු තාය වෙන් කිරීමෙන් ඇතිවන වත්කමට වන බලපැමි විස්තර කරන්න.
- (iv) වර්ෂය තුළ දී බොල්නය ඇතිවූ තත්ත්වයක දී එය ගිණුම්ගත කරන ආකාරය විස්තර කරන්න.

කිදිය 02

(2) සූමිත්තේ ව්‍යාපාරයේ 2007.4.1 දිනට පැවති වත්කම්වලට අදාළ තොරතුරු පහත වගුවේ දක්වේ.

වත්කම	කිරිවය වටිනාකම	වාර්ෂික ක්ෂය	2007.4.10 ක්ෂය වෙශ කිරීමේ ගිණුමේ ගෝනය
ගොඩනැගිලි	250000	5%	50000
රථවාහන	100000	20%	40000
පරිගණක	80000	25%	10000
ලි බඩු	40000	10%	12000

- (i) එක් එක් වත්කමේ වාර්ෂික ක්ෂය ගණනය කරන්න.
වාර්ෂික ක්ෂය ගිණුම්ගත කිරීම අදාළ ජ්‍යෙනල් සටහන් ලියන්න.
- (ii) ක්ෂය වෙන් කිරීම ඇති කිරීමෙන් බලාපොරොත්තු වන අරමුණ මොනවා ද?

සිද්ධිය 03

- (3) සුයිත්ගේ ව්‍යාපාරයේ 2008.3.31 දිනට ඉතිරි බඩු තොගයේ පිරිවැය රු. 80,000/-කි. එදිනට තොගවල ගුද්ධ උපලබාධී වටිනාකම රු. 65,000/-කට තක්සේරු කර තිබුණේ නම්, එදිනට ඉතිරි බඩු තොගයේ ගුද්ධ උපලබාධී වටිනාකම රු.90,000/-කට තක්සේරු කර තිබුණේ නම්, ඉහත අවස්ථා දෙක යටතේ 2008.3.31 දිනට ඉතිරි බඩු තොගය අගය කළ යුත්තේ කුමන වටිනාකමට ද?
- (අ) තොග පිළිබඳ ගැලපීම සිදු කළ යුත්තේ කුමන අවස්ථාවේදී ද? ගැලපීම කිරීමට අදාළ ජර්හනල් සටහන් ලියන්න.
- (ආ) තොග අගය අඩුම වටිනාකම දැක්වීමට හේතු දක්වන්න.

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්වැලුක :

- ගිණුම්කරණ ක්‍රියාවලියේ දී "ආරක්ෂණ" සංකල්පය භාවිත කරයි.
- මූල්‍ය ප්‍රකාශනවලින් ගිණුම්කරණ ඒකක පිළිබඳ මෙහෙයුම් ලාභය, මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රවාහ පිළිබඳ ඉදිරිපත් කරන තොරතුරු ප්‍රශ්නස්ත මට්ටමින් ඉදිරිපත් කිරීම මෙම සංකල්පය දායක වේ
- මෙම සංකල්පයට අනුව අනාගත අලාභ වෙනුවෙන් පහත සඳහන් ගැලපුම් කළ යුතුයි.
 - අඩංගා ගෝ වෙන් කිරීම
 - ස්ථාවර වත්කම් ක්ෂේත්‍රවීම් සඳහා ක්ෂේත්‍ර වෙන් කිරීම
 - තොග පිරිවැය හා ගුද්ධ උපලබාධී අගයයන් දෙකෙන් අඩුම අගය මත තොග අගය කිරීම
 - ගැලපුම්, අදාළ ජර්හනල් සටහන් හා අදාළ ලෙපුරු ගිණුම්වල වාර්තා කළ යුතු ය.
 - ගැලපීම්වලින් පසු ඇතිවන ගිණුම්වල ගේඡ මූල්‍ය ප්‍රකාශවල නිවැරදිව ඉදිරිපත් කළ යුතු ය.
 - ආරක්ෂණ සංකල්පයට අදාළ ගැලපීම්වලට සම්බන්ධ වෙනත් සංකල්ප හා ප්‍රමිත ද ඇත.

නිපුණතාව 5.12 : ප්‍රමාණාත්මකබවේ සංකල්පය යොදා ගනියි.
කාලවිශේද : 02

ඉගෙනුම් එල

- ප්‍රමාණාත්මකබවේ සංකල්පය පැහැදිලි කරයි.
- ප්‍රමාණාත්මක සංකල්පය ගිණුම්කරණයට කරන බලපෑම දක්වයි.
- ප්‍රමාණාත්මක බවේ සංකල්පය පදනම් කර ගන්නා ආකාරය දක්වයි.

විෂය කරුණු තැකැදිලි කර ගැනීමට අත්වැලක :

• තැකැදිලිවේම හා වැදගත්කම

ගිණුම්කරණයේ දී ප්‍රමාණාත්මකභාවය තීරණය වන්නේ කිසියම් තොරතුරක් ගිණුම් පරිශීලනය කරන්නන්ගේ තීරණ ගැනීමේ හැකියාවට කෙතරමුදුට බලපාන්නේ ද නැද්ද යන්න මතයි. ඒ අනුව ගිණුම් වාර්තාකරණයේ දී වත්කමක් ප්‍රාග්ධනිත කරන්නේ ද, නැතහොත් වියදමක් ලෙස ලියා හරින්නේ ද හා වත්කමක් වෙනමම වාර්තා කරන්නේ ද, වෙනත් අයිතමයක් තුළ අන්තර්ගත කරන්නේ ද යන්න තීරණය කරන්නේ ප්‍රමාණාත්මකභාවේ සංක්ලපයට අනුවයි. ප්‍රමාණාත්මක බව යනු අයිතමයේ වැදගත්කමයි. වැදගත්කම ව්‍යාපාර කටයුතුවල පරිමාව හා ස්වභාවය අනුව තීරණය වේ.

• කංකලුකයේ යෙදීම්

- අයතනයක කඩාසී ඇමුණුම් යන්ත්‍රයක පිරිවැය අදාළ වර්ෂයේ වියදමක් ලෙස සළකා ලාභාලාභ ගිණුම් හර කිරීම.
- වටිනාකම්න් විශාල වුවන් සමාන කාර්යය සහිත සහ ස්වභාවයෙන් සමාන වත්කම් එකට ගෙන මූල්‍ය වාර්තා තුළ දක්වීම
- සමාගමක් අධ්‍යක්ෂකවරයෙකුට දුන් ගිය මුදල් වටිනාකම කොතරම් වුවද එය හෙළිදරව් කිරීම කළ යුතුයි.

උදාහරණ : රු 100 ක ගිය අධ්‍යක්ෂකවරයෙකුට ලබා දුන්න ද එය හෙළිදරව් කළ යුතු ය. එහිදී ප්‍රමාණවන් බව ගෙනික තත්ත්වය අනුව තීරණය වී ඇත.

නිශ්චලා මට්ටම 5.13 : එළිඛාසික පිරිවැය සංකල්පය යොදා ගනියි.

කාලව්‍යේද සංඛ්‍යාව : 04

ඉගෙනුම් වල :

- එළිඛාසික පිරිවැය සංකල්පය භූත්වයි.
- එළිඛාසික පිරිවැය සංකල්පයේ නි වැදගත්කම විස්තර කරයි.
- එළිඛාසික පිරිවැය සංකල්පය ගිණුම්කරනයේ දී යොදා ගන්නා ආකාරය විග්‍රහ කරයි.

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්වැලුක :

- හැඳින්වීම හා වැදගත්කම

ව්‍යාපාරයෙනු සම්පත් මෙන්ම දරන ලද වියදම් ද ඒවායේ සත්‍ය පිරිවැය මත පොත්වල වාර්තා කිරීම. මෙලෙස ගනුදෙනු පිරිවැය මත වාර්තා කිරීම නිසා පහසුවෙන් සහ විශ්වාසදායි ලෙස වත්කම්වල අගය තහවුරු කර ගැනීමට හැකිවේ. කළමණාකරුවන්ට ගිණුම් කටයුතු හා චිත්‍රයට ද පහසුකරයි.

සංකල්පය යෝදීම

දේශ: දේපළ පිරියත හා උපකරණ ප්‍රථම වතාවට පිරිවැය මත පොත්වල වාර්තා කිරීම

සංකල්පයෙන් බැහැර වන අවස්ථා

මෙම සංකල්පයට අනුව ගිණුම්කරණය කුලින් මතුවන දුරකථන ද ඇත.

එනම් - ව්‍යාපාරයේ සම්පත් වල වර්තමාන වටිනාකම පොත් වලින් පිළිබඳ නොවීම

- ව්‍යාපාරයේ කාර්ය සාධනය නිවැරදි ලෙස වාර්තා නොවීම

- මූල්‍ය ප්‍රකාශනවලින් සපයන තොරතුරු අදාළ නොවීම

මෙම නිසා එළිඛාසික පිරිවැය සංකල්පයෙන් බැහැරව ද, ගිණුම්කරණය කිරීමට ද කටයුතු කරයි.

විකල්පයක් ලෙස වර්තමාන අගය ක්‍රමය මත හෝ වෙළඳපොල වටිනාකම මත අගය කිරීම

දේශ: දේපළ පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය කිරීම

නිපුණතා මට්ටම 5.14 : සංකල්ප අතර පවතින සම්බන්ධතාව විග්‍රහ කරයි.

කාලවිශේද සංඛ්‍යාව : 04

ඉගෙනුම් වල :

- සංකල්ප යොදා ගැනීමේ මූලික පදනම පැහැදිලි කරයි.
- එකිනෙක සංකල්ප අතර පවතින සම්බන්ධතාව විග්‍රහ කරයි.
- එකම ගනුදෙනුවක් ගිණුම්ගත කිරීමේ දී එම ගනුදෙනුවට අදාළ විවිධ සංකල්ප යොදා ගනියි.

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්වැලත් :

- ගනුදෙනු වාර්තා කිරීමේ දී හා මූල්‍ය ප්‍රකාශ ඉදිකිරීමේ දී යොදා ගන්නා විවිධ සංකල්ප අතර සම්බන්ධතාවක් ඇත.
- අඛණ්ඩ බවේ සංකල්පයට අනුව ව්‍යාපාරයක මූල්‍ය ප්‍රතිඵලය ගණනය කළ හැක්කේ එම අඛණ්ඩ වූ කාලය අවසන් වන දිනයේ දිය. එහෙත් ප්‍රායෝගික නොවන බැවින් අඛණ්ඩ වූ කාලය නිශ්චිත කාලවේෂය වලට බෙදා මූල්‍ය ප්‍රතිඵලය ගණනය කරයි.
- එය කාලවිශේද සංකල්පය ලෙස හැදින්වේ.
- නිශ්චිත කාලවිශේදයකට අදාළ වූ සියලු ආදායම් සහ වියදම් එම කාලවිශේදය තුළදී ලැබුණා හෝ නොලැබුණා හෝ ගෙවිවා හෝ නොගෙවිවා හෝ කාලවිශේදයට අදාළව හඳුනාගත යුතුයි.

තොග සම්බන්ධ ව ගිණුම්කරණයේ දී අදාළ සංකළුපටවලට තිබුන්:

- (1) අඛණ්ඩ පැවැත්ම : තොග ඉදිරි වර්ෂය තුළ විකිණීමට අපේක්ෂාවක් ඇති නිසා ජ්‍යෙෂ්ඨ වත්කම්වල ඇතුළත් කරයි.
- (2) උපවිත සංකල්පය : විකුණුම් බඩුවල පිරිවැය පමණක් ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කිරීම.
- (3) ගැළපුම් සංකල්පය : විකුණුම් නැමති ආදායම ජනිත කිරීමට සාපුරුම දායක වූ වියදමකි, විකුණුම් බඩු ගත් මිල. ඒ අනුව විකුණුම්, විකුණුම් බඩු පිරිවැය සමග ගැළපිය හැකි ය.
- (4) ආරක්ෂණ සංකල්පය : තොග පිරිවැයට හෝ ගුද්ධ උපලබිධි අයය යන දෙකෙන් අඩු අයයට පොත්වලට ගැනීම.
- (5) සංගතතාවය : තොග තක්සේරු කිරීමේ දී පසුගිය වර්ෂවල දී අනුගමනය කරන ලද ප්‍රතිපත්ති වර්තමානයටත්, ඉදිරියටත් අනුගමනය කිරීම. ගිණුම් ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අතර එයට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 10 අනුගමනය කළ යුතු ය.

නිපුණතාව	6	: තොග ගිණුම්ගත කරයි.
නිපුණතා මට්ටම	6.1	: තොග සම්බන්ධ මූලික සංකල්පය විග්‍රහ කරයි.
කාලවිශේද	:	05

ඉගෙනුම් එල

- "තොග" නිර්වචනය කරයි.
- තොග වර්ග කර දක්වයි.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 5ට අදාළ සංකල්ප විග්‍රහ කරයි.

විෂය කරණු තහැකිලි කර ගැනීමට අත්‍යුත්‍ය

- ගිණුම්කරණ ප්‍රමිති අංක 5ට අනුව තොග පහත ආකාරයෙන් නිර්වචනය කළ හැකි ය.
 - සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල දී විකිණීම සඳහා තබා ගන්නා තොග
 - එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින තොග
 - විකිණීම සඳහා භාණ්ඩ නිෂ්පාදනයේ දී, සේවා සැපයීමේ දී පාවිච්ච කිරීම සඳහා ඇති තොග
- ඉහත නිර්වචනයට අනුව තොග පහත පරිදි වර්ග කළ හැකි වේ.
 - නිමිදුවා
 - නොනිම් ද්‍රව්‍ය
 - අමුදුවා
- තොග පිරිවැය පහත පරිදි නිර්වචනය කළ හැකි ය.
 - තොග මිලට ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය හා තොග වර්තමාන තත්ත්වයට හා ස්ථානයට ගෙනස්මට දරු වියදම්වල එකතුව. මේ සඳහා උදාහරණ ඉදිරිපත් කරන්න.
- තොග පිරිවැයට ඇතුළත් තොකළ යුතු වියදම්
 - තොගයේ ගුද්ධ උපලබාධී අගය පහත ආකාරයෙන් නිර්වචනය කළ හැකි වේ.
 - සාමාන්‍ය ව්‍යාපාර කටයුතුක්තක දී තොගවල ඇස්කමීන්තු විකුණුම් මිලෙන් එම විකුණුම් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍යයෙන් ම දරිය යුතු වියදම් අඩු කළ පසු ලැබෙන වටිනාකම.
- ගැලපුම් සංකල්පයට අනුකූලව කාලවිශේදයේ ආදායම, කාලවිශේදයේ වියදමට ගැලපිය යුතු බවට අනුකූලව, කාලවිශේදයේ වියදම ගණනය කිරීමේ දී විකුණුන තොග වියදම් වශයෙන් භදුනා ගැනීමටත් තොග පිරිවැය ගුද්ධ උපලබාධී අගය දක්වා කපා හැරීම නිසා ඇතිවන අලාභය වියදමක් වශයෙන් ආදායමට එරෙහිව කපා හැරීමත් කළ යුතු ය.
- ගිණුම්කරණ ප්‍රමිත 5ට අනුව තොග සම්බන්ධ ව පහත කරණු වැදගත් වේ.
 - තොග අගය කිරීම
 - තොග ගිණුම්කරණය
 - මූල්‍ය ප්‍රකාශවල ඉදිරිපත් කිරීම.

නිපුණතා මට්ටම 6.2 : තොග හිණුමගත කිරීම හා ඒ ආග්‍රිත වෙනත් දැස් සළකා බලයි.
කාලව්යේද : 05

ඉගෙනුම් එල

- තොග මිණුම් කිරීම පැහැදිලි කරයි.
- තොග අයය කිරීමට පිරිවැය යුතු හාවිත කරයි.
- තොග වියදමක් ලෙස හඳුනා ගන්නා අවස්ථා දක්වයි.
- තොග සම්බන්ධ හෙළිදරව් කිරීම කරයි.

ව්‍ය කරණු තැකැදිලි කර ගැනීමට අත්‍යුතුව

- තොග මිණුම් කිරීම පැහැදිලි කළ යුතුයි.
- තොග මිණුම් කිරීමේ අවශ්‍යතාව දැක්විය යුතුයි.
- තොග මිණුම් කිරීමේ සිල්ප ක්‍රම පහත ආකාරයෙන් දැක්විය හැකියි.
 - ප්‍රමිත පිරිවැය ක්‍රමය
 - සිල්ලර පිරිවැය ක්‍රමය - ස්ථාවර ලාභ ප්‍රතිශතයක් තබාගෙන මිල කිරීමේ දී මේ ක්‍රමය හාවිත කළ හැකි ය.
- මහාපරිමාණ වශයෙන් නිෂ්පාදනය කරන විටදී පිරිවැය වෙන වෙනම හඳුනා ගත තොහැකි අතර, ඒ සඳහා වර්ණීය ක්‍රමය යටතේ පෙර ඇතුළු පෙර පිට ක්‍රමය හෝ බර තැබූ සාමාන්‍ය ක්‍රමය යොදා ගත යුතු ය.
- විශේෂීත ව්‍යාපෘතියක් හෝ අවශ්‍යතාවක් සඳහා නිෂ්පාදනය කරන තොගවල පිරිවැය වෙනම හඳුනා ගත යුතු ය.
- තොග වියදමක් ලෙස හඳුනාගත යුතු අවස්ථා පැහැදිලි ව දැක්විය යුතුයි.
- තොග සම්බන්ධ මූල්‍ය ප්‍රකාශවල හෙළිදරව් කිරීම කළ යුතුයි.

නිපුණතාව	7	: දේපල පිරියත හා උපකරණ ගිණුම්ගත කරයි.
නිපුණතා මට්ටම	7.1	: දේපල පිරියත හා උපකරණවලට අදාළ මූලික සංකල්ප විග්‍රහ කරයි.
කාලවිශේද	:	05

ඉගෙනුම් එල

- දේපල පිරියත හා උපකරණ හඳුන්වයි.
- දේපල පිරියත හා උපකරණ සඳහා ගිණුම්කරණ ප්‍රමිත 18 බලපාන ආකාරය පැහැදිලි කරයි.
- ගිණුම්කරණ ප්‍රමිත 18 අරමුණු හා වැදගත්කම අවබෝධ කර ගනියි.
- දේපල පිරියත හා උපකරණ සම්බන්ධයෙන් ඇති නිර්වචනවල ප්‍රායෝගික වැදගත්කම විග්‍රහ කරයි.
- කියවීම් ද්‍රව්‍ය පරිභිශ්‍යතා මගින් අවශ්‍ය තොරතුරු වෙත පහසුවෙන් ප්‍රාග්ධනවී.
- න්‍යායාත්මක කරුණු ප්‍රායෝගික ව හාවිත කිරීමට පෙළමේ.

ඉගෙනුම්- ඉගැන්වීම් ව්‍යුහවලිය :

ශේෂුම්

- මිතුරන් දෙදෙනෙකු අතර වූ සංවාදය පන්තියට සුදුසු ආකාරයකට ඉදිරිපත් කරන්න.
- ඉහුදු** - පාසල් ප්‍රවාහන සේවයක් පටන් ගන්න මට වාහනයක් ගන්න ඕන. විය්වාසවන්ත තැනක් තමයි. කළේපනා කළේ.
- වහන** - ආ මගේ යාම්වෙකුට කාර් සේල් එකක් තියෙනව යමු එතනට.
- පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - වාහනය මිලදී ගැනීමට අදහස් කළේ සේවාවක් සැපයීම සඳහා වේ.
 - නිෂ්පාදනය හෝ සේවා සැපයීමට හෝ කුලියට දීමට හෝ පරිපාලන කටයුතු සඳහා හෝ යොදා ගැනීමේ පරමාර්ථයෙන් එක් වර්ෂයකට වැඩි කාලයක් හාවිත කිරීමේ අදහසින් මිලට ගන්නා වත්කම් දේශප්‍ර පිරියත හා උපකරණ ලෙස හැඳින්වේ.
- දේපල පිරියත හා උපකරණ ප්‍රමිතයට අනුකූල වූ පහත පද හඳුනා ගත යුතු වේ.
 - පිරිවැය
 - ක්ෂේත්‍රයේ
 - ක්ෂේත්‍රය කළ හැකි අය
 - ධාරණ අය
 - සාධාරණ වටිනාකම
 - සුන්ඩුන් අය
 - නැවත අය කළ හැකි අය
 - හානිකරණ අලාභය
 - එලදායී ජීව කාලය

ඉගෙනුම සඳහා යෝජිත උපදෙස්

- දේපල පිරියක හා උපකරණවලට අදාළ ව ඒ ඒ කණ්ඩායමට අදාළ මාත්‍රකාව කෙරෙහි අවධානය යොමු කරවන්න.
- පිරිවැය, ක්ෂය, ක්ෂය කළ හැකි අයය
- ධාරණ අගය, සාධාරණ වටිනාකම, සූන්ඩුන් අගය
- නැවත අයකර ගත හැකි අගය, හානි කරන අලාභය, එලදායී ජීවිත කාලය
- පහත සඳහන් සිද්ධි නොදින් අධ්‍යයනය කරවන්න.

සිද්ධිය

විශ්‍රාමික ගුරු මහතෙකු වන සම්පත් රත්නායක විසින් සිය පවුලේ ප්‍රයෝගනය සඳහා වැන් රථයක් මිලදී ගැනීමට අදහස් කරයි. තම හිතවතෙකු වන කාංචන නැමති මෝටර් රථ අශ්‍රුත්වැඩියා කරන්නා වෙත මේ බව දැනුම් දි තිබුණි.

මේ අතර කාංචනගේ ගරාජය වෙත නිතර පැමිණෙන හාණි බෙදාහැරීමේ ආයතනයක හිමිකරුවකු වන වරිත් පෙරේරා කම ව්‍යාපාරයේ වැන් රථ තුනක් විකිණීමට ඇති බව දන්වා සිටියි. කාංචන විසින් එම මෝටර් රථ පිළිබඳ පහත සඳහන් තොරතුරු වරිත්ගෙන් ලබා ගන්නා ලදී.

ඡෙවුම් රථය - 2005 වසරේ දී රු. 1,200,000/-ට මිලදී ගෙන ඇති අතර මේ වන විට වසර තුනක් බෙදාහැරීමේ කටයුතු සඳහා යෙදුවා ගෙන ඇත.

දෙවන රථය - 2003 වර්ෂයේ දී රු. 800,000/-ට මිලදීගෙන ඇති අතර, මේ වන විට වසර 5ක් බෙදාහැරීමේ කටයුතුවලට යෙදා ගෙන ඇත.

තෙත්වන රථය - 1998 දී රු. 500,000/-ට මිලට ගෙන ඇති අතර, වසර 10 හාවිත කිරීමෙන් පසු රු. 10,000/-ට පරණ යකඩ බවට විකුණන බව වරිත් පවසන ලදී. ඔහු විසින් පළමු රථ දෙක ගත් දින සිට වසර 10ක් ව්‍යාපාරය තුළ හාවිත කිරීමට අප්‍රක්ෂා කළ ද ව්‍යාපාරය පුළුල්වීමත් සමග ලොරි රථ දෙකක් මිලදී ගැනීම සුදුසුවන නිසා මේ වැන් රථ විකිණීමට තීරණය කර ඇත. එම රථවල සූන්ඩුන් වටිනාකම ගුන්‍ය ලෙස සලකන බව ද පවසයි.

ව්‍යාපාරයේ පොත්පත් පරික්ෂා කර බැඳු ඔහු පළමු රථය කිසිදු ලාභයක් තබා තොගෙන රු. 840,000/-ට විකිණීමට කැමති බව ප්‍රකාශ කළ අතර, දෙවන රථය ද කිසිදු ලාභයකින් තොරව රු. 400,000/-කට විකිණීමට කැමති බව ද කියා සිටියි.

තම හිතවතෙකුගේ ඉල්ලීම ඉටු කිරීමට යැයි පවසා මෝටර් රථ දෙක පරික්ෂා කළ නිසා පසු දිනට එය මිලදී ගැනීමට පැමිණෙන බව පැවසී ය. නමුත් එහි පළමු රථයේ පවතින කාර්මික දෝෂයක් පෙන්වා දී ඒ නිසා එය 830,000/-ට වඩා තොවටින බව පැහැදිලි කර දුනි. කාංචන විසින් සම්පත්

මහතා දැනුවත් කර එය මිලදී ගැනීමට පසුදා පැමිණි අවස්ථාවේ දී වරිත් මහතා හා සම්පත් මහතා එකිනෙකා හඳුනාගත් අතර වරිත් කළක් සම්පත් මහතාගෙන් උසස් පෙළ ගිණුම්කරණය ඉගෙන ගත් සිසුවකු වූ බැවින් ඔහු විසින් සිය රථය තම ගුරුවරයාට රු. 800,000/-කට විකිණීම සිදු කරන ලදී.

එම අවස්ථාවේදී ම දෙවන රථය මිලදී ගැනීමට පැමිණ සිටි තරුණයෙකු විසින් රු. 500,000/-කට එය මිලදී ගැනීමට අත්තිකාරම් මුදල ගෙවූ අතර, ඔහු පිටව ගිය පසු වරිත් මහතා ප්‍රකාශ කර සිටියේ මුදල තිබුණ ද, එම තරුණයා මෝටර රථ සම්බන්ධව කිහිදු දැනුමක් නොමැති පුද්ගලයෙකු බවත්, ඒ නිසා ඔහු විසින් තමා පැවසු මිලටම මෝටර රථය මිලදී ගැනීමට එකත වී අත්තිකාරම් මුදල ගෙවූ බවත් ය.

- ඔබ විසින් සපයා දෙන කියවීම් ද්‍රව්‍ය අධ්‍යයනය කරවමින් දේපල පිරියත හා උපකරණ හඳුනා ගැනීමට සාකච්ඡාවක යොදවන්න.
- දේපල පිරියත හා උපකරණවලට අදාළ ගිණුම්කරණ ප්‍රමිතය හා එහි අරමුණ හඳුනා ගැනීමට යොමු කරවන්න.
- ලැබුණු මාත්‍යකාවලට අදාළ නිර්වචන ඉදිරිපත් කරවන්න.
- සිද්ධි අධ්‍යයනය ඇසුරින් ලැබේ ඇති මාත්‍යකාවට අදාළ ගණනය කිරීම සිදු කරවන්න.
- කණ්ඩායම් අනාවරණ නිර්මාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්තුවෙක්

- දේපල පිරියත හා උපකරණ ව්‍යාපාර තුළ හාවිත වන අතර ඒවා හඳුනා ගත යුතුවේ.
- දේපල පිරියත හා උපකරණ සම්බන්ධයෙන් ගිණුම්කරණ ප්‍රමිත 18 බලපැවැත්වේ.
- ප්‍රමිත 18 තුළින් අපේක්ෂා කරන අරමුණ පැහැදිලි කළ යුතු වේ.
- ගිණුම්කරණ ප්‍රමිත 18ට අනුව පහත පද වැදගත් වෙයි.
 - පිරිවැය, ක්ෂය, ක්ෂය කළ හැකි අයය, ධාරණ අයය, සාධාරණ විවිනාකම නැවත අයකර ගත හැකි අයය, හානිකරන අලාභය, එලදායී ජීවිත කාලය.
- ඉහත එක් එක් පදවල අවශ්‍යතාව හා වැදගත්කම තහවුරු කළ යුතු වේ.
- සිද්ධියට අනුව
 - පිරිවැය - පළමු රථය - රු. 1200000/-
දෙවන රථය - රු. 800000/-
තන්වන රථය - රු. 500000/-

- ක්ෂය කළ හැකි අයය - මිලදී ගත් දිනට

1. 1200000	-	0	=	1200000
2. 800000	-	0	=	800000
3. 500000	-	10000	=	490000

- එලදායී ජ්‍යෙෂ්ඨ කාලය 1. අවු. 10 2. අවු. 10 3. අවු. 10
- ක්ෂේත්‍රය 1. 1200000 10 = 120000
2. 800000 10 = 80000
3. 490000 10 = 49000
- විකිණීමට තීරණය කළ දිනට සාධාරණ අගය
1. 1200000 - 360000 = 840000
2. 800000 - 400000 = 400000
3. 500000 - 490000 = 10000
- විකිණීමට තීරණය කළ දිනට සාධාරණ වට්නාකම
1. 830000
2. 400000
- නැවත අය කර ගත හැකි අගය සාධාරණ වට්නාකමට සමාන වන්නේ යැයි උපකල්පනය කර හානි කර භානිකරන අලාභය ගණනය කළ හැක.

$$\text{හානිකරන අලාභය} = \text{ධාරණ අගය} - \frac{\text{නැවත අයකරගත හැකි අගය}}{1}$$

1. රථය	840000	-	830000	=	10000
2. රථය	400000	-	400000	=	0

සැයු. : නැවත අය කර ගත හැකි අගය ගණනය කරන්නේ කෙකේ ද? යන්න පහත කාමරය තුළ තැකැදිලි කිරීම අවශ්‍ය නොවේ. තව ද කාන් කරන අලාභ කළකා ගිණුම් තැබීම ලෙසින් ඇඟෙක්සා නොකරයි.

නිපුණතා මට්ටම 7.2 : දේපල පිරියත හා උපකරණ සම්බන්ධයෙන් ගිණුම්තැබීම හා හෙළිදරව් කිරීම සිදු කරයි.

කාලවිශේද සංඛ්‍යාව : 05

ඉගෙනුම් වල :

- දේපල පිරියත හා උපකරණ අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කරයි.
- දේපල පිරියත හා උපකරණ ගිණුම් ගත කරයි.
- දේපල පිරියත හා උපකරණ සම්බන්ධව හෙළිදරව් කරයි.

විෂය කරණය තැකැසිව කර ගැනීමට අත්‍යුත්‍ය :

- දේපල පිරියත හා උපකරණ අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව හා ඒවා සම්බන්ධ ව ගිණුම් තැබීම සිදු කළ යුතු බව.
- එසේ ගිණුම් තැබීමේ දී පහත සඳහන් පිරිවැය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු වේ.
 - ආරම්භක පිරිවැය (මුල් අවස්ථාවේ දරණ පිරිවැය)
 - පසුකාලීන පිරිවැය
- දේපල පිරියත හා උපකරණ මිණුම් කිරීමේ දී පහත සඳහන් මූලිකාංග ගැන සැලකිලිමත් විය යුතු වේ.
 - ගැණුම් මිල
 - වර්තමාන තත්ත්වයට පත්කිරීමට දුරට පිරිවැය
 - ස්ථානය සකස් කිරීමේ පිරිවැය
- දේපල පිරියත හා උපකරණවල පිරිවැය මැනීම සිදු කළ යුතු ය.
- දේපල පිරියත හා උපකරණ හඳුනා ගැනීමෙන් පසුව ඒවා යේ දැක්වීය යුතු අගය තීරණය කිරීමට පහත සඳහන් ආකෘති යොදා ගත හැකි ය.
 - පිරිවැය ආකෘතිය
 - ප්‍රත්‍යාගණන ආකෘතිය
- එම ආකෘතින් ට අනුව දේපල පිරියත හා උපකරණ පිරිවැය ට හෝ ප්‍රත්‍යාගණන අගයට පවත්වා ගත හැකි ය.
- දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණන ආකෘතිය අනුව ගිණුම් තැබීමේ දී පහත සඳහන් ක්‍රමයට ගිණුම් තබයි.
 - සමුව්විත ක්ෂය, වත්කමේ දළ බාරණ අගයට එරෙහිව අනෝසි කර වත්කමේ ගුද්ධ අගය ප්‍රත්‍යාගණන අගය ලෙස සැලකිමේ ක්‍රමය.
- දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණන කිරීමෙන් සිදුවන ලාභාලාභ ගිණුම් ගත කළ යුතු වේ.
- සරල මාරුග ක්‍රමය හා ඩීනවන ගේෂ ක්‍රමය යොදාගෙන දේපල පිරියත හා උපකරණ ක්ෂය කළ හැකි ය.
- දේපල පිරියත හා උපකරණ ඉවත් කිරීමේ අවශ්‍යතාව ද පැන නගියි.
- දේපල පිරියත හා උපකරණ ප්‍රමිතයට අනුව හෙළිදරව් කළ යුතු කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ.

නිපුණතාව 8.0 : කේවල ස්වාමි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශය පිළියෙල කරයි.

නිපුණතා මට්ටම 8.1 : කේවල ස්වාමි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශය, ගේඟ පත්‍රය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කරයි.

කාලවිකේද සංඛ්‍යාව : 06

ඉගෙනුම් වල :

- ගේඟ පිරික්සුමේ ඇති අයිතම, ගැලපුම් මගින් නැවත සකස් කරයි.
- අයහාර ආදායම් සහ අයහාර වියදම් සසඳුම්න් කාලපරිච්ඡයට අදාළ ආදායම් ප්‍රකාශ පිළියෙල කොට මූල්‍ය ප්‍රතිථිලය ගණනය කරයි.
- කාලපරිච්ඡයේ අවසන් දිනට ගේඟ පත්‍රය පිළියෙල කරයි.
- කාලපරිච්ඡයට අදාළ මුදල් ගළා ඒම් සහ ගළායාම් විග්‍රහ කර ගණනය කරයි.
- සංකල්ප, ප්‍රමිත සම්පූදායයන් හා ප්‍රතිපත්තිවලට එකා වේ.
- ග්‍රන්ථ පරිඹිලනය කරමින් අවශ්‍ය නිපුණතා වෙත පෙනී වේ.

ඉගෙනුම්- ගුණන්වීම් ත්‍රියාවලිය :

කිවිතම්

- පහත දැක්වෙන, 2009 - 03 - 31 දිනට වූ ගේඟ පිරික්සුම සහ ගැලපුම් ඉදිරිපත් කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න. 2008.04.01 දින මෙම ව්‍යාපාරය ආරම්භ කර ඇත.

2009 - 03 - 31 දිනට යෙළ පිරික්සුම

	කර රු.	බර රු.
ප්‍රාග්ධනය		100000
බැංකු තෝරා		50000
ස්ථාවර තුන්පතු	60000	
මුදල්	85000	
විදුලිය	5000	
රක්ෂණය	4000	
විකුණුම්		30000
විකුණුම් පිරිවැය	18000	
ලි බඩු	8000	
	180000	180000

2009.03.31 දිනට උපවිත හා ඉදිරියට ගෙවීම්:

උපවිත විදුලිය රු. 1000/=

ඉදිරියට ගෙවූ රක්ෂණ රු. 2000/=

- ගැලපුම් සහිත ගේඟ පිරික්සුමක ඇතුළත් තොරතුරු ඇසුරින් ව්‍යාපාරයේ ප්‍රතිඵලය, මූල්‍ය තත්ත්ව හා මුදල් ප්‍රවාහයන් පිළියෙල කළ හැකි ය.
- ආයතනයේ මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කර ගැනීම සඳහා කාලපරිච්ඡයට අදාළ අයනාර ආදායම් හා ආයනාර වියදම් හඳුනාගත යුතු වේ.
- ආයනාර ආදායම් හා ආයනාර වියදම් උපවිත පදනමට ගැලපිය යුතු වේ.
- කාල පරිච්ඡයට යම්කිසි නිශ්චිත දිනකට මූල්‍ය තත්ත්වය, වත්කම්, වගකීම් හා හිමිකම් ඇසුරෙන් සන්නිවේදනය කළ හැකි වේ.
- කාලපරිච්ඡයට අදාළ මුදල් ගලා ඒම සහ මුදල් ගලා යාම් ඇසුරෙන් මුදල් ප්‍රවාහ හඳුනා ගත හැකි ය.
- මෙහෙයුම් ප්‍රතිඵලය, මූල්‍ය තත්ත්වය හා මුදල් ප්‍රවාහ සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාව සඳහා ආදායම් ප්‍රකාශය, ගේඟ පත්‍රය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය යනුවෙන් මූල්‍ය ප්‍රකාශ සකස් කෙරේ.
- ඉහත සඳහන් කළ ගේඟ පිරික්සුම ඇසුරින් පිළියෙල කළ මූල්‍ය ප්‍රකාශ පහත ආකාරයෙන් දැක්විය හැකි ය.

ආදායම් ප්‍රකාශය

	රු.	රු.
විකුණුම්	30000	
විකුණුම් පිරිවැය	<u>(18000)</u>	
දිල ලාභය ප/ගේ		12000
විදුලිය	6000	
රක්ෂණ	2000	(8000)
ගුද්ධ ලාභය		4000
		<u><u> </u></u>

යේඟ තත්ත්වය

වත්කම්	රු.	රු.
ඡංගම නොවන වත්කම්		
ලි බඩු	8000	
ස්ථාවර තැන්පත්	60000	
		68000
ඡංගම වත්කම්		
මුදල්	85000	
ඉදිරියට ගෙවූ රක්ෂණ	2000	
මුළු වත්කම්		87000
		155000
හිමිකම් හා වගකීම්		
හිමිකම්		
ප්‍රාග්ධනය	100000	
ගුද්ධ ලාභය	4000	
		104000
ඡංගම නොවන වගකීම්		
බැංකු ගෙය		
		50000
ඡංගම වගකීම්		
෋පවිත විදුලිය		
මුළු හිමිකම් හා වගකීම්		1000
		155000

මුදල ප්‍රවාහ ප්‍රකාශය

	රු.	රු.
මුදල් ගලාජ්ම		
මුදල් ගේෂය 2008.4.1	-	
ප්‍රාග්ධනය	100000	
විකුණුම්	30000	
බැංකුණය	50000	
මුළු මුදල් ගලාජ්ම	180000	
මුදල් ගලායාම		
තැන්පත් කිරීම	60000	
ලි බඩු මිලදී ගැනීම	8000	
විදුලිය	5000	
රස්කුණය	4000	
විකුණුම් පිරිවැය	18000	
මුදල් ගේෂය 2009.03.31	85000	
		180000

ඉගෙනුම සඳහා යෝජිත උපදෙස් :

- පහත සඳහන් මූල්‍ය ප්‍රකාශවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන මූල්‍ය ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කරවන්න.
 - ආදායම් ප්‍රකාශය
 - ගේෂ පත්‍රය
 - මුදල් ප්‍රවාහ ප්‍රකාශය

- පහත සඳහන් ගේඟ පිරික්සුම හා අතිරේක තොරතුරු අධ්‍යායනය කිරීමට උපදෙස් දෙන්න.

**2009 - 03 - 31 දිනෙන අවකන වන වර්ෂය කළුන
අන්ද පෙරේරා ශ ව්‍යාපාරයේ යෙප පිරික්සුම**

	රු.	රු.
ගණුම්	28000	
2008 - 04 - 01 තොගය	3500	
විකණුම්		54000
ණයගැනීයේ	3200	
ණය හිමියේ		10700
ආපසු එවුම්	1200	
ආපසු යැවුම්		800
ගෙන ජ්‍යෙම් කුලී	1600	
ප්‍රවාරණ වියදම්	2550	
දුරකථන ගාස්තු	1300	
විදුලි බිල	2200	
විකණුම් වියදම්	3000	
10% බැංකු නය		25000
ලිබු	6400	
යන්ත්‍ර උපකරණ	12000	
ඉඩම් හා ගොඩනැගිලි	265000	
බැංකු ගාස්තු	300	
දුන් වට්ටම්	200	
ලද වට්ටම්		300
වර්පණම්	650	
වැටුප් හා චේතන	4200	
බැංකු ගේඟය	5000	
අත ඉතිරි මුදල්	6500	
ප්‍රාග් ධනය		256000
	346800	346800

අතිරේක තොරතුරු

1. 2009 - 03 - 31 දිනට තොගය රු 6500/= ක් ලෙස ඇස්සෙමෙන්තු කර ඇත.
2. ප්‍රවාරණ වියදම් රු. 1500/= ක් ද, විදුලි බිල රු. 650/= ක් ද ගෙවිය යුතුය.
3. දුරකථන ගාස්තු වලින් රු. 250/= ක් ඉදිරි වර්ෂයට අදාළ වේ.
4. ලි බුඩු හා යන්ත්‍ර උපකරණ පිළිවෙළින් 5% ක් 10% ක් බැහින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතුය.
5. නය ගැනීයන් ගෙන් රු. 200/= ක් බොල් නය ලෙස කපා හල යුතු අතර ඉතිරි නය ගැනීයන් ගෙන් 5% ක් අඩමාන නය ලෙස වෙන් කළ යුතුය.
6. මෙම වර්ෂය කුළ නය ගැනීයන් ගෙන් ලද මුදල රු. 6000/= කි. නය හිමියන්ට රු. 17500 /= ක් ගෙවා ඇත.
7. 2008.04.01 දින පැවති ජ්‍යෙම වත්කම් (මුදල් ගේඟය හැර) 20000
මුදල් ගේඟය 4000
ජ්‍යෙම වගකීම් 18000
8. බැංකු නය 2008.04.01 දින ලබාගෙන ඇත.

- මූල්‍ය ප්‍රකාශවලින් සන්නිවේදනය වන තොරතුරු හඳුනා ගැනීමට බුද්ධිකලම්බන සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ගේෂ පිරික්සුමේ තොරතුරු හා අතිරේක තොරතුරු අතර ගැලපීම් සිදුකිරීමට උපදෙස් දෙන්න.
- පොත් පත් පරිඹිලනය කරමින් ඒ ඒ කණ්ඩායමට ලැබේ ඇති මූල්‍ය ප්‍රකාශවල ආකෘතින් ගොඩන්වන්න.
- ලැබේ ඇති මූල්‍ය ප්‍රකාශයේ කාර්යභාරය දක්වමින් එහි අවශ්‍යතාව මතුකර දක්වන්න.
- මූල්‍ය ප්‍රකාශය පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන්න.
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිර්මාණයිලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්ථෙක :

- ගිණුම් වර්ෂයට අදාළව මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කළ යුතු අතර නිවැරදි මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරීමට ගැලපුම් කළ යුතු වේ.
- යම්කිසි නිශ්චිත දිනකට මූල්‍ය තත්ත්වය දක්වීම සඳහා ගේෂ පත්‍රය පිළියෙළ කෙරේ.
- ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීමේ දී විවිධ ගිණුම්කරන සංකල්ප, ප්‍රමිති හා සම්පූදායයන් සැලකිල්ලට ගත යුතු වේ.
- පහත සඳහන් ආකාරයට ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගළායාම් සිදුවේ.

උදා:- අත්ථෙක ගැනුම්

විවිධ වියදම්

ණය ආපසු ගෙවීම්

- පහත සඳහන් ආකාරයට ව්‍යාපාරය තුළට මුදල් ගළාජ්ම් සිදුවේ.

උදා:- අත්ථෙක විකුණුම්

විවිධ ආදායම්

ණය ගැනීම්

ණයගැනීම් ගෙන් ලැබීම්

- මුදල් ගළා යාම් සහ ගළාජ්ම් අතර වෙනස හඳුනා ගත යුතු වේ.

- ආනන්ද පෙරේරාගේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශ පහත සඳහන් වේ
- ආනන්ද පෙරේරා හේ ව්‍යාපාරය 2008 - 12 - 31 දිනෙහි**

අවක්ෂ වහා වර්ෂය කළහා

ආදායම් ක්‍රියා

	රු.		රු.
2008 - 01 -01 තොගය	3500		
ගැණුම්	28000	විකුණුම්	54000
	31500	ආපසු එවුම්	(1200)
ගෙන ඒමේ කළී	1600		52800
	33100		
ආපසු යැවුම්	(800)		
	32300		
2008 - 12 - 31 තොගය	(6500)		
විකුණුම් පිරිවැය	25800		
දළ ලාභය ප/ගෙ	27000		
	52800		52800
		දළ ලාභය ඉ/ගෙ	27000
		ලද වට්ටම්	300
<u>ආයතන හා පරිපාලන වියදම්</u>			
දුරකථන ගාස්තු	1050		
විදුලි බිල	2850		
වරිපණම්	650		
වැටුප් හා වේතන	4200		
ලි බඩු හා ක්‍රිය	320		
යන්ත්‍ර ක්‍රිය	1200		
	10270		
<u>විකිණීමේ හා</u>			
<u>බෙදා හැරීමේ වියදම්</u>			
ප්‍රවාරණය වියදම්	4050		
විකුණුම් වියදම්	3000		
දුන් වට්ටම්	200		
බොල් ණය හා	350		
අඩංගා ණය වෙන් කිරීම	350		
	7600		
<u>මූල්‍ය හා වෙනත් වියදම්</u>			
බැංකු ගාස්තු	300		
ශය පොලී	2500		
	2800		
නුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට	6630		
ගෙන ගියා	27300		
	27300		27300

ආනත්ද නෙරේරා ශේ ව්‍යාපාරයේ

2008 - 12 - 31 දිනට

යේෂ කතුය

<u>හිමිකම්</u>		<u>ප්‍රගම නොවන වත්කම්</u>	<u>පිරවය</u>	<u>සමුච්චීත සඡය</u>	<u>ඇද්ධ අගය</u>
ප්‍රාග් දෙනය	256000		265000	-	265000
ඹද්ධ ලාභය	6630	ඉඩම් හා ගොඩනැගිලි	6400	320	6080
	262630	ලි බඩු	12000	1200	10800
		යන්ත්‍ර			
<u>ප්‍රගම නොවන වගකීම්</u>					281880
<u>10% බැංකු ණය</u>	25000				
<u>ප්‍රගම වගකීම්</u>		<u>ප්‍රගම වත්කම්</u>			
<u>ණය හිමියෝද්</u>	10700	අවසන් තොගය	3000	6500	
<u>ගෙවිය යුතු වියදුම් :</u>		ණය ගැනීයෝද්			
ප්‍රවාරණය	1500	අඩමාණ ඣය	(150)	2850	
විදුලි බිල	650	කළින් ගෙවූ දුරකථන		250	
ණය පොලී	2500	බැංකු ගේෂය		5000	
		මුදල් ගේෂය		6500	21100
	<u>302980</u>				<u>302980</u>
	<u>=====</u>				<u>=====</u>

- මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කරන සිසුන් උනන්දු කරවන්න.

නිපුණතා මට්ටම 8.2 : නිෂ්පාදන ව්‍යාපාරයක නිෂ්පාදන ගිණුම පිළියෙල කරයි.

කාලවිශේද : 07

ඉගෙනුම් එල

- නිෂ්පාදන ගිණුමක වැදගත්කම හා එහි අරමුණ විස්තර කරයි.
- නිෂ්පාදන පිරිවැය මූලිකාංග විග්‍රහ කර දක්වයි.
- කළමනාකරුවන්ට තීරණ ගැනීමට හා පිරිවැය පාලනය කිරීමට නිෂ්පාදන ගිණුමක තොරතුරු වැදගත් වන ආකාරය විග්‍රහ කර දක්වයි.
- වියදම් පාලනය කිරීමට පුරුෂේ.
- තොරතුරු ඇසුරින් තීරණ ගනියි.

ඉගෙනුම්- ඉගෙනුම් ක්‍රියාවලිය :


පිටිතුම

- පහත සඳහන් ලැයිස්තුව හා ගැලීම් සටහන පන්තියට ඉදිරිපත් කර සිසු අදහස් විමසන්න.

I. ලිඛිත නිෂ්පාදන ව්‍යාපාරයෙට අදාළ අයිතිම ඉස්කේතුව

අමුලෝ මිලට ගැනීම
යන්තු ක්‍රියාකරුගේ වැටුප
අමුලෝ ගෙනල්මේ කුලී
අමුලෝ ආපසු යැවුම්
වඩු කාර්මිකයාගේ වැටුප
බෙදාහැරීමේ වියදම්
කර්මාන්තයාලා රක්ෂණ
ගබඩා වියදම්
කර්මාන්තයාලා විදුලිය
කාර්යාල කුලී
කර්මාන්තයාලා වේතන
පරිපාලන වියදම්
යන්තු උපකරණ ක්ෂය
යන්තු උපකරණ අප්‍රත්වැඩියාව
ආරම්භක තොතිම් තොග
අවසාන දිනට අර්ධ නිම් තොග
අවසාන දිනට නිම් තොග
නිෂ්පාදන කළ එකක ප්‍රමාණ

II. ගැලීම් සටහන



- පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- නිෂ්පාදන ව්‍යාපාරයක අදාළ තොරතුරු මෙම ලැයිස්තුවේ ඇතුළත් වී ඇත.
- එම ලැයිස්තුවේ ඇතුළත් තොරතුරුවලින් අදාළ තොරතුරු පමණක් ගැලීම් සටහන තුළ ස්ථානගත කළ හැකි යි.

ඉගෙනුම සඳහා ගෝනිත උපදෙශ :

- පහත සඳහන් ව්‍යාපාර දෙකෙන් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරවන්න.
- වඩු කරමාන්ත ගාලාවක අල්මාරි නිෂ්පාදනය කිරීම.
- රේදි කරමාන්ත ගාලාවක කමිස නිෂ්පාදනය
- ව්‍යාපාරයේ එදිනේදා සිදුවන ගනුදෙනු හැදින්වීමට උපදෙස් දෙන්න.
- එම තොරතුරු නිෂ්පාදනයට ඇති වැදගත්කම දැක්වීමට අවස්ථාව දෙන්න.
- ව්‍යාපාරයේ හඳුනාගත් තොරතුරු ඇසුරින් මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරවන්න.
- කණ්ඩායම් අනාවරණ නිර්මාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට උපදෙස් දෙන්න.

විෂය කරණු තැකැසිලු කර ගැනීමට අත්වැලක

- නිෂ්පාදන ගිණුමක් පිළියෙල කිරීමේ අවශ්‍යතාවය පහත ආකාරයෙන් දැක්විය හැකි ය.
 - මුළු නිෂ්පාදන පිරිවැය සෙවීම
 - නිෂ්පාදන පිරිවැය පාලනය කිරීම
 - නිෂ්පාදන පිළිබඳ තීරණ ගැනීම

- නිෂ්පාදන පිරිවැයක මූලිකාංග පහත පරිදි වේ.
 - ප්‍රාථමික පිරිවැය
(සංස්ක්‍රීත්‍ය, සංස්ක්‍රීත්‍ය ගුම්ය, සංස්ක්‍රීත්‍ය වියදම්)
 - නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය
- නිෂ්පාදන ව්‍යාපාරයක පහත දැක්වෙන තොග දැකිය හැකි ය.
 - අමුදව්‍ය තොග, තොනිම් තොග, නිම් තොග
- නිෂ්පාදනයට අදාළ තොරතුරු විධීමත් ආකෘතියක් මගින් ඉදිරිපත් කළ හැකි ය.
- නිෂ්පාදන පිරිවැය ආදායම් ප්‍රකාශයට මාරු කළ යුතුවේ.

නිපුණතා මට්ටම 8.3 : නිෂ්පාදන ගිණුමක් සමග ආදායම් ප්‍රකාශය පිළියෙල කරයි.

කාලවිශේද : 07

ඉගෙනුම් එල :

- නිෂ්පාදන ගිණුමක අවසානව විස්තර කරයි.
- නිෂ්පාදන ගිණුමක් පිළියෙල කරයි.
- නිෂ්පාදන ගිණුමක් සමග ආදායම් ප්‍රකාශය පිළියෙල කරයි.

විෂය කරණය තැකැසීම් කර ගැනීමට අත්වැලක :

- නිෂ්පාදන ව්‍යාපාරයක නිෂ්පාදන ගිණුම පිළියෙල කළ යුතුවේ.
- නිෂ්පාදන පිරිවැය කාලච්චේදය අවසානයේ වෙළඳ ගිණුමට මාරු කළ යුතුවේ.
- නිෂ්පාදන හා වෙළඳ තොරතුරු ඇතුළත් කර ව්‍යාපාරයක නිෂ්පාදන ගිණුමක් හා වෙළඳ හා ලාභාලාභ ගිණුමක් පිළියෙල කළ හැකි ය.

සැයු. : නිෂ්පාදන පිරිවැය ආදායම් ප්‍රකාශනයට මාරු කිරීමේ දී ලාභ අධිකයක් විකුණු නොකරයි. වම නිකා උපලබ්ධ නොවූ ලාභ ගැපුම් අනුළුත් නොවේ.

නිපුණතාව	9	: අසම්පූර්ණ සටහන් /වාර්තා ඇසුරෙන් ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය හා මූල්‍ය තත්ත්වය අණාවරණය කරයි..
නිපුණතා මට්ටම 9.1		: ගුද්ධ වත්කම් ඇසුරෙන් මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරයි.
කාලවිශේද		: 05

ඉගෙනුම් වල

- කුමාණුකුලව ගනුදෙනු වාර්තා කිරීමේ වැදගත්කම පැහැදිලි කරයි.
- නිවැරදිවත් කුමාණුකුලවත් ගනුදෙනු වාර්තා කිරීම සඳහා ද්වීත්ව සටහන් ක්‍රමය යොදා ගන්නා ආකාරය විස්තර කරයි.
- ගුද්ධ වත්කම් ඇසුරෙන් මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරයි.
- රීති වලට පටහැනී, පහසු ක්‍රම පිළිවෙත් අනුගමනය නොකිරීමට පෙළමේ.
- නියමිත හා සුදුසු පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම තහවුරු කර ගනියි.

ඉගෙනුම්- ඉගෙන්වීම් ලියාවලිය :

කිවිකුම

- පහත සඳහන් ව්‍යාපාරය පිළිබඳ විස්තරය පන්තියට ඉදිරිපත් කරන්න.

සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන කස්තුරී මුදලාලි, කම ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා බැංකුවෙන් යෙ මුදලක් ලබා ගැනීමට කළමණාකාර කුමා හමු විය.අදාළ ලියකියවිලි අතර මූල්‍ය වාර්තා ද ඉදිරිපත් කළ යුතු බව කළමණාකාර කුමා පවසන ලදී. කස්තුරී මුදලාලි පැවසුවේ මූල්‍ය වාර්තා ඔහු පිළියෙළ නොකරන බවත් ඒ පිළිබඳව ඔහුට වැටහිමක් ද නැති බවත් ය.

- සිසු අදහස් විමසමින් පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයුවන්න.
- කුමාණුකුලව ගනුදෙනු වාර්තා නොකිරීමෙන් ව්‍යාපාර කුළ ගැටළු ඇතිවිය හැකි බව
- නිවැරදිවත් කුමාණුකුලවත් ගනුදෙනු වාර්තා කිරීම සඳහා ද්වීත්ව සටහන් ක්‍රමය ඉතා වැදගත් වන බව
- ද්වීත්ව සටහන් ක්‍රමය අනුගමනය නොකිරීම හා ක්‍රමවත්ව ගනුදෙනු සටහන් පවත්වා ගෙන නොයාම අසම්පූර්ණ සටහන් ක්‍රමයක් වන බව
- එවැනි ක්‍රමයකින් තීරණ ගන්නා අයට නොයෙකුත් ගැටුවලට මුහුණ දීමටසිදුවන බව

ඉගෙනුම කදාන ගෝපිත උපදෙස් :

- පහත සඳහන් ව්‍යාපාරවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරවන්න.

● හිරුගේ ව්‍යාපාරය

	2009 - 03 - 31	2008 - 04- 01
	රු.	රු.
දේපල පිරියන හා උපකරණ	150000	80000
ණය ගැටියෝ	15000	12000
ණය හිමියෝ	10000	8000
ඉතිරි බඩු තොගය	9000	6000
මුදල් ගේෂය	5000	6000
බැංකු ගේෂය	2000	5000
බැංකු ණය	5000	9000

● සඳුගේ ව්‍යාපාරය

	2009 - 03 - 31	2008 - 04 - 01
	රු.	රු.
දේපල පිරියන හා උපකරණ	100000	90000
ණය ගැටියෝ	15000	15000
ණය හිමියෝ	11000	7000
ඉතිරි බඩු තොගය	12000	8000
මුදල්	4000	7000
බැංකු	2000	2000
බැංකු අය	15000	5000

- ව්‍යාපාරයේ පහත තොරතුරු සම්බන්ධව සාකච්ඡාවක් මෙහෙයවන්න.
- 2008 - 04 - 01 දිනට ගුද්ධ වත්කම් /ප්‍රාග්ධනය තොපමණ ද?
- 2009 - 03 - 31 දිනට ගුද්ධ වත්කම් /ප්‍රාග්ධනය තොපමණ ද?
- 2009 - 03 - 31 න් අවසන් වන වර්ෂයේ ලාභය හෝ අලාභය සෞයන්න.
- 2009 - 03 - 31 න් අවසන් වර්ෂය තුළ අයිතිකරු විසින් ව්‍යාපාරයට රු. 150000 ක අමතර ප්‍රාග්ධනය යොදා ඇතියි සිතා ලාභය/අලාභය ගණනය කරන්න.
- 2009 - 03 - 31 අවසන් වර්ෂය තුළ අයිතිකරු විසින් අමතර ප්‍රාග්ධනයට අමතරව රු. 8000ක් ගැනීම් සිදු කර ඇත්තනම් ලාභය/අලාභය ගණනය කරන්න.
- අසම්පූර්ණ ක්‍රමයට වාර්තා තබා ගැනීමෙන් ව්‍යාපාරිකයකුට සිදුවන අවාසි සාකච්ඡා කරන්න.
- ඒ ඒ කණ්ඩායම් අනාවරණ නිරමාණය්මකට ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සුදානම් කරවන්න.

විජය කරුණු තැකැදිලි කර ගැනීමට අතවැලක :

- ද්විත්ව සටහන් ක්‍රමයට පරිඛාහිතව ගිණුම් තබන ක්‍රමය අසම්පූර්ණ සටහන් වේ.
- ගනුදෙනුවක ද්විත්ව සටහනෙන් එක් සටහනක් පමණක් තැබීම තනි සටහන් ක්‍රමය ලෙස හැඳින්වේ.
- ඇතැම් ව්‍යාපාර අසම්පූර්ණ සටහන් තබා ගැනීමට හේතු පහත දැක්වේ.
 - ද්විත්ව සටහන් ක්‍රමය පිළිබඳ අවබෝධයක් නොමැති කම
 - ද්විත්ව සටහන් ක්‍රමයට ගිණුම් තැබීමේ දී අධික පිරිවැයක් දුරීමට සිදු වීම
 - ගිණුම් තැබීම අනිවාර්යය කර නොතිබේ
 - වංචා කිරීමේ වේතනාව
 - නොසැලකිලිමත් කම
- අසම්පූර්ණ ක්‍රමයට වාර්තා තබා ගැනීමෙන් ව්‍යාපාරයකට පහත සඳහන් අවාසි සිදුවේ.
 - මෙහෙයුම් ප්‍රතිඵලය නිවැරදිව දැනගත නොහැකි වීම
 - මූල්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත නොහැකි වීම
 - නිවැරදි තොරතුරු නොලැබීම නිසා නිවැරදි තීරණ ගත නොහැකි වීම
- අසම්පූර්ණ සටහන් ආධාරයෙන් මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරීමේ ක්‍රම දෙකක් ඇත.
 - ඉද්ධ වත්කම ඇසුරෙන් ප්‍රතිඵලය ගණනය කිරීම
 - දී ඇති තොරතුරු ද්විත්ව සටහන් බවට පත් කර මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම.
- යෝජන ක්‍රියාකාරකමට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු පහත පරිදි දැක්වීය හැකි ය.
 - හිරු ගේ ව්‍යාපාරයේ 2008 - 04 - 01 දිනට ඉද්ධ වත්කම රු. 92000/=

කිරුණ ව්‍යාපාරය

2008 - 04 - 01 දිනට තත්ත්ව විස්තරය

	රු.		රු.
ප්‍රාග්ධනය	92000	දේපල පිරියන උපකරණ	80000
ණය නිමියෝ	8000	ණය ගැනීයෝ	12000
බැංකුණය	9000	බඩු තොගය	6000
		මුදල	6000
		බැංකු	5000
	<u>109000</u>		<u>109000</u>

- සඳුගේ ව්‍යාපාරයේ 2008 - 04 - 01 දිනට ගුද්ධ වත්කම = රු.110000/-

කඩුගේ ව්‍යාපාරයේ

2008 - 04 - 01 දිනට තත්ත්ව විස්තරය

	රු.		රු.
ප්‍රාග්ධනය	110000	දේපල පිරියන උපකරණ	90000
ණය හිමියෝ	7000	ණය ගැනීයෝ	15000
බැංකුණය	5000	බඩු තොගය	8000
	122000	මුදල්	7000
		බැංකු	2000
			122000

- හිරු ගේ ව්‍යාපාරයේ 2009 - 03 - 31 දිනට ගුද්ධ වත්කම = රු. 166000/-

කිරුගේ ව්‍යාපාරයේ

2009 - 03 - 31 දිනට තත්ත්ව විස්තරය

	රු.		රු.
ප්‍රාග්ධනය	166000	දේපල පිරියන උපකරණ	150000
ණය හිමියෝ	10000	ණය ගැනීයෝ	15000
බැංකුණය	5000	බඩු තොගය	9000
	181000	මුදල්	5000
		බැංකු	2000
			181000

- සඳු ගේ ව්‍යාපාරයේ 2009 - 03 - 31 දිනට ගුද්ධ වත්කම = රු. 107000/-

කඩුගේ ව්‍යාපාරයේ

2009 - 03 - 31 දිනට තත්ත්ව විස්තරය

ප්‍රාග්ධනය	107000	දේපල පිරියන උපකරණ	100000
ණය හිමියෝ	11000	ණය ගැනීයෝ	15000
බැංකුණය	15000	බඩු තොගය	12000
	133000	මුදල්	4000
		බැංකු	2000
			133000

- යම් දිනකට අයිතිකරු ගේ හිමිකම ගුද්ධ වත්කම වේ.
- ගුද්ධ වත්කම පහත පරිදි ගණනය කළ හැකියි.
 - මුළු වත්කම - මුළු වගකීම
- ගුද්ධ වත්කම සෙවීම සඳහා තත්ත්ව විස්තරයක් උපයෝගි කර ගත හැකියි.
- ගුද්ධ වත්කම ඇසුරෙන් ලාභය පහත සඳහන් ආකාරයට ගණනය කළ හැකියි.
 - ගැනීලි හා අමතර ප්‍රාග්ධනය නොමැති අවස්ථාවල

වසර අග ගුද්ධ වත්කම - වසර මුල ගුද්ධ වත්කම = ලාභය/අලාභය

- අමතර ප්‍රාග්ධනය හා ගැනීලි ඇති අවස්ථාවල

වසර අග ගුද්ධ වත්කම - වසර මුල ගුද්ධ වත්කම + ගැනීලි - අමතර ප්‍රාග්ධනය
= ලාභය/අලාභය

- හිරු ගේ ව්‍යාපාරයේ ලාභය = වසර අග ගුද්ධ වත්කම - වසර මුල ගුද්ධ වත්කම

$$= 166000 - 92000 \\ = \underline{\underline{74000}}$$
- සඳ ගේ ව්‍යාපාරයේ ලාභය = වසර අග ගුද්ධ වත්කම - වසර මුල ගුද්ධ වත්කම

$$= 107000 - 110000 \\ = (3000) \\ \text{අලාභය} = \underline{\underline{(3000)}}$$
- 15000 ක අමතර ප්‍රාග්ධනය යොදා ඇති විට

හිරු ගේ ව්‍යාපාරයේ ලාභය = වසර අග ගුද්ධ වත්කම - වසර මුල ගුද්ධ වත්කම - අමතර ප්‍රාග්ධනය

$$= 166000 - 92000 - 15000 \\ = \underline{\underline{59000}}$$

- සඳුගේ ව්‍යාපාරයේ ලාභය = වසර අග ගුද්ධ වත්කම - වසර මුල ගුද්ධ වත්කම - අමතර ප්‍රාග්ධනය

$$\begin{aligned} &= 107000 - 110000 - 15000 \\ \text{අලාභය} &= \underline{\underline{(18000)}} \end{aligned}$$

- රු. 8000/= ක් ගැනීම් ඇති විටක
 ගැනීම් ව්‍යාපාරයේ ලාභය = වසර අග ගුද්ධ වත්කම - වසර මුල ගුද්ධ වත්කම + ගැනීම් - අමතර ප්‍රාග්ධනය

$$\begin{aligned} &= 166000 - 92000 - 15000 + 8000 \\ &= \underline{\underline{67000}} \end{aligned}$$

- සඳුගේ ව්‍යාපාරයේ ලාභය = වසර අග ගුද්ධ වත්කම - වසර මුල ගුද්ධ වත්කම + ගැනීම් - අමතර ප්‍රාග්ධනය

$$\begin{aligned} &= 107000 - 110000 - 15000 + 8000 \\ \text{අලාභය} &= \underline{\underline{(10000)}} \end{aligned}$$

නිපුණතා මට්ටම 9.2 : අසම්පූර්ණ සටහන් ද්වීත්ව සටහන් බවට පරිවර්තනය කර මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි.

කාලවිධේද : 05

ඉගෙනුම් වල :

- ගිණුම්කරණ කටයුතු ක්‍රමානුකූලව ගොඩනගන ආකාරය විස්තර කරයි.
- ක්‍රමානුකූලව වාර්තා තබා ගැනීමට අදාළ මූලික ක්‍රියාවලිය නම් කරයි.
- ක්‍රමානුකූලව වාර්තා තබා ගැනීමට අදාළ පොත් හා ගිණුම් පිළියෙල කරයි.
- දුෂ්කර කටයුත්තක් ව්‍යවත් ක්‍රමානුකූලව කිරීමට පෙළමේ.
- ක්‍රමානුකූලව කටයුතු කිරීමෙන් වාසි ලබයි.

ඉගෙනුම්- ඉගෙනුවීම් ක්‍රියාවලිය :

ඩිවිතුම

- පහත සඳහන් ව්‍යාපාරික ගනුදෙනු පන්තියට ඉදිරිපත් කර ඒවා වාර්තා කර ඇති ආකාරය පිළිබඳව විමසමීන් ව්‍යාපාරයේ ඇති ඉතිරි මූදල හා ලාභය ගණනය කිරීමට දිජ්‍යායුත්‍ය යොමු කරන්න.
- මූර්ති අඩතින් ආරම්භ කළ තම සිල්ලර වෙළඳ සැලේ සිදුවන ගනුදෙනු මාසිකව තම දින පොත් සටහන් කිරීමට අදහස් කර ඇති අතර, ආරම්භ කළ මාසයේ ගනුදෙනු පහත පරිදි වේ.
 - ව්‍යාපාරය ආරම්භ කිරීමට රු. 100000/- ක් යොදේවා.
 - ඉන් 20000/- ක් යොදවා ලිබු මිලදී දී ගැනීම
 - ගොඩනැගිලි කුලිය රු. 1000/- ගෙවීම
 - වෙළඳ හාණ්ඩ අත්පිට මිලදී ගැනීම රු. 15000/-
 - ගොයට විකුණු හාණ්ඩ සඳහා රු. 4000/- ක් ලැබීමට ඇත.
 - අයිතිකරුගේ නිවසේ දුරකථන බිල රු.4000/- ක් ගෙවීම
 - වෙළඳ හාණ්ඩ අත්පිට විකුණුම් රු.9000/-
 - නොවිකිනී ඉතිරි වූ වෙළඳ හාණ්ඩ රු. 6000/- කි.
- සිපු අදහස් විමසමීන් පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- ව්‍යාපාරවල අසම්පූර්ණව තබා ඇති ගනුදෙනු ද්වීත්ව සටහන් ක්‍රමය හාවත කරමින් සකස් කළ යුතුවේ.
- නිවැරදිවත් ක්‍රමානුකූලවත් ගනුදෙනු වාර්තා කිරීම සඳහා ද්වීත්ව සටහන් ක්‍රමය ඉතා වැදගත් වනු ඇත.
- ඒ තුළින් ඉතා පහසුවෙන් තොරතුරු සංනිවේදනය කරගත හැකිවේ.
- මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සඳහා පහත සඳහන් ගිණුම් හා පොත් සකස් කරගත යුතුවේ.
 - මූලික පොත්
 - ලෙපුර ගිණුම්
 - තත්ත්ව විස්තරය
 - පාලන ගිණුම්

ඉගෙනුම සඳහා යෝජිත උපදෙස් :

- පහත සඳහන් මාත්‍රකා අතරින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන මාත්‍රකාව කෙරෙහි අවධානය යොමු කරවන්න.
- ප්‍රාග්ධනය
- බැංකු ගේෂය
- පාලන ගිණුම්
- පහත දැක්වෙන විමුක්ති ව්‍යාපාරයට අදාළ තොරතුරු අධ්‍යයනය කරමින් මාත්‍රකාවට අදාළ ගනුදෙනු මත කිරීමට කණ්ඩායම් සාකච්ඡාවක් මෙහෙයවන්න.

ව්‍යුති ව්‍යාපාරය

(1) ව්‍යාපාරයේ වත්කම් හා වගකීම්

2008 - 03 - 31 2007 - 04 - 01

	රු.	රු.
දේපල පිරියන හා උපකරණ	38000	30000
ඉතිරි බඩු තොගය	16000	12000
වෙළඳ තොගැනීයේ	15000	8000
වෙළඳ තොගහිමියේ	18000	14000
මුදල් ගේෂය	-	6000
බැංකු ගේෂය	-	4000
උපවිත මෙහෙයුම් වියදම්	2500	1000

- (2) වර්ෂය කුල රු. 12000/- ක යන්තුයක් ව්‍යාපාරය මිලට ගෙන ඇත.
- (3) වර්ෂය කුල දළ වියදම් වාර්තා අනුව වර්ෂයේ ව්‍යාපාර කටයුතු මෙහෙයුමේමට ගෙවූ වියදම රු. 17500/- කි.
- (4) වර්ෂය කුල ව්‍යාපාරිකයා යෙදුම් අමතර ප්‍රාග්ධනය රු. 6000/- ක් වූ අතර පොද්ගලික අවශ්‍යතාවයකට ගත් මුදල රු. 4000/- කි.
- (5) වර්ෂය කුල තොගැනීයා ගෙන් රු. 95100/- ක මුදලක් ලැබේ තිබූ අතර තොග හිමියන්ට රු. 70600/- ක් ගෙවා ඇත.
- (6) වර්ෂයේ දුන් වට්ටම් රු 2000/- ක් ද ලද වට්ටම් රු. 1500/- ක් ද වූ අතර කපා හරින ලද බොල් තොග රු. 900/- කි.
- (7) අයිතිකරු සැම මාසයක් අවසානයේදීම රු. 6000/- ක මුදලක් පෙන්වන නො ගෙන ඉතිරි මුදල බැංකු ගත කරයි.
- (8) ව්‍යාපාරයේ සියලුම ගෙවීම් වෙක්පත් මගින් පමණක් සිදුකර ඇත.

- අදාළ ගැළපුම් සිදු කොට මාත්‍රකාවට අදාළ ගේෂයන් අනාවරණය කරවන්න.
- කුඩා කණ්ඩායම් අනාවරණය කරන තොරතුරු ඒ ඒ කණ්ඩායම් විසින් අධ්‍යයනය කිරීමට යොමු කරවන්න.
- එම තොරතුරු ඇසුරෙන් වෙළඳ හා ලාභඳාහ ගිණුම් හා ගේෂ පත්‍රය පිළියෙළ කිරීමට උපදෙස් දෙන්න.
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, තිරමාණගිලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරුණු තැකැලූ කර ගැනීමට අත්‍යුතු :

- අසම්පූර්ණ වාර්තා ද්‍රව්‍යවල සටහන් ක්‍රමයට පරිවර්තනය කිරීමේ දී පහත සඳහන් ගිණුම් සහ වාර්තා සකස් කළ යුතු අතර ඒ තුළින් පහත සඳහන් කරුණු අනාවරණය කර ගත හැකි වේ.
- තත්ත්ව විස්තරය - ආරම්භක ප්‍රාග්ධනය
- මුදල පොත - අත්පිට විකුණුම්
ණයගැනීම් ලැබීම්
අත්පිට ගැණුම්
ණයහිමි ගෙවීම්
මුදල ගැනීම්
මුදල ගේෂය
සටහන් නොවූ ආදායම් සහ වියදම්
මුදල වංචා
- ඣයගැනීම පාලන ගිණුම - ඣයට විකුණුම්
ණයගැනීම් ලැබීම්
ණයගැනීම් ආරම්භක / අවසාන ගේෂ
- ඣයහිමි පාලන ගිණුම - ඣයට ගැනුම්
ණය හිමියන්ට ගෙවීම්
ණයහිමි ගේෂ
- වෙළඳ ගිණුම - තොග
ගැණුම්, විකුණුම්
විකුණු භාණ්ඩවල පිරිවැය
දුල ලාභය
- අදාළ ආදායම් හා වියදම් ගැලීම් තුළින් ඉදෑද ලාභය සොයා ගත හැකි වේ.
- ගේෂ පත්‍ර දිනට ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය හෙළිදරව් කරගත හැකි ය.
- එදිනට ව්‍යාපාරය සතු වත්කම්, වගකීම් හා හිමිකම් පිළිබඳ අවබෝධයක් ද ලබා ගත හැකිවේ.

ව්‍යුක්තියේ ව්‍යාපාරය

- ආරම්භක ප්‍රාග්ධනය සෙවීම

2007 - 04 - 01 දිනට තත්ත්ව විස්තරය

ප්‍රාග්ධනය	45000	දේපල පිරියන හා උපකරණ	30000
වෙළඳ ඣයහිමියේ	14000	ඉතිරි බඩු තොගය	12000
උපවිත වියදම්	1000	ණය ගැනීම්	8000
		බැංකු	4000
		මුදල	6000
	<hr/> <hr/> 60000		<hr/> <hr/> 60000

- බැංකුවේ තැන්පත් කළ මුදල සෙවීම

මුදල පොත

	මුදල		මුදල
04/01 ගේෂය	6000	බැංකු තැන්පතු	101100
ප්‍රාග්ධනය	6000	ගේෂය	6000
ණයගැනීමෙන්	95100		
	107100		107100

මෙහෙයුම් වියදම් ගිණුම

		04/01 ගේෂය	1000
බැංකු	17500	ලා/ලා ගිණුම	19000
2008.08.31 ට ගේෂය	2500		
	20000		20000
		07/04/01 ගේෂය ඉ/ගෙ	2500

- ගැනුම්, විකුණුම් සෙවීම

ණයගැනී පාලන ගිණුම

07/04/01 ගේෂය ඉ/ගෙ	8000	මුදල	95100
		දුන් වට්ටම්	2000
විකුණුම්	105000	බොල් ගය	900
		2008/03/31 ට ගේෂය ප/ගෙ	15000
	113000		113000

ණයහිම් පාලන ගිණුම

මුදල	70600	07/04/01 ගේෂය ඉ/ගෙ	14000
ලද වට්ටම්	1500		
2008/03/31 ට ගේෂය ප/ගෙ	18000	ගැනුම්	76100
	90100		90100
		2008/04/01 ට ගේෂය ඉ/ගෙ	18000

• බැංකු ශේෂය සෙවීම

බැංකු ගිණුම			
04/01 ශේෂය	4000	යන්තු	12000
මුදල	101100	මෙහෙයුම් වියදම්	17500
ශේෂය ප/ගෙ		ගැනීලි	4000
		ණයහිමියන්ට	70600
		ප/ගෙ ශේෂය	1000
	105100		105100

විමුක්ති ව්‍යාපාරය

2008/03/31 දිනෙන් අවසන් වන වසර සඳහා වෙළඳ හා ලා/ලා ගිණුම

ආරම්භක තොගය	12000	විකුණුම්	105000
ගැණුම	76100		
	88100		
අඩු. අවසාන තොගය	(16000)		
විකුණුම් පිරිවැය	72100		
දළ ලාභය ප/ගෙ	32900		
	105000		105000
මෙහෙයුම් වියදම්	19000	දළ ලාභය ප/ගෙ	32900
දුන් වට්ටම්	2000	ලද වට්ටම්	1500
බොල් මෙය	900		
දේපල පිරියත උපකරණ	4000		
ශුද්ධ ලාභය	8500		
	34400		34400

විමුක්ති ව්‍යාපාරය

2008/03/31 දිනට

ශේෂ පත්‍රය

ආරම්භක ප්‍රාග්ධනය	45000	දේපල පිරියත හා උපකරණ	38000
අමතර ප්‍රාග්ධනය	6000		
	51000		
එකතු ගුද්ධ ලාභය	8500		
	59500		
අඩු: ගැනීලි	(4000)	ඡංගම වත්කම්	
ඡංගම වත්කම්	55500	අවසාන තොගය	16000
ණයහිමියෝ	18000	ණයගැනීයෝ	15000
උපවිත වියදම්	2500	බැංකු	1000
	20500	මුදල	6000
	76000		38000
			76000

නිපුණතා මට්ටම	10	: ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි.
නිපුණතාව	10.1	: ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූදල් ලැබීම් හා මූදල් ගෙවීම් අනාවරණය කරයි.
කාලවිශේද	:	06

ඉගෙනුම් එල

- ලාභ අරමුණු කර නොගත් සංවිධාන නම් කරයි.
- ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූදල් ලැබීම් හා ගෙවීම් වෙන් කර දක්වයි.
- ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරයි.

විෂය කරුණු තැකැදිලි කර ගැනීමට අත්‍යුතුක :

- ලාභ අරමුණු කර නොගත් සංවිධාන යන්න පැහැදිලි කළ යුතුයි.
- ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූදල් ලැබීම් හා ගෙවීම් වෙනම වාර්තා කළ යුතුයි.
- ව්‍යාපාරයක මූදල් පොතෙන්, ලැබීම් හා ගෙවීම් ගිණුම වෙන්කර හඳුනාගත යුතු ය.

නිපුණතා මට්ටම 10.2 : ලාභ අරමුණු කර නොගත් සංවිධානයක කාර්යාලය හා මූල්‍ය තත්ත්වය අනාවරණය කරයි.

කාලවිශේද : 04

දුගෙනුම් එල

- ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශ නම් කරයි.
- සාමාජික මුදල් ගණනය කරයි.
- ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රතිඵලය හා මූල්‍ය තත්ත්වය අනාවරණය කර ගනියි.

විෂය කරණයු තැකැසීම් කර ගැනීමට අත්වැලක :

- ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ හා වාර්තා පහත ආකාරයෙන් දැක්විය හැකිය.
 - ලැබීම් හා ගෙවීම් ගිණුම
 - ආදායම් හ වියදම් ගිණුම
 - ගේෂ තුය
- කාලවිශේදයේ සාමාජික මුදල් ගණනය කිරීම සඳහා සාමාජික මුදල් ගිණුමක් පිළියෙල කළ යුතුවේ.
- වෙළඳ ව්‍යාපාරයක සකස් කරන මූල්‍ය ප්‍රකාශ, වාර්තා හා ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශ අතර වෙනස්කම් තිබේ.
- පහත සඳහන් අයිතම සඳහා විශේෂ අවදානයක් යොමු කළ යුතුවේ.
 - පරිත්‍යාග ලැබීම්
 - යාවත්ත සාමාජික මුදල්
 - අතිරේක ආදායම් උපයන ක්‍රියා
 - ඇතුළත්වීමේ ගාස්තු

නිපුණතාව	11 :	හඩුල් ව්‍යාපාරයක මූල්‍ය ප්‍රතිච්‍රිතය සහ මූල්‍ය තත්ත්වය අනාවරණය කිරීම සඳහා ආදායම් ප්‍රකාශය, ගේෂ පත්‍රය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙළ කරයි.
නිපුණතා මට්ටම කාලවිධේද	11.1 :	හඩුල් ව්‍යාපාරයක් සඳහා ගිණුම්කරණයට අදාළ මූලාගු යොදා ගනිසි. :

ඉගෙනුම් එල

- හඩුල් ව්‍යාපාරයක් යන්තර නිර්වචනය කරයි.
- හඩුල් ව්‍යාපාරයක කටයුතු පවත්වාගෙන යාමේ දී පොදු එකතාවක් තිබීමෙහි වැදගත්කම පැහැදිලි කරයි.
- හඩුල් ව්‍යාපාර සම්බන්ධව ඇති විවිධ අණපනත්වල වැදගත්කම විග්‍රහ කරයි.
- නීතිමීති අනුගමනය කිරීමේ සූදානම පුද්ගලනය කරයි.
- අනාගත ගැටුව ජය ගැනීම සඳහා ලිඛිත සාක්ෂිවල ඇති වැදගත්කම තහවුරු කරයි.

ඉගෙනුම්- ගුණෝධීම් ත්‍රිගාවලිය :

පිවිතුම

- ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන දිෂ්‍යයෙකු ලබා පහත සඳහන් ගැටුවෙහි පන්තියට ඉදිරිපත් කර සිසු අදහස් විමසන්න

ව්‍යාපාරක ගැටුවෙහි

අමල් හා කමල් පිළිවෙළින් රු. 1000,000/-ක් හා රු. 900,000/- ක් බැඟින් යොදා මේ ප්‍රවාහන බස් රථයක් මිලදී ගෙන ප්‍රවාහන කටයුතුවල යෙද්වීය. ධාවන කටයුතු කරගෙන යන අතරතුර දිනක් බස් රථය අනුතුරකට හාජතය විය. අනුතුර සම්බන්ධයෙන් ලබාගැනීම් වන්දි මුදල දෙදෙනා අතර සම සමව බෙදා ගත්ත ද අමල්ගේ බිජිත එකත නොවී නීතියේ පිහිට පැනීමට යොජනා කළා ය.

- පහත සඳහන් කරුණු මතුකර ගැනීමට සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාවෙන් පුද්ගලයන් කිහිපයේදෙනෙකුට හඩුල් ව්‍යාපාර කටයුත්ක් ආරම්භ කළ හැකි බව.
 - අනාගතයේ දී මතුවිය හැකි ගැටුමය අවස්ථාවන්ට මුහුණදීම පිළිබඳ එකතා පූර්වයෙන් ඇති කරගෙන තිබීම ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය බව.
 - කෙසේ වෙතත් හඩුල් ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ දී ගැටුව මතු වුවහොත් ඒවා ගැටුව විසඳා ගැනීමට නීතිය විධිවාන තිබෙන බව.

ඉගෙනුම සඳහා යෝජිත උපදෙස් :

- පහත සඳහන් මාත්‍යකාවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන මාත්‍යකාව කෙරෙහි අවදානය යොමු කරවන්න.
 - හඩුල් ව්‍යාපාරවල නීතිය විධිවාන
 - හඩුල්කරුවන්ගේ පොදු එකතාව
- හඩුල් ව්‍යාපාරයක් යන්තරෙන් අදහස් කරන්නේ කුමක්දුයි හඳුනා ගැනීමට බුද්ධි කළම්භන සාකච්ඡාවක් මෙහෙයවන්න.

- කියවීම් ද්‍රව්‍ය පරිභිලනයෙන් හටුල් ව්‍යාපාරයක් සඳහා නිර්වචනයක් ගොඩනැගීමට උපදෙස් දෙන්න.
- ලැබේ ඇති මාත්‍යකාව ඉදිරිපත් කරන ලද ව්‍යාපාර ගැටලුවට අදාළ වන ආකාරය පැහැදිලි කිරීමට උපදෙස් දෙන්න.
- හටුල් ව්‍යාපාරයේ කටයුතු සඳහාත්, පැවැත්ම සඳහාත් මාත්‍යකාවට අදාළ කටයුතු බලපාන ආකාරය නිදසුන් සහිත ව විස්තර කිරීමට මග පෙන්වන්න.
- කණ්ඩායම් අනාවරණ නිර්මාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

ව්‍යාපාරයේ තැකැදිලි කර ගැනීමට අත්‍යුතුවක්

- ලාභ ලැබීමේ අරමුණෙන් පුද්ගලයන් කිහිපයදෙනෙකුගේ පොදු එකතාව මත කරගෙන යන ව්‍යාපාර හටුල් ව්‍යාපාර ලෙස හැඳින්විය හැකි ය.
- හටුල් ව්‍යාපාරයක මූලිකාංග පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකි ය.
 - පුද්ගලයින්
 - ලාභ ලැබීමේ පරමාර්ථය
 - පොදු එකතාව
 - ව්‍යාපාර කටයුතුකත්
- හටුල් ව්‍යාපාර සම්බන්ධ ව ඇති නීතිමය අණ්ඩනත් කිහිපයක් පහත දැක්වේ.
 - වර්ෂ 1890 හටුල් ව්‍යාපාර ආයුර්පත
 - වර්ෂ 2007 අංක 07 දරණ සමාගම් පනතේ 519 වගන්තිය
- හටුල් ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමේ දී හටුල් ගිවිසුමක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, හටුල් ගිවිසුමක ඇතුළත් විය යුතු අංග පහත සඳහන් වේ.
 - ප්‍රාග්ධනයට දායක වන ආකාරය හා ප්‍රාග්ධන පොලී
 - කළමනාකරණයට දායකවීම වෙනුවෙන් වේතන
 - ගැනීම් සඳහා පොලී යනාදිය
- හටුල් ගිවිසුමක් නොමැති අවස්ථාවක 1890 හටුල් ආයුර්පනතේ 24 වන වගන්තියට අනුව කටයුතු කළ යුතුවේ.
- හටුල් ගිවිසුමේ අන්තර්ගත නොවන කරුණක් සම්බන්ධව 1890 හටුල් ව්‍යාපාර ආයුර්පනතේ 24 වන වගන්තිය යොදා ගත හැකි ය.
- 1890 හටුල් ව්‍යාපාර ආයුර්පනතේ 24වන වගන්තියේ ගිණුම්කරණයට අදාළ විධිවිධාන කිහිපයක් පහත සඳහන් වේ.
 - ලාභාලාභ සමානව බෙදා ගැනීම.
 - ප්‍රාග්ධනයට පොලී හිමි නොවේ.
 - වේතන ලැබීමට හිමිකමක් නැත.
 - ප්‍රාග්ධනයට අමතරව සපයා ඇති මුදල් වෙනුවෙන් 5% පොලීයක් හිමිවේ.

- 1890 හවුල් ව්‍යාපාර ආයුධනතේ 42 වන වගන්තියට අනුව හවුල්කරුවකු විශාම යන විට හෝ මියයාම නිසා හෝ ඔහුගේ/ඇයගේ හිමිකම ගෙය ගිණුමකට මාරු කරන අවස්ථාවේ දී ඒ වෙනුවෙන් 5%ක පොලියක් ලබා දිය යුතුවේ.
- වර්ෂ 2007 අංක 07 දරන සමාගම් පනතේ 519 වගන්තිය අනුව හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් සංඛ්‍යාව අවම 2ක් හා උපරිමය 20ක් වේ.

නිපුණතාව 11.2 : හටුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ ගිණුමකරණ දාන්ත්‍රී කොළඹයෙන් විග්‍රහ කරයි.

කාලවිධේද : 15

ඉගෙනුම් එල

- හටුල් ව්‍යාපාරයක් වෙනුවෙන් හටුල්කරුවන්ගේ සහභාගිත්වයේ විවිධතා විග්‍රහ කරයි.
- සහභාගිත්ව විවිධතා අනුව හටුල් ව්‍යාපාරයක් ලබන වාසි පෙන්වා දෙයි.
- ව්‍යාපාරයට ලැබෙන වාසි වෙනුවෙන් දායක වූවන්ට ප්‍රතිලාභ ලබාදිය හැකි ආකාරය විග්‍රහ කරයි.
- ආයතනයක එළදායිතාව සඳහා පුද්ගල විවිධත්වය හඳුනා ගැනීමේ වැදගත්කම මතුකර දක්වයි.
- විශේෂ හැකියා මත මූල්‍යමය වටිනාකම් ගණනය කිරීමේ සූදානම පුද්ගලනය කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ත්‍රියාවලිය :

කිවිතුම

- හටුල් ව්‍යාපාරවලට හටුල්කරුවන් දායක වන ආකාරය විමසමින් පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- හටුල් ව්‍යාපාරයට විවිධ මූල්‍ය හැකියා, ව්‍යවසායකත්ව හැකියා, විශේෂ කළමනාකරණ හැකියා ඇති අය සම්බන්ධ වනු ඇත.
- ඒ අනුව ඔවුන්ට ව්‍යාපාරය දක්වන ප්‍රතිචාරය විවිධවීම සාධාරණ වේ.
- හටුල්කරුවන්ගේ ව්‍යාපාර දායකත්වය වැඩි දියුණු කිරීමට මෙය හේතු වනු ඇත.

ඉගෙනුම සඳහා යෝජිත උපදෙස් :

- පහත සඳහන් හටුල් ව්‍යාපාරයකට අදාළ ගිවිසුමේ සඳහන් කොන්දේසිවලින් ඒ ඒ කණ්ඩායමට අදාළ කොන්දේසිය කෙරෙහි අවදානය යොමු කරවන්න.
- හටුල්කරුවන් තිදෙනෙකු සිටින හටුල් ව්‍යාපාරයක අලෙවි කළමනාකර ලෙස කටයුතු කරන හටුල්කරුට පමණක් වෙතන ලබාදීම.
- හටුල්කරුවන් තිදෙනෙකු සිටින හටුල් ව්‍යාපාරයක පිළිවෙළින් රු. 500,000/-, රු. 300,000/- රු. 200,000/- වශයෙන් ප්‍රාග්ධනය යොදා ඇතත් ලාභාලාභ සමානව බෙදා ගැනීම.
- හටුල් ව්‍යාපාරයට හටුල්කරුවන්ගේ දායකත්වය හා හටුල් ව්‍යාපාරය එම දායකත්වය වෙනුවෙන් කටයුතු කරන ආකාරය මාත්‍රකාව ඔස්සේ අධ්‍යයනය කරවන්න.
- ලැබේ තිබෙන කොන්දේසියට අදාළව කටයුතු කිරීමෙන් හටුල්කරුවන්ට ඇති විය හැකි වාසි, අවාසි විග්‍රහ කර දක්වන්න.
- හටුල් ව්‍යාපාරයක ආයෝජනය කරන්නෙකුට මුහුණදීමට සිදුවන අවදානම වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව කෙටි හැදින්වීමක් කිරීමට උපදෙස් දෙන්න.
- කණ්ඩායම් අනාවරණ නිරමාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණයු ජැකැලීම් කර ගැනීමට අත්වැලක

- හවුල් ව්‍යාපාරයකට හවුල්කරුවන්ගේ දායකත්වය ලබා ගත හැකි ආකාර තුනක් පහත සඳහන් වේ.
 - කළමනාකරණයට දායක වීම
 - ප්‍රාග්ධනය සැපයීම
 - අවදානම් දැරීම
- දායකත්වය අනුව පහත සඳහන් ආකාරයේ විශේෂ වාසි මූල්‍ය හිමිවිය යුතු ය.
 - විශේෂ කළමනාකරණ දායකත්වය සඳහා වෙතන
 - ප්‍රාග්ධනය වැඩිපුර යෙද්වීම හා ප්‍රාග්ධනය රඳවා ගැනීම වෙනුවෙන් ප්‍රාග්ධන පොලී
 - අවදානම් දැරීම වෙනුවෙන් ලාභ කොටස්
- මෙම ප්‍රතිලාභ ලබා දීම පිළිබඳ එකත්තාව හවුල් ගිවිසුමක් අනුව සිදුවිය යුතුවේ.

නිපුණතා මට්ටම : 11.3 : හවුල්කරුවන්ගේ හිමිකම් අනාවරණය කරයි.

කාලව්‍යේද : 15

ඉගෙනුම් එල

- හවුල්කරුවන්ගේ හිමිකම් දැක්වීමට පිළියෙල කළ යුතු ගිණුම් වර්ග හඳුන්වයි.
- හවුල්කරුවන්ගේ හිමිකම වැඩිවීමට හා අඩුවීමට බලපාන ගනුදෙනු දක්වයි.
- හවුල්කරුවන්ගේ හිමිකම සම්බන්ධ ගනුදෙනු සටහන් කර හිමිකම අනාවරණය කරයි.
- කිසියම් කටයුත්කට කැපවීම හා අවංක දායකත්වය මත වැඩි ප්‍රතිලාභ ලබා ගත හැකි බව නිශ්චිත කරයි.
- පුද්ගලයන්ගේ දක්ෂතා එකතු වූ කළ ස්ථාවර ඒකකයක් ගොඩනැගෙන බව තහවුරු කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ත්‍රිග්‍රැවලිය :

හිටිතුම

- පහත දක්වෙන ප්‍රශ්න දෙක පන්තියට ඉදිරිපත් කර සිසු අදහස් විමසන්න.
 - ව්‍යාපාරයක හවුල්කරුවකුවීම සඳහා මුදල් යෙදවීය යුතුම ද?
 - ඒ ඒ හවුල්කරුවන්ගේ දායකත්වය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිලාභ මොනවා ද?
- හවුල් ව්‍යාපාරයේ වත්කම, හවුල්කරුවන්ගේ පොද්ගලික පරිහරණයට ගැනීම වෙනුවෙන් හවුල් ව්‍යාපාරය කටයුතු කරන්නේ කෙසේ ද?
- ව්‍යාපාරයේ මුදල්, වෙළඳ හාණ්ඩ, තොග, දේපල හවුල්කරුවන් තම පොද්ගලික පරිහරණයට යොදා ගැනීම ගැනීලි ලෙස හඳුන්වන අතර ඒ සඳහා හවුල්කරුවන් හවුල් ගිවිසුමේ සඳහන් වන පරිදි පොලියක් ගෙවිය යුතු බව.
- පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
 - හවුල් ව්‍යාපාරයක හවුල්කරුවක ලෙස මුදල් යෙදවීමෙන්, දේපල යෙදවීමෙන්, දැනුම ලබාදීමෙන්, කිරිතිනාමය ලබාදීමෙන් හෝ ගුමයෙන් දායකවීමට හැකිවේ.
 - හවුල්කරුවන්ගේ දායකත්වය අනුව ප්‍රතිලාභ ලෙස වේතන, ප්‍රාග්ධන පොලී හා ලාභ කොටස වශයෙන් ලබාගත හැකි ය.

ඉගෙනුම සඳහා ගෝජිත උපදෙස් :

- පහත සඳහන් වන ABC හවුල් ව්‍යාපාරයේ, හවුල් ගිවිසුමේ කොන්දේසිවලින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන කොන්දේසි කෙරෙහි අවධානය යොමු කරවන්න.
 - ප්‍රාග්ධනයට පොලිය 10%ක් හා කළමනාකරු වන B ගේ මාසික වේතනය 12,000/- ක් හිමිය.
 - ගැනීලි සඳහා පොලිය 5%ක් වන අතර, ලාභාලාභ බෙදා ගැනීමේ අනුපාතය පිළිවෙළින් 5:3:2කි.
- හවුල් ගිවිසුම කොන්දේසි ප්‍රකාර කටයුතු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඒ ඒ කණ්ඩායමට අදාළ වන පරිදි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගේජ, වේතන, ගැනීලි හා ලාභ කොටස් සඳහා වටිනාකම් උපකළේපනය කර පෙළගැස්වීමට උපදෙස් දෙන්න.

- ඒ ඒ කණ්ඩායමට අදාළ කොන්දේසිවලින් හිමිකමට වන බලපැම අඩු, වැඩි වන ආකාරය විස්තර කිරීමට මග පෙන්වන්න.
- එම බලවේග ද්වීත්ව සටහන් ත්‍යායට අනුව ඉදිරිපත් කළ හැකි ආකරය පිළිබඳ ව කණ්ඩායමේ යෝජනා ඉදිරිපත් කරවන්න.
- එම බලපැම ජංගම ගිණුමක සටහන් කර පෙන්වීමට උපදෙස් දෙන්න.
- හටුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන ගිණුම පවත්වාගෙන යන ආකාරය විමසන්න.
- කණ්ඩායම් අනාවරණ නිර්මාණයිලිව ද, සාමූහිකව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

ව්‍යුහ කරණු තහැකුම් කර ගැනීමට අත්‍යුතු :

- හටුල් ව්‍යාපාරවල ගිණුම පිළියෙළ කිරීමේ දී කේවල ස්වාමි ව්‍යාපාරවලට වඩා විශේෂත්වයක් ඇත.
- හටුල්කරුවන්ට වෙන් වූ තීරු සහිත ව ගිණුම පවත්වාගෙන යා යුතුවේ.
- ප්‍රාග්ධනය වසර තුළ වෙනස්වන ආකාරය ප්‍රාග්ධන ගිණුමෙන් නිරුපනය වේ.
- ජංගම ගිණුම මගින් හටුල් ව්‍යාපාරයේ අනෙකුත් අයිතින් හටුල්කරුවන්ට හෙළිදරව් කළ හැකි ය.
- ගැනීලි ගිණුම මගින් වාස්තු ගැනීලි හැඳුනා ගත හැකි වේ.
- ගිණුම මගින් හටුල්කරුවන් ව්‍යාපාරයට සපයා ඇති ගිණුම අනාවරණය කර ගත හැකි ය.
- මේ අනුව හටුල්කරුවන් ව්‍යාපාරයටත්, ව්‍යාපාරය හටුල්කරුවන්ටත් ඇති බැඳීම තහවුරු වනු ඇත.
- ඒ අනුව හටුල්කරුවන්ගේ හිමිකම ඉහත ගිණුම මගින් අනාවරණය වේ.

නිපුණතා මට්ටම 11.4: හවුල් ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශය පිළියෙල කර හවුල් කරුවන් අතර ලාභාලාහ විසර්ථනය කරයි.

කාලවිෂේෂ : 15

ඉගෙනුම් වල :

- විසර්ථන ගිණුමක අවශ්‍යතාව පැහැදිලි කරයි.
- හවුල් ව්‍යාපාරයක ලාභ හවුල්කරුවන් අතර බෙදී යන විවිධ ආකාර විස්තර කරයි.
- ආදායම් ප්‍රකාශය හා විසර්ථන ගිණුම පිළියෙල කරයි.
- හවුලේ කරන කාර්යයකදී ලබන ප්‍රතිලාභ සාධාරණව බෙදා හැරීම යුත්ති සහගත බව පෙන්වා දෙයි.
- සාමූහික කටයුතු වලදී අන් අය ගේ මත ඉවසීමටත් විධාන ගරු කිරීමටත් සුදානම පුද්ගලනය කරයි.

ඉගෙනුම්- ඉගැන්වීම් ත්‍රියාවලිය :

කේතුවල

- හවුල්කරුවන් කිහිප දෙනෙකු සිටින බැවින් ලාභාලාහ බෙදාහැරීමට ක්‍රමවත් වැඩිපිළිවෙළක් තිබේමේ අවශ්‍යතාව විමසමින් පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- හවුල් ගිවිසුමේ සඳහන් වන්නේ නම් ප්‍රාග්ධන පොලී, වේතන හා ගැනීලි පොලී අය කිරීම සිදු කළ යුතුවේ.
- ගිවිසුමක් නොමැති අවස්ථාවලදී වර්ෂ 1890 හවුල් හවුල් ව්‍යාපාර ආයා පණතේ තියයෙන් ට අනුව කටයුතු කළ යුතු ය.
- ලාභය බෙදී යන ආකාරය ලාභාලාහ විසර්ථන ගිණුමේ සටහන් කළ යුතුවේ.

ඉගෙනුම් කළහා ගෝජිත උත්දෙක් :

- පහත සඳහන් හවුල්කරුවන්ගේ හිමිකම වෙනස් වීමට බලපාන සාධක අතරින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන සාධකය කෙරෙහි අවධානය යොමු කරවන්න.
- ප්‍රාග්ධන පොලී
- වේතන
- ගැනීලි පොලී
- මාතාකාව හඳුන්වා ඒ කුලින් හිමිකම වෙනස් වන ආකාරය ඉදිරිපත් කිරීමට කණ්ඩායම් සාකච්ඡාවක් මෙහෙයවන්න.
- පහත සඳහන් අමල් , කමල් හා නිමල් හවුල් ව්‍යාපාරයේ තොරතුරු වලින් අදාළ තොරතුරු පදනම් කරගෙන මාතාකාවට ගැලුපිම කරවන්න.

	ප්‍රාග්ධනය	ජ්‍යෙෂ්ඨ ගිණුම	ගැනීලි ගිණුම
අමල්	100000	10000 (බර)	5000
කමල්	75000	5000 (බර)	3000
නිමල්	50000	2000 (හර)	-

- මෙදිනට ව්‍යාපාරයේ ගණ පොලී ගැලපීමට පෙර රු. 25000/- ක ඉද්ධ ලාභයක් උපයා ගෙන ඇත.
- නිමල් ව්‍යාපාරයෙන් රු. 5000/- ක ගණ මුදලක් ලබා ගෙන ඇත.
- අමල්ට හා කමල් ට මාසිකව රු. 400/- බැහින් වේතන හිමිය.
- ප්‍රාග්ධනයට පොලිය 5% ක් හිමි වේ.
- ගැනීලි සඳහා 4% ක පොලියක් අය කරයි.
- ජ්‍යෙෂ්ඨ ගැනීලි ගැනීලි සඳහා 2% ක පොලියක් ගණනය කළ යුතු වේ.
- නිමල් ලබා ගත් ගණ සඳහා 4% ක පොලියක් ව්‍යාපාරය අය කරයි.
- ඔබට ලැබුන සාධකයට අමතරව හවුල් කරුවන්ගේ හිමිකම් වෙනස් වීමට බලපාන සාධක දෙකක් සඳහා නිදුසුන් දෙන්න.
- එම සාධක දෙක හිමිකම වෙනස් වීමට බලපාන ආකාරය කෙටියෙන් විස්තර කිරීමට උපදෙස් දෙන්න.
- මාත්‍යකාවට අදාළව ගලපන ලද තොරතුරු හා නිදුසුන් මගින් ඉදිරිපත් කළ තොරතුරු ගිණුමක ද දැක්වීමට මග පෙන්වන්න.
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිරමාණයිලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් කරවන්න.

විෂය කරණයු තැකැදිලි කර ගැනීමට අත්‍යුතුක

- හවුල් ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා වෙළඳ හා ලාභාලාභ ගිණුම පිළියෙල කරනු ලැබේ.
- හවුල් ව්‍යාපාරයේ අයිතිය කිහිප දෙනෙකු සතු වන නිසා ලාභය විසර්ජනය කරනු ලැබේ.
- හවුල්කරුවකු වශයෙන් කටයුතු කිරීම නිසා ව්‍යාපාරයට අය විය යුතු දැ හා ව්‍යාපාරයෙන් ව්‍යාපාරයෙන් හවුල්කරු ට ගෙවිය යුතු දැ විසර්ජන ගිණුමේ ඇතුළත් කරනු ලැබේ.
- විසර්ජන ගිණුමේ ඇතුළත් අයිතමවල ද්වීත්ව සටහන සම්පූර්ණ කිරීම සඳහා (හිමිකමට ඇති කරන බලපෑම දැක්වීම සඳහා) ජ්‍යෙෂ්ඨ ගැනීලි ගැනීලිය යොදා ගනියි.
- හවුල්කරුවන් ගිවිසගත් ආදායම් සහතික කිරීමක් ඇත්තම් එයද විසර්ජන ගිණුම තුළ ගැලපීය යුතුවේ.

නිපුණතා මට්ටම 11.5 : හවුල් ව්‍යාපාරයක ගේෂ පත්‍රය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙළ කරයි.
කාලවිෂේෂ සංඛ්‍යාව : 15

ඉගෙනුම් වල :

- හවුල්කරුවන් ගේ හිමිකම් ගේෂ පත්‍රය තුළ ඉදිරිපත් කිරීම පැහැදිලි කරයි.
- හවුලකරුවන් ගේ අයිතිය වෙන වෙනම ගණනය කර ඉදිරිපත් කිරීම විශේෂ අවශ්‍යතාවක් බව පැහැදිලි කරයි.
- හවුල් ව්‍යාපාරයක ගේෂ පත්‍රය පිළියෙළ කරයි.
- හවුල් කටයුත්තක් කිරීමේ දී නිවුල්ව කිරීමට ඩුරුව ලබයි. .
- නිවැරදි ආකෘති යොදා ගනිමින් සමස්ථ තත්ත්වය නිරුපණය කරයි.

ඉගෙනුම්- ඉගෙනුම් ව්‍යාපාරය :

කිවිතම්

- පෙර දැනුම සිහිගැන්වීමට පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරමින් මතු සඳහන් කරුණු මතු කර ගැනීමට සාකච්ඡාවක් මෙහෙයවන්න.
- කාලවිෂේෂයක අයහාර ප්‍රතිඵලය ගණනය කළ පසු ගේෂ පිරික්සුමක ඉතිරි වන අයිතම මොනවාද ?
- එම ගේෂයන් ඉදිරිපත් කරන ලේඛනය කුමක් ද?
- සංවිධාන ව්‍යුහය වෙනස් වූවත් ගේෂ පත්‍රයකින් ඉදිරිපත් කරන තොරතුරු වල වෙනසක් පවතී ද?
- හවුල්කරුවන් ගේ හිමිකම් නිරුපණය සඳහා මෙතෙක් ඔබ හඳුනා ගත් ගිණුම මොනවා ද?
- හවුල් ව්‍යාපාරයක මුදල් ගලා ඒම සහ මුදල් ගලා යාම සිදුවන අයිතම නම් කරන්න.
- හවුල් ව්‍යාපාරයක අයහාර ප්‍රතිඵල ගණනය කළ පසු ඉතිරිවන ගිණුම්වල ගේෂ වත්කම්, වගකීම්, හිමිකම් නිරුපණය කරයි.
- එම ගේෂ ඇතුළත් කරමින් ගිණුම කාලවිෂේෂයේ අවසන් දිනට ගේෂ පත්‍රය පිළියෙළ කරනු ලැබේ.
- හවුල්කරුවන් ගේ හිමිකම දැක්වෙන ප්‍රාග්ධන ගිණුම සහ ජ්‍යෙෂ්ඨ ගිණුම වෙන වෙනම ගේෂ පත්‍රය තුළ ඉදිරිපත් කරනු ලැබේ.

ඉගෙනුම සඳහා ගෝජිත උත්දෙක් :

- පහත සඳහන් ව්‍යාපාර අතරින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරවන්න.

A B C හවුල් ව්‍යාපාරය	ඉගෙනුම සහ කළ හවුල් ව්‍යාපාරය	රේ, ඉඩ, ගුරු හා ගැනී හවුල් ව්‍යාපාරය
<ul style="list-style-type: none"> • හවුල්කරුවන් තියෙනෙක් සහිත ව්‍යාපාරයක් • ප්‍රාග්ධන ගිණුම්වල ආරම්භක ගේෂ • ජ්‍යෙෂ්ඨ හවුල්කරුන් ගේ ගේෂ බැරට පවතී.) • ප්‍රාග්ධන පොලී 	<ul style="list-style-type: none"> • හවුල්කරුවන් දෙදෙනෙක් සහිත ව්‍යාපාරයක් • ප්‍රාග්ධන ගිණුම්වල ආරම්භක ගේෂ • ජ්‍යෙෂ්ඨ හවුල්කරුන් ගා. ගේෂ • එක් අයකු ගේ ගේෂය හර ට පවතී. • ප්‍රාග්ධන පොලී 	<ul style="list-style-type: none"> • හවුල්කරුවන් හතර දෙනෙක් සහිත ව්‍යාපාරයක් • ප්‍රාග්ධන ගිණුම්වල ආරම්භක ගේෂ • ජ්‍යෙෂ්ඨ හිණුම ආ. ගේෂ • දෙදෙනෙකු ගේ ගේෂ හර ට පවතී.

<ul style="list-style-type: none"> • ලාභ කොටස් • සියලු හවුල්කරුවන් අමතර ප්‍රාග්ධනය සපයා ඇති • • • එක් හවුල්කරුවකු ගෙය සපයා ඇති අතර පොලී ගිවිසුමක් හෝ පොලී ලබා ගෙන ද නැති. • ස්ථාවර වත්කම් දෙකක් • ජ්‍යෙෂ්ඨ වත්කම් දෙකක් • ජ්‍යෙෂ්ඨ වගකීම් දෙකක් 	<ul style="list-style-type: none"> • ලාභ කොටස් • • • ස්ථාවර වත්කම් දෙකක් • ජ්‍යෙෂ්ඨ වත්කම් දෙකක් • ජ්‍යෙෂ්ඨ වගකීම් දෙකක් 	<ul style="list-style-type: none"> • ලාභ කොටස් • • දෙදෙනෙක් ගෙය සපයා ඇති. ගෙය පොලීය වර්ෂයකට 10% • ස්ථාවර වත්කම් දෙකක් • ජ්‍යෙෂ්ඨ වත්කම් දෙකක් • ජ්‍යෙෂ්ඨ වගකීම් දෙකක්
---	--	---

- ව්‍යාපාරයේ ඇතුළත් කර ඇති අයිතම සඳහා වටිනාකම සඳහන් කරවන්න.
- එම වටිනාකම සහිත අයිතම ඇසුරෙන් පහත සඳහන් ගිණුම් පිළියෙල කර තුනය කරවන්න.
 - ප්‍රාග්ධන ගිණුම්
 - ජ්‍යෙෂ්ඨ ගිණුම්
 - ප්‍රාග්ධන හා ජ්‍යෙෂ්ඨ ගිණුම්වල ගේෂයන් ද, අනෙකත් වත්කම් හා වගකීම් වල ගේෂයන් ද උපයෝගී කර ගෙන උපකළුපිත දිනකට ගේෂ පත්‍රය පිළියෙල කරවන්න.
 - ව්‍යාපාරයේ මුදල් ගලා ඒම සහ ගලා යාම් සඳහා වටිනාකම් සමග නිදසුන් ඉදිරිපත් කර පූදුසු ආකෘතියක ඇතුළත් කරවන්න.
 - කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිරමාණයිලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් වන්න.

විෂය කරණු තැකැදිලි කර ගැනීමට අත්‍යවශ්‍ය

- හවුල්කරුවන් ගේ ස්ථාවර හිමිකම හා විව්‍යා හිමිකම ගේෂ පත්‍රය තුළ වෙන වෙනම ඉදිරිපත් කළ යුතුවේ.
- හවුල්කරුවන් ව්‍යාපාරයට සැපයු ගෙය ඔවුන් ගේ හිමිකම කොටසක් නොවන බව හා එය වෙනම අයිතමයක් ලෙස ගේෂ පත්‍රය තුළ ඉදිරිපත් කළ යුතු ය.
- ජ්‍යෙෂ්ඨ ගිණුමේ නැත ගේෂයන් පවතින්නේ නම් එය අනෙක් හවුල්කරුවන් ගේ ගිණුම ගේෂවල එකතුවෙන් අඩු කර පෙන් විය යුතුවේ.
- ගේෂ පත්‍රය තුළ අනෙකුත් වත්කම්, වගකීම් ඉදිරිපත් කිරීම පෙර පරිදිම ඉවශිලකා අනුපිළිවෙළකට කළ යුතුවේ.
- හවුල් ව්‍යාපාරයක මුදල් ගලා ඒම සහ මුදල් ගලා යාම සඳහා නිදසුන් පහත ආකාරයෙන් දැක්වීය හැකි ය.
 - ප්‍රාග්ධනය යෙදීම
 - ගැනීමෙන්
 - ගෙවීම්
 - හවුල්කරුවන්ගේ හිමිකම සඳහා මුදල් ලැබීම
 - විකුණුම් ආදායම ලැබීම
 - විකුණුම් පිරිවැය ගෙවීම්
 - වෙනත් ලැබීම් හා ගෙවීම්

නිත්‍යාත්‍ය මට්ටම 11.6 : හවුල්කරුවන් අතර ලාභාලාහ බෙදා ගැනීමේ අනුපාතය වෙනස් වන අවස්ථාවන් හි දී ගණු දෙනු හා සිද්ධීන් ගිණුම්ගත කරයි.

කාලවිශේද : 15

ඉගෙනුම් වල :

- හවුල්කරුවන් අතර ලාභාලාහ අනුපාතය වෙනස් වන අවස්ථා නම් කරයි.
- හවුල් ව්‍යාපාරයක වාර්තා තොටු වත්කම් හවුල්කරුවන් ගේ හිමිකම් වෙනස් වීමට බලපාන ආකාරය පැහැදිලි කරයි.
- හවුල්කරුවන් අතර ලාභාලාහ අනුපාතය වෙනස් වන අවස්ථාවන් හි දී අදාළ ගැලපීම් සහිත මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කරයි.
- සුදුසු ආකෘති යොදා ගනිමින් හිමිකාරිත්වය තුළ සිදුවන වෙනස් කම් අනායරණය කරයි. .
- පැරණි තත්ත්වයන් හා නව තත්ත්වයන් හාවිත කරයි.

ඉගෙනුම්- ඉගෙනුවීම් ශ්‍රීගාවලිය :

සිවිෂ්ම

- ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන දිෂුණයින් තිදෙනෙකු ලබා සංවාදය පන්තියට ඉදිරිපත් කර පහත සඳහන් කරුණු මතු කරමින් සාකච්ඡාවක් මෙහෙයවන්න.

සංවාදය

භූමිකා - 1. මලින් 2. ලලිත් 3. තීක්ෂණ

මලින් : ලලින් අපේ ව්‍යාපාරයට අපේ මල්ලි තීක්ෂණ හවුල්කර ගනිමු ඇ?

ලලිත් : ඇයි එහෙම කියන්නෙනා ?

මලින් : මල්ලි තීක්ෂණ මේ ගැන මගෙන් අඩුව. ඒ වගේම මල්ලි තීක්ෂණ දක්ෂ, ව්‍යාපාර ගැන තොයෙක් සම්බන්ධතා තියෙන යමක් කරන්න පුළුවන් කෙනෙක්.

ලලිත් : එහෙම කොහොමද? අපේ ව්‍යාපාර මේ තත්ත්වයට ගොවෙ අපි දෙන්න නො.

මලින් : ඒක භරි, අපි ගොඩනගා ගත්ත ව්‍යාපාරයේ වාසිය අපට තියා ගෙන තීක්ෂණ මල්ලින් හවුල් කරගන්න පුළුවන් තුමයක් බලමි.

තීක්ෂණ: මලින් අයියේ, කොහොම ඇ මගේ යෝජනාව ලලින් අයිය ගෙ අදහස මොකක් ඇ?

ලලිත් : මග අකමැත්තක් නැ...

තීක්ෂණ: නියමයි! ගොඩක් ස්තූතියි ලලින් අයියේ.

ලලිත් : ඔව්, තීක්ෂණ ගෙ අයියයි මමයි කිසිම ගැටුවක් නැතිව ව්‍යාපාරය කළා.

නමුත් මලිනුයි මමයි මේ වන තෙක් ගොඩ නගපු ව්‍යාපාරයට වට්නාකමක් තියෙන්න ඕනෑම්.

ඒ වගේම, අපේ පොත් පත් වල සඳහන් වත්කම් වල අයය මේට අවුරුදු ගණනකට උඩි ලියපු අයෙන් තියෙන්නො. ඒවා අදට ගැලපෙන්නො නැ. අදට ගැලපෙන ආකාරයට පොත් වලට ගන්න වෙනව.

තීක්ෂණ: මම එකග වෙනවා.

මලින් : එහෙම නම් ,

අපි මේ වන තෙක් ගොඩ නගපු ව්‍යාපාරයේ භොඳ නමට යම් වට්නාකමකුත්, පොත් වල සඳහන් වත්කම් වල අයයට අදට ගැලපෙන වට්නාකමකුත්, එකතුකර ගනිමු.

- ව්‍යාපාරය සතු ජ්‍යෙගම තොටන වත්කම් එහිහාසික පදනමට ගිණුම් තබා ඇත.
- හවුල්කරුවන් ගේ අයිතිය වෙනස් වන විට ඒම වත්කම්වල සැබැං අගය පොත් වල වාර්තා කළ යුතු ය.
- ව්‍යාපාරය අඛණ්ඩව ගෙන ආ නොද නම සඳහා වටිනාකමක් ආරෝපණය කළ හැකි ය.

ඉගෙනුම සඳහා යෝජිත උත්දෙක් :

- පහත සඳහන් අවස්ථා අතුරින් ඒ ඒ කණ්ඩායමට ලැබෙන අවස්ථාව කෙරෙහි අවධානය යොමු කරවන්න.
 - 2008 / 01 /01 දින C හවුලට බඳවා ගැනීම
 - 2008 / 12 /31 දින C හවුලින් ඉවත්වීම
 - 2008 / 06 /30 දින C හවුලට බඳවා ගැනීම
 - 2008 / 06 /30 දින C හවුලෙන් ඉවත්වීම
- පහත සඳහන් A, B, C, හවුල් ව්‍යාපාරයේ තොරතුරු නොදින් අධ්‍යයනය කරවන්න.
 - A, B, C, හවුල්කරුවන් ගේ හවුල් ගිවිසුම පහත සඳහන් කොන්දේසි වලින් සමන්විත වෙයි.
 - ලාභාලාභ අනුපාතය 3 : 2 : 1
 - වාර්ෂික වේතන පිළිවෙළින්

A - රු. 24000/=
B - රු. 12000/=
C - රු. 36000/=
 - ප්‍රාග්ධන පොලිය 10% වාර්ෂිකව
 - ගැනීලි පොලි වාර්ෂිකව 10%
 - 2008/12/31 දිනෙන් අවසන් වර්ෂය කුළ උපටා ගත් තොරතුරු කිහිපයක් මෙසේ ය.
 - වාර්ෂික පිරිවැටුම රු. 600000/=
 - විකුණුම් පිරිවැය රු. 400000/=
 - ආයතන වියදම් රු. 16000/=
 - පරිපාලන වියදම් රු. 24000/=
 - විකුණුම් සහ බෙදා හැරීම වියදම් රු. 18000/=
 - මූල්‍ය වියදම් රු. 12000/=
 - A ට ගෙවූ ගෙය පොලී රු. 4000/=
 - බොල් ගෙය රු. 2000/=
 - ප්‍රාග්ධනය A - රු. 300000/=
 - B - රු. 250000/=
 - C - රු. 200000/=
 - ගැනීලි A - රු. 10000/=
 - B - රු. 5000/=
 - හිමිකම් වෙනස් වූ දිනට කිරීතිනාමය රු 60000/= ක් ලෙස තක්සේරු කර ඇත.
 - හිමිකම් වෙනස් වූ පසු ලාභය 50% කින් වැඩිවී ඇත.
 - බොල් ගෙය කපා හැරීම අදාළ වන්නේ 2008/06/30 දිනෙන් පසුවයි.
 - A ගෙය මුදල් සපයා ඇත්තේ 2008/07/01 දිනයි. ඊට අදාළ අර්ධ වාර්ෂික පොලිය ගෙවා ඇත.

- හිමිකම් වෙනස් වූ දිනට හවුල් ව්‍යාපාරයේ පැවති වත්කම් හා වගකීම් වල අයයන් වෙනස් වීම පහත දැක්වේ.

ගොඩනැගිලි රු. 9000/-	කින් වැඩිවීම
ලි බඩු	රු. 2000/- කින් අඩු වීම
ප්‍රත්‍යාගනන වියදම් රු. 1000/- ක් දැරීම	
- වත්කම් හා වගකීම් වල අයයන් වල වෙනස් වීම ප්‍රතිඵ්‍ය ගණනය කිරීමට පහත ආකාරයේ ගිණුමක වාර්තා කරවන්න.

ප්‍රත්‍යාගනන ගිණුම

අයය අඩුවීම	අයය වැඩි වීම
වියදම් දැරීම	

- ප්‍රත්‍යාගනන ගිණුමේ ප්‍රතිඵ්‍ය ප්‍රාග්ධන ගිණුමවලට මාරු කිරීමට උපදෙස් දෙන්න.
- හිමිකම් වෙනස් වූ දිනට ව්‍යාපාරයේ ව්‍යාපාරයේ කිරීම් නාමය ප්‍රාග්ධන ගිණුම තුළින් සැලසුම් කරවන්න.
- අදාළ තොරතුරු උපයෝගී කර ගෙන කාල පදනම මත ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය පිළියෙළ කරවන්න. (වෙළඳ ගේෂ, ලාභාලාභ ගිණුම හා විසර්ජන ගිණුම).
- කණ්ඩායම් අනාවරණ සාමූහිකව ද, නිර්මාණයිලිව ද සමස්ත පන්තියට ඉදිරිපත් කිරීමට සූදානම් වන්න.

විෂය කරණය තැකැවුම් කර ගැනීමට අත්‍යුතුක ඇත්‍යාමේ :

- හවුල් ව්‍යාපාරයේ ලාභාලාභ අනුපාතය පහත ආකාර නිසා වෙනස් වේ.
 - හවුල්කරුවකු බඳවා ගැනීම
 - හවුල්කරුවකු ඉවත් වීම
- හවුල් අයිතිය වෙනස් වීම නිසා ව්‍යාපාරය තව ව්‍යාපාරයක් බවට පරිවර්තනය වේ.
- වත්කම් වගකීම් වල මෙක් හාවිත අයයන් වර්තමාන අයයන් බවට පරිවර්තනය කිරීම යුත්ති සහගත වේ.
- කිරීම් නාමය අයය ---- එය පැරණි හවුල්කරුන් ගේ ප්‍රාග්ධන ගිණුමට ගැළපිය යුතුවේ.
- ප්‍රත්‍යාගනන ප්‍රතිඵ්‍ය පැරණි හවුල්කරුවන් ගේ ප්‍රාග්ධන ගිණුමවලට ගැළපිය යුතු ය.
- හවුල් ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශය පහත අවස්ථාවලදී කාල පදනම මත දැක්විය යුතුවේ.
 - ගිණුම් කාලය තුළ අයිතිය වෙනස් වීමක දී
- ගිණුම් කාලවිෂේදය මූල දී සහ අගදී හවුල්කරුවන් ගේ අයිතිය වෙනස් වන්නේ නම් ආදායම ප්‍රකාශය කාල පදනම මත බෙදා වෙන් කර සකස් කිරීම අවශ්‍ය නොවේ.
- නිශ්චිත වූ ආදායම් සහා වියදම් ඒ ඒ කාලවිෂේදයට අදාළව පැහැදිලිව වෙන්කර හඳුනාගත යුතු ය.
- හවුල් ව්‍යාපාරයේ ගිණුම් කාලවිෂේදයට අදාළව පහත මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කළ යුතුවේ.
 - වෙළඳ හා ලාභාලාභ ගිණුම
 - ලා/ලා විසර්ජන ගිණුම
 - ජ්‍යෙෂ්ඨ ගිණුම
 - ප්‍රාග්ධන ගිණුම
- අයිතිය වෙනස් වීම නිසා හවුල්කරුවන් ව ලාභ හිමි වීමේ දී අසාධාරණයක් නොවිය යුතු ය.

භාෂණ ජුනිම් කරගත තක්සේකාරණය

පාසල පදනම් කරගත් තක්සේරුකරණය - තැදින්වීම

ඉගෙනුම - ඉගෙන්වීම සහ ඇගයීම අධ්‍යාපන ක්‍රියාවලියේ වැදගත් සංරචක තුනක් බවත් ඉගෙනුමෙහි සහ ඉගෙන්වීමෙහි ප්‍රගතිය දැනගැනීම පිණීස ඇගයීම යොදා ගතයුතු බවත් සැම ගුරුවරයකු විසින් ම දත් යුතු පැහැදිලි කරුණකි. එවා අනෙකානා බලපෑමෙන් යුතු ව ක්‍රියා කරන බවත් එසේ ම එකිනෙකෙහි සංවර්ධනය කෙරෙහි එම සංරචක බලපාන බවත් ගුරුවරු දනිති. සන්තතික (නිරන්තරයෙන් සිදුවන) ඇගයීම මූලධර්ම අනුව ඇගයීම සිදුවිය යුත්තේ ඉගෙනීම හා ඉගෙන්වීම කෙරෙන අතරතුර දිය. මෙය ඉගෙනුම - ඉගෙන්වීම ක්‍රියාවලිය ආරම්භයේ දී හෝ මැද දී හෝ අග දී හෝ යන ඕනෑම අවස්ථාවක දී සිදුවිය හැකි බව තෝරුම ගැනීම ගුරුවරයකුට අවශ්‍ය ය. එමෙස තම සිසුන්ගේ ඉගෙනුම ප්‍රගතිය ඇගයීමට අපේක්ෂා කරන ගුරුවරයකු ඉගෙනුම ඉගෙන්වීම සහ ඇගයීම පිළිබඳ සංවිධානාත්මක සැලැස්මක් යොදාගත යුතුවේයි.

පාසල පදනම් කරගත් ඇගයීම වැඩපිළිවෙළ භුදු විභාග කුමයක් හෝ පරීක්ෂණ පැවැත්වීමක් හෝ නොවේ. එය භදුනවතු ලබන්නේ සිසුන්ගේ ඉගෙනීමන්, ගුරුවරුන්ගේ ඉගෙන්වීමන් වැඩි දියුණු කිරීම සඳහා යොදාගතු ලබන මැදිහත් වීමක් වගයෙනි. මෙය සිසුන්ට සම්පත සිටිමින් ඔවුන්ගේ ප්‍රබලතා සහ දුබලතා භදුනාගෙන එවාට පිළියම් යොදුමින් සිසුන්ගේ උපරිම වර්ධනය ලහා කර ගැනීමට යොදාගත හැකි වැඩපිළිවෙළකි.

ඉගෙනුම - ඉගෙන්වීම ක්‍රියාකාරකම තුළින් අනාවරණ ක්‍රියාවලියකට සිසුන් යොමු කෙරෙන අතර, ගුරුවරයා සිසුන් අතර ගැවසෙමින් ඔවුන් ඉටුකරන කාර්ය නිරීක්ෂණය කරමින් මාර්ගෝපදේශකත්වය සපයමින් කටයුතු කිරීම පාසල් පදනම් කරගත් ඇගයීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී අපේක්ෂා කෙරේ. මෙහිදී ශිෂ්‍යයා නිරතුරුව ඇගයීමට ලක්විය යුතු අතර, ශිෂ්‍ය හැකියා සංවර්ධනය අපේක්ෂිත අන්දමින් සිදුවන්නේ දැයි ගුරුවරයා විසින් තහවුරු කරණු ලැබිය යුතු වේයි.

ඉගෙනීම සහ ඉගැන්වීම මගින් සිදුවිය යුත්තේ සිසුනට නිසි අත්දැකීම් ලබා දෙමින් එචා සිසුන් විසින් නිසි පරිදි අත්පත් කර ගෙන නිබේ දැයි තහවුරු කර ගැනීම ය. එ සඳහා නිසි මාර්ගෝපදේශය සැපයීම ය. ඇගයීමේ (තක්සේරු කිරීමේ) යෙදී සිටින ගුරුවරුනට තම සිසුන් සඳහා දෙයාකාරයක මාර්ගෝපදේශකතවය ලබා දිය හැකි ය. එම මාර්ගෝපදේශ පොදුවේ හඳුනවන්නේ ප්‍රති පෝෂණය (Feed Back) හා ඉදිරි පෝෂණය (Feed Forward) යනුවෙති. සිසුන්ගේ දුබලතා හා තොහැකියා අනාවරණය කරගත් විට ඔවුන්ගේ ඉගෙනුම් ගැවලු මගහරවා ගැනීමට ප්‍රතිපෝෂණයන් සිසු හැකියා සහ පුබලතා හඳුනා ගත් විට එම දක්ෂතා වැඩි දියුණු කිරීමට ඉදිරි පෝෂණයන් ලබා දීම ගුරු කාර්යය වෙයි.

ඉගෙනුම - ඉගැන්තුම් ක්‍රියාවලියේ සාර්ථකතවය සඳහා පාඨමාලාවේ අරමුණු අතරෙන් කවර අරමුණු කවර මට්ටමින් සාක්ෂාත් කළ හැකි වූයේ දැයි හඳුනා ගැනීම සිසුනට අවශ්‍ය වෙයි. ඇගයීම වැඩපිළිවෙළ ඔස්සේ සිසුන් ලග කර ගත් ප්‍රවීණතා මට්ටම නිශ්චය කිරීම මේ අනුව ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වන අතර සිසුන් හා දෙම්විජියන් ඇතුළු වෙනත් අදාළ පාර්ශවවලට සිසු ප්‍රගතිය පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීමට ගුරුවරුන් යොමුවිය යුතු ය. මේ සඳහා යොදාගත හැකි හොඳම ක්‍රමය වන්නේ සන්නතිකව සිසුන් ඇගයීමට පාතු කිරීමට ඉඩ ප්‍රස්ථා සලසන පාසල පදනම් කරගත් ඇගයීම ක්‍රමයයි.

යලෝක්ත අරමුණ සහිතව ක්‍රියා කරන ගුරුවරුන් විසින් තම ඉගැන්තුම් ක්‍රියාවලියන් සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියන් වඩාත් කාර්යක්ෂම කිරීම පිණීස වඩා හොඳ කාර්යක්ෂමතාවන් යුත්ත ඉගෙනුම්, ඉගැන්තුම් සහ ඇගයීම් ක්‍රම යොදා ගත යුතු වෙයි. මේ සම්බන්ධයෙන් සිසුනට සහ ගුරුවරුනට යොදා ගත හැකි ප්‍රවීග පිළිබඳ ප්‍රහේද කිහිපයක් මතු දැක්වෙයි. මෙවා ලොහොස කළක සිට ගුරුවරුන් වෙත විභාග දෙපාර්තමේන්තුව විසින් ද ජාතික අධ්‍යාපන ආයතනය විසින් ද තොරතුරු සම්පාදනය කරන ලද ක්‍රමවේද වෙයි. එහෙයින් එචා සම්බන්ධයෙන් පාසල් පද්ධතියේ ගුරුවරුන් හොඳින් දැනුවත් වී ඇතුළු ඇපේක්ෂා කෙරේ. එම ප්‍රහේද මෙසේය :

- | | | | |
|-----|----------------------------|-----|----------------------------|
| 01. | පැවරුම් | 02. | ව්‍යාපෘති |
| 03. | සමීක්ෂණ | 04. | ගවේශණ |
| 05. | නිරීක්ෂණ | 06. | පුදර්ශන / ඉදිරිපත් කිරීම |
| 07. | ක්ෂේත්‍ර වාරිකා | 08. | කෙටි ලිඛිත පරීක්ෂණ |
| 09. | ව්‍යුහගත රචනා | 10. | විවෘත ග්‍රන්ථ පරීක්ෂණ |
| 11. | නිර්මාණාත්මක ක්‍රියාකාරකම් | 12. | ශ්‍රවණ පරීක්ෂණ |
| 13. | ප්‍රායෝගික ක්‍රියාකාරකම් | 14. | කළුනය |
| 15. | ස්ව නිර්මාණ | 16. | කණ්ඩායම් ක්‍රියාකාරකම් |
| 17. | සංකල්ප සිතියම | 18. | දෑවින්ව සටහන් ජර්නල |
| 19. | බිත්ති පුවත්පත් | 20. | පූජ්‍ය විවාරාත්මක වැඩසටහන් |
| 21. | පූජ්‍ය භා පිළිතුරු පොත් | 22. | විවාද |
| 23. | සාකච්ඡා මණ්ඩල | 24. | සම්මත්තුණු |
| 25. | ක්ෂණික කථා | 26. | ගුම්කා රෝග |

හඳුන්වා දී ඇති මෙම ඉගෙනුම්, ඉගැන්තුම් සහ ඇගයීම් ක්‍රම සැම එකකම සැම විෂයයක් සම්බන්ධයෙන් සැම විෂයය එකකයකට ම යොදා ගතයුතු යැයි අපේක්ෂා නොකෙරේ. තම විෂයයට, විෂය එකකයට ගැලපෙන ප්‍රහේදයක් තොරා ගැනීමට ගුරුවරුන් දැනුවත් විය යුතුය; වග බලා ගත යුතුය.

මෙම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහවල ගුරුවරුන්ට තම සිසුන්ගේ ඉගෙනුම් ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා යොදාගත ගැකි ඉගෙනුම් - ඉගැන්තුම් භා ඇගයීම් ප්‍රහේද පිළිබඳ සඳහනක් තිබේ. එවා ගුරුවරුන් විසින් සුදුසු පරිදි තම පන්තියේ සිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීම පිශීස යොදාගත යුතු වේයි. එවා භාවිත නොකාට මග භැරීම සිසුන්ට තම ගාස්තුව ගැකියා මෙන්ම ආවේදනික ගති ලක්ෂණන් මතොවාලක දක්ෂනාත් පිළිබඳ වර්ධනයක් උගා කර ගැනීමත් පුදර්ශනය කිරීමත් පිළිබඳ අඩුපාඩු ඇති කරවයි.

ප්‍රබෝධන්මක ඉගෙනුම්- ඉගැන්වීම් ඇගයීම් සැලසුම්

භාෂණ - 01

(1) ඇගයීම් අවස්ථාව	:	පළමු වාරය
(2) ආචාරණය කරන තිශ්‍රණතා මට්ටම	:	1.1, 1.2, 2.1, 2.2, 2.3, 2.4, 3.1, 3.2
(3) විෂය අන්තර්ගතය	:	<ul style="list-style-type: none"> ● ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව ● ගිණුම්කරණ පරිසරය ● ගනුදෙනු හා සිද්ධීන් ● ගිණුම්කරණ සම්කරණ ● යෙදුවුම් නිමැවුම් ● ගේජ පත්‍රය ● ආදායම් ප්‍රකාශය ● ගණු දෙනු සටහන් කිරීම ● මූලාශ්‍ර ලේඛන
(4) උගකරණය ස්වභාවය	:	ප්‍රහේෂිකාවක් පිරවීම
(5) උගකරණය අරමුණු	:	<ul style="list-style-type: none"> ● ගිණුම්කරණ මූලික සංකල්ප හඳුනා ගනියි. ● ගිණුම්කරණ ප්‍රහේද් නම් කරයි. ● ගිණුම්කරණ පරිසර සාධක නම් කරයි. ● ප්‍රහේෂිකා සම්පූර්ණ කරයි. ● කාලය පිළිබඳ සැලකිල්ලක් දක්වයි.
(6) ක්‍රියාත්මක කිරීමේ උපදෙස්	:	
ගුරු උගදෙස්	:	<ul style="list-style-type: none"> ● උපකරණය සිසුන්ට හඳුන්වන්න. ● නිපුණතා මට්ටම 1.1 දී උපකරණය පිළිබඳ සිසුන් දැනුවත් කරවන්න. ● කේවල ක්‍රියාකාරකමක් ලෙස යොදා ගන්න. ● උපදෙස් මත ප්‍රහේෂිකාව සම්පූර්ණ කරන්න. ● නියමිත කාලය තුළ නිම කර ගුරුතුමාට හාර දෙන්න.
කිහි උගදෙස්	:	
(7) ලක්ෂණ දීමේ තිරණායක	:	ලක්ෂණ
		04
		04
		04
		04
		04

නරහට

- 1 - ගිණුම්කරණ තොරතුරු වල අඩංගු ගුණාත්මක ලක්ෂණයකි.
- 2 - ආදායම් ප්‍රකාශයේ ඇතුළත් කරන්නේ ගණු දෙනු පමණි.
- 3 - බඩු තොග ණයට ගැණුම් නිසා වත්කම්
- 4 - ගිණුම්කරණ පරිසරයට බලපෑම් කරන ප්‍රධාන පරිසරයකි.
- 5 - ව්‍යාපාරයේ පාලනය කළ හැකි පරිසර සාධකයට නිදසුනකි.
- 6 - ආයතනයේ සම්පත් වල වෙනස් වීමක් ඇතිකරන මූල්‍යමය සිද්ධියක් ලෙස හැදින් වේ.
- 7 - ව්‍යාපාරයට අයිතිකරුගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇතැයි සලකන සංකල්පය
- 8 - ව්‍යාපාරයකට නැතිවම බැරි වත්කමකි.
- 9 - ආදායම් වැඩි වීම ගිණුමක සටහන් කරන්නේ පැන්තෙහිය.
- 10 - වත්කමක් හෝ වියදුමක් වියහැකි අයිතමයකි.
- 11 - ලෙපරයේ ඇති ගිණුම වර්ග කිය ද?
- 12 - ගිණුම් කාලවාෂයක් තුළ දී ව්‍යාපාරය තුළට ගළා ඒම හෝ වත්කම් වැඩිකිරීම හෝ වගකීම් අඩු කිරීමේ ස්වභායෙන් අයිතිකරුවන්ගේ දායකත්වයෙන් තොරව හිමිකම් ඉහළ නැංවීමට හේතු වන ආර්ථික ප්‍රතිලාභ ලෙස හැදින්වේ.
- 13 - මූලික ලියවිල්ලකි.

පහලට

- 1 - හිමිකම අඩුවීමට බලපායි
- 2 - වියදුම් වැඩිවීම නිසා ව්‍යාපාරයේ ලාභය
- 14 - නිශ්චිත දිනකට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය අණාවරණය කරන ලේඛනය
- 15 - භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය තීරණය කිරීම හා පාලනය කිරීමේ තොරතුරු සපයන ගිණුම්කරණය
- 16 - ව්‍යාපාරයක අලෙවි කිරීමට ඉදිරිපත් කරන හොතික පැවැත්මක් ඇති දී ලෙස හැදින්වේ.
- 17 - අතිත ගණු දෙනු වල ප්‍රතිඵ්‍යුතුක් ලෙස ව්‍යාපාරයක් විසින් අතපත් කරගෙන ඇති හෝ පාලනය කරනු ලබන අනාගත අපේක්ෂිත ආර්ථික ප්‍රති ලාභයන්
- 18 - විකුණු භාණ්ඩවල පිරිවැය ලෙස සැලකේ.
- 19 - අයිතිකරු පොද්ගේලික ප්‍රයෝගනයට ගෙනයන භාණ්ඩ
- 20 - වියදුම් ගිණුමක ගේෂය පවතින්නේ
- 21 - රජයට ආදායම් ලබන මාර්ගයක් වන අතර මෙය ව්‍යාපාර වල ගිණුම්කරණයට ද බලපෑමක් ඇති කරයි.
- 22 - ආර්ථික පරිසර සාධකයකට අයත් නිදසුනකි.

1 ♔							15		2		16		
				14									
								3					
4							5						
													22
5						6				17			
			18			⊗							
19					7								
		8				9		10					
	11	20			12					21			⊗

ප්‍රබෝධන්මක ඉගෙනුම්-ඉගැන්වීම් ඇගයීම් සැලසුම්

සැලැස්ම - 02

- (1) ඇගයීම් අවස්ථාව : පළමු වාරය
- (2) ආවරණය කෙරෙන නිපුණතා මට්ටම : 2.1, 2.2, 2.3, 2.4 හා 3.1, 3.2
- (3) උපකරණයට අදාළ විෂය සන්ධාරය : • වියදම්, ආදායම්, වත්කම්. වගකීම්
• වෙළඳ ගිණුම
• ලාභාලාභ ගිණුම
• ගේප පත්‍රය
• මුදල් ප්‍රවාහ ප්‍රකාශය
- (4) උපකරණයේ ස්වභාවය : • විධිමත් මූල්‍ය ප්‍රකාශ කට්ටලයක් පිළියෙළ කිරීම.
- (5) උපකරණයේ අරමුණු : • වත්කම්, වගකීම්. වියදම්, ආදායම් විග්‍රහ කර වර්ගිකරණය කරයි.
• ගනුදෙනු මූල්‍ය ප්‍රකාශවලට නිවැරදි ව ඇතුළත් කරයි.
• අවසාන මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කරයි.
• පිළිගත් ආකෘති හා විත කරමින් තොරතුරු ඉදිරිපත් කරයි.
• තොරතුරු වර්ග කරයි.
- (6) ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් :
ගුරු උපදෙස් : • 2.1 ක්‍රියාකාරකම ආරම්භයේදී ප්‍රබෝධන්මක උපකරණය පන්තියට භාජන්වා දෙන්න.
• අවිධිමත් ව සකස් කළ මූල්‍ය ප්‍රකාශ කට්ටලය පන්තියට ඉදිරිපත් කරන්න.
• එම මූල්‍ය ප්‍රකාශ කට්ටලය විධිමත් ව කේවල ක්‍රියාකාරකමක් ලෙස සකස් කිරීමට සිදුවන බව දැන්වන්න.
• වත්කම්, වගකීම්, වියදම්, ආදායම් වර්ගිකරණය කර ගැනීමට ඔවුන් යොමු කරන්න.
- සිසු උපදෙස් : • සකස් කර ඇති මූල්‍ය ප්‍රකාශයේ ඇති වැරදි සොයා බලා දී ඇති වගවේ සටහන් කර ගන්න.
• දී ඇති මූල්‍ය ප්‍රකාශ කට්ටලයේ දත්ත සපයා ඇති වගවේ සටහන් කරන්න.
• වගවේ දත්ත උපයෝගී කරගෙන විධිමත් මූල්‍ය ප්‍රකාශ කට්ටලයක් පිළියෙළ කර හාර දෙන්න.

(7) ලකුණු දීමේ ක්‍රමය	:									
නිර්ණායක	:	<ul style="list-style-type: none"> • වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් වෙන් වෙන්ව හඳුනා ගනියි. • සිදුකර ඇති වැරදි සොයා ගනියි. • තොරතුරු නිවැරදි ව විශ්ලේෂණය කරයි. • මෙහෙයුම් ප්‍රතිඵලය හා මූල්‍ය තත්ත්වය හා මුදල් ප්‍රවාහය තිවැරදි ව ගණනය කරයි. • තොරතුරු ඉදිරිපත් කිරීමට පිළිගත් ආකෘති හා විත කරයි. 								
ලකුණු පරාසය	:	<table border="0"> <tr> <td> <ul style="list-style-type: none"> • ඉතා හොඳයි • හොඳයි • මධ්‍යස්ථානය • සංවර්ධනය විය යුතුයි </td> <td>04</td> </tr> <tr> <td></td><td>03</td></tr> <tr> <td></td><td>02</td></tr> <tr> <td></td><td>01</td></tr> </table>	<ul style="list-style-type: none"> • ඉතා හොඳයි • හොඳයි • මධ්‍යස්ථානය • සංවර්ධනය විය යුතුයි 	04		03		02		01
<ul style="list-style-type: none"> • ඉතා හොඳයි • හොඳයි • මධ්‍යස්ථානය • සංවර්ධනය විය යුතුයි 	04									
	03									
	02									
	01									

පිළිගුරු සැපයීමේ වගුව

(1) සපයා ඇති මූල්‍ය ප්‍රකාශ කට්ටලයේ ඔබට හඳුනා ගත හැකි වැරදි ලියා දක්වන්න.

- i.
- ii.
- iii.
- iv.
- v.

(2) පහත ආකාරයෙන් ඇතුළත් කළ යුතු අයිතම සටහන් කරන්න.

- i. විකුණුම් ආදායම
- ii. විකුණුම් පිරිවැය

.....
.....
.....
.....

- iii. ප්‍රාග්ධන වියදම්
- iv. ආයතන පරිපාලන වියදම්

.....
.....
.....
.....

- v. විකුණුම් හා බෙදාහැරීම් වියදම්
- vi. වෙනත් මෙහෙයුම් වියදම්

.....
.....
.....
.....

- vii. මූල්‍ය වියදම්
- viii. ජ්‍යෙගම නොවන වත්කම්

.....
.....
.....
.....

ix. ජ්‍යෙෂ්ඨ වත්කම්

.....
.....
.....
.....

x. ජ්‍යෙෂ්ඨ නොවන වගකීම්

.....
.....
.....
.....

xi. ජ්‍යෙෂ්ඨ වගකීම්

.....
.....
.....
.....

xii. මුදල් ලැබීම්

.....
.....
.....
.....

xiii. මුදල් ගෙවීම්

.....
.....
.....
.....

xiv. මුදල් ප්‍රවාහය

.....
.....
.....
.....

xv. අතුතිරි මුදල

.....
.....
.....
.....

xvi. ගේෂ පතු සමීකරණය

.....
.....
.....
.....

සුභස්ථ ව්‍යාපාරය

2008.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙළඳ හා ලාභාලාභ හිඳුම

ආරම්භක තොගය	5000	විකුණුම්	60000
ගැනුම්	30000	අවසාන තොගය	10000
ආපසු එවුම්	2000	ආපසු යැවුම්	1400
ලී බඩු ගැනුම්	1000	ලද වට්ටම්	800
වේතන	6000	කොමිස් ආදායම්	2600
විදුලිය	1000	සුසිල්ගෙන් ගත් ණය	5000
ප්‍රවාරණය	500		
පොලී	1200		
දුන් වට්ටම්	400		
රක්ෂණය	1500		
ගුද්ධ ලාභය	31200		
	<u><u>79800</u></u>		<u><u>79800</u></u>

2008.12.31 දිනට ගේෂ පත්‍රය

ප්‍රාග්ධනය	50000	ඉඩම් ගොඩනැගිලි	40000
+ ගුද්ධ ලාභය	30000	යන්ත්‍ර	16000
	<u><u>80000</u></u>	මුදල්	5100
ණයගිමියෝ	2100	බැංකු	7000
- බැංකු අය	16000	තොගය	10000
		මෝටර රථ	5000
		ණයගැනීයෝ	12000
		ගැනීලි මුදල්	3000
	<u><u>98100</u></u>		<u><u>98100</u></u>

ප්‍රබෝධාත්මක ඉගෙනුම්- ඉගැන්වීම් ඇගයීම් සැලසුම්

සැලැස්ම -03

(1) **ඇගයීම් අවස්ථාව** : පළමු වාරය

(2) **ආචාරණය කෙරෙන**

නිපුණතා මට්ටම් : 4.1, 4.2, 4.8, 4.9

(3) **උපකරණයට අදාළ**

විෂය සන්ධාරය :

- මුදල් පොත
- ගැනුම් ජර්හලය
- විකුණුම් ජර්හලය
- ආපසු එවුම් ජර්හලය
- ආපසු යැවුම් ජර්හලය
- මූලාශ්‍ර ලේඛන

(4) **උපකරණයේ ස්වභාවය** :

• ව්‍යාපාරයක සිදුවන වෙළඳ භාණ්ඩ පිළිබඳ තේ

ගනුදෙනු හා මුදල් පොතේ සටහන් වන ගනුදෙනු

පදනම් කර ගෙන ගොඩනගන සංකල්ප සිතියමක්

(5) **උපකරණයේ අරමුණු**

- :
- ගනුදෙනු කිරීමේ දී හාවිත වන මූලික ලියවිලි හඳුනා ගනියි.
 - ව්‍යාපාරයක මුදලින් හා තේ ගනුදෙනු සිදුවන අවස්ථා මතුකර දක්වයි.
 - එක් එක් මූලික ලියවිලි යොදා ගනිමින් සකසන මූලික පොත් හා ගනුදෙනු සටහන් කරන අකාරය මතුකර ගනියි.
 - තොරතුරු මනාව ඉදිරිපත් කරයි.
 - විවිධ සංකල්ප අතර මනා සඛ්‍යතාවක් ගොඩනගයි.

(6) **ත්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් :**

ගුරු උපදෙස් :

- නිශ්චිත කාලයක් යොදාගෙන ප්‍රබෝධාත්මක ලෙස උපකරණය සිසුන්ට හඳුන්වා දෙන්න.
- නිපුණතා මට්ටම 4.1 ආරම්භයේ දී උපකරණ පිළිබඳ ව සිසුන් දැනුවත් කරන්න.

- 4.9 ක්‍රියාකාරකම අවසාන විමෙන් පසුව මෙම ඇගයීම් උපකරණය ඉදිරිපත් කරන බව දැනුම් දෙන්න.
- ඇගයීම් උපකරණය ඉදිරිපත් කිරීමට සූදුසු දිනයක් තෝරා ගන්න.
- උපකරණය සැකසීමට කඩාසි, කවකටු, පැන්, අඩුරුල් යනාදිය අවශ්‍ය වන බව සිසුන්ට දත්තන්න.
- උපකරණය සඳහා විනාඩි 40 ක් පමණක් ලබා දෙන බව සිසුන්ට දත්තන්න.
- නිර්ණායක මූලික කර ගෙන ඇගයීම සිදු කරන්න.

සිසු උපදෙස්

- :
- සැම සිසුවෙකුට ම ක්ෂේත්‍ර පොතක් තබා ගැනීමට උපදෙස් දෙන්න.
 - වෙළඳ ව්‍යාපාරවල සිදුවන ගිය ගනුදෙනු හා මුදල් ගනුදෙනු අධ්‍යයනය කර එක් එක් ගනුදෙනු ක්ෂේත්‍ර පොතේ ලියා දක්වන්න.
 - එක් එක් ගනුදෙනුවට අදාළ ව පිළියෙල කරන මූලික ලියවිලි හඳුනා ගන්න.
 - එම ලියවිලිවලට අදාළ මූලික පොත් වෙන් වෙන්ව හඳුනා ගන්න.
 - සූදුසු කඩාසි හා උපකරණ සම්පාදනය කර ගන්න.
 - ඉහත සියල්ල ඇතුළත් වන පරිදි නිර්මාණාත්මක සංකල්ප සිතියමක් ගොඩනගන්න.
 - නියමිත කාලයේදී සකස් කළ නිමවුම ගුරුවරයාට හාර දෙන්න.

(7) ලකුණු දීමේ ක්‍රමය නිර්ණායක

- :
- විවිධ ගිය ගනුදෙනු ලියා දැක්වීම.
 - වෙළඳ හාන්ඩ්, ගිය ගනුදෙනු, මුදල් ගනුදෙනු හා මූලාශ්‍ර ලේඛන අතර සම්බන්ධතාව දැකීම.
 - මූලාශ්‍ර ලේඛන හඳුනාගෙන සකසනු ලබන මූලික පොත් නම් කිරීම.
 - ගිය ගනුදෙනු හා මුදල් ගනුදෙනු ඉස්මත් වන ආකාරයට සංකල්ප සිතියම නිර්මාණය කිරීම.
 - නිර්මාණයිලි ඉදිරිපත් කිරීම.

ලකුණු පරාසය

- :
- | | |
|-----------------------|----|
| • ඉතා හොඳයි | 04 |
| • හොඳයි | 03 |
| • මධ්‍යස්ථානය | 02 |
| • සංවර්ධනය විය යුතුයි | 01 |

ප්‍රධාන්තමක ඉගෙනුම්-ඉගැන්වීම් අැගයීම් සැලසුම්

සැලැස්ම - 04

- (1) ආගයීම් අවස්ථාව : දදවන වාරය
- (2) ආවරණය කෙරෙන නිපුණතා මට්ටම් : 5.1, 5.2, 5.3, 5.4, 5.5, 5.6, 5.7, 5.8, 5.9, 5.10, 5.11, 5.12, 5.13, 5.14
- (3) උපකරණයට අදාළ විෂය සන්ධාරය : • ගිණුම්කරණ ඒකකය
• ගිණුම්කරණයේ සංකල්පීය රාමුව
• ඒකක සංකල්පය
• අඛණ්ඩ පැවැත්ම සංකල්පය
• කාලච්චේද සංකල්පය
• මූල්‍ය මිනුම් සංකල්පය
• උපවිත සංකල්පය
• යථාරුෂී සංකල්පය
• සංගතතා සංකල්පය
• උපලබ්ධ සංකල්පය
• ආරක්ෂණ සංකල්පය
• ප්‍රමාණාත්මකබවේ සංකල්පය
• එතිහාසික පිරිවැය සංකල්පය
• සංකල්ප අතර පවතින සම්බන්ධතාව
- (4) උපකරණයේ ස්වභාවය : • කාලානුරුප ව සකස් කරන ලද මූල්‍ය වාර්තාවක සිදු කර ඇති ගැළපීම හෝ රේට අදාළ සංකල්ප ඇසුරින් වාර්තාවක පිළියෙළ තිරීම.
- (5) උපකරණයේ අරමුණු : • ගිණුම්කරණයේ පැවැත්ම සඳහා සංකල්පීය රාමුව පදනමක් සපයන ආකාරය පැහැදිලි කරයි.
• ඒ ඒ සංකල්පයට අනුව සිදුකර ඇති ගැළපීම අනාවරණය කරයි.
• කාලානුරුපව සිදුකර ඇති ගැළපීම පවතින ස්වභාවය හා එහි බලපෑම හඳුනා ගෙන ඉදිරිපත් කරයි.
• සංක්ෂීප්ත තොරතුරු ගැවීජණය කරයි.
• වාර්තා වෙනස් කරයි.

(6) ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් :

- | | |
|--------------------|---|
| ගුරු උපදෙස් | <ul style="list-style-type: none"> • 5.1 ක්‍රියාකාරකම් ආරම්භයේදී ප්‍රබෝධාත්මක උපකරණ පන්තියට හඳුන්වා දෙන්න. • හාන්ඩ් ගැනීලි, අවසාන ඉතිරි බඩු තොගය, බොල්ණය, ස්ථාවර වත්කම් ක්ෂයවීම්, ආදායම්, වියදම්වලට අදාළ ගනුදෙනු කියවීම් ද්‍රව්‍ය තුළ ඇතුළත් බව සිසුන්ට දැනුම් දෙන්න. • සුදුසු ආකාරයකට පන්තිය කුඩා කණ්ඩායම්වලට වෙන් කරන්න. • මූල්‍ය වාර්තාවල පිටපත් ඇතුළත් කියවීම් ද්‍රව්‍ය ඒ ඒ කණ්ඩායමට ලබා දෙන්න. • සිසු අනාවරණ ඉදිරිපත් කිරීම සඳහා ඇති වගුවේ පිටපත් ඒ ඒ කණ්ඩායමට ලබා දෙන්න. • පැවරුම කරන දිනයේදී උදාහරණය අනුව වගුව සම්පූර්ණ කිරීමට උපදෙස් ලබා දෙන්න. • මේ සඳහා විනාඩි 60 ක් පමණ කාලයක් ගත කරන්න. • ලකුණු දීමේ නිර්ණායක පැහැදිලි කරන්න. |
| සිසු උපදෙස් | <ul style="list-style-type: none"> • කියවීම් ද්‍රව්‍ය 01 අධ්‍යයනය කිරීමෙන් ගිණුම්කරණයේ පදනම පිළිබඳ අවධානය යොමු කරන්න. • තම කණ්ඩායමට ලැබේ ඇති අංක 01 න් දැක්වෙන කියවීම් ද්‍රව්‍ය (අ) හා (ආ) අවධානයෙන් යුතුව නිරික්ෂණය කරන්න. • සිසු අනාවරණ ඉදිරිපත් කිරීම සඳහා ඇති වගුවට අනුව කියවීම් ද්‍රව්‍ය සපුරාණීන් වගුව සම්පූර්ණ කරන්න.
(නිදුසුනට අනුව) • කාලය අවසානයේදී කියවීම් ද්‍රව්‍ය හා ක්‍රියාකාරකම් වගුව ගුරුතුමාට/ගුරුතුමියට හාර දෙන්න. |

(7) ලකුණු දීමේ ක්‍රමය

- | | |
|-----------------|--|
| නිර්ණායක | <ul style="list-style-type: none"> • එක් එක් සංක්‍රෑපයට අනුව සිදුකර ඇති ගැළපීම් වටිනාකම් සහිත ව ඉදිරිපත් කිරීම. • අනෙකුත් ගැළපීම් හඳුනා ගනිම්න් ගැළපීම් සිදුකර ඇති ස්ථාන නම කිරීම. • ගැළපීම්වලින් සිදුවූ බලපෑම නිශ්චිත ව දැක්වීම. • කණ්ඩායම තුළ සහයෝගයෙන් ක්‍රියා කරම්න් වාර්තාව පිළියෙළ කිරීම. • නියමිත කාලය තුළ දී වැඩ අවසන් කිරීම. |
|-----------------|--|

ලකුණු පරාසය

- | | |
|---|---|
| : | <ul style="list-style-type: none"> • ඉතා හොඳයි 04 • හොඳයි 03 • මධ්‍යස්ථානිය 02 • සංවර්ධනය විය යුතුයි 01 |
|---|---|

යියවිම් දුවක අංක 01

(අ)

කාරක වෙළෙදපොල

2008.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙළෙද හා ලාභාලාභ හිණුම

රු.

රු.

රු.

රු.

2008.1.1 ඉතිරි බඩු තොගය ගැනුම අඩු කළා: ආපසු යැවුම ගෙනස්මේ කුලී	80000 <u>(2000)</u> 78000 <u>6000</u>	12000 84000	විකුණුම් අඩු කළා: ආපසු එවුම	185000 <u>(5000)</u> <u>180000</u>
විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය දළ ලාභය ප/ගෙ		96000 84000 <u>180000</u>		<u>180000</u>
ආයතන හා පරිපාලන වියදම් ආයතන ගෙවල්කුලී රක්ෂණ ගාස්තු ලිපිද්‍රව්‍ය වියදම්	8000 5000 <u>3000</u>	16000	ඉ/ගෙ දළ ලාභය ලැබූ වට්ටම් පොලී ආදායම	84000 2500 <u>3000</u> 5500
විකුණුම් හා බෙදාහැරීම වියදම් වෙළෙද සේවක වෙතන ප්‍රවාරණ වියදම්	15000 <u>7000</u>	22000		
මුළු හා වෙනත් වියදම් බැංකු තොය පොලී ශද්ධ ලාභය ප්‍රා/ගි		1500 50000 <u>89500</u>		<u>89500</u>

කාරක වෙළඳපාල

2008.12.31 දිනට ගේෂ පත්‍රය

ප්‍රාග්ධනය <u>එකතු කළා: ඉද්ධ ලාභය</u>		300000	<u>ජ්‍යෙෂ්ඨ නොවන වත්කම්</u>	250000	330000
		50000	ගොඩනැගිලි		
		350000	යන්තු	80000	
<u>ජ්‍යෙෂ්ඨ නොවන වගකීම්</u>					
10% බැංකු ගෝ		30000			
<u>ජ්‍යෙෂ්ඨ වගකීම්</u>			<u>ජ්‍යෙෂ්ඨ වත්කම්</u>		
කිත්සිර	35000		ඇයගැනීයේ	35000	
බැංකු අයිරාව	15000	50000	මුදල	65000	100000
		430000			430000

(ආ)

කාරක වෙළෙඳපොල

2008.12.31න් අවසන් වර්ෂය සඳහා වෙළෙඳ හා ලාභාලාභ හිතුම

2008.1.1 තොගය ගැනුම් අඩුකළා: ආපසු යැවුම් හාන්බ ගැනීම්	80000 (2000) (2000)	12000 76000 6000	විකුණුම් අඩුකළා: ආපසු එවුම්	185000 (5000) 180000
ගෙනස්මේ කුලී		82000		
විකිණීමට ඉදිරිපත් කළ හාන්බවල පිරිවැය අඩුකළා: 2008.12.31 ඉතිරි බඩු තොගය		94000 (8000)		
විකුණුම් පිරිවැය දළලාභය ප/ගෙ		86000 94000 180000		180000
<u>ආයතන හා</u> පරිපාලන වියදම් ගෙවල්කුලී රක්ෂණ ගාස්තු ලිපිද්‍රව්‍ය වියදම් යන්තු ක්ෂයවීම්	8000	21500	ඉ/ගෙ/දළලාභය ලැංශ වට්ටම් පොලී ආදායම්	94000 2500 4000 6500
<u>විකුණුම් හා</u> බඳුහැරීමේ වියදම් වෙළඳ සේවක වේතන ප්‍රවාරණ වියදම් බොල්ණය	12000 7000 2500	21500		
<u>මූල්‍ය හා වෙනත් වියදම්</u> බැංකු තෝරා පොලී දුර්ධ ලාභය ප්‍රා.ගි.		1500 56000 100500		100500

කාරක වෙළෙඳපොල
2007.12.31 දිනට ගේජ පත්‍රය

ප්‍රාග්ධනය	300000		<u>ජ්‍යෙෂ්ඨ නොවන වත්කම්</u>	පිරිවැය	සම්බුද්ධ ක්ෂේත්‍රය	ඉදෑද අගය
එකතු කළා: ඉදෑද ලාභය	<u>56000</u>		ගොඩනැගිලි	250000	-	250000
	356000		යන්ත්‍ර	80000	4000	76000
අඩුකළා : ගැනීලි	(2000)			330000	4000	326000
<u>ජ්‍යෙෂ්ඨ නොවන වගකීම්</u>	354000					
10% බැංකු ණය		30000				
<u>ජ්‍යෙෂ්ඨ වගකීම්</u>			<u>ජ්‍යෙෂ්ඨ වත්කම්</u>			
නය නිමියෝ	35000		ඉතිරි බඩු තොගය		8000	
ගේ. යුතු රක්ෂණ ගාස්තු	1500		ඡය ගැනීයෝ		32500	
බැංකු අධිරාව	<u>15000</u>		ලැබිය යුතු පොලී ආදායම්		1000	
	51500		ඉදිරියට ගෙවූ වේතන		3000	
			මුදල්		65000	109500
	435500					
					435500	

සිංහ අභ්‍යන්තර ඉදිරිපත කිරීමට අදාළ වගව

2 පත්‍රිකාව

විල්ල කම සහිත ව)	හඳුනා ගත් ස්ථාන	සිදුවන බලපෑම		
		ලාභය	වත්කම්	හිමිකම් (ප්‍රාග්ධනය)
000/- අවසාන ඉතිරි බඩු තොගය	වෙළඳ ගිණුම/ගේප පත්‍රය	රු. 8,000/-කින් වැඩිවිම	රු. 8,000/-කින් වැඩිවිම.	රු. 8,000/-කින් වැඩිවිම.

ඉගෙනුම්- ඉගැන්වීමේ ඇගයිම් කැලුතුම්

කැලුතුම් -05

- (1) ඇගයිම් අවස්ථාව : දෙවන වාරය
- (2) ආචාරණය කරන නිශ්චල්‍ය මට්ටම : 8.1 සිට 8.3 දක්වා
- (3) විෂය අන්තර්ගතය : • කේවල ස්වාමි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශ
• කේවල ස්වාමි ව්‍යාපාරයක මූදල් ප්‍රවාහය
• පිරිවැය වර්ගීකරණය
• නිෂ්පාදන ගිණුම්
• නිෂ්පාදන පිරිවැය ආදායම් ප්‍රකාශයට මාරු කිරීම
- (4) උපකරණයේ ස්වභාවය : "ගවේෂණ තොරතුරු ඇසුරින් වාර්තාවක් පිළියෙළ කිරීම."
- (5) උපකරණයේ අරමුණු : • සංඛ්‍යා ව්‍යාපාරවල තොරතුරු ගවේෂණය කරයි.
• නිෂ්පාදන හා විකිණීම සහිත ව්‍යාපාරවල ජිදුවන ගණු දෙනු වෙන්කර දක්වයි.
• අවශ්‍ය තොරතුරු රස් කරයි.
• තොරතුරු විධිමත්ව වාර්තා කරයි.
• එම එම ව්‍යාපාර සඳහා පිළිගත් ආකාරයට නිර්මාණයීලිව මූල්‍ය ප්‍රකාශ කට්ටල සකස් කර ඉදිරිපත් කරයි.
• සුදුසු දේ තෝරා ගනියි.
• කාලය පිළිබඳ සැලකිල්ලක් දක්වයි.
- (6) ශ්‍රීග්‍රහණ කිරීමේ උපදෙස් :
 ඡරු උපදෙස් : • නිපුණතා මට්ටම 8.1 ආරම්භයේ දී මෙම උපකරණය පිළිබඳව සියුන් දැනුවත් කරන්න.
• ප්‍රදේශයේ පවතින නිෂ්පාදන කටයුතු වල නියුත ව්‍යාපාරයක් තෝරා ගැනීමට උපදෙස් දෙන්න.
• එසේ තෝරා ගත් ව්‍යාපාරයේ පහත සඳහන් තොරතුරු ගවේෂණය කිරීමට උපදෙස් දෙන්න.
 • වෙළඳ ගිණුමට අදාළ තොරතුරු
 • ලාභාලාභ ගිණුමට අදාළ තොරතුරු
 • වත්කම් හා වගකීම් පිළිබඳ තොරතුරු
 • බඳු ගෙවීම පිළිබඳ තොරතුරු
• එම ව්‍යාපාරයේ වට්නාකම් ලබා නොදෙයි නම් අයිතමයන් පමණක් ගෙන වට්නාකම් ආදේශ කිරීමට උපදෙස් දෙන්න.

- රස්කළ තොරතුරු විධිමත් ආකාරයට මූල්‍ය ප්‍රකාශ සහිතව ව්‍යාපාරය පිළිබඳ අදහස් ද ඉදිරිපත් කරමින් වාර්තාවක් පිළියෙල කිරීමට උපදෙස් ලබා දෙන්න.
- කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස සකස් කරවන්න.

සිංහ උපදෙස්

- උපදෙස් මත පිළිතුර සම්පූර්ණ කරන්න.
- ප්‍රදේශයේ ඇති නිෂ්පාදන හා විකිණීමේ නියුතු ව්‍යාපාරයක් තොරු ගෙන එහි සිදුවන ගනුදෙනු ලැයිස්තු ගත කරන්න.
- වටිනාකම් දක්වන්න.
- ව්‍යාපාරය පිළිබඳ ඉදිරිපත් කළ යුතු තොරතුරු වාක්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්න.
- නියමිත කාලය තුළ නිම කර ගුරු තුමා / තුමියට හාර දෙන්න.

ලකුණු දීමේ නිර්ණායක

:	ලකුණු
● ව්‍යාපාර ගණු දෙනු ගෛවේෂණය කිරීම	04
● රස් කළ තොරතුරු වල ගුණාත්මකනාවය	04
● විධිමත්ව ඉදිරිපත් කිරීම	04
● පැවරු කාර්යය වගකීමෙන් යුතුව ඉටු කිරීම	04
● නියමිත දින හාර දීම	04

ଓଗେନ୍ତି- ଓଗେନ୍ତିରେ ଆବଶ୍ୟକ କୌଣସି

କୌଣସି - ୬

- (1) ଆବଶ୍ୟକ ଅବଶ୍ୟକ : ବୁନ୍ଦେଲାନ ପାରି
- (2) ଆବଶ୍ୟକ କରନ ନିମ୍ନଲିଖିତ ମେରିମ : 9.1, 9.2, 10.1, 10.2
- (3) ବିଷୟ ଅନୁରକ୍ଷଣୀୟ : • ଅସମିଭାରତ ପାରିତା ହା ଲାହାଲାହ ଅରମ୍ଭିତ୍ତ କର
ନୋଟ୍ ବିଷୟର ଜ୍ଞାନିତିମ ହା ଅବଶ୍ୟକ ଅବଶ୍ୟକ
• ମୁଲ୍ୟ ପ୍ରକାଶ ପିଲିଯେଲ କିରିମ
• ଚାମାର୍କ ମୁଦିଲେ ଲୈବିମ ହା ଗେବିମ ଗିର୍ଣ୍ଣମ
- (4) ଉତ୍ତରଣୀୟ ପରିବାରୀ : ମୁଲ୍ୟ ପ୍ରକାଶ କରିବିଲେଯକୁ ପିଲିଯେଲ କିରିମ
- (5) ଉତ୍ତରଣୀୟ ଅରମ୍ଭିତ୍ତ : • ଅସମିଭାରତ ତୋରତ୍ତରେ ଲିଙ୍ଗିନ୍ ପ୍ରତିଫଳ ଗଣନା କିରିମେ
ଆକାରଯନ୍ ହର୍ଦୂନାଗନିଦି.
• ଅସମିଭାରତ ତୋରତ୍ତରେ ଲିଙ୍ଗିନ୍ ପ୍ରତିଫଳ ହା ମୁଲ୍ୟ
ତତ୍ତ୍ଵର ଅଣ୍ଣାଵରଣା କରଦି.
• ଲାହ ଅରମ୍ଭିତ୍ତ କର ନୋଟ୍ ବିଷୟର ଜ୍ଞାନିତିମ ମେହେମ୍ୟ
ପ୍ରତିଫଳ ହା ମୁଲ୍ୟ ତତ୍ତ୍ଵର ଅଣ୍ଣାଵରଣା କରଦି.
• କର୍ତ୍ତ୍ତୁ ଗୋଟିଏ କର ତୋରତ୍ତରେ ଉଦ୍‌ଦିରିପତ୍ତ କରଦି.
• ଶେ ଶେ ବିଷୟର ଚାମାର୍କ ପିଲିଗତ ଆକାରଯତ ନିରମାଣିଲେ
ମୁଲ୍ୟ ପ୍ରକାଶ କରିବି ଚକଟି କର ଉଦ୍‌ଦିରିପତ୍ତ କରଦି.
ଜ୍ଞାନିତି ଦେବିର ନୋଟ୍ ଗନିଦି.
• କାଲୟ ପିଲିବାଦ ଚାଲିକିଲେକୁ ଧକ୍କାବଦି.
- (6) କ୍ରିଯାତମକ କିରିମେ ଉତ୍ତରଣ :
୩୪. ଉତ୍ତରଣ : • ମେମ ଉତ୍ତରଣ ତେବେନ ପାରିତ ଅଧାଳ ବ୍ୟବନ୍
ଅରମିନ କଲ ପ୍ରତିନେ ଦେବେନ ପାରଦେବ ବୈଲିନ୍ 9.1
ନିମ୍ନଲିଖିତ ମେରିମ ଆରମିନଦେ ଦି ମ ଶେ ପିଲିବାଦ
ଚିତ୍ରନ୍ ଦୃଶ୍ୟବନ୍ କର ପାଇଲେ ନିରମାଣିଲେ କାଲୟଦେ ଦି କଲ
ହାତି ବିଲ ଦୃଶ୍ୟମ ଦେବିନ୍.
• ଭଲ ବିଷିନ୍ ପହନ ଚାମାର୍କ ମାତାକାବତ ଅଧାଳ ଚିତ୍ରଦି
ଦେବିକୁ ତେଣ୍ଟ ଦେବିକିନ୍ ନିରମାଣା କରନ୍ତିନ.
• ଅସମିଭାରତ ତୋରତ୍ତରେ ଆନ୍ତରିକ ପାରାଯକ ଦତ୍ତ
• ଲାହ ଅରମ୍ଭିତ୍ତ କର ନୋଟ୍ ବିଷୟର ଜ୍ଞାନିତିମ ଦତ୍ତ
• ଚିତ୍ରଦି ଦେବିକାତ ଅଧାଳ ମୁଲ୍ୟ ପ୍ରକାଶ କରିବି ଦେବିକ
ଶକ୍ତି ଗୋଟିଏକ ଚେ ଚକଟି କିରିମାତ ଉତ୍ତରଣଦେବି ଦେବିନ୍.
• ଶକ୍ତି ପିଲିବାଦ ଶକ୍ତି ମୁଲ୍ୟ ପ୍ରକାଶକୁ ବିନ ଚେ ଚକଟି
କରିବନ୍ତିନ.

සිතු උපදෙශ

- උපදෙස් මත පිළිතුර සම්පූර්ණ කරන්න.
- තනි තනිව ජේදය කියවා ඒ ඒ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශ එක් පිටුවකට එකක් වන සේ පිළියෙල කර ගොනුවක් ලෙස සකස් කරන්න.
- නියමිත කාලය තුළ නිම කර ගුරු තුමා / තුමියට භාර දෙන්න.

ලකුණු දීමේ නිරණයක

:

- සිද්ධිය කියවා අදාළ මූල්‍ය ප්‍රකාශ තෝරා ගැනීම
- ගිණුමකරණ කුම අනුගමනය කිරීම
- විධිමත්ව ඉදිරිපත් කිරීම
- නිවැරදිව ගිණුම තැබීම
- නියමිත දින භාර දීම

ලකුණු තරාකය

:

- | | |
|-----------------------|----|
| • ඉතා හොඳයි | 04 |
| • හොඳයි | 03 |
| • මධ්‍යස්ථානය | 02 |
| • සංවර්ධනය විය යුතුයි | 01 |

ප්‍රබෝධාත්මක ඉගෙනුම්- ඉගැන්වීම් ඇගයීම් සැලසුම්

සැලසුම් - 07

- (1) ඇගයීම් අවස්ථාව : තුන්වති වාරය
- (2) ආචරණය කරන නිපුණතා මට්ටම : 11.1 සිට 11.2 දක්වා
- (3) විෂය අභ්‍යන්තරය : • හවුල් ව්‍යාපාරය
• හවුල් ව්‍යාපාරයක ගිණුම්කරණයට අදාළ මූලාශ්‍ර
• හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ
- (4) උකකරණයේ සටහාවය : පිටු පෙරලනයක් (ගල්ප් වාට) සැකසීම
- (5) උකකරණයේ අරමුණු : • හවුල් ව්‍යාපාර නිර්වචනය කරයි.
• හවුල් ව්‍යාපාරයක ගිණුම්කරණයට අදාළ මූලික අණපනත් හා නීති විස්තර කරයි.
• හවුල් ව්‍යාපාරයක මූලික ලක්ෂණ විග්‍රහ කරයි.
- (6) ක්‍රියාත්මක කිරීමේ උපදෙස් :
- ගුරු උපදෙස් : • උපකරණය සිසුන්ට හඳුන්වා දෙන්න.
• නිපුණතා මට්ටම 11.1 දී මෙම උපකරණය පිළිබඳ සිසුන් දැනුවත් කරන්න.
• කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස යොදා ගන්න.
• එක් පිටුවකට එක් මාතාකාවක් අන්තර්ගත වන ආකාරයට තොරතුරු ගොනු කරන්න.
• එක් කණ්ඩායමකට එක් මූලික පොතක් නිම කිරීමට උපදෙස් ලබා දෙන්න.
- සිතු උපදෙස් : • උපදෙස් මත පිළිතුර සම්පූර්ණ කරන්න.
• නියමිත කාලය තුළ නිම කර ගුරුතුමාට හාර දෙන්න.
- (7) ලක්ෂුදීමේ තිරණය :
- | | |
|-------------------------------------|----|
| • විෂය කරුණු නිවැරදි ව හඳුනා ගැනීමට | 04 |
| • නිවැරදි ව ප්‍රහේලිකාව පිරවීමට | 04 |
| • ගිණුම්කරණ අයිතම හඳුනා ගැනීමට | 04 |
| • නිර්චිත හඳුනා ගැනීමට | 04 |
| • නියමිත දින හාරදීම | 04 |

ප්‍රබෝධාත්මක ඉගෙනුම්- ඉගැන්වීම් ඇගයීම් සැලසුම්

සැලැකම් - 08

- (1) ඇගයීම් අවස්ථාව : තුන්වෙනි වාරය
- (2) ආචරණය කරන නිපුණතා මට්ටම : 11.3, 11.4, 11.5, 11.6
- (3) විෂය අභ්‍යන්තරය :
 - ප්‍රාග්ධන ගිණුම
 - ජ්‍යෙෂ්ඨ ගිණුම
 - ආදායම් ප්‍රකාශය
 - ලාභාලාභ විසර්ජනය
 - ආදායම් සහතික කිරීම
 - හවුල් ව්‍යාපාරයක ගේඟ පත්‍රය
 - මුදල් ප්‍රවාහ ප්‍රකාශය
 - හවුල්කරුවන්ගේ හිමිකම වෙනස් කිරීමේ අවස්ථා හා අදාළ ගනුදෙනු ගිණුම්ගත කිරීම.
- (4) උපකරණයේ ස්වභාවය : ක්ෂේකීක කතා
- (5) උපකරණයේ අරමුණු :
 - හවුල්කරුවන්ගේ හිමිකම් අනාවරණය කරයි.
 - හවුල් ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කරයි.
 - හවුල්කරුවන්ගේ හිමිකම වෙනස් වන විට අදාළ ගනුදෙනු ගිණුම්ගත කරයි.
 - මාත්‍යකාවකට අදාළ කරුණු ගොනු කරයි.
 - තොරතුරු තර්කානුකුල ව ඉදිරිපත් කරයි.
- (6) ක්‍රියාත්මක කිරීමේ උපදෙශ :
ගරු උපදෙක්
 - උපකරණය සිසුන්ට හඳුන්වා දෙන්න.
 - නිපුණතා මට්ටම 11.3 දී මෙම උපකරණය පිළිබඳ සිසුන් දැනුවත් කරන්න.
 - කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස යොදා ගන්න.
 - විෂය අන්තර්ගතයේ ඇතුළත් මාත්‍යකා එක් එක් කණ්ඩායමට ලබා දෙන්න.
 - මෙම මාත්‍යකාවලට අදාළ ක්‍රියාකාරකම 11.6 ක්‍රියාකාරකමින් අවසන් වන බව දන්වන්න.
 - මෙම මාත්‍යකා පිළිබඳ ව ප්‍ර්‍යෘතකාලය පරිහරණයෙන් හා පොත් පත් හා වෙනත් මූලාශ්‍ර ඇසුරින් තොරතුරු සෞයාගෙන ක්ෂේකීක කතා පොතක පොතක සටහන් කිරීමට උපදෙස් දෙන්න.

- ශ්‍රී යාකාරකම් කරන අතරතුර ක්ෂණික කතා පොතට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස උපදෙස් දෙන්න.
- ක්ෂණික කතා පොත පිළිබඳ තක්සේරුවක් කිරීමට සතියේ තෝරාගත් දිනයක් යොදා ගන්න.
- එම පොතේ ඇතුළත් ඕනෑම මාත්‍යකාවක් ක්ෂණික කතාව කිරීම සඳහා අහමු ලෙස ලැබිය තැකි බවත්, ක්ෂණික කතාව කිරීමේ දී ගණනය කිරීම ද සහිත ව කතාව ඉදිරිපත් කිරීමට උපදෙස් දෙන්න.
- තෝරාගත් නිර්ණායක ඔස්සේ ලකුණු පවරන බව දැනුම දෙන්න.
- 11.6 ශ්‍රී යාකාරකම අවසානයේදී ක්ෂණික කතා පොත රස් කරන්න.
- ශ්‍රී යාකාරකම සියල්ල නිමවීමෙන් පසු තෝරාගත් දිනක කාලවේදී දෙකක් ඇතුළත අදාළ ඇගයීම් සිදු කරන බවත්, අහමු ලෙස කණ්ඩායම්වලට මාත්‍යකා පවරන බවත් දැනුම දෙන්න.
- ලකුණු ලබාදීමේ දී නිර්ණායකවලට ලමයින්ට ද, එක් එක් කණ්ඩායම්වලට ලකුණු පවරා ලකුණුවල පාරදාශ්‍යභාවය තහවුරු කර ගැනීමට මග පෙන්වන්න.

සිංහ උපදෙස්

- : • නියමිත කාලය තුළ නිම කර ගුරුතුමාට භාර දෙන්න.
- අහමු ලෙස ලැබෙන මාත්‍යකාවට ක්ෂණික කතා කිරීමට සූදානම් වන්න.

(7) ලකුණුදීමේ නිර්ණායක

- | | |
|---|----|
| • විෂය කරුණු නිවැරදිව භදුනා ගැනීම | 04 |
| • නිවැරදි ගණනය කිරීම දැක්වීම | 04 |
| • විෂය කරුණු අතර ඇති සම්බන්ධතාව දැක්වීම | 04 |
| • අදාළ තොරතුරු ගොනුගත කිරීම | 04 |
| • කරුණු අන් අයට මතාව පැහැදිලි කිරීම | 04 |